

තුන්වෙනි කොටස

තුන්වැනි කොටස

මුදල් මණ්ඩලය විසින් 2006 වර්ෂයේදී උපයෝගී කරගනු ලැබූ ප්‍රධාන පරිපාලන විධිවිධාන

පිටුව

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව

1. බැංකුවල කාර්තුමය මූල්‍ය ප්‍රකාශන පුවත්පත්වල පළ කිරීම	02/04/003/0401/001	i
2. බැංකු විසින් විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම		i
3. බැංකුවල විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන පුවත්පත්වල පළ කිරීම	02/04/003/0401/001	ii
4. රාජ්‍ය නොවන සංවිධාන සහ අනෙකුත් සංවිධාන හරහා ලැබී ඇති පශ්චාත් සුනාම් ප්‍රේෂණ පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කිරීම	02/19/401/0072/0015	iii
5. බැංකු විසින් නිකුත් කරන ප්‍රමාණවත් නොවන/සාවද්‍ය අනාවරණය කිරීම/ මුද්‍රිත ප්‍රකාශනයන්	02/04/003/0401/001	vi
6. බැංකු ආයෝජනවල වර්ගීකරණය, තක්සේරුකරණය හා මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා වූ විවේචන සම්මතයන් මත වූ විධානය		vii
7. බැංකු ආයෝජනවල වර්ගීකරණය, තක්සේරුකරණය හා මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා වූ විවේචන සම්මතයක් මත වූ විධානය		ix
8. වෙළෙඳපොළ අවදානම සඳහා ප්‍රාග්ධන අයකිරීම ගණනය කිරීම සඳහා වූ නියමය		xi
9. වෙළෙඳපොළ අවදානම සඳහා ප්‍රාග්ධන අයකිරීම ගණනය කිරීම සඳහා වූ නියමය		xii
10. බාසල් I හා සමාන්තරව බාසල් II ගණනය කිරීම		xxv
11. නොඉපයූ ආදායම ප්‍රතිවර්තනය කිරීම සහ අක්‍රීය ණය ලෙස වර්ගීකරණය කිරීම	02/04/003/0401/001	xlix
12. අන්තර්ගත ලද දේපල පිළිබඳ බැංකු පනතේ ix වැනි කොටසෙහි (72 සිට 76 වගන්තිය දක්වා) විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම	02/17/402/0079/001	xlix
13. බැංකු මධ්‍යස්ථාන වර්ගීකරණය	02/08/005/0002/002	lv
14. බලපත්‍රලාභී බැංකු විසින් රාජ්‍ය නොවන සංවිධානවල ගිණුම් පවත්වා ගැනීම		lvii
15. බාසල් II යටතේ ප්‍රාග්ධන අනුපාතිකය ගණනය කිරීම සඳහා මාර්ගෝපදේශ කෙටුම්පත		lix
16. විද්‍යුත් කාඩ්පත් භාවිතය සම්බන්ධ වංචාවන් වැළැක්වීම		lxi
17. රාජ්‍ය නොවන සංවිධානවල ගිණුම් බලපත්‍රලාභී බැංකු විසින් පවත්වාගෙන යාම		lxii
18. බැංකු හා මූල්‍ය අංශය විසින් කරනු ලබන බදු ගෙවීම්		lxii
19. කේවල ණය සීමාව - සමුච්චිත ණය සීමාව පිළිබඳ අනුකූලතාවය		lxiii
20. නව අන්තර්ජාලගත බාහිර සුපරීක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම		lxiii
21. නව අන්තර්ජාලගත බාහිර සුපරීක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම		lxviii
22. කේවල ණය සීමාව - විධාන 2005 අංක 4 න් සංශෝධිත 2005 අංක 2 විධානය		lxxi
23. ලේඛන ප්‍රතිග්‍රහනය මත කරනු ලබන ආනයන	02/01/001/0018/001	lxxii
24. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පවත්වාගෙන යාමට අදාළව නිකුත් කරන ලද නියමය සහ දැන්වීම් සංශෝධනය කිරීම		lxxii
25. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පවත්වාගෙන යාමට අදාළව නිකුත් කරන ලද නියමය සහ දැන්වීම් සංශෝධනය කිරීම		lxxiii
26. අන්තිකාරම් සඳහා පොදු වෙන් කිරීමක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව		lxxiii
27. අන්තිකාරම් සඳහා පොදු වෙන් කිරීමක් පවත්වා ගැනීමේ අවශ්‍යතාව		lxxiv
28. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පවත්වාගෙන යාමට අදාළව නිකුත් කරන ලද නියමය සහ දැන්වීම් සංශෝධනය කිරීම		lxxv
29. ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පවත්වාගෙන යාමට අදාළව නිකුත් කරන ලද නියමය සහ දැන්වීම් සංශෝධනය කිරීම		lxxv
30. බලපත්‍රලාභී වාණිජ බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාව	02/17/800/0002/001	lxxvi
31. බලපත්‍රලාභී විශේෂිත බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාව	02/17/800/0002/001	lxxvi

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

32. ණයවර ලිපි සම්බන්ධ ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/02	lxxvii
33. ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳ කටයුතු යටතේ ලේඛන රහිත ශ්‍රී ලංකා මහ බැංකු පුද්ගලිකව නිකුත් කිරීම සඳහා වන මෙහෙයුම් උපදෙස්	35/01/005/0011/01	lxxvii
34. ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳ කටයුතු	35/01/005/0006/10	lxxxiii
35. ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා පැනවීම	35/01/005/0010/03	lxxxiii
36. ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා පැනවීම	35/01/005/0010/04	lxxxiii
37. ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා	35/01/005/0010/05	lxxxiv
38. ප්‍රතිචක්‍රණී පහසුකම	35/01/005/0006/11	lxxxvi

විනිමය පාලන දෙපාර්තමේන්තුව

39. භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුවිතාන්සි නිකුත් කිරීම	06/07/01/2006	lxxxvii
40. විදේශ මුදල් මිලදී ගැනීම් හා විකිණීම් සම්බන්ධ ආකෘති පත්‍ර 1 හා ආකෘති පත්‍ර 2 ඉදිරිපත් කිරීම	06/07/02/2006	lxxxviii
41. භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුවිතාන්සි නිකුත් කිරීම	06/07/03/2006	lxxxix
42. පාවිච්චි කරන ලද මෝටර් රථ ආනයනය සඳහා අපනයන පරීක්ෂණ සහතිකය	06/07/04/2006	xc
43. පාවිච්චි කරන ලද මෝටර් රථ ආනයනය සඳහා අපනයන පරීක්ෂණ සහතිකය	06/07/05/2006	xc
44. පාවිච්චි කරන ලද මෝටර් රථ ආනයනය සඳහා අපනයන පරීක්ෂණ සහතිකය	06/07/06/2006	xc
45. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය 1469/25		xcii
46. විදේශීය අයෝජකයින් ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම	06/04/07/2006	xciii
47. වෘත්තීමය සේවා සපයන්නන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම	06/04/08/2006	xcv
48. යෙදවුම් සපයන්නන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම	06/04/10/2006	xcvii
49. පාවිච්චි කරන ලද මෝටර් රථ ආනයනය සඳහා අපනයන පරීක්ෂණ සහතිකය	06/07/11/2006	xcviii

ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව

50. ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විදේශ විනිමය විකල්ප (Options) සම්බන්ධයෙන් වාණිජ බැංකු සඳහා විධාන	33/03/0011/0035/001	xcviii
--	---------------------	--------

ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව

51. ලංකා සෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතනයක් ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි සීමාසහිත මධ්‍යම තැන්පතු ක්‍රමය පත් කිරීම RTGS 01/2006	34/07/029/0001/001	ci
52. ලංකා සෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතනයක් ලෙස සීමාසහිත අයි සී අයි සී අයි බැංකුව පත් කිරීම RTGS 03/2006	34/07/029/0001/001	ci
53. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සකස් කිරීම සඳහා වන මාර්ගෝපදේශ මාලාව ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් මාර්ගෝපදේශ නො. 01/2006	34/07/029/0001/001	cii
54. ලංකා සෙට්ල් පද්ධතියේ රීති - 2003 අගෝස්තු (සංශෝධන) සංශෝධනය කිරීම ලංකා සෙට්ල් පද්ධතියේ දෛනික මෙහෙයුම් කාල සටහන RTGS 08/2006	34/07/029/0001/001	cx
55. ලංකා සෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතන අතර ගනුදෙනු පියවීම සඳහා සම්මත වේලාවන් RTGS 10/2006	34/07/029/0001/001	cx
56. ලංකා සෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතනයක් ලෙස සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ට්ඩ් බැංකුව (පකිස්ථාන) පත් කිරීම RTGS 11/2006	34/07/029/0001/001	cxiii

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව

57. සුරැකුම්පත් පිළිබඳ ගනුදෙනු මධ්‍යම තැන්පතු පද්ධතියේ වාර්තා කිරීම - එස්එස්එස්එස්/01/2006		cxiv
58. ප්‍රාථමික අලෙවිකරුවන් උදෙසා අවදානම් බරිත ප්‍රාග්ධන අවශ්‍යතා රාමුව සඳහා වූ විධානය	08/24/002/005/006	cxvi
59. සහභාගි වන නියෝජිතයින් සඳහා වන මාර්ගෝපදේශ/ක්‍රියාපටිපාටි		cxxvii
60. විදේශ ආයෝජකයන් සඳහා මාර්ගෝපදේශ හෝ ක්‍රියා පටිපාටි		cxxx

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව

61. 2006 අංක 1 දරන මුදල් සමාගම් (අවම මූලික ප්‍රාග්ධන) විධානය		cxxxiv
62. 2006 අංක 2 දරන මුදල් සමාගම් (අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණවත්ව අනුපාත) විධානය		cxxxv
63. 2006 අංක 3 දරන මුදල් සමාගම් (බොල් සහ අඩමාන ණය සඳහා වෙන් කිරීම) විධානය		cxxxvi
64. 2006 අංක 4 දරන මුදල් සමාගම් (කේවල ණය ගැනුම් සීමා) විධානය		cxxxviii
65. 2006 අංක 5 දරන මුදල් සමාගම් (ණය දීම) විධානය		cxl
66. 2006 අංක 6 දරන මුදල් සමාගම් (අධ්‍යක්ෂකවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් සමඟ ව්‍යාපාර ගනුදෙනු) විධානය		cxli
67. 2006 අංක 7 දරන මුදල් සමාගම් (ආයෝජන) විධානය		cxlii
68. 2006 අංක 1 දරන මුදල් සමාගම් (ප්‍රචාරක දැන්වීම්) රීතිය		cxliii
69. 2006 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (අවම ප්‍රාග්ධන) විධානය		cxlv
70. 2006 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (බොල් සහ අඩමාන ණය සඳහා වෙන් කිරීම) විධානය		cxlvi
71. 2006 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (කේවල ණය ගැනුම් සීමා) විධානය		cxlviii
72. 2006 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (තෝලන අනුපාත) විධානය		cl
73. 2006 අංක 5 දරන කල්බදු මූල්‍යකරණ (සංචිත අරමුදල) විධානය		clii
74. 2006 අංක 6 දරන කල්බදු මූල්‍යකරණ (මූල්‍ය ප්‍රකාශන) විධානය		cliii
75. 2006 අංක 7 දරන කල්බදු මූල්‍යකරණ (සංස්ථාමය සහ මෙහෙයුම් තොරතුරු) විධානය		cliv

චක්‍රලේඛ අංක: 02/04/003/0401/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2006 ජනවාරි 26 වැනි දින

සියලු බලපත්‍රලාභී බැංකුවල
ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි,

බැංකුවල කාර්තුමය මූල්‍ය ප්‍රකාශන පුවත්පත්වල පළ කිරීම

2005 සැප්තැම්බර් 30 වන දිනැති 02/04/003/0401/001 දරණ චක්‍රලේඛනය මගින්, මහජනතාවට හෙළි කිරීම සඳහා බැංකුවල කාර්තුමය මූල්‍ය ප්‍රකාශන පුවත්පත් වල පළකිරීම සම්බන්ධයෙන් සියලුම බැංකු දැනුවත් කළ අතර, මූල්‍ය ප්‍රකාශන මහජනතාවට හෙළිකිරීම 2005 තුන්වන කාර්තුවේ සිට ඉදිරියට අදාළ වේ.

2005 තුන්වන කාර්තුවට අදාළව මහජනතාවට හෙළිදරව් කරන ලද දෑ සම්බන්ධයෙන් වෙනස්කම් කිහිපයක් නිරීක්ෂණය කෙරුණි. එම නිසා සියලුම බැංකු ඉහත චක්‍රලේඛනයේ සඳහන් සියලුම අවශ්‍යතාවයන් සමග අනුකූල විය යුතු බවට මින් දැනුම් දෙනු ලැබේ.

පහත සඳහන් කරුණු සටහන් කරගත යුතු වේ.

1. මහජනතාවට ප්‍රකාශ කිරීමේ කාලරාමුව සෑම කාර්තුවකම අවසානයේ සිට මාස 02 ක ඇතුළත වේ.
2. මහජනයාට හෙළිදරව් කිරීම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි දිනපතා පුවත්පත්වල කළයුතු වේ. මෙය අවශ්‍ය වන්නේ බැංකුවල මූල්‍ය තත්ත්වය මහජනයාට දැන්වීමට සහ සියලු බැංකුවලට සමාන ලෙස ආදේශ කිරීමටය.
3. චක්‍රලේඛයේ සඳහන් ආකෘතිය අනුගමනය කළයුතුය. ආකෘතියේ සඳහන් අයිතමයකට අදාළ ශුන්‍ය ශේෂයක් වාර්තා කළයුතු නම්, එබඳු අයිතමයට අදාළ පේළියම ආකෘතියෙන් මකාදමනු වෙනුවට "ශුන්‍ය" ලෙස වාර්තා කළයුතුය.
4. බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව මගින් සපයන ලද අර්ථ දැක්වීම් වලට අනුකූලව ප්‍රධාන කාර්ය සාධන දර්ශක ගණනය කළයුතුය.

විදේශීය රටවල සංස්ථාපිත බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් බැංකු කාර්තුමය පදනම මත අවසාන කාලපරිච්ඡේදයට අදාළ තොරතුරු ප්‍රකාශ කිරීමේදී, එම බැංකු වාර්ෂික පදනම මත විශ්ව ගිණුම් හෙළිදරව් කිරීම අනිවාර්යයෙන් කල යුතු අතර දැනට තිබෙන ආසන්නම කාලපරිච්ඡේදයට අදාළ තොරතුරු කාර්තුමය පදනමින් ප්‍රසිද්ධ කළ හැකිය. කෙසේ වෙතත්, සියලුම බැංකු අදාළ කාර්තුව සඳහා මව් බැංකුවෙහි ප්‍රමාණාත්මක ප්‍රාග්ධන අනුපාතය, වත්කම් මත ප්‍රතිලාභය හිමිකම් මත ප්‍රතිලාභය සහ අක්‍රීය ණය අනුපාතය යන තෝරාගත් කාර්ය සාධන දර්ශක කාර්තුමය ලෙස පළ කළයුතුය.

මෙයට - විශ්වාසී,

අත්සන් කළේ / බැංකු අධිකෂණ අධ්‍යක්ෂ.

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2006 පෙබරවාරි 13 වැනි දින

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

මහත්මයාණෙනි,

බැංකු විසින් විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම

2005 අංක 02 සහ 1995 අංක 33 දරන බැංකු (සංශෝධිත) පනතින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරණ බැංකු පනතේ 38 (1) සහ 38 (2) යන වගන්තීන් වෙත ඔබගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.

උක්ත වගන්තීන් යටතේ,

1. ශ්‍රී ලංකාව තුළ සංස්ථාපිත හෝ ස්ථාපිත සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, ඒවායේ මූල්‍ය වර්ෂයේ අවසාන දිනට විගණනය කරන ලද ශේෂ පත්‍රය සහ ඒවායේ අක්වෙරළ බැංකු ව්‍යාපාරික කටයුතු ඇතුළුව ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත ඒවායේ ව්‍යාපාරික කටයුතුවලට අදාළ එම මූල්‍ය වර්ෂය සඳහා වන ආදායම් හා වියදම් ගිණුම, මූල්‍ය වර්ෂය අවසන් වී මාස 5 ක් ඇතුළත බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂකට ඉදිරිපත් කළ යුතුය.
2. ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂට, ඒවායේ මූල්‍ය වර්ෂය අවසානයට පසු මාස 5 ක් ඇතුළත, මූල්‍ය වර්ෂයේ අවසාන දිනට එහි විගණනය කරන ලද ශේෂ පත්‍රය සහ එහි අක්වෙරළ බැංකු ව්‍යාපාරික කටයුතු ඇතුළුව ශ්‍රී ලංකාව තුළ එහි ව්‍යාපාරික කටයුතුවලට අදාළ එම මූල්‍ය වර්ෂය සඳහා ආදායම් හා වියදම් ගිණුම ඉදිරිපත් කළ යුතුය.

1988.06.02 දිනැති BS/38/90 දරන චක්‍රලේඛයේ පරිදි නියමිත ආකෘතියට අනුව, 2005 සඳහා විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශණ ඉදිරිපත් කරන ලෙස කාරුණිකව මතක් කර සිටීමු.

බැංකු පනතේ 30(2) වගන්තිය වෙත ඔබගේ අවධානය යොමු කරන අතර, උක්ත වගන්තියට අනුව විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශනයේ පිටපතක් (අක්වෙරළ බැංකු ඒකකයේ) ඉදිරිපත් කිරීමට අවශ්‍ය වනු ඇත. ඊට අමතරව අක්වෙරළ බැංකු ඒකකයේ ගිණුම් ඉදිරිපත් කිරීම සඳහා ද ඉහත ආකෘතිය භාවිතා කළ යුතුය.

ඒ අනුව, ඉහත අවශ්‍යතාවයට අනුකූලව ප්‍රකාශිත කාල රාමුවක් තුළ 2005 වර්ෂය සඳහා වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමට ඔබට උපදෙස් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,

අත්සන් කළේ / බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ.

චක්‍රලේඛ අංක: 02/04/003/0401/001

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව
2006 පෙබරවාරි 21 වැනි දින

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී
විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි,

**බැංකුවල විගණනය
කරන ලද මූල්‍ය ප්‍රකාශන පුවත්පත්වල පළ කිරීම**

2006 ජනවාරි 26 සහ 2005 සැප්තැම්බර් මස 30 දිනැති, බැංකුවල මූල්‍ය ප්‍රකාශන පුවත්පත්වල පළ කිරීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛන හා බැඳේ.

බැංකුවෙහි විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන පුවත්පත්වල පළ කිරීම සඳහා වන කාලපරිච්ඡේදය සම්බන්ධයෙන් ඔවුන් විසින් මුහුණපාන ගැටළු සම්බන්ධව බැංකු මගින් කරන ලද නියෝජනය සලකා බලමින් අවසාන කාර්තුවේ විගණනය නොකරන ලද ප්‍රතිඵල පළ කිරීමෙන් නිදහස් වීම සඳහා සුදුසුකම් ලැබීම පිණිස සියලු බලපත්‍රලාභී බැංකුවලට මෙලෙස දැනුම් දෙනු ලැබේ.

- මූල්‍ය වර්ෂයේ අවසානයේ සිට මාස තුනක් ඇතුළත බැංකු එහි වාර්ෂික විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන පළ කරන්නේ නම්, 2005 සැප්තැම්බර් 30 දිනැති චක්‍රලේඛයේ පරිදි සිව්වන කාර්තුව සඳහා මූල්‍ය ප්‍රකාශන පළ කිරීමට ඇති අවශ්‍යතාවය අනිවාර්ය නොවේ.
- මව් බැංකුවෙහි විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන සමග විගණනය කරන ලද මූල්‍ය තොරතුරු මත පදනම් වූ අනුපාත සහ එබඳු බැංකුවල විශ්ව මෙහෙයුම්වලට අදාළ ලඟදීම ලබාගත් ප්‍රධාන කාර්ය සාධන දර්ශක කාර්තුව පදනම මත පළ කළ හැක.

- විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන පළ කිරීම සඳහා වන ආකෘතිය සම්බන්ධයෙන් ගත්විට, කාර්තුමය මූල්‍ය ප්‍රකාශන පළ කිරීම සඳහා 2005 සැප්තැම්බර් 30 වන දින නිකුත් කරන ලද ආකෘතිය සියලුම බැංකු විසින් භාවිතා කළ යුතුය.

මෙයට - විශ්වාසී,

බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

චක්‍රලේඛ අංක: 02/19/401/0072/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2006 මාර්තු මස 07 වැනි දින

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල
ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි,

**රාජ්‍ය නොවන සංවිධාන සහ අනෙකුත් සංවිධාන
හරහා ලැබී ඇති පශ්චාත් සුනාම් ප්‍රේෂණය කිරීම් පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කිරීම**

ඉහත සඳහන් කරුණ සම්බන්ධව 2005 මැයි 13 වන දිනැති අපගේ චක්‍රලේඛය වෙත ඔබගේ අවධානය යොමුකරන අතර 2006 මාර්තු 01 දින සිට බලපැවැත්වෙන පරිදි ඉහත සඳහන් ප්‍රේෂණයන්ට අදාළ තොරතුරු වාර්තා කිරීම සඳහා වන ආකෘතිය ප්‍රතිශෝධනය කරනු ලැබේ.

උක්ත ප්‍රතිශෝධිත ආකෘතියට අනුව, මීට අමුණා ඇති වගු දෙකෙහි සඳහන් දත්ත (වගුව 1 සහ 2) සැපයීමට බැංකු වලින් ඉල්ලා සිටිමු. පසුගිය වාර්තා කළ මස සිට ඉදිරි මස 10 වැනි දිනට පෙර, 2006 මාර්තු සිට රාජ්‍ය නොවන සංවිධානවල තොරතුරු, දායකයා/ප්‍රේෂණය කරන්නා, මුදල් ආපසු ගැනීම් සහ නොගෙවූ ගිණුම් ශේෂය අනුපිළිවෙලින් නව වගුවෙහි (වගුව 2) අඩංගු විය යුතුය. 2006 ජනවාරි සහ පෙබරවාරි මාස සඳහා දෙවැනි වගුවෙහි තොරතුරු, 2006 මාර්තු 24 දිනට හෝ ඊට පෙර සැපයීමටද බැංකු වලින් ඉල්ලා සිටින්නෙමු.

ඔබගේ ගනුදෙනුකරුවන් හඳුනාගැනීමේ මාර්ගෝපදේශයන්ට සහ ලැබුණු ප්‍රේෂණයන්ට අදාළ ගනුදෙනුකරුවා පිළිබඳ මනාව ඇගයීම සහතික කරනු වස් එම සියලු ප්‍රේෂණයන් අධිකෂණය කිරීමට අවශ්‍ය ප්‍රමාණවත් පාලනයන් සහ පද්ධතීන් ක්‍රියාත්මක කිරීමට තදින් බැඳී සිටින ලෙසට බැංකු වලින් ඉල්ලා සිටිමු. මෙය ඉතා ඉක්මණින් ක්‍රියාකාරී විය යුතු පාර්ලිමේන්තුව විසින් සම්මත කර ඇති මුදල් විශුද්ධීකරණ නීති පෙළෙහි ප්‍රකාශිත විධානයක් වේ.

මේ සම්බන්ධයෙන් නොකඩවා ලැබුණු ඔබගේ සහයෝගය මහත් සේ අගය කරන්නෙමු.

මෙයට - විශ්වාසී,

බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

විනිමය පාලක

රාජ්‍ය, රාජ්‍ය නොවන සහ වෙනත් සංවිධාන විසින් ලද පරිත්‍යාග

වාණිජ බැංකුවෙහි නම :-

කාල පරිච්ඡේදය :- 2004 දෙසැම්බර් 26 සිටදක්වා

අයිතම	සුනාමි			සුනාමි නොවන	
	විදේශ පරිත්‍යාග		දේශීය පරිත්‍යාග රුපියල්	විදේශ මුදල් ප්‍රමාණය	රුපියල් වලින්
	විදේශ මුදල් ප්‍රමාණය	ශ්‍රී ලංකා රුපියල් වලින්			
රජයෙන් ලද පරිත්‍යාග රාජ්‍ය නොවන සංවිධාන වලින් ලද පරිත්‍යාග (අ) (NGO s) වෙනත් සංවිධාන වලින් ලද පරිත්‍යාග (Non - NGO s)					

(අ) කරුණාකර ආකෘතිය 02 හි ඉල්ලා ඇති පරිදි විස්තරාත්මක තොරතුරු සපයන්න.

රාජ්‍ය නොවන සංවිධාන විසින් ලද පරිත්‍යාග

බැංකුවේ නම:-
 වාර්තා කරන මාසය:-

රාජ්‍ය නොවන සංවිධානයේ නම හා ලිපිනය	ගිණුම් අංකය	ශාඛාව	විදේශ මුදලින් ලද ප්‍රේෂණයන්			දේශීය පරිත්‍යාග	ආපසු ගැනීම් රුපියල්	මාසය අවසානයේ ශේෂය
			විදේශ මුදල් ප්‍රමාණය	එහි රුපියල් ප්‍රමාණය	ආධාර දෙන්නාගේ/ ප්‍රේෂණය කරන්නාගේ නම සහ ලිපිනය			

සටහන:-

වාර්තා කරන සෑම මාසයක් තුළම ලැබුණු ආධාර, ආපසු ගැනීම් සහ රාජ්‍ය නොවන සංවිධාන මගින් පවත්වාගෙන යනු ලබන ගිණුම් වලට අදාළ මාසය අවසානයේදී තිබෙන ශේෂය යන ඉහත සඳහන් තොරතුරු කරුණාකර සපයන්න.

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ ජී.සී.ඒ. ආර්යදාස මහතා මේ සම්බන්ධයෙන් ඔබට සම්බන්ධ කරගත හැක.

චක්‍රලේඛ අංක: 02/04/003/0401/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2006 මාර්තු 24 වැනි දින

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල
ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි,

**බැංකු විසින් නිකුත් කරන ප්‍රමාණවත්
නොවන/සාවද්‍ය අනාවරණය කිරීම්/මුද්‍රිත ප්‍රකාශිතයන්**

2006 මාර්තු 23 වන දින පවත්වන ලද ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී ඔබට දැන්වූ පරිදි, ව්‍යවස්ථාපිත රෙගුලාසි සමඟ අනුකූල නොවීම පිළිබඳ වන තොරතුරු පල නොකිරීම හෝ වැරදි දත්ත/ප්‍රකාශනයන් නිකුත් කිරීම හෝ මගින් මහජනයා නොමග යැවීමට බැංකු තැත් කර ඇති අවස්ථා කිහිපයක් තිබී ඇත.

බැංකු විසින් මහජනයා නොමග යැවීමට ගනු ලබන එවැනි ක්‍රියා, නියාමකයා විසින් බැංකුවල සැබෑ තත්ත්වය පිළිබඳ මහජනයා දැනුවත් කිරීමට ගන්නා උත්සාහයන් නිශ්චල කරනු ලබන අතර, එබඳු මූලා කිරීම් නැවැත්වීමට නියාමකයා විසින් වහාම පියවර නොගතහොත්, මහජනතාව දැනුවත් කිරීම සඳහා ගන්නා උත්සාහයන් ව්‍යර්ථ වනු ඇත. බැංකුවලට තම මූල්‍ය තත්ත්වය පිළිබඳ කරුණු විකෘති කිරීමට ඉඩ දීම පිළිබඳව මහජනතාව විසින් ශ්‍රී ලංකා මහබැංකුවට දෝෂාරෝපනය කරනු ඇත.

මහජනතාවට ඔවුන්ගේ මූල්‍ය තත්ත්වයේ සැබෑ පින්තූරයක් ප්‍රක්ෂේපනය කිරීමට, ඔවුන්ගේ විශ්වාසවන්තභාවය පිළිබඳ වගකීම ඉටු කිරීමේදී බැංකු කළමනාකාරිත්වය විසින් කළයුතු දෙයකි.

එමනිසා, මහජනතාවට ඔවුන්ගේ තීරණ ගැනීම සඳහා නිවැරදි තොරතුරු සැපයීමේ අරමුණින්, පුවත්පත්වලට ප්‍රකාශ නිකුත් කිරීමේදී සහ බැංකුවේ මූල්‍ය ප්‍රතිඵල ප්‍රසිද්ධ කිරීමේදී, විවන්ෂණශීලී අනුපාතයන් සම්බන්ධයෙන් අනුකූල නොවන අවස්ථා තිබේ නම් ඒවාද එම අනුපාතයන් ලඟා කර ගැනීමට ගනිමින් පවත්නා ක්‍රියා මාර්ග ද පිළිබඳව ප්‍රමාණවත් ප්‍රසිද්ධියක් ලබාදෙන බවට සහතික කිරීම සියළුම බැංකු විසින් කළ යුතු වේ.

නියාමන අවශ්‍යතාවයන් හා අනුකූල නොවන බැංකු පුවත්පත් සම්බන්ධ සාකච්ඡාවලදී හෝ ප්‍රකාශනවලදී මහජනතාව ඒ පිළිබඳව තොරතුරු අනාවරණය නොකරන්නේ නම්, නියාමකයා වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවට මහජනයා අතර පවතින එවැනි තොරතුරු නිවැරදි කිරීමට අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට සිදුවනු ඇත.

මෙයට - විශ්වාසී,

අත්සන් කළේ / බැංකු අධිකෂණ අධ්‍යක්ෂ.

පිටපත: ලේකම්
ශ්‍රී ලංකා බැංකු සංගමය

බැංකු පනත

1995 අංක 33 දරන හා 2005 අංක 2 දරන බැංකු (සංශෝධිත) පනතින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 46(1) සහ 19(7) වගන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල විසින් නිකුත් කල විධානය.

අත්සන් කළේ / සුනිල් මෙන්ඩිස්
අධිපති.

කොළඹ
2006 මාර්තු 01 දින.

බැංකු ආයෝජනවල වර්ගීකරණය, තක්සේරුකරණය හා මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා වූ විවේචනා සම්මතයන් මත වූ විධානය.

1. 2006 මාර්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි, සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු ඔවුන්ගේ ආයෝජන වර්ග කිරීම අවශ්‍ය වේ. එනම් ආයෝජන ගිණුම් හා වෙළෙඳ ගිණුම් වශයෙනි. මෙම අරමුණ සඳහා සියලුම බැංකුවලට වෙන වෙනම පොත් 02 ක් පවත්වාගෙන යාමට අවශ්‍ය වේ.
2. බැංකු ආයෝජන අත්පත් කර ගන්නා අවස්ථාවේදීම එහි වර්ගය තීරණය කළයුතු අතර එම තීරණය ලේඛනගත කිරීම ද කළ යුතුය. වර්ගීකරණය නිදහස් තෝරා ගැනීමක් නොවන අතර, එය තීරණය වන්නේ මිලදී ගන්නා දිනයේ කළමනාකාරිත්වයේ අරමුණු සහ තොරතුරු අනුවය. මූලික හඳුනාගැනීමෙන් පසු වර්ග අතර මාරු කිරීම සීමා වලට යටත් වේ.
3. බැංකුවල ආයෝජන වර්ගීකරණය හා තක්සේරු කිරීම සඳහා වූ මිනුම් පහත දැක්වේ.

(අ) ආයෝජන ගිණුම

(අ) පැහැදිලි අරමුණකින් හා කල් පිරෙන තෙක් තබා ගැනීමේ හැකියාව සහිතව අත්පත් කරගත් සියලුම සුරැකුම්පත් ආයෝජන ගිණුම යටතේ වර්ගීකරණය කළ යුතුය.

i පැහැදිලි අරමුණ යන්නට පහත දෑ අදාළ විය නොහැකිය.

- නිර්වචන නොකළ කාල පරිච්ඡේදයකට පමණක් සුරැකුම්පත් තබා ගැනීමට බැංකුවට අරමුණක් ඇති විට හෝ
- වෙළෙඳපොළ පොලී අනුපාත සහ අවදානම් වෙනස්වීම්, ද්‍රවශීලතා අවශ්‍යතා, විකල්ප ආයෝජන ඉපයුම්වල වෙනස්වීම්, මූල්‍ය උපකරණ හා කොන්දේසිවල වෙනස්වීම් හෝ විදේශ විනිමය අවදානම් හි වෙනස්වීම් වලට ප්‍රතිචාර ලෙස සුරැකුම්පත් විකිණීම සඳහා බැංකු සුදානම් ව සිටින විට හෝ
- එහි ක්‍රමක්ෂිත පිරිවැයට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් සුරැකුම්පත් පියවීමට නිකුත් කරන්නාට අයිතිය ඇති විට

ii. සුරැකුම්පත් කල් පිරෙන තෙක් තබාගැනීම යන්නට පහත දෑ අදාළ විය නොහැකිය.

- ආයෝජනය කල් පිරෙන තෙක් මූල්‍යනය කිරීම අඛණ්ඩව සිදු කරගෙන යාමට මූල්‍ය සම්පත් බැංකුව සතුව නොමැති නම් හෝ
- සුරැකුම්පත් කල් පිරෙන තෙක් තබා ගැනීමේ බැංකුවේ අරමුණ වැලැක්විය හැකි නෛතික හෝ අනෙකුත් බාධකයන්ට බැංකුව යටත් වන්නේ නම්

iii. ආයෝජන අරමුණු හෝ ආයෝජන කල් පිරීම තෙක් තබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් බැංකුවේ කටයුතු සෑක උපදවන අවස්ථාවක ආයෝජන ගිණුම සම්පූර්ණයෙන් හෝ කොටසක් වෙළෙඳ ලෙස නැවත වර්ගීකරණය කිරීමට සහ ප්‍රමාණවත් වෙන් කිරීම් සිදු කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී.

(ආ) සියලුම ලැයිස්තුගත නොකළ සුරැකුම්පත් (උදා:- කොටස්, ණයකර) සාමාන්‍යයෙන් ආයෝජන ගිණුම යටතේ වර්ගීකරණය කළ යුතුය. කෙසේ වෙතත්, ඉහත අ (අ) අයිතමය යටතේ සඳහන් කළ නීතිරීති මත පදනම්ව රාජ්‍ය සුරැකුම්පත් වර්ගීකරණය කළ යුතුය.

(ඇ) ආයෝජන ගිණුමේ ඇති සුරැකුම්පත් ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනු සඳහා යොදාගත හැක.

(ඈ) ආයෝජන ගිණුමේ ඇති සුරැකුම්පත් නිදහස් කිරීමේ කාල සීමාව තුළ ගත් පිරිවැයට තබාගැනීම හා වාර්තා කිරීම කළ යුතුයි.

- i. ආයෝජන ගිණුමේ ඇති පොලී සහිත සුරැකුම්පත්වල ගෙන යන අගය, වට්ටමේ වැඩිවීම (හෝ අඩුමිල අඩුවීම) සඳහා ගිණුමට ගැලපිය යුතුය. කරන ලද ගැලපීම් කල් පිරීමේ කාලය තුළ සරල මාර්ග පදනම මත වාර්ෂිකව ක්‍රමක්‍ෂය කළ යුතුය.
- ii. අනෙකුත් සියලුම සුරැකුම් පිරිවැයට පවත්වාගෙන යා යුතුය. ස්ථිර ලෙස සැලකිය හැකි අගයෙහි ඕනෑම අඩුවීමක් එසැනින් ලාභාලාභ ගිණුමට සම්පූර්ණයෙන්ම කපා හැරිය යුතුය. අගයෙහි අඩුවීමක් තිබේද යන්න තීරණය කිරීමට පහත කොන්දේසි සැලකිල්ලට ගත හැකිය.

● ලාභාංශ/ප්‍රතිලාභ වල පැරණි වාර්තා

අඛණ්ඩව වසර 03 ක් ලාභාංශ / ප්‍රතිලාභ නොලැබීම අඩුවීමක් ලෙස සැලකිය යුතු අතර, ආයෝජන "අක්‍රීය" ලෙස වර්ග කළ යුතුය.

● වෙළෙඳපොළ මිල

ආයෝජන අගය වසර 03 ක් තිස්සේ පිරිවැයට වඩා අඩු අගයක් ලෙස පැවතීමත් සමග වෙළෙඳපොළ මිලෙහි අඛණ්ඩ අඩුවීමේ ප්‍රවණතාවයක් අගය අඩුවීමක් ලෙස සැලකිය යුතුය.

iii. මේ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීම් /ව්‍යාතිරේක සැලකිල්ලට ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ නම්‍යතාවයක් රඳවා ගනු ඇත.

iv. ආයෝජන ගිණුමේ ඇතුළත් ආයෝජන විකිණීමේදී ඇති වන අගය අඩුවීම් හෝ අලාභ, ලාභාලාභ ගිණුමට ගතයුතුය.

(ඉ) ආයෝජන ගිණුම යටතේ වර්ගීකරණය කර ඇති සුරැකුම් විකිණීම, ආයෝජන කළඹේ නොවැදගත් අගයක් පමණක් විය යුතු අතර, එය ආයෝජන කළඹෙහි අනෙකුත් ආයෝජන ලෙස අහිතකර ලෙස බලපෑමේ අවස්ථා සීමාවිය යුතුය. මෙවැනි අවස්ථාවක් වන්නේ,

- ආයෝජනය කල්පිරීම හෝ ඇරැයුම් දිනය සඳහා ආසන්න වන්නේ නම්, වෙළෙඳපොළ පොලී අනුපාතය ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකමට ප්‍රමාණාත්මක බලපෑමක් ඇති කළ නොහැක.
- විකිණීම සිදුකරනුයේ ආයතනය විසින් නියමිත ගෙවීම් හෝ පෙර ගෙවීම් මගින් සම්පූර්ණ ආයෝජනයේ මූලික ප්‍රාග්ධය සැලකිය යුතු ලෙස එකතු කළ පසුය.
- විකිණීම සිදුවූයේ ආයතනයේ පාලනයෙන් තොර, නැවත ඇති නොවන සෑහෙන තරම් අපේක්ෂා නොකරන නති සිදුවීමක් හේතුවෙන් විය යුතුය.

(ආ) වෙළෙඳ ගිණුම

(අ) වෙළෙඳපොළ මිලෙහි හා ඉපයුම්වල කෙටිකාලීන වෙනස්වීම් වල ප්‍රයෝජනය ගැනීමට නිරන්තර විකිණීමේ පදනම මත (අවම වශයෙන් සෑම කාර්තුවකම) නිශ්චිත අරමුණක් සඳහා අත්පත් කරගත් සියලු සුරැකුම් වෙළෙඳ ගිණුම යටතේ වර්ග කළ හැක. වෙළෙඳ වත්කම්, ආරම්භක අරමුණ පදනම් කරගෙන වර්ගීකරණය කරන අතර, මේවා පසුකාලීන අරමුණු වෙනස්වීම් වලට අනුව ආයෝජන වර්ගයට මාරු කරනු නොලබයි.

(ආ) වෙළෙඳ ගිණුමෙහි ඇති සුරැකුම් ප්‍රත්‍යාගණනය හෝ දෛනික පදනම මත වෙළෙඳපොළට අගය කිරීම කළයුතුය. දෛනික මිල ගණන් නොමැති සුරැකුම්පත් සඳහා සතිපතා වෙළෙඳපොළට අගය කිරීමට බැංකු වලට උපදෙස් දෙනු ලැබේ. දෙපැති මිල ගණන් ප්‍රකාශයට පත්කර ඇති විට (උදා :-රාජ්‍ය සුරැකුම් සඳහා අනුපාතයන්) මැද අනුපාතය තෝරා ගතයුතුය.

(ඇ) වෙළෙඳ ගිණුමේ පවත්වාගෙන යන ආයෝජන විකිණීමේ ඕනෑම ලාභයක් හෝ අලාභයක් ලාභාලාභ ගිණුමට ගත යුතුය.

(ඈ) සුරැකුම් මාරු කිරීම

නිශ්චිත අවස්ථාවල හැර ආයෝජන කළඹ අතර සුරැකුම් මාරුකිරීම සාමාන්‍යයෙන් අනුමත නොකරයි. ලාභ හෝ අලාභ හඳුනා ගැනීම වැරදි ලෙස හැසිරවීමේ අවස්ථා හෝ වෙළෙඳපොළ මිලෙහි මවාගත් වෙනස්වීම් මෙමගින් සීමා කරයි.

(අ) වෙළෙඳ ගිණුම හා ආයෝජන ගිණුම අතර ආයෝජන මාරු කිරීම සාධාරණීකරණය කළහැකි ඒවා විය යුතු අතර ඒවා ලේඛණගත කිරීම සහ අනුමත කිරීම කළයුතුය.

(ආ) අධ්‍යක්ෂ මණ්ඩලයේ වත්කම් හා වගකීම් කමිටුවේ හෝ ආයෝජන කමිටුවේ අනුමැතිය ඇතිව ආයෝජන ගිණුමට හෝ ආයෝජන ගිණුමෙන් මාරුකිරීම් කලාතුරකින් පමණක් සිදුකළ යුතුය (ගිණුම් වර්ෂය ආරම්භයේදී සුදුසුය).

එවැනි මාරුකිරීම් සාධාරණීකරණය කළහැකි අවස්ථා පහත සඳහන් පරිදි වේ.

- i. නෛතික හෝ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක වෙනස්වීමක්.
- ii. බැංකුව සතු ආයෝජන අඩුවීමට හේතුවන ප්‍රාග්ධන අවශ්‍යතාවයේ සැලකිය යුතු වර්ධනයක්
- iii. බැංකුවේ අවදානම් මට්ටම පවත්වාගෙන යාමට සුරැකුම් මාරුකිරීම අත්‍යවශ්‍ය වන ප්‍රධාන ව්‍යාපාරික සිදුවීමක්.
- iv. තදබල ද්‍රවශීලතා හිඟ අවස්ථා සහ අතිශය විචල්‍යතාවයෙන් යුත් අවස්ථා වැනි ව්‍යාතිරේක අවස්ථා.

- (ඇ) වෙළෙඳ ගිණුමෙන් ආයෝජන ගිණුමට මාරුකරනු ලබන සුරැකුම්වල ගෙන යන අගය එසේ මාරු කිරීමට පෙර වෙළෙඳපොළට අගය කළයුතුය. එමනිසා ප්‍රත්‍යාගණනය නිසා ඇති වන ඕනෑම ලාභයක් හෝ අලාභයක් මාරුකිරීමට පෙර ඉපයුම් ලෙස හඳුනාගත යුතුය. ආයෝජන ගිණුමට මාරු කරන අවස්ථාවේ සුරැකුම්වල වෙළෙඳපොළ මිල ඉන්පසුව ගිණුම්කරණ අරමුණු සඳහා අත්පත්කර ගැනීමේ පිරිවැය බවට පත්වේ.
- (ඈ) ආයෝජන මාරුකිරීම් ඇත්නම්, එහි ප්‍රකාශනයක් ප්‍රධාන විධායක නිලධාරී විසින් අත්සන් කොට කාර්තුමය පදනම මත මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදිය යුතුය.
- (ඉ) ආයෝජන මාරුකිරීම් ප්‍රකාශන සමාලෝචනය කිරීමට හා අවශ්‍යතම් බැංකුවලට වෙන් කිරීම් කිරීමට නියම කිරීමේ අයිතිය මහ බැංකුව සතුව පවතී.

බැංකු පනත

1995 අංක 33 දරන හා 2005 අංක 2 දරන බැංකු (සංශෝධිත) පනතින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ (1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩල විසින් නිකුත් කල විධානය.

අත්සන් කළේ / සුනිල් මෙන්ඩිස්
අධිපති.

කොළඹ
2006 මාර්තු 01 දින.

බැංකු ආයෝජනවල වර්ගීකරණය, තක්සේරුකරණය හා මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා වූ විවේචනා සම්මතයන් මත වූ විධානය.

1. 2006 මාර්තු 31 දින සිට බලපැවැත්වෙන පරිදි, සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු මවුන්ගේ ආයෝජන වර්ග කිරීම අවශ්‍ය වේ. එනම් ආයෝජන ගිණුම හා වෙළෙඳ ගිණුම වශයෙනි. මෙම අරමුණ සඳහා සියලුම බැංකුවලට වෙන වෙනම පොත් 02 ක් පවත්වාගෙන යාමට අවශ්‍ය වේ.
2. බැංකු ආයෝජන අත්පත් කර ගන්නා අවස්ථාවේදීම එහි වර්ගය තීරණය කළයුතු අතර එම තීරණය ලේඛනගත කිරීම ද කළ යුතුය. වර්ගීකරණය නිදහස් තෝරා ගැනීමක් නොවන අතර, එය තීරණය වන්නේ මිලදී ගන්නා දිනයේ කළමනාකාරිත්වයේ අරමුණු සහ තොරතුරු අනුවය. මූලික හඳුනාගැනීමෙන් පසු වර්ග අතර මාරු කිරීම සීමා වලට යටත් වේ.
3. බැංකුවල ආයෝජන වර්ගීකරණය හා තක්සේරු කිරීම සඳහා වූ මිනුම් පහත ආකාරයට දැක්විය හැක.

(අ) ආයෝජන ගිණුම

- (අ) පැහැදිලි අරමුණකින් හා කල් පිරෙන තෙක් තබා ගැනීම සඳහා හැකියාව අත්පත් කරගත් සියලුම සුරැකුම්පත් ආයෝජන ගිණුම යටතේ වර්ගීකරණය කළ යුතුය.
 - i පැහැදිලි අරමුණ යන්නට පහත දෑ අදාළ විය නොහැකිය.
 - නිර්වචන නොකළ කාල පරිච්ඡේදයකට පමණක් සුරැකුම්පත් තබා ගැනීමට බැංකුවට අරමුණක් ඇති විට හෝ
 - වෙළෙඳපොළ පොලී අනුපාත සහ අවදානම් වෙනස්වීම්, ද්‍රවශීලතා අවශ්‍යතා, විකල්ප ආයෝජන ඉපයුම්වල වෙනස්වීම්, මූල්‍ය උපකරණ හා කොන්දේසිවල වෙනස්වීම් හෝ විදේශ විනිමය අවදානම් හි වෙනස්වීම් වලට ප්‍රතිචාර ලෙස සුරැකුම්පත් විකිණීම සඳහා බැංකු සුදානම් ව සිටින විට හෝ
 - එහි ක්‍රමක්ෂිත පිරිවැයට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් සුරැකුම්පත් පියවීමට නිකුත් කරන්නාට අයිතිය ඇති විට

- ii. සුරැකුම්පත් කල් පිරෙන තෙක් තබාගැනීම යන්නට පහත දැ අදාළ විය නොහැකිය.
 - ආයෝජනය කල් පිරෙන තෙක් මූල්‍යනය කිරීම අඛණ්ඩව සිදු කරගෙන යාමට මූල්‍ය සම්පත් බැංකුව සතුව නොමැති නම් හෝ
 - සුරැකුම්පත් කල් පිරෙන තෙක් තබා ගැනීමේ බැංකුවේ අරමුණ වැලැක්විය හැකි නෛතික හෝ අනෙකුත් බාධකයන්ට බැංකුව යටත් වන්නේ නම්
 - iii. ආයෝජන අරමුණු හෝ ආයෝජන කල් පිරීම තෙක් තබා ගැනීමේ හැකියාව සම්බන්ධයෙන් බැංකුවේ කටයුතු සැක උපදවන අවස්ථාවක ආයෝජන ගිණුම සම්පූර්ණයෙන් හෝ කොටසක් වෙළෙඳ ලෙස නැවත වර්ගීකරණය කිරීමට සහ ප්‍රමාණවත් වෙන් කිරීම් සිදු කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී.
- (ආ) සියලුම ලේඛන ගත නොකළ සුරැකුම්පත් (උදා:- කොටස්, ණයකර) සාමාන්‍යයෙන් ආයෝජන ගිණුම යටතේ වර්ගීකරණය කළ යුතුය. කෙසේ වෙතත්, ඉහත අ (අ) අයිතමය යටතේ සඳහන් කළ නීතිරීති මත පදනම්ව රාජ්‍ය සුරැකුම්පත් වර්ගීකරණය කළ යුතුය.
- (ඇ) ආයෝජන ගිණුමේ ඇති සුරැකුම්පත් ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනු සඳහා යොදාගත හැක.
- (ඈ) ආයෝජන ගිණුමේ ඇති සුරැකුම්පත් නිදහස් කිරීමේ කාල සීමාව තුළ ගත් පිරිවැයට තබාගැනීම හා වාර්තා කිරීම කළ යුතුයි.
- i. ආයෝජන ගිණුමේ ඇති පොලී සහිත සුරැකුම්පත්වල ගෙන යන අගය, වට්ටමේ වැඩිවීම (හෝ අධිබල අඩුවීම) සඳහා ගිණුමට ගැලපිය යුතුය. කරන ලද ගැලපීම් කල් පිරීමේ කාලය තුළ සරල මාර්ග පදනම මත වාර්ෂිකව ක්‍රමණය කළ යුතුය.
 - ii. අනෙකුත් සියලුම සුරැකුම් පිරිවැයට පවත්වාගෙන යා යුතුය. ස්ථිර ලෙස සැලකිය හැකි අගයෙහි ඕනෑම අඩුවීමක් එසැනින් ලාභාලාභ ගිණුමට සම්පූර්ණයෙන්ම කපාහැරිය යුතුය. අගයෙහි අඩුවීමක් තිබේද යන්න තීරණය කිරීමට පහත කොන්දෙසි සැලකිල්ලට ගත හැකිය.
 - ලාභාංශ/ප්‍රතිලාභ වල පැරණි වාර්තා
අඛණ්ඩව වසර 03 ක් ලාභාංශ / ප්‍රතිලාභ නොලැබීම අඩුවීමක් ලෙස සැලකිය යුතු අතර, ආයෝජන "අක්‍රීය" ලෙස වර්ග කළ යුතුය.
 - වෙළෙඳපොළ මිල
ආයෝජන අගය වසර 03 ක් තිස්සේ පිරිවැයට වඩා අඩු අගයක් ලෙස පැවතීමත් සමග වෙළෙඳපොළ මිලෙහි අඛණ්ඩ අඩුවීමේ ප්‍රවණතාවයක් අගය අඩුවීමක් ලෙස සැලකිය යුතුය.
 - iii. මේ සම්බන්ධයෙන් විශේෂ ඉල්ලීම් / ව්‍යාතිරේක සැලකිල්ලට ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ නම්‍යතාවයක් රඳවා ගනු ඇත.
 - iv. ආයෝජන ගිණුමේ ඇතුළත් ආයෝජන විකිණීමේදී ඇති වන අගය අඩුවීම් හෝ අලාභ, ලාභාලාභ ගිණුමට ගතයුතුය.
- (ඉ) ආයෝජන ගිණුම යටතේ වර්ගීකරණය කර ඇති සුරැකුම් විකිණීම, ආයෝජන කළඹේ නොවැදගත් අගයක් පමණක් විය යුතු අතර, එය ආයෝජන කළඹෙහි අනෙකුත් ආයෝජන ලෙස අහිතකර ලෙස බලපෑමේ අවස්ථා සීමාවිය යුතුය. මෙවැනි අවස්ථාවක් වන්නේ,
- ආයෝජනය කල්පිරීම හෝ ඇරැයුම් දිනය සඳහා ආසන්න වන්නේ නම්, වෙළෙඳපොළ පොලී අනුපාතය ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකමට ප්‍රමාණාත්මක බලපෑමක් ඇති කළ නොහැක.
 - විකිණීම සිදුකරනුයේ ආයතනය විසින් නියමිත ගෙවීම් හෝ පෙර ගෙවීම් මගින් සම්පූර්ණ ආයෝජනයේ මූලික ප්‍රාග්ධය සැලකිය යුතු ලෙස එකතු කළ පසුය.
 - විකිණීම සිදුවූයේ ආයතනයේ පාලනයෙන් තොර, නැවත ඇති නොවන සෑහෙන තරම් අපේක්ෂා නොකරන තනි සිදුවීමක් හේතුවෙන් විය යුතුය.

(ආ) වෙළෙඳ ගිණුම

- (අ) වෙළෙඳපොළ මිලෙහි හා ඉපයුම්වල කෙටිකාලීන වෙනස්වීම් වල ප්‍රයෝජනය ගැනීමට නිරන්තර විකිණීමේ පදනම මත (අවම වශයෙන් සෑම කාර්තුවකම) නිශ්චිත අරමුණක් සඳහා අත්පත් කරගත් සියලු සුරැකුම් වෙළෙඳ ගිණුම යටතේ වර්ග කළ හැක. වෙළෙඳ වත්කම්, ආරම්භක අරමුණ පදනම් කරගෙන වර්ගීකරණය කරන අතර, මේවා පසුකාලීන අරමුණු වෙනස්වීම් වලට අනුව ආයෝජන වර්ගයට මාරු කරනු නොලබයි.
- (ආ) වෙළෙඳ ගිණුමෙහි ඇති සුරැකුම් ප්‍රත්‍යාගණනය හෝ දෛනික පදනම මත වෙළෙඳපොළට අගය කිරීම කළයුතුය. දෛනික මිල ගණන් නොමැති සුරැකුම්පත් සඳහා සතිපතා වෙළෙඳපොළට අගය කිරීමට බැංකු වලට උපදෙස් දෙනු ලැබේ. දෙපැති මිල ගණන් ප්‍රකාශයට පත්කර ඇති විට (උදා :- රාජ්‍ය සුරැකුම් සඳහා අනුපාතයන්) මැද අනුපාතය තෝරා ගතයුතුය.
- (ඇ) වෙළෙඳ ගිණුමේ පවත්වාගෙන යන ආයෝජන විකිණීමේ ඕනෑම ලාභයක් හෝ අලාභයක් ලාභාලාභ ගිණුමට ගත යුතුය.

(ඇ) සුරැකුම් මාරු කිරීම

නිශ්චිත අවස්ථාවල හැර ආයෝජන කළඹ අතර සුරැකුම් මාරුකිරීම සාමාන්‍යයෙන් අනුමත නොකරයි. ලාභ හෝ අලාභ හඳුනා ගැනීම වැරදි ලෙස හැසිරවීමේ අවස්ථා හෝ වෙළෙඳපොළ මිලෙහි මවාගත් වෙනස්වීම් මෙමගින් සීමා කරයි.

- (අ) වෙළෙඳ ගිණුම හා ආයෝජන ගිණුම අතර ආයෝජන මාරු කිරීම සාධාරණීකරණය කළහැකි ඒවා විය යුතු අතර ඒවා ලේඛණගත කිරීම සහ අනුමත කිරීම කළයුතුය.
- (ආ) අධ්‍යක්ෂ මණ්ඩලයේ වත්කම් හා වගකීම් කමිටුවේ හෝ ආයෝජන කමිටුවේ අනුමැතිය ඇතිව ආයෝජන ගිණුමට හෝ ආයෝජන ගිණුමෙන් මාරුකිරීම් කලාතුරකින් පමණක් සිදුකළ යුතුය (ගිණුම් වර්ෂය ආරම්භයේදී සුදුසුය).

එවැනි මාරුකිරීම් සාධාරණීකරණය කළහැකි අවස්ථා පහත සඳහන් පරිදි වේ.

- i. තෛතික හෝ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවයක වෙනස්වීමක්.
- ii. බැංකුව සතු ආයෝජන අඩුවීමට හේතුවන ප්‍රාග්ධන අවශ්‍යතාවයේ සැලකිය යුතු වර්ධනයක්
- iii. බැංකුවේ අවදානම් මට්ටම පවත්වාගෙන යාමට සුරැකුම් මාරුකිරීම අත්‍යවශ්‍ය වන ප්‍රධාන ව්‍යාපාරික සිදුවීමක්.
- iv. තදබල ද්‍රවශීලතා හිඟ අවස්ථා සහ අතිශය විචලනයාවයෙන් යුත් අවස්ථා වැනි ව්‍යාතිරේඛ අවස්ථා.

- (ඇ) වෙළෙඳ ගිණුමෙන් ආයෝජන ගිණුමට මාරුකරනු ලබන සුරැකුම්වල ගෙන යන අගය එසේ මාරු කිරීමට පෙර වෙළෙඳපොළට අගය කළයුතුය. එමනිසා ප්‍රත්‍යාගණනය නිසා ඇති වන ඕනෑම ලාභයක් හෝ අලාභයක් මාරුකිරීමට පෙර ඉපයුම් ලෙස හඳුනාගත යුතුය. ආයෝජන ගිණුමට මාරු කරන අවස්ථාවේ සුරැකුම්වල වෙළෙඳපොළ මිල ඉන්පසුව ගිණුම්කරණ අරමුණු සඳහා අත්පත්කර ගැනීමේ පිරිවැය බවට පත්වේ.
- (ඈ) ආයෝජන මාරුකිරීම් ඇත්නම්, එහි ප්‍රකාශනයක් ප්‍රධාන විධායක නිලධාරී විසින් අත්සන් කොට කාර්තුවේ පදනම මත මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුවට බාරදිය යුතුය.
- (ඉ) ආයෝජන මාරුකිරීම් ප්‍රකාශන සමාලෝචනය කිරීමට හා අවශ්‍ය නම් බැංකුවලට වෙන් කිරීම් කිරීමට නියම කිරීමේ අයිතිය මහ බැංකුව සතුව පවතී.

බැංකු පනත

1995 අංක 33 දරන හා 2005 අංක 2 දරන බැංකු (සංශෝධිත) පනතින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 19(2) සහ 19 (7) වගන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කළ නියමය.

අත්සන් කළේ / සුනිල් මෙන්ඩිස්
අධිපති

කොළඹ
2006 මාර්තු 01 දින.

**වෙළෙඳපොළ අවදානම සඳහා ප්‍රාග්ධන අයකිරීම
ගණනය කිරීම සඳහා වූ නියමය**

1. 1995 අංක 33 දරන හා 2005 අංක 2 දරන බැංකු (සංශෝධිත) පනතින් සංශෝධනය කරන ලද 1988 අංක 30 දරන බැංකු පනතේ 19 (2) සහ 19 (7) වගන්ති වලට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් වර්තමාන ජාත්‍යන්තර භාවිතයන් හා බාසල් කමිටුවේ අවශ්‍යතාවයන්ට අනුකූලව සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙළෙඳපොළ අවදානම සඳහා ප්‍රාග්ධන අයකිරීම ගණනය කිරීමට නියම කරන ලදී.

වගුව 2 : සංස්ථාපිත ආයතන සඳහා විශේෂිත අවදානම් අයකිරීම

බාහිර ඇගයුම	විශේෂිත අවදානම සඳහා ප්‍රාග්ධන අයකිරීම
AAA සිට AA--	0%
A+ සිට BBB-	0.25% (අවසාන කල්පිරීමට ඉතිරි කාලසීමාව මාස 6 ක් හෝ ඊට අඩු) 1% (අවසාන කල්පිරීමට ඉතිරි කාලසීමාව මාස 6 ට වැඩි සහ මාස 24 හා ඊට අඩු) 1.6% (අවසාන කල්පිරීමට ඉතිරි කාලසීමාව මාස 24 ට වැඩි)
අනෙකුත්	10%

විදේශීය සංස්ථාපිත ආයතන සඳහා විශේෂිත අවදානම අයකිරීම, දේශීය සංස්ථාපිත ආයතන සඳහා අදාළවන අවදානම් අයකිරීමට එක් තලයක් අඩු වාසිදායක වනු ඇත.

- iv. අවදානම් අයකිරීම 0% ලෙස ඇප වන විවෘත භාණ්ඩාගාර ඇපයකින් අනුබල නොදෙන්නේ නම් රාජ්‍ය අංශයේ ආයතන, සංස්ථාපිත ආයතන ලෙස සැලකිය යුතුය. "අනෙකුත්" වර්ගය :
- v. අනෙකුත් සියලුම නිරාවරණයවීම් වලට 10% ක ප්‍රාග්ධන අයකිරීම අදාළ වේ.

සාමාන්‍ය වෙළෙඳපොළ අවදානම

3.3.3 සාමාන්‍ය වෙළෙඳපොළ අවදානම් සඳහා වූ ප්‍රාග්ධන අවශ්‍යතා නිර්මාණය වී ඇත්තේ වෙළෙඳපොළ පොලී අනුපාතවල වෙනස්කම් වලින් ඇතිවන අලාභ අවදානම් හඳුනා ගැනීමටය. සාමාන්‍යයෙන් ප්‍රාග්ධන අයකිරීම කොටස් 4 ක එකතුවකි.

- (අ) මුළු වෙළෙඳ සටහනෙහි ශුද්ධ කෙටි හා දිගු කාලීන තත්ත්වයන්.
- (ආ) සෑම කාලසීමාවක් තුළම ඇති ගැලපුනු තත්ත්වයන් වල කුඩා කොටසක් ("සිරස් ප්‍රතික්ෂේප කිරීම")
- (ඇ) විවිධ කාල සීමාවන් හරහා ඇති ගැලපුනු තත්ත්වයන්වල විශාල කොටසක් ("තිරස් ප්‍රතික්ෂේප කිරීම")
- (ඈ) සුදුසු අවස්ථාවන්හිදී විකල්පයන්හි තත්ත්වයන් සඳහා ශුද්ධ අය කිරීම.

සටහන : (ආ), (ඇ) සහ (ඈ) යන කොටස් වර්තමානයේදී අදාළ නොවේ.

3.3.4 ශ්‍රී ලංකාවේ බැංකු තවමත් අභ්‍යන්තර අවධානම් කළමනාකරණ සැලසුම් සංවර්ධනය කිරීමේ ආරම්භක අවධියේ පසුවන බැවින් ආරම්භයේදී ප්‍රමාණික මිණුම් ක්‍රමයක් තෝරා ගැනීමට ඉඩ සැලසීමට තීරණය කර ඇත. ප්‍රමාණික මිණුම් ක්‍රමය යටතේ වෙළෙඳපොළ අවදානම මැනීමේ මූලික ක්‍රම දෙකක් ඇත. ඒවා නම් "කල් පිරීමේ ක්‍රමය" හා "ප්‍රවර්තන ක්‍රමය" වේ. ප්‍රාග්ධන අයකිරීම ගණනය කිරීම සඳහා ප්‍රවර්තන ක්‍රමය තෝරා ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව වෙළෙඳ සටහනෙහි ඇති සෑම උපකරණයකම මිල සංවේදීතාව වෙන වෙනම ගණනය කිරීමෙන් සහ ප්‍රතික්ෂේප කිරීම් ඇත්නම් ඒවාට යටත්ව කල් පිරීමේ වගුව මත පදනම්ව කලින් ගණනය කළ මිල සංවේදීතාවයන් එකතු කිරීම මගින් සාමාන්‍ය වෙළෙඳපොළ අවදානම අගය කිරීම මැනීම සිදු කිරීම බැංකුවලට අවශ්‍ය වේ.

ගණනය කිරීම සඳහා පියවරයන් පහත පරිදි වේ.

- i උපකරණයේ කල් පිරීම මත පදනම්ව 1.2 හා 2 යන ප්‍රතිශත ලකුණු අතර පොලී අනුපාතයේ ඉවත්වීමක් අනුව සෑම උපකරණයකම මිල සංවේදීතාවය ගණනය කරන්න (වගුව 3 බලන්න).
- ii වගුව 3 හි දැක්වෙන පරිදි කාලසීමාවන් 15 ක් සමඟ ප්‍රවර්තනය පදනම් වූ කල් පිරීමේ වගුවට ගණනය කළ මිල සංවේදීතාවයන් ලකුණු කරන්න.
- iii මූලික අවදානම අත්පත් කර ගැනීමට නිර්මාණය කරන ලද සිරස් ප්‍රතික්ෂේප 5% ක් සෑම කාල සීමාවකම ඇති කෙටි හා දිගු තත්ත්වයන්ට යටත් කරන්න.
- iv වගුව 4 හි දක්වා ඇති ප්‍රතික්ෂේප කිරීම් වලට යටත්ව තිරස් හිලවී කිරීම් සඳහා සියළුම එක් එක් කාල සීමාවන්හි ඇති ශුද්ධ තත්ත්වයන් ඉදිරියට ගෙන යන්න.

සටහන : ඉහත 3.3.3 ඡේදයේ (ආ), (ඇ) හා (ඈ) කොටස් වර්තමානයට අදාළ නොවන නිසා පියවර 2 සිට 4 දක්වා දැනට අවශ්‍ය නොවේ.

වගුව 3 : ප්‍රවර්තන ක්‍රමය - කාලසීමා සහ ඉපයුම්වල උපකල්පිත වෙනස්වීම්

කාල සීමාව	ඵලදා අනුපාතයේ වෙනස්වීම
කල්පිරීමේ කලාපය 1	
මසක් හෝ ඊට අඩු	2.00
මසකට වැඩි සිට මාස 3	2.00
මාස 3 කට වැඩි සිට මාස 6	2.00
මාස 6 ට වැඩි සිට මාස 12	2.00
කල් පිරීමේ කලාපය 2	
එක් වසරකට වැඩි සිට වසර 1.9	1.80
වසර 1.9 ට වැඩි සිට වසර 2.8	1.60
වසර 2.8 ට වැඩි සිට වසර 3.6	1.5
කල් පිරීමේ කලාපය 3	
වසර 3.6 ට වැඩි සිට 4.3	1.50
වසර 4.3 ට වැඩි සිට වසර 5.7	1.40
වසර 5.7 ට වැඩි සිට 7.3	1.30
වසර 7.3 ට වැඩි සිට වසර 9.3	1.20
වසර 9.3 ට වැඩි සිට වසර 10.6	1.20
වසර 10.6 ට වැඩි සිට වසර 12	1.20
වසර 12 ට වැඩි සිට වසර 20	1.20
වසර 20 ට වැඩි	1.20

වගුව 4 : තිරස් ප්‍රතික්ෂේප කිරීම්

කල්පිරීම් කලාප	කාලසීමා	කලාප තුළ	ආසන්න කලාප අතර	1 සහ 3 කලාප අතර
කල්පිරීම් කලාප 1	මසක් හෝ ඊට අඩු	40%	40%	100%
	මසකට වැඩි සිට මාස 3			
	මාස 3 ට වැඩි සිට මාස 6			
	මාස 6 ට වැඩි සිට මාස 12			
කල්පිරීම් කලාප 2	වසරකට වැඩි සිට වසර 1.9	30%	40%	
	වසර 1.9 ට වැඩි සිට 2.8			
	වසර 2.8 ට වැඩි සිට වසර 3.6			
කල්පිරීම් කලාප 3	වසර 3.6 ට වැඩි සිට වසර 4.3	30%	40%	
	වසර 4.3 ට වැඩි සිට වසර 5.7			
	වසර 5.7 ට වැඩි සිට වසර 7.3			
	වසර 7.3 ට වැඩි සිට වසර 9.3			
	වසර 9.3 ට වැඩි සිට වසර 10.6			
	වසර 10.6 ට වැඩි සිට වසර 12			
	වසර 12 ට වැඩි සිට වසර 20			
වසර 20 ට වැඩි				

පොලී අනුපාත ව්‍යුත්පන්න සඳහා ප්‍රාග්ධන අය කිරීම.

3.3.5 වෙළෙඳපොළ අවදානම සඳහා ප්‍රාග්ධන අය කිරීමෙන් පොලී අනුපාත ව්‍යුත්පන්න සඳහා ප්‍රාග්ධන අය කිරීම දැනට බැහැර කරන අතර, ඉදිරියේදී හඳුන්වා දෙනු ලැබේ.

එම දෙකෙහි එකතුව සම්බන්ධයෙන් සුදුසුකම් ලත් ප්‍රාග්ධනය ලවය ලෙස යොදා ගනිමින් මෙම අනුපාතය ඉන්පසු ගණනය කරනු ලබයි.

8.2 සුදුසුකම් ලත් ප්‍රාග්ධනය ගණනය කිරීමේදී පළමුව ණය අවදානම සඳහා බැංකුවේ අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ගණනය කිරීමට අවශ්‍ය වන අතර, ඉන්පසුව පමණක් වෙළෙඳපොළ අවදානම් අවශ්‍යතාවය, වෙළෙඳපොළ අවදානමට සහාය වීම සඳහා කෙතරම් පළමු පෙළ හා දෙවන පෙළ ප්‍රාග්ධනයක් පවතී ද යන්න පිහිටුවීම කළ යුතුය. ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කර ඇති ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය පවත්වාගෙන යාම මත නිවේදනයෙහි පනවා ඇති සීමා යටතේ සුදුසුකම් ලත් ප්‍රාග්ධනය සමස්ථ බැංකුවේ පළමු පෙළ ප්‍රාග්ධනය හා එහි සමස්ථ දෙවන පෙළෙහි ප්‍රාග්ධන එකතුව වේ.

දෙවන පෙළ ප්‍රාග්ධනය සුදුසුකම් ලැබූ ලෙස සළකනුයේ ඉහත 7.1 හා 7.2 ඡේද වලින් දක්වා ඇති කොන්දේසි යටතේ එය වෙළෙඳපොළ අවදානම්වලට සහාය වන්නේ නම් පමණි. එමනිසා වාර්තාගත ප්‍රාග්ධන අනුපාතය, ණය අවදානම හා වෙළෙඳපොළ අවදානම යන දෙකම සපුරා ගැනීමේ නියෝජනය කිරීමට ඇති ප්‍රාග්ධනයක් වේ.

1 වන පෝර්මය : අභ්‍යන්තර ශේෂ පත්‍ර

අවදානම් බරතැබීම මත වූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සඳහා වූ වාර්තාව

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු/බලපත්‍රලාභී විශේෂිත බැංකුවල අවදානම බරතැබීම මත වූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සඳහා වූ වාර්තාව

කාර්තුමය / වාර්ෂික වාර්තාව

ආයතනයේ නම : දිනය :

- 1) අපගේ උපරිම දැනුමට හා විශ්වාසයට අනුව මෙම වාර්තාව නිවැරදි බව සහ
- 2) ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය, සලකා බලනු ලබන කාර්තුවේ/ වර්ෂයේ කිසිදු අවස්ථාවක 2005 අංක 2 දරණ පනතින් සහ 1995 අංක 33 දරණ බැංකු (සංශෝධිත) පනතින් සංශෝධනය වූ 1988 අංක 30 දරණ බැංකු පනතේ 19 (7) වගන්තියට අනුව මුදල් මණ්ඩලය විසින් නිශ්චය කළ ප්‍රමාණයට වඩා අඩු නොවූ බව ද අපි සහතික කරමු.

.....
ප්‍රධාන ගණකාධිකාරී / බලයලත් නිලධාරී

.....
ප්‍රධාන විධායක

.....
නම

.....
නම

දිනය :

දිනය :

බලපත්‍රලාභී වාණිජ බැංකු / විශේෂිත බැංකු
(අභ්‍යන්තර ශේෂ පත්‍ර අයිතම)

ආයතනය :

දිනය :

(රුපියල් දහස් වලිනි)

අංකය	වත්කම	අභ්‍යන්තර ශේෂපත්‍ර අයිතමයන්හි මුල් වටිනාකම	බාහිර ශේෂපත්‍ර අයිතමයන්හි ණය කුලාසය	මුළු එකතුව X	අවදානම් බරතැබීම	අවදානම් මත බරතැබූ වත්කම් වටිනාකම
1	මුදල් - දේශීය විනිමය			0	0%	0
	විදේශ විනිමය			0	0%	0
2.	රන් සහ සන රන්			0	0%	0
3.	ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ලැබීම්			0	0%	0
4.	ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බිල්පත්			0	0%	0
5.	ශ්‍රී ලංකා රජයේ / මහ බැංකුවේ සුරැකුම්පත්			0	0%	0
6.	ශ්‍රී ලංකා රජය මගින් සහතික කළ අනෙකුත් සුරැකුම්පත්			0	0%	0
7.	ණය සහ අත්තිකාරම්*			0	0%	0
07.01	මුදල් තැන්පතු / රන්වලට එරෙහිව			0	0%	0
07.02	ශ්‍රී ලංකා රජයේ සහතික / සුරැකුම්පත් එරෙහිව			0	0%	0
07.03	ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඇප වූ			0	0%	0
07.04	අර්ථසාධක අරමුදල් ශේෂයන් මගින් ඇපවූ සේවක ණය			0	10%	0
07.05	ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වූ සංවිධානයේ මධ්‍යම රජයන් හා මහ බැංකු විසින් ඇප වූ			0	0	0
07.06	ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වූ සංවිධානයට අයත් නොවන මධ්‍යම රජයන් හා මහ බැංකු සහතික කළ			0	20%	0
07.07	වසර 01 ක් දක්වා කල්පිරීම සහිත දේශීය / විදේශීය වාණිජ බැංකු හා දේශීය / විදේශීය සංවර්ධන මූල්‍ය ආයතන විසින් විසින් ඇප වූ			0	20%	0
07.08	ආර්ථික සහයෝගිතාව හා සංවර්ධනය සඳහා වූ සංවිධානයට අයත් රටවල පිහිටුවන ලද බැංකු විසින් ඇප වූ			0	20%	0
07.09	ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව මගින් ඇප වූ			0	50%	0
07.10	නිශ්චල දේපළකට එරෙහිව මූලික උකස්කරයකින් ඇප වූ			0	50%	0
07.11	අනෙකුත් ණය සහ අත්තිකාරම්			0	100%	0
08.	විදේශ ශාඛාවලින් ලැබිය යුතු			0	0%	0
09.	විදේශ බැංකුවලින් ලැබිය යුතු			0	20%	0
10.	සංවර්ධන මූල්‍ය ආයතන ද ඇතුළුව දේශීය බැංකුවලින් ලැබිය යුතු			0	20%	0
11.	විදේශ විනිමය බැංකු ඒකක වලින් ලැබිය යුතු**			0	20%	0
12.	එකතු කිරීමේ ක්‍රියාවලියෙහි ඇති මුදල් අයිතම			0	20%	0
13.	අනෙකුත් ආයෝජන (මුළු ප්‍රාග්ධනයෙන් අඩුකළ අයිතම නොමැතිව)			0	100%	0
14.	ස්ථාවර වත්කම්			0	100%	0
15.	අනෙකුත් වත්කම්			0	100%	0
16.	මුළු අවදානම් මත බරතැබූ වත්කම්			0		0

සැ.යු. * ණය සහ අත්තිකාරම් විශේෂ වෙන්කිරීම් හා අවිනිශ්චිත ගිණුම්ගත පොලිය අඩුකළ ශුද්ධ අගය විය යුතුය.

** දේශීයව සංස්ථාපනය කළ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා පමණක් අදාළ වේ.

අවදනම් බරතැබීම මත වූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සඳහා වූ වාර්තාව

**ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු/බලපත්‍රලාභී විශේෂිත බැංකුවල
අවදනම් බරතැබූ වත්කම් ගණනය කිරීම**

(අභ්‍යන්තර ශේෂ පත්‍ර අයිතම)

ආයතනය :

දිනය :

(රුපියල් දහස් වලින්)

අංකය	වත්කම	බාහිර ශේෂපත්‍ර අයිතමයන්හි මුල් වටිනාකම	X	ණය පරිවර්තන සාධකය	=	බාහිර ශේෂපත්‍ර
17.	සෘජු ණය ආදේශකය			100%		
17.1	ණයගැතිභාවය පිළිබඳ ඇපකරයන්					0
17.2	මූල්‍ය ඇපකර ලෙස සලකනු ලබන සමීපස්ථ ණයවර ලිපි					0
17.3	බැංකු ප්‍රති.....					0
17.4	අනෙකුත්					0
18.	ගනුදෙනු සම්බන්ධ අවිනිශ්චිත වගකීම්			50%		
18.1	කාර්යඵල බැඳුම්කර, ලංසු බැඳුම්කර හා සහතිකපත්					0
18.2	කිසියම් ගනුදෙනුවකට සම්බන්ධ ණයවර ලිපි					0
18.3	අනෙකුත්					0
19.	කෙටිකාලීන ස්වයං අවසායන වෙළෙඳාම් සම්බන්ධ අවිනිශ්චිත වගකීම්			20%		
19.1	නාවුක ඇපකර					0
19.2	ලේඛනගත ණයවර ලිපි					0
19.3	වෙළෙඳ ප්‍රතිග්‍රහණය					0
19.4	අනෙකුත්					0
20	වත්කම්හි ණය අවදානම බැංකුව වෙත පැවරෙන විකුණුම් හා ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් හා වත්කම් විකුණුම්			100%		
20.1	විකුණුම් හා ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම්					
20.2	අවදානම බැංකුව වෙත පැවරෙන විකුණන ලද නිවාස ණය					0
20.3	අවදානම බැංකුව වෙත පැවරෙන විකුණන ලද අනෙකුත් වත්කම්					0
20.4	ඉදිරි වත්කම් මිලදී ගැනුම්					0
20.5	අඩක් ගෙවන ලද කොටස් / සුරැකුම්					0
20.6	අනෙකුත්					0
21.	දැනට පවත්නා ප්‍රතිරක්ෂණ ගිවිසුම් යටතේ ඇති වගකීම්			50%		
21.1	කොටස්/ සුරැකුම්පත් නිකුතු ප්‍රාරක්ෂණය					0
21.2	නෝට්ටු නිකුත් කිරීමේ පහසුකම් හා වක්‍රීය ප්‍රාරක්ෂණ පහසුකම්					0

අංකය	වත්කම්	බාහිර ශේෂපත්‍ර අයිතමයන්හි මුල් වටිනාකම	X	ණය පරිවර්තන සාධකය	=	බාහිර ශේෂපත්‍ර
21.3	අනෙකුත්					0
22.	ඕනෑම අවස්ථාවක කොන්දේසි විරහිතව අවසන් කළ හැකි හෝ අවු.1ක් දක්වා වූ කල්පිරීමක් සහිත අනෙකුත් බැඳීම්			0%		
22.1	නිල සම්පස්ථ පහසුකම් හා ණය පහසුකම්					0
22.2	භාවිතා නොකළ කාලීන ණය					0
22.3	භාවිතා නොකළ අයිරා පහසුකම්					0
22.4	අනෙකුත්			50%		0
23.	වසරකට වඩා වැඩි ආරම්භක පරිභ්‍රමණ කාලයක් ඇති අනෙකුත් බැඳීම්					
23.1	නිල සම්පස්ථ පහසුකම් හා ණය පහසුකම්					0
23.2	භාවිතා නොකළ කාලීන ණය					0
23.3	අනෙකුත් (කරුණාකර සඳහන් කරන්න)					0
24	විදේශ විනිමය සහ පොලී අනුපාත ගිවිසුම් *					
	: බැංකුව					0
	: පාරිභෝගිකයන්					0
25.	එකතුව	0				0

සැ.යු. බාහිර ශේෂ පත්‍ර අයිතමයන්ගේ නිරාවරණය අවදානම් මත බරතැබූ ප්‍රාග්ධන අනුපාතය ගණනය කිරීමට ඇතුළත් කළ යුතු ය. සෑම බාහිර හේෂ පත්‍ර අයිතමයකම ඇති ණය අවදානමේ පරිවර්තනය මුල් වටිනාකම ණය පරිවර්තන සාධකයෙන් වැඩි කිරීමෙන් අභ්‍යන්තර ශේෂ පත්‍ර ණය තුල්‍යයට පරිවර්තනය කළ යුතු ය. ඉන්පසුව අනුරූපී වත්කම් අයිතමයේ ස්වභාවයට අනුව ණය තුල්‍ය වටිනාකම බර තැබීම් කළ යුතු ය.

* කරුණාකර පරිවර්තන සාධකය සඳහා වන උපදෙස් බලන්න.

අවදනම් මත බරතැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සඳහා වූ වාර්තාව

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු/බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රාග්ධන සඳහා

ආයතනයේ නම :

දිනය :

අංකය	ප්‍රාග්ධනයේ කොටස්	වටිනාකම
	පළමු පෙළ : මූලික ප්‍රාග්ධනය	
26	ගෙවා නිමකළ සාමාන්‍ය කොටස් / සාමාන්‍ය ස්කන්ධ / පැවරූ ප්‍රාග්ධනය	
27	සම්පූර්ණ නොවූ නිදහස් කළ නොහැකි වරණීය කොටස්	
28	කොටස් අධිමිල	
29	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	
30	හෙලිදරව් කළ රඳවාගත් ලාභ / (එකතු වූ අලාභ)	
31	පොදු සහ අනෙකුත් සංචිත	
32	ස්ථාවර හා දිගුකාලීන ආයෝජන විකිණීමෙන් ලද බදු පසු ලාභය / අලාභය	
33	හෙලිදරව් නොකළ වර්තමාන වර්ෂයේ ලාභ / (අලාභ)	
34	සුළු කොටස් හිමි අයිතිය (ඉහත ප්‍රාග්ධනයේ කොටස්වල අන්තර්ගතවී ඇති)	
35	උප එකතුව	0
36	අඩුකිරීම් කීර්තිනාමය	0
37	පළමු පෙළ ප්‍රාග්ධනයේ එකතුව	0
++	අදාළ නොමැති සියල්ල කපා හරින්න.	
	දෙවන පෙළ : අතිරේක ප්‍රාග්ධනය	
38	ප්‍රත්‍යාගණන සංචිත (ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුමත කළ)	
39	පොදු චෙක්කිරීම්	
40	දෙමුහුම් (ණය / කොටස්) ප්‍රාග්ධන උපකරණ	
41	පාලිත සමාගම් විසින් නිකුත් කරනු ලබන වරණීය කොටස් නිසා ඇතිවන සුළු කොටස් හිමි අයිතිය	
42	* අනුමත කළ ද්විතීයික කාලීන ණය (අගය	
43	මුළු දෙවන පෙළ ප්‍රාග්ධනය	0
44	සුදුසුකම් ලැබූ දෙවන පෙළ ප්‍රාග්ධනය	
45	මුළු ප්‍රාග්ධනය	
46	ගැලපුම් I **	
46.1	ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාලයට හා ශාඛාවලට ගෙවිය යුතු මුදල රුපියල්	
46.2	අඩුකළා : ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාලය හා ශාඛාවලින් ලැබිය යුතු මුදල රුපියල්	
47	ගැලපුම් I** න් පසු මුළු ප්‍රාග්ධනය	0

අංකය	ප්‍රාග්ධනයේ කොටස්	වටිනාකම
	පළමු පෙළ : මූලික ප්‍රාග්ධනය	
48	ගැලපුම් II **	
48.1	ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාලයන් හා ශාඛාවලින් ලැබිය යුතු මුදල් විදේශ මුදලින්	0
48.2	ස්වකීය විදේශ විනිමය බැංකු ඒකකයෙන් ලැබිය යුතු මුදල	
48.3	අඩුකළා :- ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාලයට හා ශාඛා වලට ගෙවිය යුතු මුදල	
48.4	ස්වකීය විදේශ විනිමය බැංකු ඒකකයට ගෙවිය යුතු මුදල	
49	උප එකතුව	0
50	ගලපන ලද මුළු ප්‍රාග්ධනය**	0
51	අඩුකිරීම්	0
51.1	ඒකාබද්ධ නොවූ බැංකු හා මූල්‍ය පාලිතයන්ගේ කොටස් ආයෝජනයන්	
51.2	අනෙකුත් බැංකු / මූල්‍ය ආශ්‍රිතයන්හි ප්‍රාග්ධනයේ ආයෝජනය	
52	ප්‍රාග්ධන පදනම	0

** 46 - 50 දක්වා පේලි අදාළවන්නේ විදේශ බැංකුවල ශාඛාවලට පමණි.

- * සීමා :
- i. අනුමත කළ ද්විතීයික කාලීන ණය මුළු පළමු පෙළ ප්‍රාග්ධනයෙන් 50%කට සීමා විය යුතු ය. (ද්විතීයික ණයෙහි සත්‍ය අගය වාර්තා කළ යුතු ය.)
 - ii. මුළු දෙවන පෙළ ප්‍රාග්ධනය පළමු පෙළ ප්‍රාග්ධන 100%ක උපරිමයක් නොඉක්මවිය යුතු ය.
 - iii. පොදු වෙන්කිරීම් අවදානම් බරතැබූ වත්කම්වලින් 1.25%ක් නොඉක්මවිය යුතු ය.

4 වන පෝර්මය : වෙළෙඳ අවදානම

අවදානම් මත බරතැබූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාතය සඳහා වූ වාර්තාව

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු/බලපත්‍රලාභී විශේෂිත බැංකුවල වෙළෙඳපොළ අවදානම සඳහා ප්‍රාග්ධන අයකිරීම ගණනය කිරීම

ආයතනයේ නම :

දිනය :
(රූපියල් දහස් වලින්)

අංකය	අවදානම් වර්ගීකරණය	ප්‍රාග්ධන අයකිරීම් වටිනාකම
53	වෙළෙඳපොළ අවදානම සඳහා ප්‍රාග්ධන අයකිරීම	
53.1	පොලී අනුපාතය = (අ) + (ආ)	
	(අ) සාමාන්‍ය වෙළෙඳපොළ අවදානම	
	(i) ශුද්ධ දිගු හෝ කෙටි තත්ත්වයන්	
	(ii) තිරස් අත්හැරීම්	
	(iii) සිරස් අත්හැරීම්	
	(iv) විකල්ප	
	(ආ) විශේෂිත අවදානම	
53.2	කොටස් = (ඇ) + (ඈ)	
	(ඇ) සාමාන්‍ය වෙළෙඳපොළ අවදානම	
	(ඈ) විශේෂිත අවදානම	
53.3	විදේශ විනිමය සහ රන් = (ඉ)	
54	වෙළෙඳපොළ අවදානම් සඳහා මුළු ප්‍රාග්ධන අයකිරීම = (අ + ආ + ඇ + ඈ + ඉ)	

අවදානම් මත බරතැබූ ප්‍රාග්ධන අනුපාතය සඳහා වූ වාර්තාව

ශ්‍රී ලංකාවේ බලපත්‍රලාභී වාණිජ බැංකු/බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රාග්ධන අනුපාතය ගණනය කිරීම.

ආයතනයේ නම :

දිනය :

(රුපියල් දහස් වලින්)

අංකය		වටිනාකම
55	මුළු අවදානම් බරතැබූ වත්කම්	
55.1	ණය අවදානම සඳහා මුළු අවදානම් බරතැබූ වත්කම් (= අයිතම 16)	
55.2	වෙළෙඳපොළ අවදානම සඳහා මුළු අවදානම් බරතැබූ වත්කම් (= අයිතම 54 X 10)	
	උප එකතුව
56	අවම ප්‍රාග්ධන අයකිරීම	
56.1	ණය අවදානම සඳහා ප්‍රාග්ධන අයකිරීම	
56.2	වෙළෙඳපොළ අවදානම සඳහා ප්‍රාග්ධන අයකිරීම	
57	ණය අවදානම සඳහා ඇති මුළු ප්‍රාග්ධන පදනම	
57.1	මුළු පළමු පෙළ මූලික ප්‍රාග්ධනය (= 37 වන අයිතමය)
57.2	දෙවන පෙළ ප්‍රාග්ධනය සහ මුළු ගැලපුම් / අඩුකිරීම්	
	උප එකතුව
58	වෙළෙඳපොළ අවදානම සඳහා ඇති මුළු ප්‍රාග්ධන පදනම	
59	මුළු තෙවන පෙළ ප්‍රාග්ධනය	
59.1	අනුමත කළ කෙටිකාලීන ද්විතීයික ණය	
60	සුදුසුකම්ලත් තෙවන පෙළ ප්‍රාග්ධනයට අදාළ සීමා	සීමා
		භාවිතාකළ හැකි වටිනාකම
60.1	ණය අවදානමට අවශ්‍ය නොවන පළමු පෙළ ප්‍රාග්ධනයට අදාළ වෙළෙඳපොළ අවදානම සඳහා ප්‍රාග්ධන අයකිරීමෙන් 28.5% ක අවමයක්	= (56.2 අයිතමය X 28.5%)
60.2	ණය අවදානමට අදාළ නොවන පළමු පෙළ ප්‍රාග්ධනයෙන් 250% ක උපරිමයක්	= (58 අයිතමය X 250%)
60.3	දෙවන පෙළ+තෙවන පෙළ ප්‍රාග්ධනය උපරිමය = පළමු පෙළ ප්‍රාග්ධනය	
61	සුදුසුකම්ලත් තෙවන පෙළ ප්‍රාග්ධනය	
61.1	භාවිතා කළ සුදුසුකම්ලත් තෙවන පෙළ ප්‍රාග්ධනය	
61.2	සුදුසුකම්ලත් නමුත් භාවිතා නොකළ තෙවන පෙළ ප්‍රාග්ධනය	
	උප එකතුව
62	වෙළෙඳපොළ අවදානම් සඳහා වූ ප්‍රාග්ධන අයකිරීම දැරීමට ඇති ප්‍රාග්ධනය	(= 58 අයිතමය + 61 අයිතමය)
63	මුළු සුදුසුකම්ලත් ප්‍රාග්ධනය (භාවිතා නොකළ තෙවන පෙළ ප්‍රාග්ධනය හැර)
64	මූලික ප්‍රාග්ධන අනුපාතය = $\frac{\text{සුදුසුකම්ලත් පළමු පෙළ ප්‍රාග්ධනය}}{\text{අවදානම් බරතැබූ වත්කම් (ණය අවදානම් + වෙළෙඳපොළ අවදානම)}}$	> = 5 %
	= $\frac{57.1 \text{ අයිතමය}}{55 \text{ අයිතමය}}$	
65	මුළු ප්‍රාග්ධන අනුපාතය = $\frac{\text{මුළු සුදුසුකම්ලත් ප්‍රාග්ධනය}}{\text{අවදානම් බරතැබූ වත්කම් (ණය අවදානම් + වෙළෙඳපොළ අවදානම)}}$	> = 10 %
	= $\frac{63 \text{ අයිතමය}}{55 \text{ අයිතමය}}$	

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව

2006 මාර්තු 28

බලපත්‍රලාභී වාණිජ සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ප්‍රිය මහත්මයාණෙනි,

බාසල් I හා සමාන්තරව බාසල් II ගණනය කිරීම

බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී ඔබට සඳහන් කළ පරිදි සහ අවදානම් කළමනාකරණය හා බාසල් II ක්‍රියාවට නැංවීම පිළිබඳ වූ ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ උප කමිටුව සමඟ එකඟ වූ පරිදි 2008 පළමු කාර්තුවේදී බාසල් II සම්පූර්ණයෙන්ම ක්‍රියාවට නංවන තුරු 2006 පළමු කාර්තුවේ සිට බාසල් I හා සමාන්තරව බාසල් II ගණනය කිරීම ආරම්භ කරනු ලැබේ.

මෙම සමාන්තර දිවීමේ කාල පරිච්ඡේදය තුළ බාසල් I යටතේ ගණනය කරන ලද ප්‍රාග්ධන අවශ්‍යතාවය, ක්‍රියාකාරී ව්‍යවස්ථාපිත ප්‍රාග්ධන අනුපාතය වනු ඇත. බාසල් II සම්බන්ධව අමුණා ඇති උපදෙස් අවසාන ආකෘතිය නොවන අතර, සමාන්තර දිවෙන කාල පරිච්ඡේදය තුළ සිදුවන පරීක්ෂණ ගණනය කිරීම්වල ප්‍රතිඵල මත එම කාලය තුළ සංශෝධනය කරනු ලැබේ.

පළමුව, මෙම කාල පරිච්ඡේදය තුළ, බැංකුව සඳහා පමණක් (ඒකල) පදනම මත බාසල් II යටතේ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය ගණනය කළ යුතුය.

මෙම දළ උපදෙස් මාලාව කොටස් 3 කින් සමන්විත වේ. එනම් හඳුන්වාදීමේ උපදෙස්, ප්‍රාග්ධන අනුපාතය ගණනය කිරීම සඳහා ආකෘතිය, සහ ගණනය කිරීම තුළ ඇති අයිතමයන් සඳහා නිර්වචනයන්.

සෑම කාර්තුවකම අවසානයට පසුව එන මාසය අවසානයේ දී, බාසල් I යටතේ ගණනය කරන ලද ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය සමඟ බාසල් II මත සියළු ගණනය කිරීම් මෙම දෙපාර්තමේන්තුව වෙත ලැබිය යුතුය.

මේ සම්බන්ධයෙන් ඔබගේ සහයෝගය අතිශයින් අගය කරනු ලබයි.

ඔබගේ විශ්වාසී,

අත්සන් කලේ/බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

1 කොටස

බාසල් II සඳහා උපදෙස්

I කොටස - අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයන්

බාසල් II යටතේ ප්‍රාග්ධන අවශ්‍යතාවය ගණනය කිරීම:

$\frac{\text{මූලික ප්‍රාග්ධනයේ එකතුව}}{\text{අවදානම මත බරතැබූ වත්කම්වල එකතුව}} \geq 5\%$
--

සහ

$\frac{\text{මූලික ප්‍රාග්ධනය}}{\text{අවදානම මත බරතැබූ වත්කම්වල එකතුව}} \geq 10\%$
--

එනම්

$$\text{ණය අවදානම} + \text{වෙළෙඳපොළ අවදානම} + \text{මෙහෙයුම් අවදානම} = \text{අවදානම මත බර තැබූ වත්කම් වල එකතුව}$$

සහ

$$\text{අවදානම මත බරතැබූ වත්කම්වල එකතුව} = (\text{වෙළෙඳපොළ අවදානම} \times 10) + (\text{මෙහෙයුම් අවදානම} \times 10) + \text{ණය අවදානම මත බරතැබූ වත්කම්වල එකතුව}$$

අ. ණය අවදානම

- සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ බාහිර ණය ශ්‍රේණිගත කිරීමට¹ අනුකූලව සියලු නිරාවරණයන් (exposures) අවදානම මත බරතබනු ලැබේ.
- ආයෝජනයන්, ණය සහ අත්තිකාරම් හෝ වෙනත් ඕනෑම නිරාවරණයක්, සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ නිරාවරණයන් යන්නට ඇතුළත් කළ හැකිය.
- බාසල් I හි පරිදි, ශේෂ පත්‍රය මත අයිතමයන්, ණය ශ්‍රේණිගත කිරීමට අනුකූල වූ අවදානම මත බරතැබීම් යොදාගනිමින් අවදානම මත බරතැබිය හැකි අතර, ශේෂ පත්‍රයෙන් පිටත අයිතමයන්, මෙම පත්‍රිකාවේ දක්වා ඇති පරිදි ණය පරිවර්තනය කිරීමේ සාධක යොදා ගනිමින් පෙර පරිදිම ණය සමානත්වයට හරවා ගතයුතු මෙන්ම ඉන් පසුවට සම්බන්ධිත පාර්ශ්වයට අදාළවන අවදානම මත බරතැබීම යොදාගනිමින් අවදානම මත බර තැබිය හැකිය.
- සියලු නිරාවරණයන් බරතැබිය යුත්තේ අදාළ ගනුදෙනුකරුගේ ගිණුමට අය කරන ලද නිශ්චිත වෙන්කිරීම් සහ අවිනිශ්චිත පොලී අඩු කිරීමෙන් පසු (ශුද්ධ) අගයටය.

1. රාජ්‍යයන් සහ බැංකු මත හිමිකම් :

- 1.1 විදේශ විනිමය නිරාවරණයන් ඇතුළුව දේශීය රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මත හිමිකම් : 0%
- 1.2 වෙනත් රාජ්‍යයන් සහ ඒවායේ මහ බැංකු මත හිමිකම් පහත අයුරින් අවදානම මත බරතබනු ලැබේ.

ණය තක්සේරුව	AAA සිට AA -	A + සිට A -	BBB + සිට BBB -	BB + සිට B -	B - ට පහළ	ශ්‍රේණිගත නොකළ
අවදානම් බරතැබීම	0%	20%	50%	100%	150%	100%

- 1.3 ජාත්‍යන්තර පියවුම් සඳහා බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, යුරෝපා මහ බැංකුව සහ යුරෝපා ප්‍රජාව මත හිමිකම් : 0%
- 1.4 මධ්‍යම රජය/මධ්‍යම රජයේ නොවන, රාජ්‍ය අංශයේ ආයතන මත හිමිකම් : සියලුම රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, පළාත් පාලන අධිකාරීන්, ප්‍රාදේශීය රාජ්‍ය මණ්ඩල ආදිය මෙයට ඇතුළත් වේ.
 - නිශ්චිත රාජ්‍ය ඇපයෙන් ආවරණය වූ: 0%
 - වෙනත් නිරාවරණයන් : සමාගම් ලෙස සලකන්න

1.5 බහු පාර්ශ්වික සංවර්ධන බැංකු (MDBs) මත හිමිකම් :

අදාළ අවදානම මත බරතැබීම පහත ආකාරයට එක් එක් බැංකුවේ බාහිර ශ්‍රේණිගත කිරීම මත පදනම් වේ ;

ණය තක්සේරුව	AAA සිට AA -	A + සිට A -	BBB + සිට BBB -	BB + සිට B -	B - ට පහළ	ශ්‍රේණිගත නොකළ
අවදානම් බරතැබීම	20%	50%	50%	100%	150%	50%

¹බාහිර ණය ශ්‍රේණිගත කිරීමට සම්බන්ධ විස්තර සඳහා කරුණාකර දෙවන කොටස බලන්න

- කෙසේ වුවද, පහත සඳහන් බහු පාර්ශ්වික බැංකු මත හිමිකම් 0% ක අවදානම් බරතැබීමක් ලබාගනු ඇත.
- ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (IBRD) සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) ඇතුළත්ව ලෝක බැංකු සමූහය
- ආසියානු සංවර්ධන බැංකුව (ADB)
- අප්‍රිකානු සංවර්ධන බැංකුව (AFDB)
- ප්‍රතිසංස්කරණය හා සංවර්ධනය සඳහා වූ අප්‍රිකානු බැංකුව (EBRD)
- අන්තර් ඇමරිකානු සංවර්ධන බැංකුව (IADB)
- යුරෝපා ආයෝජන බැංකුව (EIB)
- යුරෝපා ආයෝජන අරමුදල (FIF)
- ගිනිලන්ත ආයෝජන බැංකුව (NIB)
- කැරිබියානු සංවර්ධන බැංකුව (CDB)
- ඉස්ලාමීය සංවර්ධන බැංකුව (IDB)
- යුරෝපා සංවර්ධන බැංකු කවුන්සලය (CEDB)

2. බැංකු මත හිමිකම්

- 2.1 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසරලත් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විනේශිත බැංකු ඇතුළුව සියලුම බැංකු මත හිමිකම් ඔවුන්ගේ බාහිර ණය තක්සේරුව මත (විකල්පය 2) පහත ආකාරයෙන් අවදානම මත බරතැබිය යුතුය.
- 2.2 කෙටිකාලීන හිමිකම් : කෙටිකාලීන හිමිකම් සඳහා විශේෂිත සැලකිල්ලක් ලැබීමට සුදුසුකම් ලැබීමට නම්, ඒවා මූලික ගිවිසුමට අනුව මාස 3 ක් හෝ අඩු කාලයක දී කල් පිරිය යුතු අතර නැවත ඇති නොවිය යුතුය.

බැංකුවේ ණය තක්සේරුව	AAA සිට AA -	A + සිට A -	BBB + සිට BBB -	BB + සිට B -	B - ට පහළ	ශ්‍රේණිගත නොකළ
මාස 3 ට වැඩි නිරාවරණයන්: අවදානම	20%	50%	50%	100%	150%	50%
මාස 3 ට අඩු විදේශ විනිමය නිරාවරණයන්: අවදානම	20%	20%	20%	50%	150%	20%
මාස 3 ට අඩු රුපියල් හිමිකම් : අවදානම	20%	20%	20%	20%	20%	20%

සටහන: විදේශයක සංස්ථාපිත කරන ලද බැංකුවල ප්‍රාදේශීය වශයෙන් තක්සේරු නොකරන ලද ශාඛාවක් වේ නම්, එම ශාඛාවන්වලට ප්‍රධාන කාර්යාලයට අදාළ වන ශ්‍රේණිගත කිරීම එම ශාඛාවට අදාළ ශ්‍රේණිගත කිරීම ලෙස භාවිතා කළහැක.

3. රක්ෂණ සමාගම්, කොටස් තැරැව්කරුවන්, ප්‍රාථමික වෙළෙඳුන්, මූල්‍ය සමාගම්, කල්බදු සමාගම්, වණික් බැංකු සහ ආයෝජන බැංකු මත හිමිකම් : සමාගම් මත හිමිකම් ලෙසටම සලකා බැලිය යුතුය.

4. සමාගම් මත හිමිකම් :

4.1 සමාගම් ගනුදෙනුකරුවන් පහත වගුවට අනුව අවදානම මත බර තැබිය යුතුය.

ණය තක්සේරුව	AAA සිට AA -	A + සිට A -	BBB + සිට BBB -	BB + සිට B -	B - ට පහළ	ශ්‍රේණිගත නොකළ
අවදානම් බරතැබීම	20%	50%	50%	100%	150%	100%

4.2 අධීක්ෂකවරුන්ගේ අනුමැතිය ඇතිව සියලුම සමාගම් 100% ක ශ්‍රේණිගත කිරීම තෝරාගැනීමට කටයුතු කිරීමට බැංකුවලට පිළිවන.

5. නියාමන සිල්ලර කළඹ :

පහත මිනුම් දඬු සපුරාලන හිමිකම්, නියාමන සිල්ලර කළඹට ඇතුළත් වේ. එම කළඹට ඇතුළත් ක්‍රියාකාරී නිරාවරණයන් 75% ක අවදානම් බරතැබීමකට සුදුසුකම් ලබයි.

නියාමන සිල්ලර කළඹ සඳහා සුදුසුකම් ලත් මිනුම් දඬු

- දිශාහිමුඛ මිනුම්දණ්ඩ : නිරාවරණය, තනි පුද්ගලයෙකුට හෝ පුද්ගලයන්ට හෝ සුළු හා මධ්‍ය පරිමාණ ආයතනයකට විය යුතුය.
- නිෂ්පාදන මිනුම්දණ්ඩ : නිරාවරණය, පහත නිෂ්පාදන වර්ග වලින් එකක් විය යුතුය.
 - නැවත සිදුවන ණය සහ බැංකු අයිරා හා ණයපත් ඇතුළුව ණය සීමාවන්
 - පෞද්ගලික වාරික ණය හා කල්බදු (උදා : වාරික ණය, වාහන ණය සහ කල්බදු, ශිෂ්‍ය සහ අධ්‍යාපනික ණය, පෞද්ගලික මූල්‍ය)
 - සුළු හා මධ්‍ය පරිමාණ ආයතන ණය
 - බැඳුම්කර සහ හිමිකම් ආදී සුරැකුම්පත් බැහැර කෙරේ (ආයෝජන ලෙස සැලකිය යුතු ය.)
 - නේවාසික දේපළ මගින් සුරක්ෂිත හිමිකම් ලෙස ඇතුළත් කිරීමට සුදුසුකම් ලත් උකස් දේපළ මගින් සුරක්ෂිත ණය (පහත 6 බලන්න)
- විවිධාංගීකරණ මිනුම්දණ්ඩ : නියාමන සිල්ලර කළම, එහි අවදානම අවම වන ලෙසින් ප්‍රමාණවත් අයුරින් විවිධාකාර විය යුතුය. මෙම මිනුම්දණ්ඩ සපුරාලීම සඳහා, ණය අවදානම් කළමනාකරණය නොසලකා, එක් සම්බන්ධිත පාර්ශ්වයක සමස්ත හිමිකම නියාමන සිල්ලර කළඹේ එකතුවෙන් 0.2% ක් (අක්‍රීය සිල්ලර ණය හැරුණුකොට) (එක් සම්බන්ධිත පාර්ශ්වයක් තනි ප්‍රතිලාභියෙකුගෙන් යුක්ත තනි හෝ විවිධ ආයතනයන්, උදා : සුළු පරිමාණ ව්‍යාපාරයක් වෙතත් සුළු පරිමාණ ව්‍යාපාරයක් හා අනුබද්ධිත වූ විටක, බැංකුවේ ව්‍යාපාර දෙකම මත වන සමස්ත නිරාවරණයට එම සීමාව අදාළ වේ.) නොයික්ම විය යුතුය.
- තනි පුද්ගල හිමිකමේ අඩු අගය : එක් සම්බන්ධිත පාර්ශ්වයක සිල්ලර කළඹේ උපරිම එකතුව ප්‍රාග්ධන අරමුදලෙන් 0.2% හෝ රුපියල් මිලියන 10 යන දෙකෙන් අඩු අගය නොයික්ම විය යුතුය.

සුළු හා මධ්‍ය පරිමාණ ආයතනවලට නිර්වචනය (අවසන් වශයෙන් සහතික කිරීමට නියමිතයි) :

- ඉඩම් සහ ගොඩනැගිලි හැරුණු විට, වත්කම් අගයයන් රුපියල් මිලියන 35 නොඉක්ම වීම ; සහ
- ණයෙහි වැඩිම අගය රුපියල් මිලියන 35
- වාර්ෂික පිරිවැදුම රුපියල් මිලියන 30 නොයික්ම වීම.

ඉහත මිනුම්දඬු 3 න් දෙකක් සපුරාලිය යුතු ය.

6. නේවාසික දේපළ මගින් සුරක්ෂිත නේවාසික අරමුණ සඳහා දෙන ලද ණය

කුලියට දුන් ණය ගැනුම්කරුවා විසින් දැනට භාවිතා කරන හෝ භාවිතා කිරීමට නියමිත හෝ නේවාසික දේපළ මත වූ ප්‍රාථමික උකසක් මගින් සම්පූර්ණයෙන් සුරක්ෂිත නේවාසික නිවාස ණය 35% ක අවදානම බරතැබීමකට සුදුසුකම් ලබයි.

වරණීය අවදානම බරතැබීම භාවිතා කිරීම සඳහා හැකියාව ලැබීමට නම් බැංකු විසින් සුදුසුකම් ලබන මිනුම්දඬු ඒ අයුරින්ම පිළිපැදිය යුතු ය.

මෙම සහනදායී අවදානම බර තැබීමට සුදුසුකම් ලැබීම සඳහා පහත තක්සේරු කිරීමේ මිනුම්දඬු සපුරාලිය යුතුය. ණය දෙනු ලබන අවස්ථාවේ දේපළෙහි වටිනාකමෙන් අවම වශයෙන් 75% ක ආන්තිකයක්, බාහිර ස්වාධීන තක්සේරුකරුවකු විසින් තක්සේරු කිරීම, තක්සේරු කිරීමේ වාර ගණන ආදී.

7. කල් ඉකුත් වූ ණය

7.1 දින 90 ට වැඩියෙන් කල් ඉකුත් වූ ණයෙහි සුරක්ෂිත නොකරන ලද කොටස, විශේෂිත වෙන්කිරීම් අඩු කළ ශුද්ධ වටිනාකමට පහත ආකාරයෙන් අවදානම මත බර තැබිය යුතුය:

	අවදානම බරතැබීම
විශේෂිත වෙන් කිරීම < ණයෙහි හිඟ මුදලින් 20%	150%
විශේෂිත වෙන් කිරීම > ණයෙහි හිඟ මුදලින් 20%	100%

7.2 ණයෙහි සුරක්ෂිත කොටස තීරණය කිරීම සඳහා සුරැකුම මෙන් 10 ක් අඩුකළ හැක.

7.3 කල් ඉකුත් වූ නේවාසික උකස් ණය

- කල් ඉකුත් වූ (දින 90 ට වඩා කල් ඉකුත් වූ) නේවාසික උකස් ණය - විශේෂිත වෙන් කිරීම් අඩුකළ පසු ශුද්ධ අගයෙන් 100% අවදානම බරතැබීම.
- එවැනි කල් ඉකුත් වූ නේවාසික උකස් ණය මත විශේෂිත වෙන් කිරීම්, හිඟ මුදලින් 20% ට වැඩි නම්, අවදානම බරතැබීම 50% කි.

8. වෙනත් වත්කම්

- අතැති මුදල් 0%
- රන් රිදී තොග 0%
- එක්රැස් කරමින් පවතින මුදල් අයිතම 20%
- අනෙකුත් සියලුම වත්කම් 100%

9. ශේෂ පත්‍රයෙන් පිටත අයිතම

ශේෂ පත්‍රයෙන් පිටත අයිතම බාසල් I හි පරිදි ණය පරිවර්තනය කිරීමේ සාධක යොදා ගනිමින් ණය නිරාවරණ සමානත්වයට හරවා ගත යුතු ය.

එනම් ;

$$\boxed{\text{ශේෂ පත්‍රයෙන් බාහිර අයිතම}} \times \boxed{\text{ණය පරිවර්තන සාධක}} \times \boxed{\text{අවදානම බරතැබීම}} = \boxed{\text{අවදානම් නිරාවරණය}}$$

භාවිතා කළ යුතු ණය පරිවර්තන සාධක පහත පරිදි වේ :

- 9.1 සෘජු ණය ආදේශක : සාමාන්‍ය ඇප, මූල්‍ය ඇප ලෙස ක්‍රියාකරන පොරොත්තු ණයවර ලිපි, බැංකු පොරොන්දු පත්‍ර ආදී - 100%
- 9.2 අසම්භාව්‍යතා සම්බන්ධ ගනුදෙනු : කාර්ය සාධක බැඳුම්කර, ලංසු බැඳුම්කර, වරෙන්තු, විශේෂිත ගනුදෙනු වලට සම්බන්ධ පොරොත්තු ණයවර ලිපි ආදී - 50%
- 9.3 කෙටිකාලීන ස්වයං ගෙවා දැමීම් වෙළෙඳාම සම්බන්ධ අසම්භාව්‍යතා : නාමික ඇප, ලේඛනගත ණයවර ලිපි හා වෙළඳාම සම්බන්ධ පොරොන්දු පත්‍ර ආදී - 20%
- 9.4 ණය අවදානම බැංකු වෙත රැඳී ඇති (With recourse) විකුණුම් සහ ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් සහ වත්කම් විකුණුම් හා විකුණුම් සහ ප්‍රතිමිලදී ගැනුම් ගිවිසුම් හා ණය අවදානම බැංකුව වෙත රැඳී ඇති නිවාස ණය විකුණුම් හා ණය අවදානම බැංකුව වෙත රැඳී ඇති අනෙකුත් වත්කම් විකුණුම් හා ඉදිරි වත්කම් මිලදී ගැනුම් හා කොටසක් ගෙවූ කොටස්/සුරැකුම්පත් ආදී - 100%
- 9.5 ඉදිරියට යන ප්‍රතිරක්ෂණ ගිවිසුමක් යටතේ බැඳීම් : කොටස්/සුරැකුම්පත් නිකුතු ප්‍රතිරක්ෂණය; නෝට්ටු නිකුතු පහසුකම් සහ ආවර්ත ප්‍රතිරක්ෂණ පහසුකම් ආදී - 50%
- 9.6 පෙර දැනුම්දීමකින් තොරව බැංකුවට ඕනෑම වේලාවක කොන්දේසි විරහිතව අවලංගු කළ හැකි බැඳීම් හෝ ණය ගැනුම්කරුවාගේ ණය ගෙවීමේ හැකියාව අඩුවීම හේතුකොට ගෙන ස්වයංක්‍රීය අවලංගු වීමක් සඳහා ඉඩ හැරීම : 0%
- 9.7 මූලික කල්පිරීම් කාලය වසර 1 ක් දක්වා වන බැඳීම් : විධිමත් පොරොත්තු ණයවර ලිපි; භාවිතා නොකළ වාර ණය; භාවිතා නොකළ බැංකු අයිරා; භාවිතා නොකළ ණය පත් වර්ග ආදී - 20%
- 9.8 මූලික කල් පිරීම් කාලය වසර 1කට වැඩි බැඳීම් : විධිමත් පොරොත්තු පහසුකම් සහ ණය වර්ග : භාවිතා නොකළ වාර ණය ආදී - 50%

9.9 විදේශ විනිමය සහ පොලී අනුපාත ගිවිසුම් (වර්තමාන විධානයේ සඳහන් පරිදි)

10. ණය අවදානම ලිහිල් කිරීම (CRM)

පහත සඳහන් සුදුසුකම්ලත් සුදකුම් වලින් සුරක්ෂිත ගනුදෙනු ඇති විටක සහ පහත සඳහන් මිනුම්දඬු සපුරාලන විටක, සම්බන්ධිත පාර්ශ්වයන්ගේ සුරක්ෂිත කරන ලද නිරාවරණයේ කොටසට අදාළ අවදානම බරතැබීම වෙනුවෙන් සුදකුම් පත්‍රවලට අදාළ වන අවදානම බර තැබීම ආදේශ කළහැක.

සියලුම බැංකුවලට භාවිතා කිරීම සඳහා සරල පිවිසුමක් (බාසල් I ට සමාන) නිර්දේශ කරනු ලැබේ. - ණයෙහි සුරක්ෂිත කොටස සඳහා වන සුදකුම්වලට අදාළ වන අවදානම බරතැබීම යොදා ගන්න.

ආංශික සුදකුම්කරණය අවසර දෙනු ඇත, එනම් ණයෙහි කොටසක් සුදකුමෙන් ආවරණය කර ගත හැක.

එනමුත්, පාදක වූ නිරාවරණයන් ගේ කල්පිරීම් සහ සුදකුම් නොගැලපීම් අවසර දෙනු නොලැබේ. එනම් සුදකුම, අවම වශයෙන් නිරාවරණයේ කාලය සඳහා ඇපයක් ලෙස තැබිය යුතුය.

10.1 අවශ්‍යතා :

- නීතිමය නිශ්චිත බව - සුදකුම් කරන ගනුදෙනුවලට සහ ශේෂ පත්‍රය මත ගිලවිකිරීම් ලේඛන ගත කිරීම සඳහා වන සියලුම ලේඛන, ඇප ආදිය සියලු පාර්ශ්වයන්ට බලපෑ යුතු අතර, අදාළ අධිකරණය මගින් නීත්‍යානුකූලව වලංගු කිරීමක් කළ යුතුය. බැංකු විසින් මෙය ස්ථිර කර ගැනීම සඳහා ප්‍රමාණවත් නීතිමය විමර්ශනයක් කළ යුතු අතර වලංගු බව පෙර සේම පවතීදැයි යන්න ප්‍රත්‍යක්ෂ කර ගැනීමට අවශ්‍ය වන වැඩිදුර විමර්ශන කටයුතු කළ යුතු ය.
- ණය නොගෙවූ අවස්ථාවක කාලානුරූපව සුදකුම් ඇවර කිරීමට හෝ නීත්‍යානුකූලව පවරා ගැනීමට බැංකුවලට අයිතියක් ඇත. සුදකුම් මත බැංකුවේ අයිතිය ආරක්ෂා කර ගැනීමට බැංකු විසින් නීතිය යටතේ වන අවශ්‍යතා සම්පූර්ණ කිරීමට අවශ්‍ය සියලු පියවරයන් ගත යුතු ය. උදා : ලේඛනයක ලේඛනගත කිරීම.
- සුදකුම්පත් මගින් ආරක්ෂාවක් සැපයීම සඳහා, සම්බන්ධිත පාර්ශ්වයන්ගේ ණයෙහි ගුණාත්මක භාවය සහ සුදකුමෙහි වටිනාකම ධනාත්මක සහ සම්බන්ධ නොවිය යුතු ය. උදා : සම්බන්ධිත පාර්ශ්වයක් හෝ ඕනෑම සම්බන්ධිත සමූහ ව්‍යාපාරයක් මගින් නිකුත් කරන ලද සුදකුම් තුසුසුසු විය හැකිය.
- සුදකුම් කාලානුරූපව ඇවර කිරීම සඳහා බැංකු විසින් පැහැදිලි සහ දැඩි කාර්ය පටිපාටීන් තබා ගැනීම කළ යුතු ය.
- සුදකුම භාරකාරයකු වෙත ඇති විටක එම භාරකරු තම වත්කම්වලින් එම සුදකුම් වෙන් කර තබා ඇත්දැයි බැංකු විසින් තහවුරු කර ගැනීම සඳහා ප්‍රමාණවත් පියවරයන් ගත යුතු ය.

10.2 ඉහතින් සඳහන් කළපොදු කොන්දේසිවලට යටත්ව ණය අවදානම කළමනාකරණයට සරල පිවිසුමක් යටතේ හඳුනාගැනීම සඳහා පහත සුදකුම් වර්ග සුකුසුකම් ලබයි.

- අ. බැංකුවේ උකසට යටත් මුදල් (තැන්පතු සහතික, ණය දෙන බැංකුව මගින් නිකුත් කළ ඉතුරුම් සහතික ඇතුළත්ව)
- ආ. රන් - බැංකුවල සේප්පුවල ඇති රන් රිදී සහ සහතික.
- ඇ. පිළිගත් බාහිර ණය තක්සේරුකාර ආයතනයක් මගින් ශ්‍රේණිගත කරන ලද ණය සුදකුම්පත් මෙම සුදකුම්පත් ;
 - රාජ්‍යයන් විසින් හෝ ජාතික අධිකෘතවරුන් විසින් රජය ලෙස සලකන රාජ්‍ය අංශයේ ආයතන විසින් නිකුත් කළ විටක අවම වශයෙන් BB හෝ
 - වෙනත් ආයතන (බැංකු ඇතුළත්ව) විසින් නිකුත් කළ විටක අවම වශයෙන් BBB-
 - කෙටිකාලීන ණය උපකරණ සඳහා අවම වශයෙන් A-3 / P-3
- ඈ. පිළිගත් බාහිර ණය තක්සේරුකාර ආයතනයක් මගින් ශ්‍රේණිගත නොකරන ලද ණය සුදකුම්පත් මෙම සුදකුම්පත් ;
 - බැංකුවක් මගින් නිකුත් කරන ලද ; සහ
 - පිළිගත් හුවමාරුවක ලියාපදිංචි ; සහ
 - ජ්‍යෙෂ්ඨ ණයක් ලෙස වර්ග කළ ; සහ

වෙළෙඳපොළ වටිනාකම මත 25% ක වටිමකට යටත් වේ.

9. ප්‍රධාන දර්ශකයක අන්තර්ගත හිමිකම් (පරිවර්තනය කළ හැකි බැඳුම්කර ඇතුළුව), වෙළෙඳපොළ වටිනාකමින් 25% ක වටිටමකට යටත් වේ.

ඊට අමතරව, ශ්‍රී ලංකාවේ හෝ විදේශයක සංස්ථාපනය කරන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී විශේෂිත බැංකුවක් විසින් ඇප වූ ණය සහ අත්තිකාරම්, එම බැංකුවට අදාළ අවදානම් බරතැබීම පැවරිය හැක.

11. බාහිර ණය තක්සේරු

- බාසල් II හි දක්වා ඇති සුදුසුකම් ලබන මිනුම්දඬු සපුරාලන බාහිර ණය තක්සේරුකාර ආයතන (ECAI) සහ අවදානම් ශ්‍රේණිගත කිරීමට අනුරූප අවදානම බරතැබීම් ජාතික අධීක්ෂකවරුන් විසින් හඳුනාගනු ලැබේ.
- විශේෂිත හිමිකමක් සඳහා බාහිර ණය තක්සේරුකාර ආයතනයක් විසින් දී ඇත්තේ එක් තක්සේරුවක් පමණක් නම්, එම තක්සේරුව අදාළ අවදානම බරතැබීම තීරණය කිරීම සඳහා යොදාගත යුතු ය. විවිධ අවදානම බරතැබීම් අදාළ වන තක්සේරු දෙකක් වේ නම්, වැඩිම බරතැබීම අදාළ වේ.

ආ. සරල දර්ශක ප්‍රවේශය යටතේ මෙහෙයුම් අවදානම

$$K_{BIA} = [\sum (GI_{1..n} \times \alpha)]/n$$

K_{BIA} = සරල දර්ශක ප්‍රවේශය යටතේ මෙහෙයුම් අවදානම සඳහා ප්‍රාග්ධන අය කිරීම

GI = ධන අගයක් ගන්නා පෙර වසර තුනෙහි වාර්ෂික දළ ආදායම

n = ධන අගයක් ගත් දළ ආදායමක් ඇති පෙර වසර 3 හි සංඛ්‍යා

α = 15%

දළ ආදායම = ශුද්ධ පොලී ආදායම එකතු කිරීම ශුද්ධ පොලී නොවන ආදායම (වෙන්කිරීම් සහ මෙහෙයුම් වියදම්වලට පෙර ශුද්ධ පොලී ආදායම, සුරැකුම්පත් (වෙළෙඳ සහ ආයෝජන) විකිණීමෙන් ලද ලාභ/පාඩු බැහැර කළ සහ අතිවිශේෂිත හෝ අක්‍රමවත් අයිතම බැහැර කළ) (බාසල් සම්මුතියෙහි දක්වා ඇති නිර්වචනය)

පහත සඳහන් සමීකරණය “දළ ආදායම” ගණනය කිරීමට යොදාගන්නා ලෙසට යෝජනා කරනු ලැබේ.

- මෙහෙයුම් ලාභය
- + වෙන්කිරීම්
- + මෙහෙයුම් වියදම්
- + සුරැකුම්පත් විකිණීමෙන් ලද පාඩු
- සුරැකුම්පත් විකිණීමෙන් ලද ලාභ

අතිවිශේෂ/ අක්‍රමවත් අයිතම බැහැර කළ යුතුය

ඇ. වෙළෙඳපොළ අවදානම සඳහා ප්‍රාග්ධන අය කිරීම

මේ සම්බන්ධව නිකුත් කරන ලද විධානයන්ට අනුකූලව ගණනය කළ යුතු ය. (බාසල් II යටතේ නොවෙනස්ව පවතී).

2 කොටස

බාසල් II යටතේ අතුරු වාර්තාකරණ පෝරමය

අවදානම මත බරතැබූ ප්‍රාග්ධන අනුපාත පිළිබඳ වාර්තාව
බලපත්‍රලාභී වාණිජ බැංකුවල අවදානම මත බරතැබූ වත්කම් ගණනය කිරීම

මෙහෙයුම් අවදානම ගණනය කිරීම (මූලික දර්ශක ප්‍රවේශය)

$$K_{BIA} = [\sum (GI_{1..n} \times \alpha)]/n$$

(ශේෂපත්‍රයෙන් බැහැර අයිතම)

ආයතනයේ නම :

දිනය :

(රුපියල් දහස් වලින්)

සංකේතය	විස්තරය	ශේෂපත්‍රය මත අයිතම වල මුල් මුදල් ප්‍රමාණය	ශේෂපත්‍රයෙන් බාහිර අයිතමිහි ණයවලට සමාන ප්‍රමාණය	එකතුව	X අවදානම මත බර	= අවදානම මත බරකැබූ වත්කම් ප්‍රමාණය
08.00	සෘජු ණය ආදේශක					
08.01	ණය ගැතිභාවයේ පොදු සහතිකය					
08.02	මූල්‍ය ඇපකර ලෙස ගැනෙන සමීපස්ථ ණයවර ලිපි					
08.03	බැංකු ප්‍රතිග්‍රහණ					
08.04	අනෙකුත්					
09.00	ගනුදෙනු සම්බන්ධිත අසම්භාව්‍යතා				50%	
09.01	කාර්ය සාධන බැඳුම්කර, ලංසු බැඳුම්කර සහ සහතිකපත්					
09.02	විශේෂිත ගනුදෙනුවකට සම්බන්ධ ණයවර ලිපි					
09.03	අනෙකුත්					
10.00	කෙටිකාලීන ස්වයං ද්‍රවශීල වෙළෙඳාම් සම්බන්ධිත අසම්භාව්‍යතා				20%	
10.01	නාමික ඇපකර					
10.02	ලේඛනගත ණයවර ලිපි					
10.03	වෙළෙඳ ප්‍රතිග්‍රහණ					
10.04	අනෙකුත්					
11.00	ණය අවදානම බැංකුව සමග ඇති විකුණුම් හා ප්‍රතිමිලදී ගැනුම් ශිච්චුම් හා වත්කම් විකුණුම්				100%	
11.01	ප්‍රතිමිලදී ගැනුම් සහ විකුණුම් ශිච්චුම්					
11.02	අවදානම බැංකුව සතුව විකුණන ලද නිවාස ණය					
11.03	අවදානම බැංකුව සතුව විකුණනලද අනෙකුත් වත්කම්					
11.04	ඉදිරි වත්කම් මිල දී ගැනීම්					
11.05	අර්ධ ලෙස ගෙවූ කොටස්/ සුරැකුම්					
11.06	අනෙකුත්					
12.00	ප්‍රවර්තන ප්‍රතිරක්ෂණ ශිච්චුම් යටතේ ඇති බැඳීම්				50%	

සංකේතය	විස්තරය	ශේෂපත්‍රය මත අයිතමවල මුල් මුදල් ප්‍රමාණය	ශේෂපත්‍රයෙන් බාහිර අයිතමිහි ණයවලට සමාන ප්‍රමාණය	එකතුව	X අවදානම මත බර	= අවදානම මත බරතැබූ වත්කම් ප්‍රමාණය
12.01	කොටස්/ සුරැකුම් නිකුතු ප්‍රාරක්ෂණය					
12.02	නෝට්ටු නිකුත් කිරීමේ පහසුකම් හා වක්‍රීය ප්‍රාරක්ෂණ පහසුකම්					
12.03	අනෙකුත්					
13.00	මූලික කල්පිරීම වර්ෂයක් දක්වා වන හෝ ඕනෑම අවස්ථාවක කොන්දේසි විරහිතව අවලංගු කළහැකි අනෙකුත් බැඳීම්				0%	
13.01	නිශ්චිත අමතර පහසුකම් හා ණය මාර්ග					
13.02	භාවිතා නොකළ කාලීන ණය					
13.03	භාවිතා නොකළ අයිරා පහසුකම්/ භාවිතා නොකළ ණයපත්					
13.04	අනෙකුත්					
14.00	මූලික කල්පිරීම වර්ෂයක් දක්වා වූ බැඳීම්				20%	
14.01	නිශ්චිත අමතර පහසුකම් හා ණය මාර්ග					
14.02	භාවිතා නොකළ කාලීන ණය					
14.03	අනෙකුත්					
15.00	මූලික කල්පිරීම වර්ෂය ඉක්මවූ අනෙකුත් බැඳීම්				50%	
15.01	නිශ්චිත අමතර පහසුකම් හා ණය මාර්ග					
15.02	භාවිතා නොකළ කාලීන ණය					
15.03	අනෙකුත්					
15.04	විදේශ විනිමය හුවමාරු සහ පොලී අනුපාත කොන්ත්‍රාත්					
16.00	එකතුව (කරුණාකර පරිවර්තන සාධක සඳහා වන උපදෙස් බලන්න)					
17.00	එකතුව					

ශේෂ පත්‍රයෙන් එපිට අයිතමයන්හි නිරාවරණය අවදානම මත බරතැබූ ප්‍රාග්ධන අනුපාතය ගණනය කිරීමේදී ඇතුළත් කළයුතුය. එක් එක් ශේෂපත්‍රයෙන් එපිට අයිතමයන්හි ආවේණික ණය අවදානම මත මුල් ප්‍රමාණය ණය තුළ සාධකයෙහි ගුණකිරීමෙන් ශේෂ පත්‍ර තුළ ණයට සමාන වන ලෙස පරිවර්තනය කළයුතුය. ඉන් පසුව අනුරූපී වත්කම් අයිතමයේ ස්වභාවයට අනුව ණය තුළ වටිනාකම බර තැබීම කළ යුතුය.

**අවදානම මත බරතැබූ ප්‍රාග්ධන අනුපාත පිළිබඳ වාර්තාව
බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රාග්ධන පදනම**

ආයතනයේ නම :

දිනය :

(රුපියල් දහස් වලින්)

	පළමු පෙළ : මූලික ප්‍රාග්ධනය	
18	ගෙවා නිමි සාමාන්‍ය කොටස් / පොදු තොග/ පැවරූ ප්‍රාග්ධනය+ +	
19	අසමුච්චිත නිදහස් කළ නොහැකි වරණීය කොටස්	
20	කොටස් අධිමිල	
21	ව්‍යවස්ථාපිත සංචිත අරමුදල	
22	හෙළිදරව් කළ රඳවාගත් ලාභ/(සමුච්චිත අලාභ)	
23	පොදු සහ අනෙකුත් සංචිත	
24	ස්ථාවර සහ දිගුකාලීන ආයෝජන විකිණීමෙන් ලද බදු පසු අතිරික්තය/උෞනතාවය	
25	ප්‍රවර්ධන වර්ෂයේ ප්‍රකාශයට පත් නොකළ ලාභය/ අලාභය	
26	සුළු කොටස් හිමියන්ගේ අයිතිය	
27	උප එකතුව	
	අඩුකිරීම්	
28	කීර්තිනාමය	
29	පළමු පෙළ මුළු ප්‍රාග්ධනය	
	දෙවන පෙළ: අතිරේක ප්‍රාග්ධනය	
30	ප්‍රත්‍යාගණන සංචිත(ශ්‍රී ලංකා මහ බැංකුව අනුමත කළ පරිදි)	
31	පොදු වෙන්කිරීම්	
32	දෙමුහුන් ප්‍රාග්ධන උපකරණ (ණය/ හිමිකම්)	
33	පරිපාලිත සමාගම් මගින් නිකුත් කළ වරණීය කොටස් තුළින් පැනනගින සුළු කොටස් හිමි අයිතිය	
34	*අනුමත ද්විතියික කාලීන ණය (මුළු අගය රු.....)	
35	දෙවන පෙළ මුළු ප්‍රාග්ධනය	
36	යෝග්‍ය දෙවන පෙළ ප්‍රාග්ධනය	
37	සමස්ත ප්‍රාග්ධනය	
38	ගැලපුම් 1#	
38.01	ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාල හා ශාඛා වලට ගෙවිය යුතු ප්‍රමාණය	
38.02	අඩු කළා : ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රා. කාර්යාල හා ශාඛා වලින් ලැබිය යුතු ප්‍රමාණය ශ්‍රී ලංකා රුපියල්වලින්	
39	ගැලපුම් 1 න් පසු මුළු ප්‍රාග්ධනය	
	# 38 සිට 42 දක්වා අදාළ වනුයේ විදේශ බැංකුවල ශාඛා සඳහා පමණි	

	<p>සීමාවන් :</p> <p>(i) අනුමත කළ ද්විතීයික කාලීන ණය මුළු පළමුපෙළ ප්‍රාග්ධනයෙන් 50% කට සීමා විය යුතුය. (ද්විතීයික ණයෙහි මුළු අගයට වාර්තා කළ යුතු ය)</p> <p>(ii) මුළු දෙවන පෙළ ප්‍රාග්ධනය පළමු පෙළ ප්‍රාග්ධනයෙන් 100% ක උපරිමයක් නොඉක්මවිය යුතු ය.</p> <p>(iii) පොදු වෙන්කිරීම් අවදානම මත බරතැබූ වත්කම් හි 1.25% ක් නොඉක්මවිය යුතු ය.</p>		
40	ගැලපුම (II)*		
40.01	ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාලයෙන් හා ශාඛා වලින් ලැබිය යුතු ප්‍රමාණය විදේශ මුදලින්	(.....)	
40.02	ස්වකීය විදේශ විනිමය බැංකු ඒකකයෙන් ලැබිය යුතු ප්‍රමාණය	(.....)	
40.03	අඩුකළා : ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාලයට හා ශාඛාවලට ගෙවිය යුතු ප්‍රමාණය විදේශ මුදලින්	(.....)	
40.04	ස්වකීය විදේශ විනිමය බැංකු ඒකකයට ගෙවිය යුතු ප්‍රමාණය	(.....)	
41	උප එකතුව	(.....)	(.....)
42	ගලපන ලද සමස්ත ප්‍රාග්ධනය*		
43	අඩුකිරීම්		
43.01	ඒකාබද්ධ නොකළ බැංකු සහ මූල්‍ය පරිපාලනයන්ගේ කොටස් ආයෝජනයන්	(.....)	
43.02	අනෙකුත් බැංකු/ මූල්‍ය ආශ්‍රිතයන්හි ප්‍රාග්ධන ආයෝජනයන්	(.....)	(.....)
44	ප්‍රාග්ධන පදනම		

* විදේශ බැංකුවල ශාඛා සඳහා අදාළ වේ.

++අනවශ්‍ය දෑ කපා හරින්න.

**අවදානම මත බරතැබූ ප්‍රාග්ධන අනුපාත පිළිබඳ වාර්තාව
බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රාග්ධන පදනම ගණනය කිරීම**

ආයතනයේ නම :

.....

රුපියල් දහස් වලිනි

සංකේතය	විස්තරය	වටිනාකම
29	මූලික ප්‍රාග්ධනය (පළමු පෙළ)	
44	සමස්ත ප්‍රාග්ධනය	
45	ණය අවදානම යටතේ වන අවදානම මත බරතැබූ වත්කම්	
46	ණය අවදානම X 10	
47	මෙහෙයුම් අවදානම X 10	
48	අවදානම මත බරතැබූ වත්කම්	

**අවදානම මත බරතැබූ ප්‍රාග්ධන අනුපාත පිළිබඳ වාර්තාව
බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රාග්ධන පදනම ගණනය කිරීම**

මූලික ප්‍රාග්ධන අනුපාතය (අවම අනුපාතය 5%)		
$\frac{\text{මූලික ප්‍රාග්ධනය}}{\text{අවදානම මත බරතැබූ වත්කම්}} \times 100 = \dots\dots\dots$		
සමස්ත ප්‍රාග්ධන අනුපාතය (අවම අනුපාතය 10%)		
$\frac{\text{සමස්ත ප්‍රාග්ධනය}}{\text{අවදානම මත බරතැබූ වත්කම්}} \times 100 = \dots\dots\dots$		

නිර්වචන සහ පැහැදිලි කිරීම්

ශේෂපත්‍ර අයිතම

01.00 ප්‍රවර්ධන හිමිකම්

ආයෝජන, ණය සහ අත්තිකාරම්, ශුද්ධ විශේෂිත චෙක්කිරීම් වැනි සියලුම නිරාවරණ

අවදානම අවම කිරීම සඳහා වන සටහනෙහි විශේෂණය කර ඇති පරිදි යම් හිමිකම් මුදල් ශේෂ, රන්, ණය සුරැකුම්පත් වැනි සුරැකුම්වලින් ආවරණය වනු ලබන්නේ නම් ණයට ගන්නා වෙත අවදානම මත බර තැබීම වෙනුවට සුරැකුම් සපයනු ලබන්නා වෙත අවදානම මත බර තැබීම උපයෝගී කර ගත හැකිය.

01.01. රාජ්‍යයන් සහ මහ බැංකු මත හිමිකම්

රාජ්‍යයන් සහ මහ බැංකු වෙත ප්‍රදානය කරනු ලබන ණය සහ අත්තිකාරම් රාජ්‍යයන් සහ මහ බැංකු විසින් නිකුත් කරනු ලබන සුරැකුම්පත්වල ආයෝජනය කිරීම් යනාදිය ඇතුළත් සියළුම නිරාවරණ වේ.

01.01.01. දේශීය රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව මත හිමිකම්

ශ්‍රී ලංකා රජය වෙත දෙනු ලබන ණය සහ අත්තිකාරම්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් පවත්වා ගැනීම්, ශ්‍රී ලංකා රජයේ සුරැකුම්පත් සහ මහ බැංකු සුරැකුම්පත් පවත්වා ගැනීම්, ඩොලර් බැඳුම්කර ඇතුළත්ව සංවර්ධන බැඳුම්කර පවත්වා ගැනීම ද යනාදිය ඇතුළත් සියලුම නිරාවරණ වේ. මුදල් නීති පනතේ 422 වන වගන්තියේ 93 වන කොටස පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ පවත්වා ගතයුතු ව්‍යවස්ථාපිත සංචිතයන් සහ බැංකුවේ නමින් සඳහන්ව ඇති ශේෂයන් පැහැදීම. ශ්‍රී ලංකා මහ බැංකුවෙහි විදේශීය මුදල් සංචිතයක් ලෙස පවත්වාගෙන යනු ලබන ප්‍රාග්ධනයෙන් කොටසක් (වෙනත් යමක් ඇතොත්)

01.01.02. අනිකුත් රාජ්‍යයන් සහ ඔවුන්ගේ මහ බැංකු මත හිමිකම්

ශ්‍රී ලංකාව හැර වෙනත් මධ්‍යම රජයන් සහ ඔවුන්ගේ මහ බැංකු වෙත ලබා දෙන ණය සහ අත්තිකාරම් සහ සුරැකුම්පත් වල ආයෝජනය කිරීම්

01.01.03 අන්තර් ජාතික පියවුම් සඳහා වන බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, යුරෝපීය මහ බැංකුව සහ යුරෝපීය ප්‍රජාව මත හිමිකම්

අන්තර්ජාතික පියවුම් සඳහා වන බැංකුව, අන්තර්ජාතික මූල්‍ය අරමුදල, යුරෝපීය මහ බැංකුව සහ යුරෝපීය ප්‍රජාව වෙත ලබා දෙන ණය සහ අත්තිකාරම් සහ ආයෝජනය කිරීම් ඇතුළත් සියළුම නිරාවරණ වේ.

01.01.04 මධ්‍යම රජය/මධ්‍යම නොවන රාජ්‍ය ඒකක මත හිමිකම්

සියලුම පොදු සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, ප්‍රාදේශීය අධිකාරීන්, පළාත් පාලන ආයතන යනාදිය වෙත දෙන ණය සහ අත්තිකාරම් සහ ආයෝජනය කිරීම් ඇතුළත් සියළුම නිරාවරණය වේ.

01.01.04.01 නිශ්චිත රජයේ ඇපකරයකින් ආවරණය වන මධ්‍යම රජය/මධ්‍යම නොවන රාජ්‍ය ඒකක මත හිමිකම්

රජයේ ඇපකරයන් මගින් නිරාවරණයන් 100% ක් හෝ ඉන් කොටසක් ආවරණය වන්නේ නම් බර තැබූ අවදානම 0% කි.

01.01.04.02 මධ්‍යම රජය/මධ්‍යම නොවන රාජ්‍ය ඒකක මත අනිකුත් හිමිකම්

01.01.04.01 සටහනෙහි සඳහන් නිරාවරණයන් හැර සියලුම සංස්ථා, ව්‍යවස්ථාපිත සංවිත, ප්‍රාදේශීය අධිකාරීන්, පළාත් පාලන ආයතන වෙත දෙනු ලබන ණය සහ අත්තිකාරම් හා ආයෝජන ඇතුළත් සියළුම නිරාවරණ

01.01.05 බහුපාර්ශ්වීය සංවර්ධන බැංකු (විශේෂිත) මත හිමිකම්

පහතින් සඳහන් පරිදි ප්‍රදානිත ණය සහ අත්තිකාරම් සහ ආයෝජනයන් ඇතුළත් වන්නා වූ සියලුම නිරාවරණයන්

ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වන අන්තර්ජාතික බැංකුව සහ අන්තර්ජාතික මූල්‍ය සංස්ථාව ඇතුළත් වන්නා වූ ලෝක බැංකු කණ්ඩායම

- ආසියානු සංවර්ධන බැංකුව
- අප්‍රිකානු සංවර්ධන බැංකුව
- ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනය සඳහා වන යුරෝපීය බැංකුව
- අන්තර් ඇමෙරිකානු සංවර්ධන බැංකුව
- යුරෝපීය ආයෝජන බැංකුව
- යුරෝපීය ආයෝජන අරමුදල
- නෝඩික් ආයෝජන බැංකුව
- බටහිර ඉන්දීය කොදෙව් සංවර්ධන බැංකුව
- ඉස්ලාමීය සංවර්ධන බැංකුව
- යුරෝපීය සංවර්ධන බැංකුවේ මන්ත්‍රණ සභාව

01.01.06. බහුපාර්ශ්වීය සංවර්ධන බැංකු (අනිකුත්) මත හිමිකම්

01.01.05 සටහනෙහි ඇතුළත් නොවූ බහුපාර්ශ්වීය සංවර්ධන බැංකුවලට දෙන ණය සහ අත්තිකාරම් හා ආයෝජනයන්.

01.02 බැංකු මත හිමිකම්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍ර ප්‍රදානය කරන ලද වාණිජ බැංකු සහ විශේෂිත බැංකු ඇතුළත් සියලුම බැංකු සහ යම් රටක නීතිමය අධිකාරීන් විසින් බලපත්‍ර ප්‍රදානය කර ඇති බැංකු ලෙස පිළිගත් ආයතනවලට ප්‍රදානය කරන ලද ණය, ස්ථාපනයන්, තැන්පතු, ණයකර (නිකුත් කරන ලද බැංකුව විසින් ප්‍රාග්ධනයට ඇතුළත් කර නොමැති) සහ අයෝජනයන්

01.02.01 කෙටිකාලීන හිමිකම්

මාස 03 ක් හෝ ඊට අඩුවෙන් පරිභෝගයට බවට එකඟ වන්නා සහ නැවත නැවතත් ඇති නොවිය යුතු අනිකුත් සියළු බැංකු සඳහා වන සටහන් 01.02 හි සඳහන් බැංකු නිරාවරණ

01.02.02 අනිකුත් හිමිකම්

සටහන් 01.02.01 හි සඳහන් දෙයට අමතරව අනෙකුත් බැංකු වෙත සටහන් 01.02 හි සඳහන් කර ඇති නිරාවරණ

01.03. සුරැකුම්පත් සේවා සපයන ආයතන ඇතුළත් ව්‍යාපාර මත හිමිකම්

සංස්ථාපිත ඒකකවලට දුන් ණය සහ ආයෝජනයන් හෝ ප්‍රකාශණයේ වෙනත් තැනක සඳහන් නොවන කොටස් තැරැවිකාර ආයතන, ප්‍රාථමික වෙළඳුන්, මූල්‍ය සමාගම්, කල්බදු සමාගම්, වෙළඳ බැංකු සහ ආයෝජන බැංකුවලට ණය දෙන සහ ඒවායෙහි ආයෝජනය කර ඇති රක්ෂණ සමාගම් සහ සුරැකුම්පත් සේවා සපයන ව්‍යාපාර ඇතුළත් වෙනත් ඕනෑම ඒකකයක සියළුම නිරාවරණ ඇතුළත් වේ. බැංකුවලට මහ බැංකුවේ විශේෂ අනුමැතිය මත බාහිර වර්ගීකරණයන් නොසලකා සියළුම ආයතනික හිමිකම් සඳහා 100% අවදානම මත බර තැබීම තෝරා ගත හැකිය. කෙසේ වුවද, සියලුම බැංකු ඒකීය ප්‍රවේශයක් අනුගමනය කළ යුතුය යන්න මෙම අභිමතය බැහැර කරයි. එය නම් පවත්නා වර්ගීකරණයන් භාවිතා කිරීම හෝ සියලුම ආයතනික හිමිකම් සඳහා 100% ක බර තැබීමක් කිරීමයි.

01.04. නියාමක සිල්ලර ණය කළඹ

සිල්ලර නිරාවරණ සහ සුළු හා මධ්‍ය පරිමාණ ආයතන වෙත ප්‍රදානය කරන ණය සහ අත්තිකාරම් ඇතුළු සියලුම නිරාවරණ මෙයට ඇතුළත් වේ. එවැනි නිරාවරණ ඇතුළුවන සියලුම ප්‍රවර්ධන නිරාවරණයන් 75% ක අවදානම මත බර තැබීමකට සුදුසුකම් ලබයි.

01.04.01. සිල්ලර කළඹ මත හිමිකම්

පහතින් සඳහන් කරනු ලබන මිනුම්වලට අනුකූලවන හිමිකම් සිල්ලර නිරාවරණවල අඩංගු කිරීම සඳහා සුදුසුකම් ලබයි.

සිල්ලර කළඹ සඳහා සුදුසුකම් ලැබීමේ මිනුම්

- දිශාහිමුඛ මිනුම - තනි පුද්ගලයෙකු හෝ පුද්ගලයින් වෙත ඇති නිරාවරණ.
- නිෂ්පාදිත මිනුම - නිරාවරණ පහත සඳහන් නිෂ්පාදිත වර්ගයන්ගෙන් එකක් සඳහා විය යුතුය.
 - බැංකු අයිරා සහ ණය කාඩ්පත් ඇතුළත්ව වක්‍රීය ණය සහ ණය මාර්ග
 - පුද්ගල කාලීන ණය සහ කල්බදු (උදා: වාරික ණය , වාහන ණය සහ කල්බදු, ශිෂ්‍ය සහ අධ්‍යාපන ණය, පුද්ගල මූල්‍ය)
 - උකස් ණය
 - බැඳුම්කර හා සාමාන්‍ය කොටස් හැර සුදැකුම්පත් (ආයෝජන ලෙස සැලකිය හැකිය.)
 - පදිංචි දේපලින් ආවරණික ණය හැර දේපල උකසින් ආවරණික ණය හිමිකම් ලෙස ඇතුළු කිරීම සඳහා සුදුසුකම් ලබයි. (සටහන - 01.06 අදාළ වේ.)
- විවිධාංගීකරණ මිනුම - නිරාවරණයේ අවදානම අවම වන පරිද්දෙන් නියාමක සිල්ලර කළඹ විවිධාංගීකරණය කළ යුතු වේ. මෙම මිණුම ළගාකරගැනීමේ දී එක් සම්බන්ධිත පාර්ශවයකට එහි ණය අවදානම් සමනය කිරීම සඳහා ඇති හැකියාව නොසලකා, එයට ඇති සම්ප්‍රවේන නිරාවරණය මුළු නියාමක සිල්ලර නිරාවරණ වලින් 0.2% ක් ඉක්මවිය යුතුය. (ප්‍රවර්ධන ගණයේ නොමැති සිල්ලර ණය හැර) (තනි සම්බන්ධිත පාර්ශවය - තනි අර්ථලාභියෙකු පිහිටුවන තනි හෝ කිහිපයක් වන ඒකක; උදා: එක් කුඩා ව්‍යාපාරයක් තවත් කුඩා ව්‍යාපාරයක් සමඟ අනුබද්ධ වන තත්ත්වයකදී ව්‍යාපාර දෙකම මත බැංකුවේ සම්ප්‍රවේන නිරාවරණ සඳහා සීමාව අදාළ වේ.)
- පුද්ගල නිරාවරණවල උපරිම අගය
 - ප්‍රාග්ධන අරමුදලින් 0.2% ක් හෝ රුපියල් මිලියන 10 ට අඩු අගය

01.04.02. සුළු හා මධ්‍ය පරිමාණ ආයතන මත හිමිකම්

පහතින් සඳහන් කරනු ලබන මිනුම් වලට අනුකූලවන හිමිකම් සුළු හා මධ්‍ය පරිමාණ කළඹෙහි අඩංගු කිරීම සඳහා සුදුසුකම් ලබයි.

සුළු හා මධ්‍ය පරිමාණ කළඹ සඳහා සුදුසුකම් ලබන මිනුම්

- දිශාහිමුඛ මිනුම - සුළු හා මධ්‍ය පරිමාණ ආයතනවල නිරාවරණ
 - නිෂ්පාදිත මිනුම - සුළු හා මධ්‍ය පරිමාණ නිෂ්පාදිත වෙත සඳහා පමණක් නිරාවරණ
 - විවිධාංගීකරණ මිනුම - නිරාවරණයේ අවදානම අවම වන පරිද්දෙන් යම් ප්‍රමාණයක් දක්වා නියාමක සිල්ලර නිරාවරණ විශාලණය කළ යුතු වේ. මෙම මිණුම ළගාකරගැනීම සඳහා එක් සම්බන්ධිත පාර්ශවයකට ණය අවදානම් සමනය කිරීමක් නොසැලකූ සම්ප්‍රවේන නිරාවරණ නොමැතිවීම්, පූර්ණ නියාමක සිල්ලර නිරාවරණ වලින් 0.2% ක් ඉක්මවිය යුතුය. (ප්‍රවර්ධන ගණයේ නොමැති සිල්ලර ණය හැර) (තනි සම්බන්ධිත පාර්ශවය - තනි අර්ථලාභියෙකු පිහිටුවන තනි හෝ කිහිපයක් වන ඒකක; උදා: එක් කුඩා ව්‍යාපාරයක් තවත් කුඩා ව්‍යාපාරයක් සමඟ අනුබද්ධ වන තත්ත්වයකදී ව්‍යාපාර දෙකම මත බැංකුවේ සම්ප්‍රවේන නිරාවරණ සඳහා සීමාව අදාළ වේ.)
- ඉහත අවශ්‍යතාවයන් සඳහා සුළු හා මධ්‍ය පරිමාණ ආයතන නිර්වචනය;
- ඉඩම් හා ගොඩනැගිලි හැර රුපියල් මිලියන 35 නොඉක්මවන වත්කම් අගයන්
 - ණයෙහි උපරිම විශාලත්වය රුපියල් මිලියන 35 විය යුතුය
 - වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 30 ට අඩුවිය යුතුය
- ඉහත මිනුම් තුනෙන් දෙකක් සම්පූර්ණ කළ යුතුය.

01.05 පදිංචිව සිටින දේපලකින් ආවරණය වන නේවාසික අවශ්‍යතාවයන් සඳහා ප්‍රදානික ණය

පදිංචිව සිටින දේපළක් ආවරණය වන ප්‍රාථමික උකස සහිත නේවාසික නිවාස ණය හෝ ණය ගනු ලබන්නා විසින් පදිංචි වී ඇති හෝ කුලියට දී ඇති නම් 35% අවදානම මත බර තැබීමක් සඳහා සුදුසුකම් ලබයි.

වඩාත් පක්ෂපාතී අවදානම් බර තැබීමක් භාවිතා කිරීම සඳහා සුදුසුකම් ලැබීමේ මිනුම් තදින් අනුගමනය කිරීමට බැංකුවලට සිදුවේ. මෙම සහනදායී අවදානම් මත බර තැබීම් සුදුසුකම් ලැබීමට නම් පහත සඳහන් ඇගයීම් මිනුම් ළඟාකර ගත යුතු වේ : ණය මුදල ප්‍රදානය කරනු ලබන අවස්ථාවේදී දේපළෙහි වටිනාකමින් අවම වශයෙන් 75% තීරයක් බාහිර ස්වාධීන තක්සේරුකරුවකු විසින් සිදු කළ තක්සේරුවක්, තක්සේරු කර ඇති වාර ගණන වෙනත්,

01.06 මුදල් සහ රත්‍රන්වලින් සුරක්ෂිත හිමිකම්

යම් හිමිකමක් මුදල් තැන්පතු හෝ රත්‍රන්වලින් සුරැකුම් ලෙස ආවරණය වන්නේ නම්, එවැනි ප්‍රමාණ සුරැකුම්වල අවදානම අවම කිරීමේ හැකියාව සලකා නිරාවරණයන්ගෙන් අඩුකිරීමේ හැකියාව සහ ශේෂය ශේෂ පත්‍ර වර්ගීකරණයට අදාළ වන පරිදි අවදානම මත බර තැබීමට අනුකූලව අවදානම මත බර තැබිය යුතුය.

02.00 කල් ඉකුත් වූ හිමිකම්

අක්‍රීය අත්තිකාරම් සඳහා පොලි අත්හිටුවීමේ සහ වෙන්කිරීම් සිදුකිරීමේ අවශ්‍යතාවය සඳහා සදාචාර සහ අඩමාන අත්තිකාරම් වර්ගීකරණ කිරීමේ විධිවිධානයන්ට අනුකූලව අක්‍රීය ලෙස වර්ගීකරණය කර ඇති ආයෝජන, ණය සහ අත්තිකාරම් ඇතුළත් සියලුම නිරාවරණ හිමිකම්හි ශුද්ධ විශේෂිත වෙන්කිරීම් සහ අත්හිටවූ පොලී කල්ඉකුත් වූ හිමිකම් වශයෙන් සලකා බැලිය යුතු වේ.

02.01 කල් ඉකුත් වූ එහෙත් සුරැකුම් වලින් ආවරණය නොවන

දින 90 කට වඩා වැඩි කාලයක් හිඟව පවතින ඕනෑම ණය මුදලක ආවරණය නොවන කොටස (නේවාසික උකස්කර ණයකට අමතරව), ශුද්ධ විශේෂිත වෙන්කිරීම්.

02.02 අක්‍රීය නේවාසික උකස් ණය

දින 90 කට වඩා වැඩි කාලයක් හිඟව පවතින නේවාසික උකස්කර ණයවල ශුද්ධ විශේෂිත වෙන්කිරීම්, එවැනි ණය උකස් ණය ලෙස සුදුසුකම් ලැබීම සඳහා 04.06 හි සඳහන් කර ඇති මිනුම් ළඟාකර ගතයුතු වේ.

03.00 මුදල් - දේශීය මුදල්

ශ්‍රී ලංකාවේ නීතියෙන් වලංගු නෝට්ටු සහ කාසි.

විදේශීය මුදල්

යම් වාර්තා කරන දිනකදී ශ්‍රී ලංකා රුපියල් වලට පරිවර්තනය කළ විදේශීය රටවල් වල නීතියෙන් වලංගු නෝට්ටු සහ කාසි

04.00 රත්‍රන් සහ රන් තොග

බැංකුවේ සේප්පුවල ඇති රත්‍රන් සහ රන් තොග සුරක්ෂිතාගාර වල තබාගෙන ඇති රත්‍රන් අයිතමයන් ඉවත් කළයුතුය.

05.00 රැස්කිරීම් ක්‍රියාවලිය තුළ ඇති මුදල් අයිතම

බැංකු සහ අනිකුත් බලපත්‍රලාභී ආයතන වෙත ලියන ලද සහ ඉදිරිපත් වූ වහාම ගෙවීම සිදුවන චෙක්පත්, අණකර, මුදල් අණකර, තැපැල් අණකර වැනි අනිකුත් මුදල් අයිතම රැස්කිරීම ක්‍රියාවලියේ පවත්නා ආනයන බිල්පත් වැනි වෙළෙඳ බිල්පත් මෙම අයිතමයෙන් ඉවත්කර ණය සහ අත්තිකාරම් ලෙස සැලකිය යුතුය.

06.00 අනිකුත් සියලුම වත්කම්

ප්‍රකාශණයේ කිසිම තැනක සඳහන් නොවන අනිකුත් සියලුම වත්කම් හෝ ආයෝජන

ශේෂ පත්‍ර නොවන අයිතම

08. සෘජු ණය ආදේශක

08.01 ණයගැති භාවය සඳහා සාමාන්‍ය ඇපකර

ගනුදෙනුවක් අලාභ වීමේ අවදානම සෘජු වගකීමක් බවට පත්වන සහ සම්බන්ධිත පාර්ශවය මත අධිමිල සෘජු හිමිකමක් බවට පත්වන ණයගැතිභාවය සඳහා වන සාමාන්‍ය ඇපකර, ඔවුන්ගේ ප්‍රතිලාභ ලැබීම වෙත ගෙවීමට ඇති අධිමිල, විකුණුම් ආදායම් යනාදිය

නොගෙවා සිටීම ආවරණය සඳහා රක්ෂණ නියෝජිතයන්, විකුණුම් නියෝජිතයන් වැනි සම්බන්ධිත පාර්ශවයන්ගේ ඇපකර ඇතුළත් වේ. සම්බන්ධිත පාර්ශවයන් විසින් රේගු බදු නොගෙවීම ආවරණය කිරීමට රේගුව සඳහා වන බැංකු ඇපකර

08.02 මූල්‍ය ඇපකර ලෙස සැලකෙන සම්පස්ථ ණයවර ලිපි

සම්බන්ධිත පාර්ශවයන් මත සෘජු හිමිකමක් සඳහා යම් ගනුදෙනුවකින් අලාභවීමේ අවදානම සමාන වන සෘජු ණය ආදේශයන්, සම්පස්ථ ණයවර ලිපි වේ. ණය, සුරැකුම්පත් සහ අනිකුත් මූල්‍යමය වගකීම් ලෙස සළකන සම්පස්ථ ණයවර ලිපි මෙයට ඇතුළත් වේ.

08.03 බැංකු ප්‍රතිග්‍රහණ

බැංකුව විසින් වට්ටම් කල බිල්පත් හැර අනිකුත් බිල්පත් ප්‍රතියෝජනයන්වල ප්‍රතිග්‍රහණයන් වලින් ඉස්මතු වූ වගකීම්ය. යමෙකුගේ අසාර්ථකත්වය මත ගනුදෙනුකරුගේ මූල්‍යමය වර්ධනයන් නැවත ගෙවීම සඳහා වන අවදානම සඳහා සහභාගිත්වය සහ අනිකුත් සමාන බැඳීම් ඇතුළත් කළයුතුය.

08.04 වෙනත්

යම් ගනුදෙනුවකින් අලාභවීමේ අවදානම සහිත සම්බන්ධිත පාර්ශවය මත සමාන සෘජු හිමිකමක් ඇති කරලීමට සමාන වන වෙනත් ඕනෑම බැඳීමක්.

09. අසම්භාවයන් සම්බන්ධ ගනුදෙනු

09.01.ක්‍රියාකාරීත්ව බැඳුම්කර, ලංසු බැඳුම්කර සහ අවසරපත්

අලාභවීමේ අවදානම ඉස්මතු වන තුන්වන පාර්ශවයක් වෙත ඇති අවලංගු කළ නොහැකි බැඳීම්, ගිවිසුමක් හෝ ගනුදෙනුවක් යටතේ ඔහුගේ අසාර්ථකත්වය මත ඇතිවිය හැකි ගනුදෙනුකරුගේ මූල්‍යමය නොවන වගකීම් සහිත ක්‍රියාකාරීත්ව බැඳුම්කර, ලංසු බැඳුම්කර සහ අවසරපත් වැනි අසම්භාවය අයිතම සම්බන්ධ ගනුදෙනු.

09.02.සම්පස්ථ ණයවර ලිපි සම්බන්ධ විශේෂිත ගනුදෙනු

විශේෂිත ගනුදෙනු සම්බන්ධ අසම්භාවය වගකීම්. මෙහිදී සත්‍ය වශයෙන්ම වගකීම් බවට පත්වීමට ඇති ඉඩකඩ සම්බන්ධිත පාර්ශවය මගින් ගෙවීම පැහැර හරිනවාට වඩා යම් සිද්ධියක් සිදුවීම හෝ සිදු නොවීම මත පදනම් වේ.

09.03. වෙනත්

තුන්වන පාර්ශවයක් වෙත ඇති අනිකුත් අවලංගු කළ නොහැකි වගකීම්, ගිවිසුමක් හෝ ගනුදෙනුවක් යටතේ ඔහුගේ අසාර්ථකත්වය මත ඇතිවිය හැකි ගනුදෙනුකරුගේ මූල්‍යමය නොවන වගකීම්

10.0 කෙටිකාලීන ස්වයං ද්‍රවශීලතා ව්‍යාපාර සම්බන්ධ අසම්භාවයන්

10.01. නාවික ඇපකර

ලබාගන්නා පාර්ශවය විසින් නොභාරපත්‍ර සහ / හෝ අනිකුත් නාවික ලියකියවිලි ඉදිරිපත් කිරීමකින් තොරව භාණ්ඩ නිදහස් කරගැනීම මත උද්ගත විය හැකි සියලුම වගකීම් සඳහා හානි පූර්ණය කරන බවට යම් නම් කරනු ලබන නාවික සමාගමක් වෙත වාර්තා කරනු ලබන ආයතනය විසින් එකඟ වෙමින් වාර්තා කරනු ලබන ආයතනය විසින් ගනුදෙනුකරුවන් වෙත නිකුත්කරනු ලබන ඇපකරය.

10.02. සලේඛන ණයවර ලිපි

කෙටිකාලීන ද්‍රවශීලතාමය සහ වෙළෙඳාම සම්බන්ධ ගනුදෙනු සඳහා වන නැවේ බඩු තොගය සුරැකුම් ලෙස ආවරණය වන සලේඛන ණය

10.03 වෙළෙඳාම සම්බන්ධ ප්‍රතිග්‍රහණ

දේශීය හෝ විදේශීය විශේෂිත වෙළෙඳ ගනුදෙනු මත පදනම් වූ ප්‍රතිග්‍රහණ තුළින් උද්ගත වන වගකීම්. උදා :- ණයවර ලිපි

10.04. වෙනත්

කෙටිකාලීන ස්වයං ද්‍රවශීලතා ව්‍යාපාර සම්බන්ධ බැඳීම් තුළින් උද්ගත වන අසම්භාවය වගකීම්.

11. විකිණීම සහ මිලදීගැනීම් එකඟතාවයන් සහ බැංකුව වෙත ණය අවදානම සහිත සම්පත් ඇති වත්කම් විකිණීම

සම්බන්ධිත පාර්ශව කවරකු සමඟ ගනුදෙනුවට එලඹීද යන්නට වඩා ඒ සඳහා ආධාරවන වත්කම් හෝ වත්කම් නිකුත් කරනු ලබන්නන් අනුව මෙම අයිතම මත අවදානම මත බර තැබීම තීරණය කිරීම.

11.01. විකිණීම සහ මිලදීගැනීම් එකඟතාවයන්

එකඟ වූ අනාගත දිනකදී එකඟ වූ මිලකට නැවත මිලදී ගැනීමේ බැඳීමක් සහිතව බැංකුව තෙවන පාර්ශවයක් වෙත වත්කමක් විකිණීම සම්බන්ධ එකඟතාවය විකිණීම හා මිලදී ගැනීම් එකඟතාවයයි. මිලදී ගැනීම් සහ නැවත විකිණීමේ එකඟතාවය සුරැකුම් වලින් ආවරණිත ණය සේ සැලකේ. මෙහිදී සම්බන්ධිත පාර්ශවය වෙත ඇති නිරාවරණයන් ලෙස අවදානම මැනිය යුතුය. නැතිනම් වත්කම් වාර්තාකරන ලද්දේ ශේෂපත්‍ර අයිතමයක් ලෙස නම් ඒ සඳහා ප්‍රමාණවත් බර තැබීමක් කළයුතුය.

11.02. වගකීම සහිතව විකුණූ නිවාස ණය

බැංකුවේ ණය අවදානම එසේම තබමින් සම්බන්ධිත පාර්ශවයන්ට වගකීම් සහිතව විකුණූ නිවාස ණය වටිනාකම

11.03. වගකීම් සහිතව විකුණූ අනිකුත් වත්කම්

වාර්තා කරන ආයතනය වෙත ණය අවදානම පවත්නා වගකීම් සහිතව විකුණූ වත්කම්, එකඟ වූ කාලසීමාවක් තුළ හෝ කලින් සඳහන් කරන ලද අවස්ථාවන්ට අනුකූලව එම වත්කම් වාර්තා කරන ආයතනය වෙත නැවත භාරදීමට වත්කම දරන්නා වෙත හිමිකම් ඇති වේ. උදා :- අගය හෝ සලකා බලන වත්කමේ ණය ගුණත්වය පිරිහීම

11.04. ඉදිරි වත්කම් මිලදී ගැනීම්

ණය, සුරැකුම් හෝ වෙනත් පාර්ශවයක වත්කම් නිශ්චිත අනාගත දිනකදී සහ / හෝ කලින් එකඟ වූ නියම යටතේ මිලදී ගැනීමට ඇති බැඳීම

11.05. අඩක් ගෙවූ කොටස් / සුරැකුම්පත්

කලින් තීරණය කරන ලද හෝ නිශ්චිත ලෙස සඳහන් කර නොමැති අනාගත දිනකදී නිකුත් කරන්නා විසින් ගෙවන ලෙස බැංකුවෙන් ඉල්ලා සිටිය හැකි අඩක් ගෙවූ කොටස් සහ සුරැකුම්පත්හි නොගෙවූ ප්‍රමාණයන්.

11.06. වෙනත්

ඉදිරි ඉදිරි තැන්පතු ස්ථාපනයන් සහ නියත පෙළෙහිවීමක් ඇති අනිකුත් බැඳීම්, ඉදිරි ඉදිරි තැන්පතුවක් යනු එකඟ වූ පොලී අනුපාතිකයකට කලින් තීරණය කරන ලද අනාගත දිනයකදී එක් පාර්ශවයක් විසින් ස්ථාපනය කරන අනිත් පාර්ශවයට ලැබෙන තැන්පතුවක් සඳහා දෙපාර්ශවයක් අතර, ඇති වන එකඟතාවයකි. ඉදිරි ඉදිරි තැන්පතුවක් ස්ථාපනය සඳහා වන බැඳීමක් මෙම අයිතමය යටතේ වාර්තා කළයුතු අතර, සම්බන්ධිත පාර්ශවය වෙත ප්‍රමාණවත් අවදානම මත බර තැබීමක් තැබිය යුතුවේ.

12. පවත්නා ප්‍රාරක්ෂණ ගිවිසුම් යටතේ වන බැඳීම්

12.01. කොටස් / සුරැකුම්පත් නිකුතුව ප්‍රාරක්ෂණය

කොටස් සහ සුරැකුම්පත් ප්‍රාරක්ෂණය නිසා ඇති වන බැඳීම්, වෙනත් ආයතනයකට අතුරු ප්‍රාරක්ෂණයේ ශුද්ධ අගය

12.02. ණයපත්‍ර නිකුත් කිරීමේ පහසුකම් සහ ආවර්ත ප්‍රාරක්ෂණ පහසුකම්

වාර්තා කරනු ලබන බැංකුව ප්‍රාරක්ෂණ කිරීම බැඳී ඇති කලින් තීරණය කරන ලද සීමාවක් දක්වා ණයපත්‍ර නිකුත් කිරීම මගින් ණය ගනු ලබන්නාට අරමුදල් ලබාගත හැකි එකඟතාවයකි.

12.03. වෙනත්

පවත්නා ප්‍රාරක්ෂණ එකඟතා මත ඇතිවන වෙනත් බැඳීම්

13. ඕනෑම අවස්ථාවක කොන්දේසි විරහිතව අවලංගු කළහැකි අවුරුද්දක කාලයක් සඳහා මුල් පරිණත බවකින් යුත් අනිකුත් බැඳීම්

13.01. විධිමත් පෙර සූදානම් කරගෙන ඇති පහසුකම් සහ ණය ප්‍රවාහ

අනාගත දිනකදී අරමුදල් සම්පාදනය සඳහා වාර්තා කරන ආයතන බැඳීමට ලක්වන ඕනෑම අනුගමන බැඳීමක නොලියවූ කොටසක් ඇතුළත් බැඳීම් වේ. එවැනි බැඳීමක් සඳහා මූලික පරිණත බවට පත්වීම වර්ෂයකට වඩා අඩු වීම හෝ ඕනෑම වේලාවක වාර්තා කළ ආයතනයකට තම අයිතමය පරිදි කොන්දේසි විරහිතව අවලංගු කළ හැකි විය යුතුය. ණයවර ලිපි, විශ්වාස ලද්දු පන යනාදිය වෙත විධිමත් කලින් සූදානම් කරගෙන ඇති පහසුකම් සහ ණය ප්‍රවාහන මෙම අයිතමයට ඇතුළත් කළයුතුය.

13.02. ඉවත් කර නොගත් කාලීන ණය

මූලිකව පරිණත බවට පත්වීම වර්ෂයකට වඩා අඩු හෝ ඕනෑම වේලාවක වාර්තා කළ ආයතනයට තම අභිමතය පරිදි කොන්දේසි විරහිතව අවලංගු කළහැකි කාලීන ණයක ඉවත් කර නොගත් කොටස

13.03. ඉවත්කර නොගත් අයිරා පහසුකම් / භාවිතා නොකළ ණයපත් ප්‍රවාහ

මූලිකව පරිණත බවට පත්වීම වර්ෂයකට වඩා අඩු හෝ ඕනෑම වේලාවක වාර්තා කළ ආයතනයකට තම අභිමතය පරිදි කොන්දේසි විරහිතව අවලංගු කළහැකි ඉවත් කර නොගත් අයිරා පහසුකම් සහ භාවිතා නොකළ ණයපත් ප්‍රවාහ.

13.04. වෙනත්

මූලිකව පරිණත බවට පත්වීම වර්ෂයක් දක්වා හෝ ඕනෑම වේලාවක කොන්දේසි විරහිතව අවලංගු කළහැකි වෙනත් ඕනෑම බැඳීමක්

14. වර්ෂයක කාලයක් දක්වා මූලික පරිණත බවක් ඇති අනිකුත් බැඳීම්

14.01 විධිමත් පෙර සූදානම් පහසුකම් සහ ණය ප්‍රවාහ

වර්ෂයක කාලයක් දක්වා මූලික පරිණත බවකින් යුත් විධිමත් පෙර සූදානම් පහසුකම් සහ ණය ප්‍රවාහ යටතේ ඇති බැඳීම්

14.02. ඉවත් කර නොගත් කාලීන ණය

වර්ෂයක කාලයක් දක්වා මූලික පරිණත බවකින් යුත් කාලීන ණයවල ඉවත් කර නොගත් කොටස

14.03. වෙනත්

වර්ෂයක කාලයක් දක්වා මූලික පරිණත බවකින් යුත් වෙනත් ඕනෑම බැඳීමක්. මූලික පරිණත වීම ලෙස බැඳීමට ඇතුළත් වූ දිනය සහ වාර්තා කරන බැංකුව කොන්දේසි විරහිතව බැඳීම අවලංගු කරනු ලබන ආසන්නතම දිනය අතර ඇති කාල පරාසය ලෙස නිර්වචනය කළ හැකිය.

15. මූලික පරිණත කාලය වර්ෂයකට වඩා වැඩි අනිකුත් බැඳීම්

15.01. විධිමත් පෙර සූදානම් පහසුකම් සහ ණය ප්‍රවාහ

වර්ෂයකට වඩා වැඩි මූලික පරිණත බවකින් යුත් විධිමත් පෙර සූදානම් පහසුකම් සහ ණය ප්‍රවාහ.

15.02. ඉවත්කර නොගත් කාලීන ණය

වර්ෂයකට වැඩි කාලයක් සඳහා මූලික පරිණත බවකින් යුත් කාලීන ණයවල ඉවත්කර නොගත් කොටස

15.03. වෙනත්

වර්ෂයකට වඩා වැඩි කාලයක් සඳහා මූලික පරිණත බවකින් යුත් වෙනත් ඕනෑම බැඳීමක්. මූලික පරිණත භාවය ලෙස බැඳීමට ඇතුළත් වූ දිනය සහ වාර්තා කරන බැංකුව කොන්දේසි විරහිතව බැඳීම අවලංගු කරනු ලබන ආසන්නතම දිනය අතර, ඇති කාල පරාසය ලෙස නිර්වචනය කළ හැකිය.

16. විදේශ විනිමය හුවමාරු සහ පොලී අනුපාත ගිවිසුම්

විදේශ විනිමය හුවමාරු ලෙස ඇතුළත් කළ හැක්කේ,

- i. හරස් මූල්‍ය ඒකක පොලී අනුපාත හුවමාරු ගිවිසුම්;
- ii. ඉදිරි විදේශ විනිමය හුවමාරු ගිවිසුම්;
- iii. ව්‍යවහාර මුදල් අනාගත ගිවිසුම
- iv. පොලී අනුපාත විකල්ප ගිවිසුම් මිලදී ගැනීම්; සහ
- v. අනිකුත් සමාන උපකරණ;

නමුත් මූලික පරිණත කාලය දින 14 හෝ ඊට අඩු විදේශ විනිමය හුවමාරු ඇතුළත් නොකෙරේ.

පොලී අනුපාත ගිවිසුම් ලෙස ඇතුළත් කළහැක්කේ,

- i. එක් මුදල් වර්ගයක පොලී අනුපාත හුවමාරු ගිවිසුම්
- ii. පදනම් අංක හුවමාරු ගිවිසුම්
- iii. ඉදිරි පොලී අනුපාත ගිවිසුම්
- iv. පොලී අනුපාත අනාගත ගිවිසුම්
- v. පොලී අනුපාත විකල්ප මිලදී ගැනීම්; සහ
- vi. අනිකුත් සමාන උපකරණ

සටහන

- i. ගිවිසුම් හිලව් කිරීම, නවීකරණයට යටත්ව අවසර දෙනු ලැබේ. එම නිසා එකම සම්බන්ධිත පාර්ශව සමඟ හුවමාරු ගිවිසුම් සහ ඒ සමාන ගිවිසුම් මගින් හට ගන්නා හිමිකම් දළ අගය මත නොව ශුද්ධ අගය මත බර තබනු ලැබේ. මේ යටතේ, දෙන ලද විනිමයන් සඳහා වන වෙනත් සියලුම බැඳීම් සමඟ දෙන ලද දිනයකදී නිරායාසයෙන් ඒකාබද්ධ වීමක් සඳහා එම විනිමය අනික් පාර්ශවයට බාරදීමට වන ඕනෑම බැඳීමක් සහ අගය කරන දිනය, පෙර වූ දළ බැඳීම් සඳහා එක් ශුද්ධ අගයක් නිත්‍යානුකූලව ආදේශ කිරීම යටතේ සම්බන්ධිත පාර්ශවයන් දෙකක් අතර ද්විපාර්ශවීය ගිවිසුමක් ලෙස නවීකරණය යන්න අර්ථ කථනය කරනු ලැබේ.
- ii. විනිමය අනුපාත සහ පොලී අනුපාත ගිවිසුම් වල ණය සමාන වටිනාකම් සොයා ගැනීම සඳහා, බැංකුවට මූලික නිරාවරණ ක්‍රමය අදාළ කරගැනීමේදී එක් උපකරණයක කල්පනික මූලික වටිනාකම් වලට පහත සඳහන් පරිවර්තන සාධක කට්ටල දෙකෙන් එකක් යොදාගත යුතුය.

මූලික කල්පිත	පොලී අනුපාත ගිවිසුම්	විනිමය අනුපාත ගිවිසුම්
අවුරුදු 1 ට අඩු	0.5%	2.0%
අවුරුදු 1 සහ අඩු, 2 ට අඩු	1.0%	5% (එනම් 2% + 3%)
එක් අතිරේක අවුරුද්දක් සඳහා	1.0%	3.0%

- iii. අනිකුත් ශේෂ පත්‍රයෙන් පිටත අයිතමයන්ගේ ණය සමාන වටිනාකම් සලකා බැලීමේදී, සම්බන්ධිත පාර්ශවයේ වර්ගය අනුව විනිමය අනුපාත සහ පොලී අනුපාත ගිවිසුම් වල ණය සමාන වටිනාකම් බර තැබිය යුතුය. කෙසේ වුවත්, විනිමය අනුපාත සහ පොලී අනුපාත ගිවිසුම් සඳහා සම්බන්ධිත පාර්ශවයන්ට 50% ක බර තැබීමක් අදාළ කරගත යුතු අතර, නැතහොත් (උදා:- ව්‍යාපාර සේවා දායකයන්)100% ක බර තැබීමක් අදාළ කරගත යුතුය. එනම්, විනිමය අනුපාත සහ පොලී අනුපාත ගිවිසුම් වල ණය සමාන වටිනාකම අවදානම් බර තැබීම් හතර වර්ගයකට යටත් වේ. එනම් 0%, 10%, 20% සහ 50%. වෙනත් නිරාවරණයන් සඳහා වන සාමාන්‍ය අවදානම් බර තැබීම් වර්ග පහ වෙනුවට මේවා සම්බන්ධිත පාර්ශවයන්ගේ ස්වභාවය මත රඳා පවතී.

ප්‍රාග්ධනයේ මූලිකාංග

18. ගෙවා නිමි සාමාන්‍ය කොටස් / පොදු තොගය

නිකුත් සහ සම්පර්ණයෙන් ගෙවා නිමි හෝ පොදු තොගය ගණනය කිරීම සඳහා පමණක් අඩ වශයෙන් ගෙවූ කොටස් හි ගෙවා නිමි කොටස හෝ තොගය ප්‍රාග්ධනය ලෙස ගත යුතුය.

පැවරු ප්‍රාග්ධනය

1988 අංක 30 බැංකු පනතේ 19(2) (ආ) වගන්තිය පරිදි සහ 1995 අංක 33 දරණ බැංකු සංශෝධන පනත පරිදි ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි කරන ලද හෝ පිහිටුවන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවක ප්‍රධාන කාර්යාලය විසින් පවරන ලද ප්‍රාග්ධන ස්කන්ධයයි.

19. සමුච්චිත නොවන, නිදහස් කළ නොහැකි වරණීය කොටස්

ලාභාංශ කොටසක් හෝ සම්පූර්ණ ගෙවීමක් සිදුකිරීම සඳහා ලාභදායකත්වය ප්‍රමාණවත් නොවන විටක ගෙවනු ලබන ලාභාංශ අඩු කළ හැකි හෝ ස්ථිර ලෙස කපා හැරිය හැකි නිකුතු සහ සම්පූර්ණයෙන් ගෙවා නිමි සමුච්චිත නිදහස් කළ නොහැකි වරණීය කොටස්ය.

20. කොටස් අධිමිල

සාමාන්‍ය කොටස් වල හෝ පොදු තොගය හෝ සමුච්චිත නොවන නිදහස් කළ නොහැකි වරණීය කොටස් වල නාමික අගයට වඩා නිකුතු මිල වැඩිවන ප්‍රමාණය.

21. ව්‍යවස්ථාපිත සංචිත අරමුදල

අවසාන වශයෙන් විගණිත මූල්‍ය වාර්තා සහ 1988 අංක 30 දරණ බැංකු පනතේ 20(1) සහ (2) ඡේදයන්ට අනුව වාණිජ බැංකු විසින් පිහිටුවන ලබන සංචිත අරමුදල් ශේෂය වේ.

22. ප්‍රකාශිත රඳවාගත් ලාභ/ (රැස්වූ අලාභ)

පෙර මූල්‍ය වාර්තා වලින් ඉදිරියට ගෙන ආ ලාභාලාභ ගිණුම් වල ශේෂයන් සහ අවසානයට විගණිත ගිණුම් වාර්තාවල ශේෂයන් සමුච්චිත අලාභ වරහන් තුළ වාර්තා කළ යුතු අතර, අනෙකුත් ප්‍රාග්ධන සංඝටකයන්ගෙන් අඩු කළ යුතුය.

23. පොදු සහ අනිකුත් සංචිත

අවසානික විගණිත ගිණුම් වාර්තාවන්ට අනුව රඳවාගත් ලාභ විසර්ජනයන්, කොටස් අධිමිල හෝ අනිකුත් අතිරික්තයන් තුළින් නිර්මාණය හෝ වැඩිකරන ලද පොදු සහ අනෙකුත් සංචිත වශයෙන් ඇති හෙලිදරවු කරන ලද සංචිත

24. ස්ථාවර සහ දිගුකාලීන අයෝජන විකිණීම තුළින් මතුවන බදු පසු අතිරික්තයන් / අලාභ

අවසානයට විගණිත ගිණුම්වල ඇති අවසන් දිනයේ සිට ස්ථාවර සහ දිගුකාලීන ආයෝජන විකිණීම තුළින් මතුවන ඕනෑම බදු පසු අතිරික්ත/අලාභ ස්ථාවර සහ දිගුකාලීන ආයෝජන වලින් මතුවන ශුද්ධ අලාභ වරහන් තුළ දැක්විය යුතු අතර, අනිකුත් ප්‍රාග්ධන සංඝටක වලින් අඩු කළයුතුවේ.

25. ප්‍රකාශයට පත් නොකළ ප්‍රවර්තන වර්ෂයේ ලාභ / අලාභ

අවසාන විගණිත ගිණුම්වල ඇති අවසන් දිනයේ සිට ආයතනික බාහිර විගණකයින්ගේ සහතිකයට යටත්ව උපයාගත් / අත්පත් කරගත් ප්‍රවර්තන වර්ෂයේ ලාභ / අලාභ (ස්ථාවර සහ දිගුකාලීන ආයෝජන විකිණීම තුළින් මතුවන අතිරික්ත / අලාභ හැර)

26. සුළු කොටස් හිමියන්ගේ හිමිකම් (ප්‍රාග්ධන සංඝටක වලට ඉහලින් අනුරූප වේ.)

සුළු කොටස් හිමියන්ගේ හිමිකම් හි ප්‍රාග්ධන අයිතමයන්හි සම්පිණ්ඩනය.

27. උප එකතුව

18 සිට 26 දක්වා මූලික ප්‍රාග්ධන අයිතමයන්හි එකතුව

28. කීර්තිනාමය

ශේෂ පත්‍රයේ පෙන්වුම් කරන පරිදි කීර්තිනාම ප්‍රමාණය වාර්තා කිරීම

29. මුළු පළමු පෙළ ප්‍රාග්ධනය

මුළු පළමු පෙළ ප්‍රාග්ධනය ලබාගැනීම සඳහා අයිතම 27 හි මුළු පළමුපෙළ ප්‍රාග්ධනයේ උප එකතුවෙන් කීර්තිනාමය අඩු කළයුතුය.

30. ප්‍රත්‍යාගතන සංචිත

ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ණ අනුමැතියක් සහිතව මිල උච්ඡාවචනයන් සිදුවීමේ හැකියාව සහ බලෙන් විකිණිය හැකි අගය නිරූපනය වන ආකාරයේ විනිවිද භාවයකින් යුත් අගැයීමකින් දෙවනපෙළ පරිපූරක ප්‍රාග්ධනය තුලට ප්‍රති ඇගයීම් සංචිත ඇතුළත් කළ හැකිය.

31. පොදු වෙන් කිරීම්

අනගත අලාභයන් සිදුවීමේ හැකියාවන් සඳහා පොදු වෙන් කිරීම් හෝ පොදු ණය අලාභ වෙන් කිරීම් නිර්මාණය කළහැකිය. ඒවා යම් වත්කමක් ආරෝපනය කිරීමක් හෝ යම් නිශ්චිත වත්කමක වටිනාකම අඩු කිරීම් පිළිබිඹු නොවන විටක දෙවන පෙළ පරිපූරක ප්‍රාග්ධනය සඳහා ඇතුළු කිරීමේ හැකියාව පවතී. පොදු වෙන්කිරීම් මුළු බර තැබූ වත්කම් වලින් 1.25% ක් ඉක්මවාලිය හැකි නොවේ.

32. දෙමුහුන් (ණය / ස්කන්ධය) ප්‍රාග්ධන උපකරණ

ස්කන්ධ ප්‍රාග්ධනයෙහි සහ ණයෙහි වන ලක්ෂණ ඒකාබද්ධ වීමකින් වන ප්‍රාග්ධන උපකරණ වේ. නිරන්තර ණය තොගය, නිදහස් කළ නොහැකි වර්ණය කොටස් වෙනත්හි පහත සඳහන් ලක්ෂණ තිබිය යුතු වේ.

- i. සුරැකුම් රහිත උපකාරක සහ සම්පූර්ණයෙන් ගෙවා නිමි.
- ii. දරන්නාගේ කැමැත්තකින් තොරව හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව නිදහස් කළ නොහැකි.

- iii. වෙළෙඳාම අත්හිටුවීමට බැංකුව බන්ධනය කිරීමකින් තොරව අලාභ සඳහා දායක විය හැකි.
- iv. පොලී වැනි ගෙවීමක් සඳහා බැංකුවේ ලාභදායකත්වය සහයෝගය නොදක්වන විට විලම්බිත විය හැකි පොලී ගෙවීමට බැඳේ. පාදක ප්‍රාග්ධනය සඳහා මෙවැනි අයිතම ඇතුළත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව අනුමැතිය ලබාගත යුතු වේ.

33. වරණීය කොටස් වලින් ඉස්මතු වන සුළු කොටස්කරුවන්ගේ හිමිකම්

වාර්තා කරනු ලබන මූල්‍ය ආයතනයන්හි පරිපාලිතයන් විසින් නිකුතු වරණීය කොටස්වල සම්පිණ්ඩනයන් තුළින් ඉස්මතු වන සුළු කොටස්කරුවන්ගේ හිමිකම්.

34. අනුමත උපකාරක කාලීන ණය

අනුමත උපකාරක කාලීන ණය දෙවන පෙළ ප්‍රාග්ධනයේ ඇතුළත් කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතිය ලබාගතයතු අතර, පහත සඳහන් කොන්දේසිද සපුරාලිය යුතුවේ.

- i. සුරැකුම් රහිත, සම්පූර්ණයෙන් ගෙවා නිමි සහ ණය හිමියන්ගේ ප්‍රතිලාභ සඳහා උපකාර වේ.
- ii. අවම මූලික පරිණත කාලය වසර 5 කි.
- iii. කලින් නැවත ගෙවීමක් හෝ නිදහස් කිරීමක් ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව සිදු නොකළ යුතුය.
- iv. ප්‍රාග්ධනයට ගණනය කළ ප්‍රමාණය පරිණත විම සඳහා වන වර්ෂ 4 ක කාලයක් තුළදී වර්ෂයකට 1/5 ක් බැගින් වට්ටම් කළයුතු වේ.

අනුමත උපකාරක කාලීන ණය මුළු පළමු පෙළ ප්‍රාග්ධනයෙන් 50% කට සීමා කළයුතු වේ. උපකාරක ණයෙහි සත්‍ය ප්‍රමාණයද වාර්තා කළ යුතු වේ.

35. මුළු දෙවන පෙළ ප්‍රාග්ධනය

අයිතම 30 සිට 34 දක්වා මුළු අමතර ප්‍රාග්ධනය

36. විය හැකි දෙවන පෙළ ප්‍රාග්ධනය

පළමු පෙළ ප්‍රාග්ධනයෙන් උපරිම 100% කට දෙවන පෙළ ප්‍රාග්ධනය විය හැකිය. යම් අවස්ථාවකදී පළමු පෙළ ප්‍රාග්ධනය දෙවන පෙළ ප්‍රාග්ධනයට වඩා අඩු වන්නේද එවිට දෙවන පෙළ ප්‍රාග්ධනය පළමු පෙළ ප්‍රාග්ධනයට සමාන විය යුතුය. පළමු පෙළ ප්‍රාග්ධනය සෘණ නම් විය හැකි දෙවන පෙළ ප්‍රාග්ධනය “ඉතා” ප්‍රමාණයක් ලෙස වාර්තා කළයුතුය.

37. මුළු ප්‍රාග්ධනය

පළමු පෙළ ප්‍රාග්ධනය (29) සහ දෙවන පෙළ ප්‍රාග්ධනය (36) එකතුව

38.01. ශ්‍රී ලංකා මුදලින් ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාලය සහ ශාඛාවන් වෙත ගෙවිය යුතු ප්‍රමාණ
ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාල සහ ශාඛාවන් සඳහා ශ්‍රී ලංකා මුදලින් පවත්වාගෙන යනු ලබන වොස්ට්‍රෝ ජංගම ගිණුම් වල බැර ශේෂයන්, ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාල සහ ශාඛාවන් වල අනිකුත් තැන්පතු සහ ණය ලබාගැනීම්.

38.02. ශ්‍රී ලංකා මුදලින් ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාලය සහ ශාඛාවන් වෙතින් අයවිය යුතු ප්‍රමාණ
ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාල සහ ශාඛාවන් සඳහා ශ්‍රී ලංකා මුදලින් පවත්වාගෙන යනු ලබන වොස්ට්‍රෝ ජංගම ගිණුම් වල හර ශේෂ සහ ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාල සහ ශාඛා වෙත ශ්‍රී ලංකා මුදලින් ලබාදුන් ණය

39. ගැලපීම් වලින් පසු මුළු ප්‍රාග්ධනය - 1

38.01 සහ 38.2 අයිතම ගැලපීම් කිරීමෙන් පසු ලැබෙන මුළු ප්‍රාග්ධනය

40.01. විදේශීය මුදලින් ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාල සහ ශාඛාවන් වෙතින් අයවිය යුතු ප්‍රමාණ
ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාල සහ ශාඛාවන් සමඟ විදේශීය මුදලින් පවත්වාගෙන යනු ලබන නොස්ට්‍රෝ ජංගම ගිණුම් වල හර ශේෂයන්; ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාල සහ ශාඛා වෙත විදේශීය මුදලින් ඇති ස්ථාවර සහ අනිකුත් තැන්පතු ස්ථාපනයන් සහ ලබාදුන් ණය ප්‍රමාණයන්,

40.02. ස්ව විදේශීය විනිමය බැංකු ඒකකය වෙතින් අයවිය යුතු ප්‍රමාණ

බැංකුවල දේශීය ඒකකය, විදේශීය විනිමය බැංකු ඒකකයේ ස්ථාපනය කර ඇති විදේශීය විනිමය තැන්පතු

40.03. විදේශීය මුදලින් ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාල සහ ශාඛාවන් වෙත ගෙවිය යුතු ප්‍රමාණ

ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාල සහ ශාඛාවන් සමඟ විදේශීය මුදලින් පවත්වාගෙන යනු ලබන නොස්ට්‍රෝ ජංගම ගිණුම්හි බැර ශේෂයන්, ශ්‍රී ලංකාවෙන් පිටත ප්‍රධාන කාර්යාල සහ ශාඛා වෙතින් ඇති විදේශීය මුදලින් ඇති ස්ථාවර සහ අනිකුත් තැන්පතු සහ ණය ලබාගැනීම්.

40.04. ස්ව විදේශීය බැංකු ඒකකය වෙත ගෙවිය යුතු ප්‍රමාණ

බැංකුවක දේශීය ඒකකය විසින් විදේශීය බැංකු ඒකකය සඳහා පවත්වාගෙන යන ගිණුමෙහි බැර ශේෂයන්

41. උප එකතුව (අඩුකිරීම්)

40.01 සහ 40.02 අයිතමයන්හි මුළු ශුද්ධ අගය සහ අයිතම 40.03 සහ 40.04 සමුච්චිත අගයන්

42. ගලපන ලද මුළු ප්‍රාග්ධනය

අයිතම අංක 41 හි උප එකතුව ධන අගයක් ගන්නේ නම් එහිදී ප්‍රධාන කාර්යාලය, ශාඛාවන් සහ විදේශීය විනිමය බැංකු ඒකකය යනාදියෙන් අයවිය යුතු ශුද්ධ අගය අයිතම අංක 39 න් අඩු කළහැකි වේ. අයිතම අංක 41 හි උප එකතුව සෘණ අගයක් ගන්නේ නම් ප්‍රධාන කාර්යාලය, ශාඛාවන් සහ විදේශීය විනිමය බැංකු ඒකකය යනාදිය වෙත ශුද්ධ ගලපන ලද මුළු ප්‍රාග්ධනය ගණනය සඳහා සලකා බැලිය යුතු නොවේ. එවැනි අවස්ථාවකදී අයිතම 42 ගලපන ලද මුළු ප්‍රාග්ධනය අයිතම 39 සමාන විය යුතුය.

43.01 ඒකාබද්ධ නොකළ බැංකු සහ මූල්‍ය පරිපාලිත වල ස්කන්ධ ආයෝජන

බැංකු සහ මූල්‍ය පරිපාලිත වල ස්කන්ධ ආයෝජනය; ඒකාබද්ධ ප්‍රකාශන වල ඇතුළත් කළහැක්කේ ඒකාබද්ධ නොකළ බැංකු සහ මූල්‍ය පරිපාලිත වල ආයෝජනයන් පමණි.

43.02. අනිකුත් බැංකුවල / මූල්‍ය හවුල්කරුවන්හි ප්‍රාග්ධනයෙහි ආයෝජනය කිරීම

දේශීය බැංකු ආයතන, මූල්‍ය සහ මූල්‍ය හවුල්කරුවන්හි කොටස්, දෙමුහුන් ප්‍රාග්ධන උපකරණ හෝ උපකාරක කාලීන ණය

“හවුල්කරුවන්” යන්නෙන් අදහස් වන්නේ බැංකුව රඳවාගෙන ඇති හවුල්කරුවන්හි

- (අ) ආයතනයේ නිකුත් කළ කොටස් ප්‍රාග්ධනයෙන් සියයට විස්සක් හෝ සියයට පනහකට වඩා අඩු
- (ආ) ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය පාලනය කිරීමේ හැකියාවකින් යුත්.

පදනම් ප්‍රාග්ධනය ගනනය කිරීමේදී ලංකා රජයේ හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුග්‍රහය යටතේ මූල්‍ය හවුල්කරුවන්හි ප්‍රාග්ධනයේ සිදුකරනු ලබන ආයෝජන ඉවත්කරනු ලැබේ. කෙසේ වුවද, ශේෂ පත්‍ර වත්කම් වල “අනිකුත් ආයෝජන” යටතේ එවැනි ආයෝජන වාර්තා කළහැකි වේ.

44. පදනම් ප්‍රාග්ධනය

මුළු ප්‍රාග්ධනයෙන් (අයිතම 39) අයිතම 43.1 සහ 43.2 හි ප්‍රමාණයන් අඩු කිරීමෙන් හෝ ගලපන ලද මුළු ප්‍රාග්ධනය (අයිතම 42)

45. මුළු බර තැබූ වත්කම්

ශේෂ පත්‍ර වත්කම් සහ ශේෂ පත්‍රයෙන් පිටත අයිතම මත මුළු අවදානම මත බර තැබූ වත්කම්

චක්‍රලේඛ අංක: 02/04/003/0401/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2006 මාර්තු 29 වැනි දින.

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී
විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
(ප්‍රාදේශීය සංවර්ධන බැංකු හැර)

මහත්මයාණෙනි,

**නොඉපයූ ආදායම ප්‍රතිවර්තනය කිරීම සහ අක්‍රීය
ණය ලෙස ණය වර්ගීකරණය කිරීම**

2006 මාර්තු මස 23 දින පවත්වන ලද ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී සඳහන් කළ පරිදි අක්‍රීය ණය ලෙස ණය වර්ගීකරණය කරන විට පොලී ආදායම ලෙස හඳුනාගත් වර්ගීකරණයට පෙර මාස 03 සඳහා වූ නොඉපයූ ආදායම, අත්හිටවූ පොලිය ලෙස වෙන වෙනම ප්‍රතිවර්තනය හා සැලකීම කළ යුතුය. මූල්‍ය වර්ෂය අවසානයෙන් පසු හඳුනාගන්නා ලද ප්‍රතිවර්තන නොඉපයූ ආදායම, අක්‍රීය ණය ලෙස හඳුනාගන්නා ලද ණය ලෙස මූල්‍ය වර්ෂය සඳහා ගිණුම්ගත කිරීමට හැකි විය යුතුය.

ඒ අනුව, අක්‍රීය ණය මත නොලැබුණ මුත් මේ දක්වා ප්‍රතිවර්තන නොකළ උපයන ලද පොලිය 2006.-1.01 දින සිට එලෙස ප්‍රතිවර්ත කරන ලෙස සියලු බැංකු වලින් ඉල්ලා සිටින අතර, එයට හේතුව එවැනි ආදායමක් ආදායම් ප්‍රකාශය තුළ ඇතුළත් කිරීම ව්‍යාජ ආදායමක් ඇතුළත් කිරීමට සමාන වීමය.

2. අක්‍රීය ණය ලෙස ණය වර්ගීකරණය කිරීමේදී සුරැකුම් තිබීම හෝ ණය ගැතියාගේ/ඇපකරුගේ ශුද්ධ වටිනාකමේ තත්ත්වය සැලකිය යුතු නැති අතර, විධානය තුළ සඳහන් කර ඇති පරිදි මාස 03 කට වඩා හිඟ මුදල් ඇති මුදල් සුරැකුම් සහිත ණය පවා අක්‍රීය ණය ලෙස සැලකිය යුතුය. මෙවැනි සළකා බැලීම් විධිවිධාන පවතින කාලයට පමණක් අදාළ වනු ඇත. මෙවැනිත්තක් අදාළ වන්නේ ප්‍රතිපාදන පනවන අවස්ථාවේදී පමණි.

3. කෙටුම්පත් කළ විධානයේ සාකච්ඡා කර ඇති අනතුරු කරුණුද පිළිබඳ බැංකුවලින් ලද ප්‍රතිචාරයන් සැලකිල්ලට ගැනීමෙන් පසුව, ඉදිරියේදී නිකුත් කිරීමට නියමිත ණය වර්ගීකරණය පිළිබඳ සංශෝධිත විධානයන්ට මෙම කරුණු ඇතුළත් කරනු ලැබේ.

මෙයට - විශ්වාසී,

අත්සන කළේ /බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව.

පිටපත්:-

ලේකම් ජෙනරාල් / ශ්‍රී ලංකා බැංකු සංගමය

චක්‍රලේඛ අංක : 02/17/402/0079/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2006 මැයි 2 වැනි දින.

බලපත්‍රලාභී වාණිජ සහ බලපත්‍රලාභී විශේෂිත
බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
ප්‍රිය මහත්මයාණෙනි,

**අත්හරින ලද දේපොළ පිළිබඳ බැංකු පනතේ
IX වැනි කොටසෙහි (72 වගන්තියේ සිට 76 වගන්තිය දක්වා)
විධිවිධානයන් ක්‍රියාත්මක කිරීම**

2005.11.24 දින පවත්වන ලද බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී මඬට දැන්වූ පරිදි, ඇමුණුම 1 හි දී ඇති, බැංකු පනතේ 72 වගන්තියට යොමුව, මුදල් මණ්ඩලය විසින්

නියම කරන ලද ආකෘති පත්‍රය තුළ අත්හරින ලද දේපොළ පිළිබඳව වාර්තා කිරීමට, බැංකු පනතේ 73 (1) වගන්තිය යටතේ සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු (LCBs) වලින් ඉල්ලා සිටිනු ලැබේ. අත්හරින ලද දේපොළ මත බැංකු පනතේ උක්ත විධිවිධානයන් ක්‍රියාත්මක කිරීමට, ඇමුණුම 2 හි සඳහන් මාර්ගෝපදේශයන් අනුගමනය කරන ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකු වලින් ඉල්ලා සිටිනු ලැබේ.

උක්ත බැංකු පනත යටතේ අත්හරින ලද දේපොළ පිළිබඳව වාර්තා කිරීමට බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට (LCBs) අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, බැංකු පනතේ 72 වගන්තියෙහි විස්තර කරන පරිදි අත්හරින ලද දේපොළ ලෙස සැලකිය හැකි දේපොළ හඳුනාගැනීමට සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවලට මෙම විධිවිධාන අදාළ වනනාක්කල් එම තොරතුරු ඇමුණුම 1 හි ඇති ආකෘති පත්‍රය භාවිතා කර වාර්තා කරන ලෙසට ද බලපත්‍රලාභී විශේෂිත බැංකු වලින් ඉල්ලා සිටිනු ලැබේ.

පළමු වාර්තාවෙහි 2005.12.31 දිනට අත්හරින ලද දේපොළ ලෙස අනුමාන කළහැකි දේපොළ ඇතුළත් විය යුතුය.
කරුණාකර මෙම ලිපිය ලැබුණු බව දන්වන්න.

මෙයට - විශ්වාසී,

අත්සන් කළේ/ බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

ඇමුණුම 2

**අත්හරින ලද දේපොළ පිළිබඳ මහ බැංකු පනතේ IX වන කොටස
(72 සිට 76 දක්වා වගන්ති) ක්‍රියාත්මක කිරීම සඳහා වූ මාර්ගෝපදේශයන්**

2005 දෙසැම්බර් 31 දින සිට බැංකු පනතෙහි IX වන කොටසෙහි උක්ත විධිවිධානයන් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

1. අත්හරින ලද දේපොළ හඳුනාගැනීම

(අ) සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු, බැංකු පනතේ 72 වැනි වගන්තියේ විස්තර කරන පරිදි අත්හරින ලද දේපොළ ලෙස අනුමාන කළහැකි දේපොළ හඳුනාගත යුතුය. සාමාන්‍යයෙන් වසර 10 ක් තුළ කිසිදු ක්‍රියාකාරීත්වයක් සිදුකළ බවට සාක්ෂි නොමැති පහත සඳහන් දේපොළ අත්හරින ලද දේපොළ වලට අයත් වේ.

- නීතිමය ගාස්තු වලින් තොර, පොලියක් හෝ ලාභාංශ ලබන බලපත්‍රලාභී වාණිජ බැංකු තුළ පවතින සියලු සාමාන්‍ය තැන්පතු (ඉල්ලුම්, ඉතිරිකිරීම් හෝ කල්පිරුණු කාලීන තැන්පතු)
- නීතිමය ගාස්තු වලින් තොර, පොලියක් හෝ ලාභාංශ ලබන බලපත්‍රලාභී වාණිජ බැංකු තුළ පවතින වෙනත් පොලියක් හෝ කොටස් මිලදී ගැනීම සඳහා ගෙවන ලද ඕනෑම අරමුදලක්.
- බලපත්‍රලාභී වාණිජ බැංකු කෙලින්ම වගකිව යුතු වෙක්පත් මත හෝ වෙනත් උපකරණ මත ගෙවිය යුතු ඕනෑම මුදල් එකතුවක්.
- විශ්වාසනීය තත්ත්වයක් තුළ පවත්නා ඕනෑම අත්‍යාවශ්‍ය පෞද්ගලික දේපොළක් සහ ඒ පිළිබඳ ඕනෑම ආදායමක් හෝ පොලියක්.
- බදු කාල සීමාව ඉකුත් වූ ආරක්ෂිත තැන්පතු පෙට්ටි තුළ අඩංගු ද්‍රව්‍ය සහ බදු ගැනුම්කරුගේ අවසාන වශයෙන් දන්තා ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් දන්වා යවා ඇති නමුත් වසර තුනක් ඇතුළත ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වූ බදු ගැනුම්කරුගේ ආරක්ෂිත තැන්පතු පෙට්ටි තුළ ඇති ද්‍රව්‍ය.

(ආ) අයිතිකරු ඔහුගේ දේපොළ අත්හරින ලද දේපොළ ලෙස සලකා බැලීමට අදහස් නොකරන බව පෙන්නුම් කරන්නේ නම්, ඔහු විසින් තම දේපොළ වලට අදාළව ගනු ලබන ඕනෑම ක්‍රියාවක් මේ සම්බන්ධයෙන් වන ක්‍රියාකාරකමක් ලෙසට සාක්ෂි දරනු ලබයි. එවැනි ක්‍රියාවක් ගනුදෙනුකරුගේ ගිණුමෙන් ආපසු ගැනීම් හෝ තැන්පත් කිරීම්, ලිපිනය වෙනස් කිරීම දැනුම්දීම, ආරක්ෂිත සේප්පු සඳහා බදු කුලී ගෙවීම්, ඕනෑම වෙනත් ලිඛිත ලියවිල්ලක්, යාවත්කාල කිරීම සඳහා (updating) මුදල් පොත ඉදිරිපත් කිරීම ඇතුළත් වේ.

2. ශ්‍රී ලංකා මහ බැංකුව සමග අත්හරින ලද දේපොළ පිළිබඳ වාර්තාව ගොනු කිරීම

(අ) සෑම මූල්‍ය වර්ෂයක් අවසානයේ සිට මාස 6 ක් ඇතුළත, අත්හරින ලද දේපොළක් පවත්වාගෙන යනු ලබන සියලු බලපත්‍රලාභී වාණිජ බැංකු එම දේපොළ පිළිබඳව වාර්තාවන් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් කළ යුතුය. 2005.12.31

දිනට අත්හරින ලද දේපොළ ලෙස සැලකිය හැකි දේපොළ පිළිබඳව පළමු වාර්තාවේ ඇතුළත් විය යුතුය. මාර්තු 31 දිනට මූල්‍ය වර්ෂය අවසන් වන බලපත්‍රලාභී වාණිජ බැංකු 2006.03.31 වන දිනට පවතින තත්ත්වය පළමු වාර්තාවේ ඇතුළත් කළ යුතුය.

(ආ) අත්හරින ලද දේපොළ පිළිබඳ සියලු වාර්තාවන්, ඇමුණුම 1 දෙන ලද මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලද ආකෘති පත්‍රය අනුව විය යුතුය. එම තොරතුරු අයිතිකරුවන්ගේ අවසාන නමෙහි අකාරාදී පිළිවෙලට හැකි ප්‍රමාණයට සහ ශාඛා අනුව වාර්තාගත කළ යුතුය.

බාලවයස්කාරයන්ගේ ගිණුම් වෙනම වාර්තා කළ යුතුය. වාර්තාව හඳුනාගැනීම සහ සම්පූර්ණ කිරීමේ ක්‍රියාවලිය, බලපත්‍රලාභී බැංකු විසින් ස්වයංක්‍රීයව මෙහෙය වනු ඇතැයි බලාපොරොත්තු වේ.

(ඇ) බැංකුව අත්හරින ලද දේපොළ අර්ථ දැක්වීම තුළට ඇතුළත් වන සියලු දේපොළ වාර්තා කළයුතු අතර, එම දේපොළ වලට අදාළව විශේෂ සැලකිල්ලක් තිබේ නම්, උදා:- අයිතිකරු සීමාරහිත කාලපරිච්ඡේදයක් සඳහා විදේශගතව හෝ රටෙන් බැහැරව සිටින බව බැංකුවට දන්වා තිබේ නම්, එබඳු විශේෂ සැලකීමක් ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කළ යුතුය.

(ඈ) බැංකු පනතේ 73 වන වගන්තියේ අවශ්‍ය ලෙස බලපත්‍රලාභී වාණිජ බැංකුවක් අත්හරින ලද දේපොළ පවත්වාගෙන යනු නොලබන්නේ නම්, ශ්‍රී ලංකා මහ බැංකුවට එය විධිමත් ලෙස දැනුම්දිය යුතු බව එම බැංකුවෙන් අපේක්ෂා කරයි. එවැනි දැනුම්දීමක්, සෘණ වාර්තාවක්, ලෙස සලකනු ලබයි.

(ඉ) ශ්‍රී ලංකා මහ බැංකුවට අත්හරින ලද දේපොළ පිළිබඳව වාර්තා කිරීමට පෙර, එම දේපොළ අයිතිකරුට, ඔහුගේ අවසාන වශයෙන් දන්තා ලිපිනයට මේ පිළිබඳ ප්‍රතිචාර දැක්වීම සඳහා සාධාරණ කාලයක් ද දෙමින්, ලියාපදිංචි තැපෑලෙන් දන්වා යැවිය යුතුය. එම දැන්වීම තුළ දේපොළ පිළිබඳ විස්තරයක්, අත්හරින ලද දේපොළ වල ව්‍යවස්ථාපිත අවශ්‍යාවයන් පැහැදිලි කරන ලද ප්‍රකාශයක් සහ අයිතිකරුගෙන් ප්‍රතිචාරයක් නොමැති නම් දේපොළ පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවට දන්වා සිටින බවට අදහස් කරන දිනය ඇතුළත් විය යුතුය. බාලවයස්කරුවන්ගේ ගිණුම් සම්බන්ධයෙන් එහි සත්‍ය වශයෙන්ම පවතින ලක්ෂණ හේතුවෙන් බැංකු එවැනි ගිණුම් අක්‍රීය ගිණුම් ලෙස සැලකීම සාධාරණ නොවන අතර, බැංකු එබඳු ගිණුම්වල අයිතිකරුවන්ට / භාරකරුවන්ට ඒ බව දැනුම්දීම අවශ්‍ය නොවේ. කෙසේ වෙතත්, බැංකු අත්හරින ලද දේපොළ පිළිබඳ අර්ථ දැක්වීම තුළට අයත් සියලු බාලවයස්කරුවන්ගේ ගිණුම් එම ගිණුම් අත්හරින ලද දේපොළ ලෙස නොසැලකිය යුත්තේ ඇයිද යන්න විශේෂයෙන් සඳහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කළ යුතුය.

(ඊ) අත්හරින ලද දේපොළ මත වාර්තාව ගොනු කිරීමට අනුව, බැංකුව එම වාර්තාව ඉදිරිපත් කළ දින සිට අඩුම තරමින් වසර 6 ක කාලපරිච්ඡේදය සඳහා වාර්තාව තුළ ඉදිරිපත් කරන ලද තොරතුරු ඔප්පු කිරීමට අවශ්‍ය ලියකියවිලි පවත්වාගෙන යා යුතුය.

3. ශ්‍රී ලංකා මහ බැංකුවට අත්හරින ලද දේපොළ භාරදීම.

බැංකු පනතේ 73 වගන්තියෙහි (2) හා (3) උප වගන්ති යටතේ තවදුරටත් ගතහැකි ඕනෑම ක්‍රියා මාර්ගයක් බලපත්‍රලාභී වාණිජ බැංකුවලට යථා කාලයේදී දැනුම්දෙනු ඇත.

4. අත්හරින ලද දේපොළ පිළිබඳ දැන්වීම පළකිරීම.

- (අ) බැංකු පනතේ 74 වගන්තියට අනුව, ඉහත 2.අ පරිච්ඡේදය යටතේ අවශ්‍ය කරන පරිදි, බැංකුවක්
 - සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි දිනපතා පුවත්පත් වල දේපොළ සම්බන්ධයෙන් අදාළ දේවල් සහ අයිතිකරුගේ නම ප්‍රකාශ කරමින් පුවත්පත් දැන්වීමක් ප්‍රකාශ කළයුතු අතර,
 - අයිතිකරුගේ අවසාන වශයෙන් දන්තා ලිපිනයට, දේපොළ වලට අදාළ දේ අඩංගු දැන්වීමක්, ලියාපදිංචි තැපෑලෙන් යැවිය යුතුය.

(ආ) බාලවයස්කරුවන්ගේ ගිණුම්වලට අදාළව, ඉහත 2.ඉ පරිච්ඡේදයේ ප්‍රකාශ කරන ලද ක්‍රියාපටිපාටිය අනුගමනය කළ යුතුය.

5. ආරක්ෂිත සේප්පු විවෘත කිරීම / drilling

(අ) බැංකුව විවෘත කරන ලද ආරක්ෂිත සේප්පු පිළිබඳ විස්තර වාර්තා කිරීමට ආරක්ෂිත සේප්පුවෙහි ඇති භාණ්ඩ පිළිබඳ පත්‍රිකාවක් සැකසිය යුතුය. ආරක්ෂක භාරයේ ඇති සේප්පු විවෘත කිරීම, වගකිවයුතු නිලධාරීන් දෙදෙනෙකු ඉදිරිපිට කළයුතු අතර, විශේෂයෙන් එවැනි පැවරුමක් භාරදීම සඳහා ඔවුන් අතරින් එක් අයෙක් අඩුම තරමින් ප්‍රධාන විධායක මට්ටමේ විය යුතුය. අත්හැර දැමිය හැකි යැයි අනුමාන කරන ලද ආරක්ෂිත සේප්පු තුළ ඇති සියලුම අයිතම ඉවත් කිරීමකින් තොරව භාණ්ඩ පිළිබඳ පත්‍රිකාවේ ඇතුළත් කළ යුතුය. අයිතම විකිණීම, විනාශ කිරීම හෝ ඉවත් කිරීම නොකළ යුතුයි.

(ආ) මෙම අරමුණ සඳහා ඇමුණුම 3 හි ආකෘති පත්‍රය භාවිතා කළ හැකිය. අත්හරින ලද දේපොළ පිළිබඳ වාර්තාව සමග ශ්‍රී ලංකා මහ බැංකුවට වාර්තා කරන ලද සහ භාණ්ඩ ලේඛනය පවත්වාගෙන යනු ලබන කාර්ය මණ්ඩලය විසින් භාණ්ඩ ලේඛන පත්‍රිකාව අත්සන් කළ යුතුය.

අත්හරින ලද දේපොළ පිළිබඳ වාර්තාව

බැංකුවේ නම :-

වාර්තා කරන කාලපරිච්ඡේදය :-

	A	B	C	D	E	F	G	H	I	J	K	L	M
	අනෙක් සම්පූර්ණ නම සමග අයිතිකරුගේ අවසන් නම	අවසාන වශයෙන් දන්තා සම්පූර්ණ ලිපිනය	අයිතිකරුගේ හඳුනාගැනීමේ අංකය, අවශ්‍ය නම් (ජා.හැ.අං. ගුවන් බලපත්‍ර අංකය, උපන් දිනය, අනෙකුත්....)	දේපොළ පිළිබඳ විස්තර	දේපොළ හඳුනාගැනීමේ අංකය	පොලියක් දරන්නේද යන බව ඔව්/නැත	අවසාන වශයෙන් ක්‍රියාකාරකම් කළ දිනය	ක්‍රියාකාරකමේ ස්වභාවය	ගෙවිය යුතු මුදල් ප්‍රමාණය	අඩු කිරීම වටිනාකම	අඩු කිරීම් පිළිබඳ විස්තරය	මුදල් ප්‍රමාණය	අයිතිකරුගේ උපදෙස් සහ ගිවිසුමෙහි කොන්දේසි
1													
2													
3													
4													
5													
6													
7													
8													
9													
10													
11													
12													
	එකතුව												

..... වන මාගේ පළමුවැනි දිවුරුම්දීම ලෙස, 1988 අංක 30 දරන බැංකු පනතේ උක්ත කරුණ යටතේ අත්හරින ලද ලෙස අනුමාන කළ දේපොළ ලෙස මුළු එකතුව රු..... සමගින් පිටුයුක්ත මේ වාර්තාව පරීක්ෂා කර ඇති බවට සහ සුදානම් කිරීමට මා සතු කාරණය දිවුරා ප්‍රකාශ කරන අතර, ඉහත ප්‍රකාශ කර ඇති කාල පරිච්ඡේදය සඳහා මාගේ දැනුමට අනුව අත්හැරීමට නියමිත බැවින් නවතා ඇති දේපොළ හැර, මෙම වාර්තාව උක්ත දිනයට සත්‍ය, නිවැරදි සහ සම්පූර්ණ වාර්තාවක් බව විශ්වාස කරන අතර, මෙම වාර්තාව සම්පූර්ණ කිරීමට (බැංකුවේ නම) විසින් මා හට අවසර දී ඇති බව දිවුරා ප්‍රකාශ කරමි.

අත්සන :

නම:

තනතුර:

20..... වැනි වර්ෂයේ මස දින මා ඉදිරිපිට දී ඇයගේ/ඔහුගේ අත්සන තබා දිවුරුම් දෙන ලදී.

අත්සන:-

නම:

වකුලේඛ අංක: 02/08/005/0002/002

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2006 මැයි 03 වැනි දින.

බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ බලපත්‍රලාභී විශේෂිත
බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
ප්‍රිය මහත්මයාණෙනි,

බැංකු මධ්‍යස්ථාන වර්ගීකරණය

2006.03.23 වන දින පවත්වන ලද බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන්ගේ රැස්වීමේදී ඉහත මාතෘකාව සම්බන්ධයෙන් කළ සාකච්ඡාව පිළිබඳව බැංකු විසින් කර ඇති ඉල්ලීම් වෙත අවධානය යොමු කෙරේ. සියලු බලපත්‍රලාභී බැංකු, ඔවුන්ගේ බැංකු මධ්‍යස්ථාන මේ සමග අමුණා ඇති ලැයිස්තුවේ දෙන ලද වර්ගීකරණයට අනුකූලව නම් කිරීම් සහ පවත්වාගෙන යා යුතුය.

දැනට පවතින මධ්‍යස්ථාන සම්බන්ධයෙන්, අප වෙත කලින් දැනුම්දීමත් සමග නව වර්ගීකරණයට අනුකූලවීමට, හැකි පමණින් ඒවා සුදුසු ලෙස නැවත නම් කිරීමට හෝ ක්‍රියාකාරකම් සීමා කිරීමට බැංකු වලින් ඉල්ලා සිටිනු ලැබේ. කෙසේ වෙතත්, විධිමත් කිරීමේ අරමුණු සඳහා දැනට පවතින මධ්‍යස්ථාන ද නව වර්ගීකරණය යටතේ සලකා බලනු ලැබේ.

පහත සඳහන් මධ්‍යස්ථාන සම්බන්ධයෙන්, අප වෙත කලින් දැනුම්දීමත් සමග නව වර්ගීකරණයට අනුකූලවීමට, හැකි පමණින් ඒවා සුදුසු ලෙස නැවත නම් කිරීමට හෝ ක්‍රියාකාරකම් සීමා කිරීමට බැංකු වලින් ඉල්ලා සිටිනු ලැබේ. කෙසේ වෙතත් විධිමත් කිරීමේ අරමුණු සඳහා දැනට පවතින මධ්‍යස්ථාන ද නව වර්ගීකරණය යටතේ සලකා බලනු ලැබේ.

පහත සඳහන් කරන ලද කරුණු යටතට අදාළ ජංගම බැංකු ඒක ඉහත වර්ගීකරණයෙන් බැහැර කර ඇත.

- (අ) විවිධ ස්ථානවල වාහන තුළ පවත්වාගෙන යන ලබන බැංකු සේවා.
- (ආ) බැංකු නිලධාරීන් පිටතදී ගණදෙනුකරුවන් හමුවීම සහ ඔවුන් සමග ව්‍යාපාරික ගණදෙනු සිදු කිරීම යන සංචාරක බැංකු ව්‍යාපාර.
- (ඇ) ව්‍යාපාරික ගණදෙනු කිරීමට බැංකු ශාඛාවකට අයත් කාර්ය මණ්ඩලයක් සමග ස්ථීර ස්ථානයක, සතියේ දවස් කිහිපයක් තුළ (සියළු වැඩ කරන දිනයන් තුළ නොව) ඒකකයක් මගින් පවත්වාගෙන යනු ලබන බැංකු සේවා.)
- (ඈ) සම්මන්ත්‍රණ, ප්‍රදර්ශන, සැණකෙළි, පාසල්, පන්සල් ආදී පොදු ස්ථානයක පවත්වනු ලබන තාවකාලික මධ්‍යස්ථාන වලින් කරගෙන යනු ලබන බැංකු සේවා.

කරුණාකර මෙය ලැබුණු බව දන්වන්න.

මෙයට - විශ්වාසී,

අත්සන් කලේ
බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

පිටපත :- ලේකම් ජෙනරාල්
ශ්‍රී ලංකා බැංකු සංගමය.

බැංකු මධ්‍යස්ථානයේ නම	අනුදත් ක්‍රියාකාරකම්	තත්ත්වය
ශාඛාව	බැංකු අනුදත් යටතේ සියලු අනුදත් ක්‍රියාකාරකම්.	සියලු බැංකු සේවා සපයන ප්‍රධාන ශාඛාව
ශිෂ්‍ය ඉතුරුම් ඒකක	ශිෂ්‍යයන්, ගුරුවරුන් සහ අදාළ පාසලෙහි අනෙකුත් කාර්ය මණ්ඩල සේවකයන් විසින් විවෘත කර පවත්වාගෙන යනු ලබන ඉතුරුම් ගිණුම්	ප්‍රධාන ශාඛාවකට අනුබද්ධ විය යුතුය.
උකස් මධ්‍යස්ථාන	උකස් කිරීමේවලට අදාළ ක්‍රියාකාරකම්	-එම-
ගුවන් තොටුපල පිහිටි ගෙවීම් කාර්යාල	සංචාරක වෙක්පත් සහ විදේශ මුදල් නිකුත් කිරීම සහ මුදල් කිරීම	-එම-
ව්‍යාපෘති කාර්යාල	<ul style="list-style-type: none"> - දැනට සිටින ගනුදෙනුකරුවන්ගේ ණය ආපසු අයකර ගැනීම සහ තැන්පතු භාර ගැනීම - තැන්පතු සහ ණය සඳහා ඉල්ලුම් පත්‍ර භාර ගැනීම. - උකස් සම්බන්ධ ක්‍රියාකාරකම්. - සංචාරක වෙක්පත් සහ විදේශ මුදල් නිකුත් කිරීම සහ මුදල් කිරීම. - අවශ්‍ය නිවැරදිතාවයන් බැලීමට සහ අවසරය ඇතිවීමට මුදල් ආපසු ගැනීමේ පහසුකම් සැපයීම. - උපයෝගීතා බිල් ගෙවීම භාර ගැනීම. - රජයේ විශ්‍රාම වැටුප් ගෙවීම. - අවශ්‍ය නිවැරදිතාවයන් බැලීමට සහ අවසරය ඇති වීම තැන්පතුවලට එදිරිව ණය ප්‍රදානය කිරීම - ප්‍රවර්ධන කටයුතු සහ අලෙවිකරණ කටයුතුවලට අදාළ ක්‍රියාකාරකම් 	-එම-
තැපැල් කාර්යාල/ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ උප තැපැල් කාර්යාල ඒකක	- බැංකුවේ ප්‍රධාන කාර්යාලය විසින් අනුමතකරන ලද ආපසු ගැනීම්වලට අවසරදීම සහ තැන්පතු ජංගනය කිරීම	-එම-

සියලුම වාණිජ බැංකු වෙත,

**බලපත්‍රලාභී බැංකු විසින් රාජ්‍ය නොවන සංවිධානවල
ගිණුම් පවත්වා ගැනීම**

රාජ්‍ය නොවන සංවිධාන විසින් ක්‍රියාත්මක කරනු ලබන ගිණුම්වල සිදුවන්නා වූ අභ්‍යන්තර ප්‍රේෂණ සහ බාහිරස්ථ පැවරුම් හෝ මුදල් ආපසු ලබාගැනීම වැනි කටයුතු වලදී නිසි සැලකිල්ල සහ ගනුදෙනුකරු හඳුනාගැනීම සම්බන්ධ රීතීන් යතාදියට අනුකූලවීමේ අවශ්‍යතාවය සියලුම වාණිජ බැංකුවල වහා අවධානයට ලක් විය යුතු බව අවධාරණය කෙරේ.

මේ සඳහා 2006 අංක 06 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15 වන වගන්තියේ 02 වන උප වගන්තිය සහ 2005 අංක 25 දරණ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති පනතේ 3 වන වගන්තියේ විධි විධානයන් (අදාළ කර ගැනීමේ පහසුව සඳහා මේ සමග ඇමුණුම් ලෙස ඉදිරිපත් කර ඇත) කෙරෙහි සියලුම වාණිජ බැංකුවල අවධානය යොමු කෙරේ.

බැංකු අධිකෂණ අධ්‍යක්ෂ

2006 අංක 06 දරණ මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15 වන වගන්තියේ 02 වන උප වගන්තියේ පහත අයුරු සඳහන් වේ.

15(2) ගනුදෙනුවක් හෝ ගනුදෙනු කිරීමට තැත් කිරීමක් -

- (අ) යම් නීතිවිරෝධී කටයුත්තක් ආරෝපණය කෙරෙන මුදල් යෙදවීමක් ; හෝ
- (ආ) 2006 අංක 5 දරන මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ මුදල් විශුද්ධීකරණ වරදක් කිරීමට සම්බන්ධවීමක් ; හෝ
- (ඇ) 2005 අංක 25 දරන ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති පනත යටතේ වරදක් කිරීම සඳහා සූදානම්වීමක්,
යයි සැක කිරීමට තරම් හේතු, මූල්‍ය බුද්ධි ඒකකයට ඇත්තා වූ අවස්ථාවක --
 - (i) ගනුදෙනුව හෝ ගනුදෙනු කිරීම පිළිබඳව අවශ්‍ය විමසීම් කිසිවක් කිරීමට ; සහ
 - (ii) විමසීම්වල දී අදාළ නීතිය බලාත්මක කිරීමේ නියෝජ්‍යායතනය විමසීම හෝ ඊට උපදෙස් දීම උචිත යයි මූල්‍ය බුද්ධි ඒකකයට හැඟෙන්නේ නම්, එසේ කිරීමට,

මූල්‍ය බුද්ධි ඒකකයට අවසරදීම සඳහා, මූල්‍ය බුද්ධි ඒකකය විසින් නිශ්චය කරනු ලැබිය හැකි දින හතකට වැඩි නොවන යම් කාල පරිච්ඡේදයක් සඳහා, ඒ ගනුදෙනුව හෝ ගනුදෙනු කිරීමට තැත් කිරීම හෝ ඒ ගනුදෙනුව හෝ ගනුදෙනු කිරීමට තැත් කිරීමට බලපාන අරමුදල් සම්බන්ධයෙන් වූ වෙනත් යම් ගනුදෙනුවක් කරගෙන යාම නොකළ යුතු බවට ලියවිල්ලක් හෝ දුරකථන මගින්, පැය විසිහතරක් ඇතුළත තහවුරු කළ යුතු බවට එය විසින් ආයතනයට විධාන කරනු ලැබිය හැකි ය.

(3) මූල්‍ය බුද්ධි ඒකකය විසින්, (2) වන උපවගන්තියේ නියම කර ඇති පරිදි, කාලසීමාවේ දීර්ඝ කිරීමක් සඳහා වූ ඒකපාක්ෂික ඉල්ලීමක්, ඒ ඉල්ලීම සම්බන්ධයෙන් හේතු දක්වමින් කොළඹ දී පවත්වන්නා වූ බස්නාහිර පළාතේ මහාධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබිය හැකි ය.

15(2)(අ) උප වගන්තියේ සඳහන්, නීති විරෝධී කටයුතු යන්නට, අනිකුත් කරුණු අතර, පහත සඳහන් පනත් යටතේ දඬුවම් ලැබිය යුතු ඕනෑම ක්‍රියාවක් අයත් වේ.

- (අ).
- (ආ) ත්‍රස්තවාදය වැළැක්වීම සහ මැඩපැවැත්වීම සඳහා කිසියම් අවස්ථාවක ක්‍රියාත්මක වන්නා වූ දී ඕනෑම නීතිරීති හා රෙගුලාසි.

මේ අනුව ඉහත නීතියේ විධිවිධානයන්ට අනුව පෙනී යනුයේ කිසියම් ත්‍රස්තවාදී කටයුත්තක් සිදු කිරීම සඳහා අරමුදල් නිදහස් කරන ලෙස යෝජනා කරනු ලබන කිසියම් සමාගමක් වෙනුවෙන් පවත්නා අරමුදලක් පවත්වාගෙන යාම සම්බන්ධිත බැංකුව වෙත එම ගිණුම දින 7 ක කාලයක් සඳහා අත්හිටුවන ලෙස දැන්වීමේ හැකියාව මූල්‍ය බුද්ධි ඒකකය වෙත පවතී.

ගිණුමේ අරමුදල් තහනම් කිරීමට සුදුසු ක්‍රියා මාර්ගයක් ගැනීම සඳහා කාලය ප්‍රමාණවත් නොවන බව හැඟේ නම් කාලසීමාව දීර්ඝ කර ගැනීම සඳහා වූ ඉල්ලීමක් දින 07 ක කාලය ඉකුත් වීමට පෙරදී මූල්‍ය බුද්ධි ඒකකය විසින් කොළඹ මහාධිකරණය වෙත සිදු කළ යුතුය.

2005 අංක 25 දරණ ත්‍රස්තවාදීන්ට මුදල් සැපයීම මැඩ පැවැත්වීමේ සම්මුති පනතේ 3 වන වගන්තියේ තවදුරටත් පහත අයුරු සඳහන් වේ.

- 3 (1) කිසියම් මාර්ගයකින්, කෙලින්ම හෝ අන්‍යාකාරයෙන් නීති විරෝධී ලෙස සහ හිතාමතාම අරමුදල් සපයන හෝ එකතු කරන, සම්පූර්ණයෙන්ම හෝ ඉන් කොටසක් වශයෙන් -
 - (අ) මෙහි 1 වන උපලේඛනයේ නිශ්චිතවම සඳහන් ගිවිසුම් වලින් කිසියම් ගිවිසුමක විෂය පථය තුළට ගැනෙන හෝ විග්‍රහය තුළට ගැනෙන වරදක් සංස්ථාපනය වන යම් ක්‍රියාවක්;
 - (ආ) සන්නද්ධ ගැටුම් පවතින තත්ත්වයක දී ඒ එදිරිවාදිකම්වල ක්‍රියාකාරී සහභාගීත්වයක් නොදරන සිවිල් වැසියකුට හෝ වෙනත් යම් තැනැත්තකුට මරණය හෝ දරුණු ශාරීරික තුවාල සිදු කිරීමට අරමුණු කරන ලද වෙනත් යම් ක්‍රියාවක්

සිදු කිරීම පිණිස, ඒ අරමුදල් භාවිත කිරීමේ වේගතාවෙන් හෝ භාවිත කළයුතු බව හෝ භාවිත කළහැකි යයි විශ්වාස කිරීමට හේතු ඇති බව දැන දැනම සහ ඒ ක්‍රියාවල අරමුණුවල ස්වභාවය හෝ සංදර්භය මගින් කිසියම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ යම් ක්‍රියාවක් සිදු කිරීමෙන් වැළකී සිටීමට ජනතාවට තර්ජනය කරන හෝ ආණ්ඩුවකට හෝ ජාත්‍යන්තර ආයතනයකට බලපෑම් කරන ඕනෑම තැනැත්තකු, ත්‍රස්තවාදීන්ට හෝ ත්‍රස්තවාදී සංවිධානවලට මුදල් සැපයීමේ වරදට වරදකරු විය යුතු යන

එසේ වුවද, යම් ක්‍රියාවක් මගින් ඉහත දක්වා ඇති වරදක් සංස්ථාපනයවීම සඳහා එකතු කරන ලද අරමුදල සත්‍ය වශයෙන් වරදක් සිදු කිරීම සඳහා භාවිත කර ඇතැයි දැක්වීම අවශ්‍ය නොවිය යුතුය.

- (2) (අ) ත්‍රස්තවාදීන්ට හෝ ත්‍රස්තවාදී සංවිධානවලට මුදල් සැපයීමේ වරදක් සිදු කිරීමට තැත් කරනන
 - (ආ) ත්‍රස්තවාදීන්ට හෝ ත්‍රස්තවාදී සංවිධානවලට මුදල් සැපයීමේ වරදක් සිදු කිරීමට ආධාර හෝ අනුබල දෙනතහෝ
 - (ඇ) ත්‍රස්තවාදීන්ට හෝ ත්‍රස්තවාදී සංවිධානවලට මුදල් සැපයීමේ වරදක් සිදු කිරීමට සහාය දැක්වීමට වෙනත් යම් තැනැත්තකු හෝ තැනැත්තන් කණ්ඩායමක් සමග පොදු අරමුණක් ඇතිව ක්‍රියා කරන,
 යම් තැනැත්තකු මේ පනත යටතේ වරදකට වරදකරු විය යුතු ය.

මේ උපවගන්තියේ ,අනුබල දීම,යන්නට දණ්ඩ නීති සංග්‍රහයේ 100 සහ 101 වගන්තිවලට දී ඇති අර්ථයම ඇත්තේ ය.

- (3) (1) වන උපවගන්තියේ හෝ (2) වන උපවගන්තියේ නිශ්චිතව දක්වා ඇති වරදක් පුද්ගල මණ්ඩලයක් විසින් සිදු කරනු ලැබූ අවස්ථාවක, ඒ පුද්ගල මණ්ඩලයේ සෑම සාමාජිකයෙක්, අධ්‍යක්ෂවරයෙක්, කළමනාකරුවෙක්, ලේකම්වරයෙක්, නිලධාරියෙක් හෝ සේවකයෙක් විසින් තමාගේ දැනීමක් නොමැතිව ඒ වරද කර ඇතිබව හෝ වරද කිරීමෙහි ලා ඵය වැළැක්වීමට නිසි උද්යෝගයෙන් ක්‍රියාකර ඇති බව ඔප්පු කරනු ලැබුවහොත් මිස ඒ සාමාජිකයා, අධ්‍යක්ෂවරයා, කළමනාකරු, ලේකම්වරයා, නිලධාරියා හෝ සේවකයා වරදට වරදකරු විය යුතුය.
- (4) වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ හෝ (2) වන උපවගන්තිය යටතේ වරදකට වරදකරු වූ තැනැත්තකු අධි චෝදනා මත මහාධිකරණය විසින් පවත්වනු ලබන නඩු විභාගයක දී වරදකරු කරනු ලැබුවහොත් අවුරුදු පහලොවකට නොඅඩු සහ අවුරුදු විස්සකට නොවැඩි කාලයකට බන්ධනාගාරගත කිරීමෙන් දඬුවම් කරනු ලැබීමට සහ දඩයකට ද යටත් වන්නේ ය.

- 4. (1) මේ පනත යටතේ වූ වරදක් සම්බන්ධයෙන්, මහාධිකරණයේ දී යම් තැනැත්තකු අධිචෝදනා ලැබූ විට, 3 වන වගන්තියේ විධිවිධාන කඩකරමින් එකතු කරන ලද , සියලු අරමුදල් ඒ අධිචෝදනාව ඉදිරිපත් කරනු ලැබූ දින පටන් -
 - (අ) ඒ අරමුදල් යම් බැංකුවක බැංකු ගිණුමක ඇත්නම්, ක්‍රියා විරහිත කිරීමේ ආඥාවකට යටත් කරනු ලැබිය යුතු ය; නැතහොත්
 - (ආ) ඒ අරමුදල් යම් තැනැත්තකුගේ සන්තකයේ හෝ පාලනයේ පවතී නම්, තහනමට යටත් කරනු ලැබිය යුතු ය.
- (2) (1) වන උපවගන්තිය ප්‍රකාර, අරමුදල් ක්‍රියා විරහිත කිරීම හෝ තහනමට ගැනීම, නඩු විභාගය අවසන් වනතුරු බලාත්මක විය යුතුය.
- (3) අධිචෝදනා ඉදිරිපත් කරනු ලැබූ විට, ව්‍යවස්ථාවෝචිත පරිදි, ක්‍රියාවිරහිත කිරීම හෝ තහනමට ගැනීම පිළිබඳව, නීතිපතිවරයා විසින්, මහ බැංකුව වෙත දැනුම් දෙනු ලැබිය යුතු ය.
- (4) එවිට, මහ බැංකුව විසින්, සුදුසු යයි සිතන ආකාරයකට, අවස්ථාවෝචිත පරිදි, ක්‍රියා විරහිත කිරීමේ හෝ තහනමට ගැනීමේ ආඥාව පිළිබඳව ප්‍රමාණවත් ප්‍රචාරයක් දෙනු ලැබිය යුතු ය.

බලපත්‍රලාභී වාණිජ සහ බලපත්‍රලාභී වශේෂිත
බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ප්‍රිය මහත්මයාණෙනි,

**බාසල් II යටතේ ප්‍රාග්ධන අනුපාතිකය ගණනය කිරීම සඳහා
මාර්ගෝපදේශ කෙටුම්පත**

බාසල් I සහ බාසල් II අදාළව බැංකු විසින් බලාපොරොත්තු වූ පැහැදිලි කිරීම් සහ 26.05.2006 දින පවත්වන ලද බැංකුකරුවන්ගේ සංගමයෙහි (SLBA) උප කමිටුව මගින් ඉදිරිපත් කරන ලද වාද පද බැංකුවල දැනගැන්ම සඳහා මේ සමඟ බෙදා හරිනු ලැබේ.

1. සිල්ලර සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය හඳුනාගැනීම

- 1.1 සිල්ලර සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය කළඹක් බාසල් II යටතෙහි වරණීය අවදානම සඳහා වූ භාරයට සුදුසුකම් ලැබීමට නියාමන වලංගු කිරීම උදෙසා බැංකු විසින් එම කළඹක හඳුනාගෙන වෙන් කළ යුතු වේ. එමනිසා බාසල් II ක්‍රියාත්මක කිරීමත් සමඟ සහනදායක අවදානම් භාර යෙදීම උදෙසා ඉක්මණින් එම කළඹත් හඳුනාගෙන වෙන් කිරීමට බැංකු විසින් තම තොරතුරු විධි දියුණු කළ යුතු වේ.
- 1.2 සුළු සහ මධ්‍යම පරිමාණ ව්‍යවසාය අර්ථ දැක්වීම - ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ උප කමිටුව මගින්, සිල්ලර/සුළු හා මධ්‍යම පරිමාණ අර්ථ දැක්වීම, යටතේ ලද යෝජනා සහ ඉන් මත්තට වන්නට බැංකු විසින් ලැබෙන අදාළ දත්ත වලට අනුව තීරණය කිරීමට ඇත.
- 1.3 තවද, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් හඳුනාගැනීම උදෙසා ශ්‍රී.ලං.ම.බැ. විසින් දැනට නිර්දේශිත උපමානයන් 3 වෙනුවට පහත සඳහන් උපමානයන් 2 යෙදවීම.
 - ඉඩම් සහ ගොඩනැගිලි හැර අනෙකුත් වත්කම්වල වටිනාකම රුපියල් මිලියන් 35 නොඉක්මවීම.
 - සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන් වල වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 30 නොඉක්මවීම. (තීරණය කළ යුතුව ඇත)

තවද, සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායයන්ද සිල්ලර කළඹට අයත් වන හෙයින් එම කළඹ ද සිල්ලර ණය සුදුසුකම් ලැබීමේ උපමානයට යටත් වේ. කරුණාකර මේ සමඟ අමුණා ඇති උප ග්‍රන්තයට අදාළ බාසල් II සඳහා සිල්ලර සහ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය සඳහා සංශෝධිත උපමාන සඳහා නිර්දේශිත කෙටුම්පත බලන්න.

2. වෙනත් පැහැදිලි කිරීම්

- 2.1 බැංකු අයිරා පහසුකම් සහ වාරික ණය පහසුකම් ඇති ක්‍රෙඩිට් කාඩ් පත් හිමියෙක් සහ නියාමන සිල්ලර කළඹ යටතේ සලකා බැලිය හැකිද?

පුද්ගලික ණය සහ පුද්ගලික බැංකු අයිරා පමණක් සිල්ලර කළඹට යටත් කිරීමට සලකා බැලිය හැක. (පෙළගැස්ම සහ උපමානය) එමනිසා, බැංකු අයිරාව සහ වාරික ණය පහසුකම් ව්‍යාපාර උදෙසා ලබා දී ඇත්නම් ඒවාට සිල්ලර කළඹ යටතේ සුදුසුකම් නොලැබේ. සුදුසුකම් ලැබීමේ අවශ්‍යතාවයන් සපුරන්නේ නම් එම පහසුකම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය කළඹ යටතේ ඇතුළත් කළ හැක.
- 2.2 තනි අයිතිකරු ව්‍යාපාර සඳහා දෙනු ලැබූ බැංකු ණය සිල්ලර කළඹට හෝ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය කළඹට සුදුසුකම් ලබයි ද ?

සුදුසුකම් ලැබීමේ අවශ්‍යතාවයන් සපුරන්නේ නම් ඒවා සුළු හා මධ්‍යම පරිමාණ කළඹ යටතට ගත හැකිය.
- 2.3 තේවාසික උකස් කිරීම් - සඳහා ණයගැතියා ඉඩමෙහි අයිතිකරු වන විට සහ නිවස ගොඩනැගීමට ණය ප්‍රදානය කර ඇති විට ඉඩමෙහි වටිනාකම නිර්ණය කිරීම. ඉඩමෙහි වටිනාකමට තක්සේරුවක් නොමැති විට ප්‍රමාණ පත්‍ර අගයෙන් 75% භාවිතා කළ හැකිද?

ණය ප්‍රදානය කර ඇත්තේ සහාධිපත්‍ය දේපොළක ඇති (Condominium property) නිවසක් මිලදී ගැනීමට නම් “තේවාසික අවශ්‍යතා සඳහා දෙන ලද ණය” ගණය යටතේ සලකා බැලිය හැකිද? ඒ සඳහා පිළිතුර “ඔව්” නම්, එවිට

එයට සලකා බැලිය හැකි වටිනාකම ඉහත ගණය යටතේ වර්ගීකරණය කළ හැකිද? (සහාධිපත්‍ය දේපොළ සඳහා තක්සේරුවක් නොමැති හෙයින්)

බැංකු විසින් ණය දීම සඳහා භාවිතා කරන ලද තක්සේරුව එම දේපොළෙහි වටිනාකම ලෙස සලකා බැලිය හැක.

2.4 සුරැකුම්වල ණය ශ්‍රේණිගතකිරීම (Credit rating)

ණයගැතියාගේ ණය ශ්‍රේණිගතකිරීමට වඩා ණය (exposure) සඳහා දී ඇති සුරැකුමෙහි ශ්‍රේණිගතකිරීම අඩු වූ විට අවදානම් බාරය ගණනය කිරීමට කුමන ණය ශ්‍රේණිගත කිරීමක් භාවිතා කළ යුතුද?

සුරැකුමෙහි ණය ශ්‍රේණිගතකිරීම, ණයගැතියාගේ ණය ශ්‍රේණිගතකිරීමට අඩු නම්, එම දේපොළ මගින් ණය අවදානම අවම කිරීමත් නොකෙරේ. එම නිසා එම ගනුදෙනුව බාසල් II හි අවශ්‍යතාවයන් සඳහා සුරැකුම් සහිත ණය ගණුදෙනුවක් ලෙස නොසැලකේ

මෙයට - විශ්වාසී,

අධ්‍යක්ෂ/බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව.

ඇමුණුම

නියාමන සිල්ලර සහ සුළු හා මධ්‍යම පරිමාණ ණය කළඹක් හඳුනාගැනීම අදාළ සංශෝධිත නිර්නායක

පහත උපමානයන්ට යටත් වන සිල්ලර සහ සුළු සහ මධ්‍යම පරිමාණ කළඹයන්ට ප්‍රවර්තන සුදුසුකම් ලබන අතර 75% ක වරණිය අවදානම භාරයකටද සුදුසුකම් ලබයි.

නියාමන සිල්ලර කළඹ සුදුසුකම් ලබන නිර්නායක

1. දිශානිමුඛ මිනුම: තනි පුද්ගලයෙකුට පුද්ගලික කාරණාවක් උදෙසා නිරාවරණයන්.
2. නිෂ්පාදිත මිනුම: පහත සඳහන එක් එක් නිෂ්පාදන වර්ගයන් උදෙසා.
 - පුද්ගලික බැංකු අයිරා සමඟ ක්‍රෙඩිට් කාඩ් ඇතුළුව ආවර්ත ණය සහ ණය වර්ග.
 - පුද්ගලික වාරික ණය සහ කල්බදු උදා:- වාරික ණය, වාහන ණය සහ කල් බදු, ශිෂ්‍ය සහ අධ්‍යාපන ණය, පුද්ගලික මූල්‍ය
 - බැඳුම්කර සහ හිමිකම් ප්‍රාග්ධනය වැනි සුරැකුම්පත් බැහැර කළ යුතුය. (ඒවා ආයෝජන ලෙස සැලකිය යුතුය)
 - දේපොල උකස් මත තේවාසික අවශ්‍යතා සඳහා දෙන ලද තේවාසික සුරැකුම් ණය ලෙස හිමිකම් සඳහා සුදුසුකම් ලැබූ ණය.
3. විවිධාංගීකරණ මිනුම:

නියාමන සිල්ලර කළඹෙහි අවදානම අවම වනලෙස එම කළඹ ඇවැසි ලෙස විවිධාංගීකරණය කළ යුතුයි. මෙම නිර්නායකය සපුරාලීම සඳහා, එක් පාර්ශ්වයකට අදාළ නිරාවරණ සමූහය ණය අවදානම් සමනය වීම නොසලකා මුළු නියාමන සුළු හා මධ්‍ය පරිමාණ ආයතන කළඹෙන්, (මිනැම අක්‍රීය සුළු හා මධ්‍ය පරිමාණ ආයතන ණය බැහැර කොට) 0.2% නොඉක්මවිය යුතුය. (එක් පාර්ශ්වයක් - එක් ප්‍රතිලාභියකු වන තනි හෝ ආයතනයන් කිහිපයක්, උදා. සුළු ව්‍යාපාරයක් තවත් සුළු ව්‍යාපාරයකට සම්බන්ධ වන විටක ව්‍යාපාර දෙකෙහිම මුළු නිරාවරණය සඳහා මෙම සීමාව අදාළ වේ.)
4. ඒකීය නිරාවරණයන්ගේ අවම අගය-එක් පාර්ශ්වයක් සඳහා දියහැකි උපරිම නිරාවරණය ප්‍රාග්ධන අරමුදල් වලින් 0.2% ක් හෝ රුපියල් මිලියන 10 ක් යන දෙකින් අඩු අගය නොඉක්මවිය යුතුය.

නියාමන සුළු හා මධ්‍යම පරිමාන ණය කළඹක් සඳහා සුදුසුකම් ලැබීමට අවශ්‍ය නිර්නායක

1. දිශානිමුඛ මිනුම: අදාළ ණය තනි පුද්ගලයෙකුට ව්‍යාපාරික කටයුත්තක් උදෙසා (කේවල ව්‍යාපාර) හෝ ආයතනයකට හෝ සුළු හෝ මධ්‍යම ව්‍යාපාරයකට විය යුතුය.

සුළු හා මධ්‍යම පරිමාන: පහත සඳහන් නිර්නායකයන් සැපිරිය යුතුය.

- ඉඩම් සහ ගොඩනැගිලි අත්හැරූ පසු වත්කම්වල වටිනාකම රුපියල් මිලියන 35 ක් නොඉක්මවීම, සහ
- වාර්ෂික පිරිවැටුම රුපියල් මිලියන 30 ට වඩා වැඩි නොවීම.

2. නිශ්පාදිත මිනුම: පහත සඳහන් එක් එක් නිෂ්පාදන වර්ගයන් උදෙසා.

- පුද්ගලික බැංකු අයිරා ඇතුළු ණය කාඩ්පත් ණය සහ වක්‍රීය ණය වර්ග.
- පුද්ගලික වාරික ණය සහ කල්බදු උදා:- වාරික ණය, වාහන ණය සහ කල් බදු, ශිෂ්‍ය සහ අධ්‍යාපන ණය, පුද්ගලික මූල්‍ය
- බැඳුම්කර සහ හිමිකම් ප්‍රාග්ධනය වැනි සුරැකුම්පත් බැහැර කළ යුතුය. (ඒවා ආයෝජන ලෙස සැලකිය යුතුය)
- දේපොල උකස් මත සුරැකුම් තේවාසික අවශ්‍යතා සඳහා දෙන ලද ණය ලෙස හිමිකම් සඳහා සුදුසුකම් ලැබූ ණය.

3. විවිධාංගීකරණ මිනුම:

සුළු හා මධ්‍ය පරිමාන ණය කළඹෙහි අවදානම අවම වනලෙස එම කළඹ ඇවැසි ලෙස විවිධාංගීකරණය කළ යුතුයි. මෙම නිර්නායකය සපුරාලීම සඳහා, එක් පාර්ශ්වයකට අදාළ නිරාවරණ සමූහය ණය අවදානම් සමනය වීම නොසලකා මුළු නියාමන සුළු හා මධ්‍ය පරිමාණ ආයතන කළඹෙන්, (මිනැම අක්‍රීය සුළු හා මධ්‍ය පරිමාණ ආයතන ණය බැහැර කොට) 0.2% නොඉක්මවිය යුතුය. (එක් පාර්ශ්වයක් - එක් ප්‍රතිලාභියකු වන තනි හෝ ආයතනයන් කිහිපයක්, උදා. සුළු ව්‍යාපාරයක් තවත් සුළු ව්‍යාපාරයකට සම්බන්ධ වන විටක ව්‍යාපාර දෙකෙහිම මුළු නිරාවරනය සඳහාම මෙම සීමාව අදාළ වේ.

4. ඒකීය නිරාවරණයන්ගේ අවම අගය-එක් පාර්ශ්වයක් සඳහා දියහැකි නිරාවරණය රුපියල් මිලියන 35 උපරිම සීමාව නොඉක්මවිය යුතුය.

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව
2006 ජූනි 13

බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි,

විද්‍යුත් කාඩ්පත් භාවිතය සම්බන්ධ වංචාවන් වැළැක්වීම

ණය කාඩ්පත් හා ස්වකීය ටෙලර් මැෂින් කාඩ්පත් භාවිතා කිරීමෙන් වංචාකාරී ලෙස බැංකුවලින් විශාල ප්‍රමාණයේ මුදල් ගැනීම විශේෂයෙන් අග්නිදිග ආසියාතික රටවල් වලින් මෙන්ම අනෙකුත් බොහෝ රටවලින් වාර්තා වී ඇති බව මෑතකාලීන වාර්තා රැසකින්ම හෙළි වී ඇත.

2006 ජූනි මස 6 වන දින මහ බැංකුවේ විශේෂ අවධානය පිණිස ජනාධිපති ලේකම් කාර්යාලය මගින් එවන ලද ලිපියට අනුව මෙවන් ක්‍රියා ක්‍රස්තවාදී ව්‍යාපාරයන් විසින් ආර්ථිකයේ ප්‍රධාන අංශයන්හි අවදානනාමීකාරී තත්ත්වයක් ඇතිකර පෙන්වීමට උපයෝගී කර ගන්නා බැවින් ඉහත ආකාරයේ වංචා ක්‍රියා වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව උත්සාහ දැරිය යුතු බව අවදානයට යොමු-කොට ඇත.

ඒ අනුව ගනුදෙනුකරුවන් සඳහා විද්‍යුත් කාඩ්පත් නිකුත් කරන වාණිජ බැංකු හැකි ඉක්මණින් පහත කටයුතු සඳහා ප්‍රායෝගික පියවර ගතයුතු වේ.

1. වෙනස් කළ නොහැකි සහ ඔරොත්තු දෙනු ලබන මයික්‍රෝ විජ්ජ සහිත විද්‍යුත් කාඩ්පත් වැනි අපේක්ෂිත උපක්‍රම හඳුන්වාදීම.
2. වංචාකාරී ලෙස තම කාඩ්පත් වලින් වෙනත් පුද්ගලයන් මුදල් ලබා ගැනීමේ අවදානම අවමකර ගැනීම සඳහා ගතයුතු නිසි පියවර පිළිබඳ ගනුදෙනුකරුවන්ට අධ්‍යාපනයක් ලබා දී ඒ පිළිබඳ කලින් කලට සිහි කැඳවීම් කළ යුතු වේ.
3. වාර්ෂිකව තාක්ෂණික අංශයේ අවශ්‍ය ආයෝජන සඳහා නිසි ප්‍රතිපාදන වෙන්කර ඇති බව තහවුරු කර ගැනීම.

මේ හැරුණුකොට ස්වයංක්‍රීය ටෙලර් කාඩ් මැෂින් සම්බන්ධව අනෙකුත් අදාළ ආරක්ෂාකාරී පියවරයන් හඳුන්වා දීමට බැංකු කටයුතු කළ යුතුය. ස්වයංක්‍රීය ටෙලර් මැෂින් ස්ථාපිත කොට ඇති සෑම ස්ථානයට සී.සී.ටී.වී කුමරා සවිකොට තිබීමට යෝජනා කරනු ලැබේ.

මේ සම්බන්ධව ඔබගේ අදහස් සාකච්ඡා කිරීමට 2006 ජූනි 22 දින පැවැත්වෙන ප්‍රධාන විධායක රැස්වීම සඳහා ආරාධනා කරනු ලැබේ.

බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව
2006 ජූනි 16

සියළුම බලපත්‍රලාභී බැංකුවල
ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
මහත්මයාණෙනි,

**රාජ්‍ය නොවන සංවිධානවල ගිණුම්
බලපත්‍රලාභී බැංකු විසින් පවත්වාගෙන යාම**

ඉහත කරුණු සම්බන්ධයෙන් 2006 මැයි 3 දින නිකුත් කරන ලද වක්‍රලේඛයට අමතරව පහත කරුණු සඳහා ද සියළු බලපත්‍රලාභී වාණිජ බැංකුවල අවධානය යොමු කළ යුතු වේ.

බාහිර මූලාශ්‍රයන්ගෙන් ආධාර ලබාගන්නා රාජ්‍ය නොවන සංවිධානවල මූල්‍ය ගණදෙනුවල නිත්‍යානුකූල බව පරීක්ෂා කිරීම සඳහා මුදල් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය විසින් අදාළ අමාත්‍යාංශය වෙත ඉහත කටයුතු නිසි විපරම් කිරීමේ ක්‍රියා මාර්ග ස්ථාපිත කිරීම සහ ඔවුන් විසින් භාර ගන්නා ලද කටයුතු පිළිබඳව සොයා බැලීම සඳහා ඉල්ලීම් කොට තිබේ.

ඒ අනුව, බලපත්‍රලාභී වාණිජ බැංකු විසින් එම රාජ්‍ය නොවන සංවිධානවලට අරමුදල් මුදාහැරීමට පෙර එම රාජ්‍ය නොවන සංවිධාන ඔවුන්ගේ නිත්‍යානුකූල ක්‍රියා පටිපාටියෙන් බැහැරව කටයුතු කරන බවට සාක්ෂි තිබේ නම්, බැංකුව විසින් එම රාජ්‍ය නොවන සංවිධානයට අදාළ අමාත්‍යාංශයෙන් සහ බාහිර සම්පත් දෙපාර්තමේන්තුවෙන් අනුමත ලිපියක් ලබා ගැනීම කළ යුතු අතර, එම අනුමත ලිපියේ පිටපතක් ශ්‍රී ලංකා මහ බැංකුවට එවන ලෙස ද ඉල්ලීම් කරමි.

මෙයට - විශ්වාසී,

බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව
2006 ජූනි මස 27

බලපත්‍රලාභී බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් සහ අනුමත විගණන
මඩුල්ල වෙත,

ප්‍රිය මහත්මයාණෙනි,

බැංකු හා මූල්‍ය අංශය විසින් කරනු ලබන බදු ගෙවීම්

බැංකු අංශය විසින් බදු ගෙවීමේදී (ආදායම් බදු, මූල්‍ය කටයුතුවලට අදාළ වටිනාකම් මත එකතු කළ බදු ඇතුළුව වටිනාකම් මත එකතු කළ බදු, උපයන විට බදු ගෙවීම්, හර බදු සහ ආර්ථික සේවා ගාස්තු) නිරීක්ෂණය කර ඇති අපගමනයන් පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමු කර ඇත.

ආදායම් බදු, වටිනාකම් මත එකතු කළ බදු (මූල්‍ය කටයුතු සඳහා අදාළ වටිනාකම් මත එකතු කළ බදුද ඇතුළුව), උපයන විට ගෙවන බදු, හර බදු සහ ආර්ථික සේවා ගාස්තු යනාදී සියලුම බදුගෙවන විට, එම ගෙවීම්, ගෙවීම් ඒ සඳහා අදාළ දේශීය ආදායම්

රෙගුලාසිවලට අනුකූල බවට බාහිර විගණකවරයෙකුගේ සහතිකයක් තිබිය යුතු බව මින් සියලුම බලපත්‍රලාභී බැංකුවලට දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,

අත්සන් කළේ
බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

පිටපත :- ලේකම් / ශ්‍රී ලංකා බැංකු සංගමය

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව
2006 ජූනි 28

ලංකාවෙන් පිටත පිහිටුවා ඇති බලපත්‍රලාභී ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි,

කේවල ණය සීමාව - සමුච්චිත ණය සීමාව පිළිබඳ අනුකූලතාවය

කේවල ණය ගැනි සීමාව සම්බන්ධ 2005 අංක 2 දරන විධානයේ 3 වන ඡේදයේ අඩංගු සමුච්චිත ණය සීමාව පිළිබඳව සියළු බැංකුවල ඉක්මන් අවධානය යොමු කෙරේ.

ප්‍රධාන කාර්යාලයේ ඇපකරය / පවරා ගැනීම මත ගන්නා ලද කේවල ණයගැනි සීමාව ඉක්මවන ණය, සමුච්චිත ණය සීමාවෙන් මුක්ත නොවන බව දන්වා සිටිමි.

මෙයට- විශ්වාසී,
බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

පිටපත:-ලෙකම් ජනරාල්
ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමය

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව
2006 ජූලි මස 28 දින

බලපත්‍රලාභී වාණිජ බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ප්‍රිය මහත්මයාණෙනි,

නව අන්තර්ජාලගත බාහිර සුපරීක්ෂණ ක්‍රමය ක්‍රියාත්මක කිරීම

ඉහත විෂයය සම්බන්ධ අපගේ 2006 මාර්තු මස 17 වෙනි දිනැති චක්‍රලේඛණය සහ 2006 .04.07 දින හා 2006.06.22 දින පැවැති බලපත්‍රලාභී බැංකුවල විධායක නිලධාරීන්ගේ රැස්වීම් වලදී පැවැති සාකච්ඡාවන්ට වැඩිමනත්වයි.

2006 ජූනි මසින් අවසන් වන වාර්තාකිරීමේ කාලපරිච්ඡේදයෙන් පසුව, කාලීන තොරතුරු ලිඛිතව වාර්තා කිරීමේ ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක නොවන බව සියලුම බලපත්‍රලාභී බැංකුවලට මින් දැනුම් දෙනු ලැබේ. නව අන්තර්ජාලගත වාර්තාකිරීමේ ක්‍රමයට අදාළ ප්‍රකාශන ඇමුණුම 1 හි දක්වා ඇත. අන්තර්ජාලගත ක්‍රමය තුළින් අහෝසි නොවන දැනට පවතින ප්‍රකාශන තවදුරටත් පෙර පරිදීම ලිඛිත ක්‍රමය තුළින් වාර්තා කළයුතුයි.

සතිපතා, මාසිකව, කාර්තුව හා වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන්නා වූ ප්‍රකාශන සම්බන්ධ සහතිකයන්, පිළිවෙලින් ඇමුණුම 2,3,4 හා 5 හි දක්වා ඇති ආදර්ශයට අනුකූලව බැංකු විසින් වාර්තා කිරීමේ කාලය අවසන් වී දින 3 ක් ඇතුළත ඉදිරිපත් කළයුතුය.

මෙයට,
විශ්වාසී,
බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

**නව අන්තර්ජාලගත බාහිර පරීක්ෂණ ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන ප්‍රකාශන ලැයිස්තුව
ලියාපදිංචි වාණිජ බැංකු**

දැනට පවත්නා ලිඛිත ප්‍රකාශන	ලිඛිත ප්‍රකාශන වෙනුවට භාවිතා වන නව අන්තර්ජාලගත ප්‍රකාශන
සතිපතා ප්‍රකාශන	
පොලී අනුපාත	බී.එස්.ඩී.-ඩබ්ලිව්.එල්-13-අයි.ආර්-පොලී අනුපාත ("බැංකු පමණයි" එකතුව)
මාසික ප්‍රකාශන	
වත්කම් සහ වගකීම්-දේශීය බැංකු ඒකක(දේ.බැ.එ.)	
වත්කම් සහ වගකීම්-විදේශීය ව්‍යවහාර මුදල් බැංකු ඒකක (වී.ව.බැ.ඒ)	බී.එස්.ඩී.-එම්.එල්-01-බී.එල්-ශේෂ පත්‍රය (දේ.බැ.ඒ.සහ බැංකු මෙහෙයුම් පමණයි)
ආදායම් සහ වියදම් දේ.බැ.එ. (සටහන)	බී.එස්.ඩී.-එම්.එල්-02-පී.ඩී.-ලාභ අලාභ (දේ.බැ.ඒ.සහ බැංකු මෙහෙයුම් පමණයි)
ආදායම් සහ වියදම් දේ.බැ.එ. (සටහන)	බී.එස්.ඩී.-එම්.එල්-03-සී.ඩී.-වර්ගීකරණය කරන ලද ණය සහ අත්තිකාරම් (දේ.බැ.ඒ.සහ බැංකු මෙහෙයුම්)
ආදායම් සහ වියදම් දේ.බැ.එ. (සටහන)	බී.එස්.ඩී.-එම්.එල්-03-සී.ඩී.-වර්ගීකරණය කරන ලද ණය සහ අත්තිකාරම් (දේ.බැ.ඒ.සහ බැංකු මෙහෙයුම්)
වර්ගීකරණය කරන ලද අත්තිකාරම්-දේ.බැ.එ.(සටහන)	බීඑස්ඩී.-එම්.එල්-04-එල්.ඩී.-ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (වී.ව.මු.බැ.ඒ.මෙහෙයුම්)
වර්ගීකරණය කරන ලද අත්තිකාරම්-වී.ව.බැ.එ.(සටහන)	බීඑස්ඩී.-එම්.එල්-04-එල්.එම්.-ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය (වී.ව.මු.බැ.එ. මෙහෙයුම්)
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් -දේ.බැ.එ.	බී.එස්.ඩී.-එම්.එල්.-16-සී.ඒ-වාණිජ පත්‍ර/පොරොන්දු නෝට්ටු
ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් -වී.ව.බැ.එ.	බී.එස්.ඩී.-එම්.එල්.-17-සීඑස් - කල් ඉකුත් වූ ආනයන ණය(ණය පියවීමේදී අයකරන ලද, වැඩිකරන ලද පොලිය)
වාණිජ පත්‍ර/පොරොන්දු නෝට්ටු	බී.එස්.ඩී.-එම්.එල්.-17-සීම් - කල් ඉකුත් වූ අපනයන ණය(ගෙවීමට තිබෙන)
කල් ඉකුත් වූ අපනයන ණය (දේ.බැ.එ.)(වී.ව.මු.බැ.එ.)	බී.එස්.ඩී.-එම්.එල්.-17-සීම් - රජයට දෙන ලද ණය ("බැංකු පමණයි" එකතුව) (නව)
කාර්තුමය ප්‍රකාශන	
බැංකු අධ්‍යක්ෂ සහ/හෝ සමීප ඥාතීන්ට දුන් ණය - දේශීය බැංකු	බීඑස්ඩී.-කිව්එල් -06-ආර්.සී -සම්බන්ධතා සහිත පාර්ශවයන්ට දෙන ණය (අධ්‍යක්ෂවරුන්ට සහ/හෝ සමීප ඥාතීන්ට දෙන ණය (බැංකු පමණයි -එකතුව)
සැලකිය යුතු අයිතිවාසිකමක් ඇති අධ්‍යක්ෂවරුන්ට සහ ව්‍යාපාරවලට සපයන ලද ණය (දේ.බැ.)	බීඑස්ඩී.-කිව්එල් -06-ආර්එස් -සම්බන්ධතා සහිත පාර්ශවයන්ට දෙන ලද ණය(සැලකිය යුතු අයිතිවාසිකමක් ඇති අධ්‍යක්ෂවරුන්ට සහ ව්‍යාපාරවලට දෙන ණය)
කොටස්වල ආයෝජනය (1995 අංක 33 න් (සංශෝධිත) 1988 අංක 30 දරන බැංකු පනතේ 179 (1) වගන්තිය)	බීඑස්ඩී.-කිව්එල් -07-අයිඊ කොටස් ආයෝජනය (බැංකු පමණයි -එකතුව)
දැනට පවතින ලිඛිත ප්‍රකාශන	
ප්‍රාග්ධන ප්‍රමාණාත්මභාවය	බීඑස්ඩී.-කිව්එල්-11-සී1-සී4-ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය (බැංකු පමණයි -එකල පදනමින් එකතුව)
ප්‍රාග්ධන ප්‍රමාණාත්මභාවය- ඒකාබද්ධ	බීඑස්ඩී.-කිව්එල්-11-සී5-සී8 ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය (ඒකාබද්ධ එකතුව)
පොලී අනුපාත පරතරය	බීඑස්ඩී.-කිව්එල්-14-එස්පී- පොලී පරතරය

	බිඑස්ඩී-කිවිඑච්-05එල්එන්-විශාල ණය (සක්‍රීය සහ ආදායම "බැංකු පමණයි" එකතුව) (නව)
	බිඑස්ඩී-කිවිඑච්-08 එච්ඊ-විදේශ මුදල් ණය (දෙ.බැ.ඒ.මෙහෙයුම් පමණයි) (නව)
	බිඑස්ඩී-කිවිඑච්-09 පීඒ.- කල්පිරීමේ පරතර විශ්ලේෂණය ("බැංකු පමණයි") (නව)
	බිඑස්ඩී-කිවි.එච්.-10- අයි.එස්- පොලී අනුපාතයට සංවේදී බව ("බැංකු පමණයි" එකතුව) (නව)
	බිඑස්ඩී-කිවි.එච්.-12 එස්.සී.- ණය පහසුකම්වල ආංශික ව්‍යාප්ති (එකතුව) (නව)
වාර්ෂික ප්‍රකාශණ - විගණනය කරන ලද ගිණුම් අනුව	
වත්කම් සහ වගකීම් - දෙ.බැ.ඒ.	බිඑස්ඩී-එච්-01-බීඩී- ශේෂ පත්‍රය (දෙ.බැ.ඒ. බැංකු පමණයි -මෙහෙයුම්)
වත්කම් සහ වියදම් - වි.ව.මු.බැ.ඒ.	බිඑස්ඩී-එච්-01-බීඩී සහ බීඑම් ශේෂ පත්‍රය (වි.ව.මු.බැ.ඒ)
ආදායම් සහ වියදම් - දෙ.බැ.ඒ	බිඑස්ඩී-එච්-02-පීඩී ලාභ අලාභ (දෙ.බැ.ඒ. බැංකු පමණයි -මෙහෙයුම්)
ආදායම් සහ වියදම් - වි.ව.මු.බැ.ඒ	බිඑස්ඩී-එච්-02-පීඑච් ලාභ අලාභ (වි.ව.මු.බැ.ඒ. -මෙහෙයුම්)
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය - එකල	බිඑස්ඩී.ඒ.-11-සී 1 - සී 4- ප්‍රාග්ධන ප්‍රමාණාත්මක භාවය ("බැංකු පමණයි") - එකල පදනමින් එකතුව
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය - ඒකාබද්ධ	බිඑස්ඩී.එච්8.-11-සී 5 - සී 8- ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය (ඒකාබද්ධ එකතුව)

සටහන : කාර්තු පතා එවන ප්‍රකාශන මාසික ප්‍රකාශන ලෙස වෙනස් කර ඇත.

ඇමුණුම 2

අනුමත කරන ලද/ඉදිරිපත් කරන ලද සහිත/මාසික ප්‍රකාශන සහතික කිරීම

ප්‍රකාශනය	ලැබිය යුතු දිනය	ප්‍රකාශන ඉදිරිපත් කළාද		සහතික කළ දිනය
		ඔව්	නැත	
මාසික ප්‍රකාශන				
බිඑස්ඩී.-එම්.එම්.එච්-01-බී.ඩී.-ශේෂ පත්‍රය-දේශීය බැංකු ඒකක මෙහෙයුම් (දෙ.බැ.ඒ.) සහ බැංකු	15/මාසය/අවු.			
බිඑස්ඩී.-එම්.එච්-01-ශේෂ පත්‍ර - විදේශ මුදල් බැංකු ඒකක මෙහෙයුම් (වි.ව.මු.බැ.ඒ.)	15/මාසය/අවු.			
බිඑස්ඩී.-එම්.එම්.එච්-02-ඒඑච්-ලාභඅලාභ දේශීය බැංකු ඒකක මෙහෙයුම් සහ බැංකු	15/මාසය/අවු.			
බිඑස්ඩී.-එම්.එම්.එච්-02-ඒඑච්-ලාභඅලාභ විදේශීය මුදල් බැංකු ඒකක මෙහෙයුම්	15/මාසය/අවු.			
බිඑස්ඩී.-එම්.එම්.එච්-03-සීඩී-ණය සහ අත්තිකාරම් වර්ගීකරණය-දේශීය බැංකු ඒකක මෙහෙයුම්	15/මාසය/අවු.			
බිඑස්ඩී.-එම්.එම්.එච්-03-සීඩී-ණය සහ අත්තිකාරම් වර්ගීකරණය-විදේශ ව්‍යවහාර මුදල් බැංකු ඒකක මෙහෙයුම්	15/මාසය/අවු.			
බිඑස්ඩී.-එම්.එම්.එච්-04-එල්සී-ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය -දේශීය බැංකු ඒකක මෙහෙයුම්	15/මාසය/අවු.			
බිඑස්ඩී.-එම්.එම්.එච්-04-එල්එම්-ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය -විදේශීය ව්‍යවහාර මුදල් බැංකු ඒකක මෙහෙයුම්	15/මාසය/අවු.			
බිඑස්ඩී .-එම්.එච්-16-සී.පී.- වාණිජ පත්‍ර/පොරොන්දු නෝට්ටු	15/මාසය/අවු.			
බිඑස්ඩී .-එම්.එච්-17-සීඑස් .- කල් ඉකුත් වූ අපනයන ණය-ණය පියවීමේදී අයකරන ලද වැඩිකරන ලද පොලිය	15/මාසය/අවු.			
බිඑස්ඩී .-එම්.එච්-17-සීඑම්.- කල් ඉකුත් වූ අපනයන ණය-ගෙවීමට ඇති	15/මාසය/අවු.			
බිඑස්ඩී .-එම්.එච්-15-ඒ.ඊ.- රජයට දෙන ලද ණය (නව)	15/මාසය/අවු.			
බිඑස්ඩී .-එම්.එච්.-15-ඒඊ.-පොලී අනුපාත - පළමු සති	෧෫/මාසය/අවු.			

ප්‍රකාශනය	ලැබිය යුතු දිනය	ප්‍රකාශන ඉදිරිපත් කළාද	සහතික කළ දිනය
		ඔව් නැත	
මාසික ප්‍රකාශන			
බිඵස්ඪි.-ඩබ්.එල්.-13-අයි.ආර්.-පොලී අනුපාත -දෙවන සතිය	දි. / මා./ අවු.		
බිඵස්ඪි.-ඩබ්.එල්.-13-අයි.ආර්.-පොලී අනුපාත -තෙවන සතිය	දි. / මා./ අවු.		
බිඵස්ඪි.-ඩබ්.එල්.-13-අයි.ආර්.-පොලී අනුපාත -හතරවන සතිය	දි. / මා./ අවු.		
බිඵස්ඪි.-ඩබ්.එල්.-13-අයි.ආර්.-පොලී අනුපාත -පස්වන සතිය	දි. / මා./ අවු.		

ඉහත සඳහන් ප්‍රකාශනවල අඩංගු තොරතුරු, බැංකුවේ ගිණුම් වාර්තාවලින් උපුටාගෙන ඇති බවත්, ඒවා එම ගිණුම් වාර්තා සමඟ අනුකූලවන බවත් අපි සහතික කරන්නෙමු.

නම

නම

(අත්සන් කළේ) මූල්‍ය පාලක

(අත්සන් කළේ) අනුකූලතා නිලධාරී/පරිපාලක

දිනය : දි./ මා./ ව.

දිනය : දි./ මා./ ව.

ඇමුණුම 3

අනුමත කරන ලද/ඉදිරිපත් කරන ලද කාර්තුමය ප්‍රකාශන සහතික කිරීම

ප්‍රකාශනය	ලැබිය යුතු දිනය	ප්‍රකාශන ඉදිරිපත් කළාද	සහතික කළ දිනය
		ඔව් නැත	
කාර්තුමය ප්‍රකාශන			
බිඵස්ඪි.-කිව්එල්-05-එල්එන් විශාල කාසි (නව)	21/මා/ව		
බිඵස්ඪි.-කිව්එල්-06-ආර්සී-සැලකිය යුතු අයිතිවාසිකම් සහිත අධ්‍යක්ෂවරුන්ට සහ ව්‍යාපාර වලට දෙන ලද ණය	21/මා/ව		
බිඵස්ඪි.-කිව්එල්-07-අයිඊ-ප්‍රාග්ධනයේ ආයෝජනය	21/මා/ව		
බිඵස්ඪි.-කිව්එල්-08-එල්ඊ විදේශ ව්‍යවහාර මුදල් ණය (නව)	21/මා/ව		
බිඵස්ඪි.-කිව්එල්-09-ඊ.ඒ කල්පිරීමේ පරතර විශ්ලේෂනය (නව)	21/මා/ව		
බිඵස්ඪි.-කිව්එල්-10-අයි එස් පොලී අනුපාතයට සංවේදීභාවය (නව)	21/මා/ව		
බිඵස්ඪි.-කිව්එල්-12-එස්සී ආංශික වශයෙන් ණය දුන් ආකාරය (නව)	21/මා/ව		
බිඵස්ඪි.-කිව්එල්-14- එස් ඊ පොලී පරතරය	21/මා/ව		

ඉහත සඳහන් ප්‍රකාශනවල අඩංගු තොරතුරු, බැංකුවේ ගිණුම් වාර්තාවලින් උපුටාගෙන ඇති බවත්, ඒවා එම ගිණුම් වාර්තා සමඟ අනුකූලවන බවත් අපි සහතික කරන්නෙමු.

නම

නම

(අත්සන් කළේ) මූල්‍ය පාලක

(අත්සන් කළේ) අනුකූලතා නිලධාරී/ පරිපාලක

දිනය : දි /මා /ව

දිනය : දි / මා /ව.

අනුමත කරන ලද/ඉදිරිපත් කරන ලද වාර්ෂික ප්‍රකාශන සහතික කිරීම

ප්‍රකාශනය	ලැබිය යුතු දිනය	ප්‍රකාශන ඉදිරිපත් කළාද		සහතික කළ දිනය
		ඔව්	නැත	
වාර්ෂික ප්‍රකාශන				
බිල්ස්ටී.-ඒඑල්-01- ශේෂ පත්‍රය (දේශීය බැංකු ඒකකය සහ බැංකුවේ කටයුතු පමණක්)	30/09/06			
බිල්ස්ටී.-ඒඑල්-01- බී.බී.බී.එල්-ශේෂ පත්‍රය (විදේශීය ව්‍යවහාර බැංකු කටයුතු)	30/09/06			
බිල්ස්ටී.-ඒඑල්-02-පීටී-ලාභ අලාභ (දේ.බැ.ඒ හා වි.ව.බැ.ඒ. කටයුතු පමණි)	30/09/06			
බිල්ස්ටී.-ඒඑල්-02-පීඑල්-ලාභ අලාභ (වි.ව.බැ.ඒ. කටයුතු)	30/09/06			

ඉහත ප්‍රකාශනවල අඩංගු තොරතුරු බැංකුවේ ගිණුම් වාර්තා වලින් උපුටාගෙන ඇති බවත්, ඒවා එම ගිණුම් වාර්තා සමඟ අනුකූලවන බවත් අපි සහතික කරන්නෙමු.

නම
.....
(අත්සන් කළේ) මූල්‍ය පාලක
දිනය: ෫/10/06

නම
.....
අත්සන් කළේ(අනුකූලතා නිලධාරී/ පරිපාලක
දිනය: ෫/10/06

අනුමත කරන ලද/ඉදිරිපත් කරන ලද කාර්තුමය / වාර්ෂික ප්‍රකාශන සහතික කිරීම (ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය සඳහා පමණි)

ප්‍රකාශනය	ලැබිය යුතු දිනය	ප්‍රකාශන ඉදිරිපත් කළාද		සහතික කළ දිනය
		ඔව්	නැත	
කාර්තුමය ප්‍රකාශන				
බිල්ස්ටී.-කිව්එල්-11-සී ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය -බැංකුව පමණි (එකල පදනම)	30/09/06			
බිල්ස්ටී.-කිව්එල්-11-සී ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය -ඒකාබද්ධ	30/09/06			

- ඉහත ප්‍රකාශන තුළින් ඉදිරිපත් කර ඇති තොරතුරු, අපගේ උපරිම දැනුමේ හා විශ්වාසයේ ආකාරයට සත්‍ය බවත්,
- කාර්තුව 1 වසර තුළ කිසිම විටක ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතය, 1995 අංක 33 දරණ බැංකු- පනතින් හා 2005 අංක 2 දරණ පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ 19 (7)(අ) වගන්තිය අනුව මුදල් මණ්ඩලය විසින් නිශ්චය කරනු ලැබූ අනුපාතයට වඩා අඩු නොවන බවත්, අපි සහතික කරමු.

.....
ප්‍රධාන ගණකාධිකාරී/බලයලත් නිලධාරී
.....
නම
දිනය :

.....
ප්‍රධාන විධායක නිලධාරී
.....
නම
දිනය :

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2006 ජූලි මස 28 දින

බලපත්‍රලාභී විශේෂිත බැංකු ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ප්‍රිය මහත්මයාණෙනි,

**නව අන්තර්ජාලගත බාහිර සුපරික්ෂණ ක්‍රමය
ක්‍රියාත්මක කිරීම**

ඉහත විෂයය සම්බන්ධ අපගේ 2006 මාර්තු මස 17 වෙනි දිනැති චක්‍රලේඛණය සහ 2006.04.07 දින හා 2006.06.22 දින පැවැති බලපත්‍රලාභී බැංකුවල විධායක නිලධාරීන්ගේ රැස්වීම් වලදී පැවැති සාකච්ඡාවන්ට වැඩිමනත්වයි.

2006 ජූලි මසින් අවසන් වන වාර්තාකිරීමේ කාලච්ඡේදයෙන් පසුව, කාලීන තොරතුරු ලිඛිතව වාර්තා කිරීමේ ක්‍රමය තවදුරටත් ක්‍රියාත්මක නොවන බව සියලුම බලපත්‍රලාභී බැංකුවලට මින් දැනුම් දෙනු ලැබේ. “නව අන්තර්ජාලගත වාර්තාකිරීමේ ක්‍රමය” 2006 ජූලි 01 වන දිනෙන් ඇරඹෙන වාර්තාකිරීමේ කාලච්ඡේදයෙන් ඇරඹෙනු ඇත. අන්තර්ජාලගත වාර්තා කිරීමේ ක්‍රමයට අදාළ ප්‍රකාශන ඇමුණුම 1 හි දක්වා ඇත. අන්තර්ජාලගත ක්‍රමය තුළින් අහෝසි නොවන දැනට පවතින ප්‍රකාශන තවදුරටත් පෙර පරිදීම ලිඛිත ක්‍රමය තුළින් වාර්තා කළයුතුයි.

සතිපතා, මාසිකව,කාර්තුව හා වාර්ෂිකව ඉදිරිපත් කරනු ලබන්නා වූ ප්‍රකාශන සම්බන්ධ සහතිකයන්, පිළිවෙලින් ඇමුණුම 2,3,4 හා 5 හි දක්වා ඇති ආදර්ශයට අනුකූලව, බැංකු විසින්, වාර්තා කිරීමේ කාලය අවසන් වී දින 3 ක් ඇතුළත ඉදිරිපත් කළයුතුය.

මෙයට,
විශ්වාසී,

ඇමුණුම 1

**නව අන්තර්ජාලගත බාහිර පරික්ෂණ ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන ප්‍රකාශන ලැයිස්තුව
ලියාපදිංචි විශේෂිත බැංකු**

දැනට පවත්නා ලිඛිත ප්‍රකාශන	ලිඛිත ප්‍රකාශන වෙනුවට ඇතිකළ නව අන්තර්ජාලගත ප්‍රකාශන
සතිපතා ප්‍රකාශන	
පොලී අනුපාත	බැ.අ.දෙ.-ධබ්ලිව්.එල්-13-අයි.ආර්-පොලී අනුපාත (“බැංකු පමණයි” එකතුව)
මාසික ප්‍රකාශන	
වත්කම් සහ වගකීම් ආදායම/වියදම සහ ලාභ බෙදාහැරීම(සටහන)	බැ.අ.දෙ.-එම්.එල්-01-බීවී-ශේෂ පත්‍රය(දේ.බැ.ඒ.සහ “බැංකු මෙහෙයුම් පමණයි” බැ.අ.දෙ.-එම්.එල්-02-පී.ඩී.-ලාභ/අලාභ (දේ.බැ.ඒ.සහ “බැංකු මෙහෙයුම් පමණයි” බැ.අ.දෙ.-එම්.එල්-04-එල්.සී.-ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය බැ.අ.දෙ.-එම්.එල්.-16-සීජී-වාණිජ පත්‍ර/පොරොන්දු පත්‍ර (සටහන) බැ.අ.දෙ.-එම්.එල්-03-සීඩී-වර්ගීකරණය කළ ණය සහ අත්තිකාරම් (නව) බැ.අ.දෙ.-එම්.එල්-15-ජීඊ-රජයට දෙන ලද ණය (“බැංකු පමණයි” - එකතුව)(නව)
ද්‍රවශීල වත්කම් වාණිජ පත්‍ර / පොරොන්දු පත්‍ර	
කාර්තුව ප්‍රකාශන	
විශාල ණය පහසුකම (සටහන)	බැ.අ.දෙ.-කීවී.එල්.-05-එල්.එන්-විශාල ණය පහසුකම (සක්‍රීය සහ අක්‍රීය ණය - “බැංකු පමණයි” එකතුව)
අධ්‍යක්ෂ කෙනෙකුට හෝ ඔහුගේ සමීප ආර්ථිකයක් හට ප්‍රදානය කළ ණය පහසුකම්	බැ.අ.දෙ.-කීවී.එල්.-06-ආර්සී- සම්බන්ධතා සහිත පාර්ශවයන්ට දෙන ණය * ₁
අධ්‍යක්ෂකහට සැලකිය යුතු අයිතිවාසිකමක් ඇති ව්‍යාපාර සඳහා ප්‍රදානය කළ ණය පහසුකම්	බැ.අ.දෙ.-06-ආර්එස් - සම්බන්ධතා සහිත පාර්ශවයන්ට දෙන ණය * ₂
කොටස්වල ආයෝජනය (පොදු සමාගම්)	බැ.අ.දෙ.-07-අයි.ඊ. කොටස්වල ආයෝජනය (“බැංකු පමණයි” එකතුව)
කොටස්වල ආයෝජනය (පෞද්ගලික සමාගම්)	බැ.අ.දෙ.-කීවී.එල්-11-සී1-සී4- ප්‍රාග්ධන ප්‍රමාණාත්මක බව (“බැංකු පමණයි” - එකතුව පදනම මත- එකතුව)
ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය - ඒකල	

*₁(අධ්‍යක්ෂක කෙනෙකුට හෝ ඔහුගේ සමීප ආර්ථිකයක් හට ප්‍රදානය කළ ණය පහසුකම් - (“බැංකු පමණයි” එකතුව)

*₂ (අධ්‍යක්ෂකහට සැලකිය යුතු අයිතියක් ඇති ව්‍යාපාර සඳහා ප්‍රදානය කළ ණය පහසුකම්)

<p>ප්‍රාග්ධන ප්‍රමාණාත්මකභාවය - ඒකාබද්ධ</p> <p>පොලී අනුපාත පරතරය</p>	<p>බැ.අ.දෙ.-කිවි.එල්-11-සී5-සී8- ප්‍රාග්ධන ප්‍රමාණාත්මක බව (ඒකාබද්ධ එකතුව)</p> <p>බැ.අ.දෙ.-කිවි.එල්-14-එස්.පී-පොලී අනුපාත පරතරය</p> <p>බැ.අ.දෙ.-කිවිඑල්-08-එල්ඊ-විදේශ මුදල් ණය පහසුකම් - අදාල නම් පමණක් (නව)</p> <p>බැ.අ.දෙ.-කිවිඑල්-09-පීඊ-කල්පිරීමේ පරතර විශ්ලේෂණය (“බැංකු පමණයි” - එකතුව) (නව)</p> <p>බැ.අ.දෙ.-කිවිඑල්-10-අයි.එස් --පොලී අනුපාත සංවේදී බව (“බැංකු පමණයි” - එකතුව) (නව)</p> <p>බැ.අ.දෙ.-කිවිඑල්-12-එස්.සී-ආංශික ණය පහසුකම් (“බැංකු පමණයි” - එකතුව) (නව)</p>
<p>වාර්ෂික ප්‍රකාශණ</p>	
<p>වත්කම් සහ වගකීම්</p> <p>ආදායම් සහ වියදම්</p> <p>ප්‍රාග්ධන ප්‍රමාණාත්මක බව - එකල</p> <p>ප්‍රාග්ධන ප්‍රමාණාත්මක බව - එකාබද්ධ</p>	<p>බැ.අ.දෙ.-ඒ.ඊ-01-බී.ඩී.-ශේෂ පත්‍රය (දේ.බැ.ඒ. සහ බැංකු කටයුතු පමණක්)</p> <p>බැ.අ.දෙ.-ඒ.ඊ- 02 -පීඩී-ලාභ සහ අලාභ (දේ.බැ.ඒ.-සහ බැංකු කටයුතු පමණක්)</p> <p>බැ.අ.දෙ.-ඒඑල්-11-සී1-සී4- ප්‍රාග්ධන ප්‍රමාණාත්මක බව (“බැංකු පමණයි” - එකල පදනම මත)</p> <p>බැ.අ.දෙ.-ඒඑල්-11-සී5-සී8- ප්‍රාග්ධන ප්‍රමාණාත්මක බව (ඒකාබද්ධ පදනම මත)</p>

සටහන : කාර්තු පදනමෙන් එවන ලද ප්‍රකාශන මාසපතා එවිය යුතු ලෙස වෙනස් කර ඇත.

ඇමුණුම 2

අනුමත කරන ලද/ඉදිරිපත් කරන ලද සහිතතා/මාසික ප්‍රකාශන සහතික කිරීම

ප්‍රකාශනය	ලැබිය යුතු දිනය	ප්‍රකාශන ඉදිරිපත් කළාද	සහතික කළ දිනය
		මව් නැත	
<p>මාසික ප්‍රකාශන</p>			
<p>බිඑස්ඩී.-එම්.එම්.එල්-01-බී.ඩී.-ශේෂ පත්‍රය-දේශීය බැංකු ඒකක මෙහෙයුම් (දේ.බැ.එ.) සහ බැංකු</p>	15/මාසය/අවු.		
<p>බිඑස්ඩී.-එම්.එම්.එල්-02-ඒඑල්-ලාභඅලාභ දේශීය බැංකු ඒකක මෙහෙයුම් සහ බැංකු</p>	15/මාසය/අවු.		
<p>බිඑස්ඩී.-එම්.එම්.එල්-03-සීඩී-ණය සහ අත්තිකාරම් වර්ගීකරණය-දේශීය බැංකු ඒකක මෙහෙයුම්</p>	15/මාසය/අවු.		
<p>බිඑස්ඩී.-එම්.එම්.එල්-04-එල්සී-ව්‍යවස්ථාපිත ද්‍රවශීල වත්කම් අනුපාතය -දේශීය බැංකු ඒකක මෙහෙයුම්</p>	15/මාසය/අවු.		
<p>බිඑස්ඩී .-එම්.එල්-16-සී.පී.- වාණිජ පත්‍ර/පොරොන්දු නෝට්ටු</p>	15/මාසය/අවු.		
<p>බිඑස්ඩී .-එම්.එල්-15-ඒ.ඊ.- රජයට දෙන ලද ණය (නව)</p>	15/මාසය/අවු.		
<p>බිඑස්ඩී .-එම්.එල්.-15-ඒඊ.-පොලී අනුපාත - පළමු සතිය</p>	දි/මාසය/අවු.		
<p>බිඑස්ඩී .-ඩබ්.එල්.-13-අයි.ආර්.-පොලී අනුපාත-දෙවන සතිය</p>	දි/මාසය/අවු.		
<p>බිඑස්ඩී .-ඩබ්.එල්.-13-අයි.ආර්.-පොලී අනුපාත-තෙවන සතිය</p>	දි/මාසය/අවු.		
<p>බිඑස්ඩී .-ඩබ්.එල්.-13-අයි.ආර්.-පොලී අනුපාත- හතරවන සතිය</p>	දි/මාසය/අවු.		
<p>බිඑස්ඩී .-ඩබ්.එල්.-13-අයි.ආර්.-පොලී අනුපාත-පස්වන සතිය</p>	දි/මාසය/අවු.		

ඉහත සඳහන් ප්‍රකාශනවල අඩංගු තොරතුරු, බැංකුවේ ගිණුම් වාර්තාවලින් උපුටාගෙන ඇති බවත්, ඒවා එම ගිණුම් වාර්තා සමඟ අනුකූලවන බවත් අපි සහතික කරන්නෙමු.

.....
 (අත්සන් කළේ) මූල්‍ය පාලක
 දිනය : දි./ මා./ ව.

.....
 (අත්සන් කළේ) අනුකූලතා නිලධාරී /පරිපාලක
 දිනය : දි./ මා./ ව.

අනුමත කරන ලද /ඉදිරිපත් කරන ලද කාර්තුමය ප්‍රකාශන සහතික කිරීම

ප්‍රකාශනය	ලැබිය යුතු දිනය	ප්‍රකාශන ඉදිරිපත් කළාද		සහතික කළ දිනය
		ඔව්	නැත	
බිඑස්ඩී.-කිවිඑල්-05-එල්එන් විශාල ණය (නව)	21/09/0			
බිඑස්ඩී.-කිවිඑල්-06-ආර්සී-සම්බන්ධිත පාර්ශව ණය පහසුකම් බැංකුවේ අධ්‍යක්ෂවරුන්ට හා/ හෝ සමීප ඥාතීන්ගේ ප්‍රදානය කරන ලද ණය පහසුකම්	21/09/0			
බිඑස්ඩී.-කිවිඑල්-06-ආර්එස්-සම්බන්ධිත පාර්ශව ණය පහසුකම් බැංකුවේ අධ්‍යක්ෂවරුන්ට සැලකිය යුතු අයිතියක් හිමි ව්‍යාපාර වලට ප්‍රදානය කර ඇති ණය පහසුකම්	21/09/0			
බිඑස්ඩී.-කිවිඑල්-07-අයිඊ-කොටස්වල ආයෝජනය	21/09/0			
බිඑස්ඩී.-කිවිඑල්-08-එල්ඊ විදේශ විනිමය අනාවරණතත්වයන් (නව)	21/09/0			
බිඑස්ඩී.-කිවිඑල්-09-ඒ.ඒ පරිණත පරතර විශ්ලේෂනය (නව)	21/09/0			
බිඑස්ඩී.-කිවිඑල්-12-එස්සී ණයෙහි ආංශික සංයුතිය (නව)	21/09/0			
බිඑස්ඩී.-කිවිඑල්-04- එස් ඒ පොලී අනුපාත පරතරය	21/09/0			

ඉහත සඳහන් ප්‍රකාශනවල අඩංගු තොරතුරු බැංකුවේ ගිණුම් වාර්තාවලින් උපුටාගෙන ඇති බවත්, ඒවා එම ගිණුම් වාර්තා සමඟ අනුකූලවන බවත් අපි සහතික කරන්නෙමු.

නම

.....

(අත්සන් කළේ) මූල්‍ය පාලක

දිනය : දි / මා / ව

නම

.....

(අත්සන් කළේ) අනුකූලතා නිලධාරී/පරිපාලක

දිනය : දි / මා / ව.

අනුමත කරන ලද /ඉදිරිපත් කරන ලද වාර්ෂික ප්‍රකාශන සහතික කිරීම

ප්‍රකාශනය	ලැබිය යුතු දිනය	ප්‍රකාශන ඉදිරිපත් කළාද		සහතික කළ දිනය
		ඔව්	නැත	
වාර්ෂික ප්‍රකාශන				
බිඑස්ඩී.-ඒඑල්-01-බීඩී යේෂ පත්‍රය (දේශීය බැංකු ඒකකය සහ බැංකුවේ කටයුතු පමණක්)	30/09/0			
බිඑස්ඩී.-ඒඑල්-02-පීඩී-ලාභ අලාභ (දේශීය බැංකු ඒකකය සහ බැංකුවේ කටයුතු පමණක්)	30/09/0			

ඉහත සඳහන් ප්‍රකාශනවල අඩංගු තොරතුරු බැංකුවේ ගිණුම් වාර්තාවලින් උපුටාගෙන ඇති බවත්, ඒවා එම ගිණුම් වාර්තා සමඟ අනුකූලවන බවත් අපි සහතික කරන්නෙමු.

නම

.....

(අත්සන් කළේ) මූල්‍ය පාලක

දිනය : දි / මා / ව

නම

.....

(අත්සන් කළේ) අනුකූලතා නිලධාරී/පරිපාලක

දිනය : දි / මා / ව.

**අනුමත කරන ලද / ඉදිරිපත් කරන ලද කාර්තුමය/වාර්ෂික ප්‍රකාශන සහතික කිරීම
(ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය සඳහා පමණි)**

ප්‍රකාශනය	ලැබිය යුතු දිනය	ප්‍රකාශන ඉදිරිපත් කළාද ඔව් නැත	සහතික කළ දිනය
කාර්තුමය ප්‍රකාශන			
බීඑස්ඒ.-කිවිඑල්-11-සී ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය -බැංකුව පමණි (එකල පදනම)	30/03/06		
බීඑස්ඒ.-කිවිඑල්-12-සී ප්‍රාග්ධන ප්‍රමාණවත්භාවය -ඒකාබද්ධ	30/03/06		

- ඉහත ප්‍රකාශය තුළින් ඉදිරිපත් කර ඇති තොරතුරු, අපගේ උපරිම දැනුමේ හා විශ්වාසයේ ආකාරයට සත්‍ය බවත්,
- කාර්තුව /වසර තුළ කිසිම විටක ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතය, 1995 අංක 33 දරණ බැංකු පනතින් හා 2005 අංක 2 දරණ පනතින් සංශෝධිත 1988 අංක 30 දරණ බැංකු පනතේ 76 (ඒ)(1) වගන්තිය අනුව මුදල් මණ්ඩලය විසින් නිශ්චය කරනු ලැබූ අනුපාතයට වඩා අඩු නොවන බවත්, අපි සහතික කරමු.

..... ප්‍රධාන ගණකාධිකාරී/බලයලත් නිලධාරී ප්‍රධාන විධායක නිලධාරී
..... නම නම
..... දිනය දිනය

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2006 අගෝස්තු 11

ශ්‍රී ලංකාවෙන් පිටත පිහිටි බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

මහත්මයාණෙනි,

කේවල ණය සීමාව - විධාන 2005 අංක 4 න් සංශෝධිත 2005 අංක 02 විධානය

ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත කොට ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා දී ඇති ප්‍රධාන කාර්යාලයේ ඇපකරය/හානිපූරණය මත දුන් ණය කේවල ණයගැති සීමාව ඉක්මවීමට 2005 අංක 2 දරන, 2005 අංක 4 විධානයෙන් සංශෝධිත කේවල ණය සීමාව පිළිබඳ විධානයේ ඡේද 6 (ස) ඉ (සස) න් දුන් අවසරය වහා ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවනු ලැබේ.

බැංකු විසින් දැනටමත් එළඹී එකඟතාවයන් අදාළ ගිවිසුම කාලය තෙක් පවත්වාගෙන යාමට වලංගු වන අතර, එම කාලය මෙම චක්‍රලේඛයේ දිනයේ සිට අවුරුද්දකට වඩා වැඩි නොවිය යුතුය.

යම් බැංකුවක් කේවල ණයගැති සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් එය ඉහත විධානයේ 6(ස) වගන්තියේ (ආ) - (ඇ) වලින් සහ 6(i) හි ඉ (i) මගින් දක්වා ඇති ඒවා අනුව විය යුතුය.

සංශෝධිත විධානය යථා කාලයේදී නිකුත් කරනු ලැබ ඇත.

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව,

චක්‍රලේඛ අංක: 02/01/001/0018/001

බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව
2006 ඔක්තෝබර් මස 19 දින

අනුමත විදේශ විනිමය වෙළෙඳුන් ලෙස පත්කර ඇති බලපත්‍රලාභී
වාණිජ බැංකු සඳහා වන මෙහෙයුම් උපදෙස්

ප්‍රිය මහත්මයාණෙනි,

ලේඛන ප්‍රතිග්‍රහණය මත කරනු ලබන ආනයන

ලේඛන ප්‍රතිග්‍රහණ පදනම යටතේ සැලකිය යුතු ප්‍රමාණයක පාරිභෝගික භාණ්ඩ ආනයනය කරනු ලැබන බව දකින්නට ලැබෙන අතර, එම භාණ්ඩ සඳහා සැපයුම්කරුවන්ට කරනු ලබන විදේශ විනිමය ගෙවීම් බැංකු පද්ධතිය තුළින් නොයව්‍ය වෙනත් මාර්ගවලින් යැවීමේ පැහැදිලි අවකාශයක් ඇත. මේ නිසා, 2006 ඔක්තෝබර් මස 19 දින සිට බලපැවැත්වෙන පරිදි, නැවත දත්ත තුරු සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු පහත සඳහන් අවශ්‍යතාවයන් පිළිපැදිය යුතුවේ

1. ආනයනකරුවන් විසින් ලේඛන ප්‍රතිග්‍රහණය කරන අවස්ථාවේදී, අ 1 උපලේඛනයේ සඳහන් ආනයනවල ඉන්වොයිසිස් වටිනාකමින් සියයට 50 ක ආන්තික තැන්පතුවක්, ආනයන ලේඛන නිදහස් කරනු ලබන බැංකුවේ තැන්පත් කළයුතු වේ. ආන්තික අවශ්‍යතාවයට යටත් නොවන අයිතමයන් ඉන්වොයිසියේ තිබුණද මෙම සියයට 50 හේ ආන්තික අවශ්‍යතාවය සඳහා අදාළ වන්නේ ඉන්වොයිසියේ මුළු වටිනාකමයි. ආන්තික තැන්පතුව ලබාගෙන ඇති බවට බැංකු විසින් ඉන්වොයිසියේ පිටසන් කළයුතු වේ.
2. ලිඛිත සාක්ෂි ඉදිරිපත් කළ විට හෝ බැංකු ක්‍රමය තුළින් ගෙවීම් කර රේගු ආනයන නිෂ්කාශන ලේඛන ඉදිරිපත් කළ විට හෝ බැංකු විසින් ආන්තික තැන්පතුව නිදහස් කළ යුතුය.
3. මෙම ආනයනය සඳහා අවශ්‍ය තැන්පත ගෙවීම් සඳහා බැංකු විසින් කිසිම අත්තිකාරමක් ප්‍රදානය නොකළ යුතුය.
4. ආන්තික තැන්පතු සංචිත අවශ්‍යතාවයන්ට යටත් වේ.
5. ඇමුණුම 1 හි දක්වා ඇති ආකෘතියට අනුව, මෙම ආන්තික තැන්පතු පිළිබඳ විස්තර බැංකු විසින් මාසිකව බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂවරයාට ප්‍රකාශනයක් ඉදිරිපත් කළයුතුය
6. 2006 ඔක්තෝබර් 19 දින හෝ ඊට පෙර කර ඇති ආනයන සඳහා ඉහත අවශ්‍යතාවයන් බලපානු ලබන්නේ නැත. නැවත කිරීමේ දින ලෙස සලකනු ලබන්නේ නැව්ගාර පත්‍රයේ සඳහන් දිනයයි.

මෙයට,

විශ්වාසී,

පී.සමරසිරි

බැංකු අධීක්ෂණ අධ්‍යක්ෂ

ඩී. වසන්ත

විනිමය පාලක

1988 අංක 30 දරන බැංකු පනත

ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පවත්වාගෙන යාමට අදාළව නිකුත් කරන ලද නියමය සහ දැන්වීම සංශෝධනය කිරීම

1988 අංක 30 දරන බැංකු පනතේ 19(2) සහ 19(7) වගන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1997 අගෝස්තු 22 වන දින නිකුත් කරන ලද නියමය සහ 2001 දෙසැම්බර් මස 27 වන දින නිකුත් කළ දැන්වීම ප්‍රකාරව, බැංකු විසින් පවත්වාගෙන යා යුතු ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පහත පරිදි සංශෝධනය කෙරේ..

අත්සන් කළේ
නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
අධිපති.

කොළඹ
2006 නොවැම්බර් 21

1. ආකෘති පත්‍ර 1 හි අයිතමි 7.10 අයිතමය ඉවත්කර, ඒ වෙනුවට පහත කරුණු 7.10 අයිතමය ලෙස ආදේශ කරන්න.
7.10 පදිංචිය සඳහා වූ දේපලක් ප්‍රාථමික උකස් ඔප්පුවක් මගින් සුරැකුම් ලෙස ලබාගෙන දෙන ලද ණය - අවදානම බර තැබීම් 55%
2. ආකෘති පත්‍ර 1 හි 7.11 අයිතමය ඉවත් කර ඒ වෙනුවට පහත කරුණු 7.11 අයිතමය ලෙස ආදේශ කරන්න.
7.11 වෙනත් ණය හා අත්තිකාරම් - අවදානම බර තැබීම් 110%

1988 අංක 30 දරන බැංකු පනත

ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පවත්වාගෙන යාමට අදාළව නිකුත් කරන ලද නියමය සහ දැන්වීම සංශෝධනය කිරීම

1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ (1) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1997 නොවැම්බර් 21 වන දින නිකුත් කරන ලද නියමය සහ 2001 දෙසැම්බර් මස 27 වන දින නිකුත් කළ දැන්වීම ප්‍රකාරව, බැංකු විසින් පවත්වාගෙන යා යුතු ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පහත පරිදි සංශෝධනය කෙරේ.

අත්සන් කළේ
නිවාඩ අජිත් ලෙස්ලි කබිරාල්
අධිපති.

කොළඹ

2006 නොවැම්බර් 21

1. ආකෘති පත්‍ර 1 හි අයිතමි 7.10 අයිතමය ඉවත්කර, ඒ වෙනුවට පහත කරුණු 7.10 අයිතමය ලෙස ආදේශ කරන්න.
7.10 පදිංචිය සඳහා වූ දේපලක් ප්‍රාථමික උකස් ඔප්පුවක් මගින් සුරැකුම් ලෙස ලබාගෙන දෙන ලද ණය - අවදානම බර තැබීම් 55%
2. ආකෘති පත්‍ර 1 හි 7.11 අයිතමය ඉවත් කර ඒ වෙනුවට පහත කරුණු 7.11 අයිතමය ලෙස ආදේශ කරන්න.
7.11 වෙනත් ණය හා අත්තිකාරම් - අවදානම බර තැබීම් 110%

1988 අංක 30 දරන බැංකු පනත

1988 අංක 30 දරන බැංකු පනතේ 46 වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානය මෙසේ සංශෝධනය කෙරේ.

අත්සන් කළේ :
නිවාඩ අජිත් ලෙස්ලි කබිරාල්
අධිපති.

කොළඹ

2006 දෙසැම්බර් 06

අත්තිකාරම් සඳහා පොදු වෙන්කිරීමක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය

1. සියලුම වාණිජ බැංකු විසින්, අදාළ බැංකුවේ මුළු සක්‍රීය සහ කල් ඉක්ම වූ ණය සහ අත්තිකාරම් (පහත 4 ඡේදය බලන්න) සඳහා දැනටමත් එම ගිණුම්වලට හර කර ඇති අත්හිටවූ පොලී අඩුකල පසු ලැබෙන අගයෙන් 1% ක පොදු වෙන් කිරීමක් සිදුකළ යුතුය.
2. ඉහත වෙන් කිරීම පහත දැක්වෙන පරිදි සිදුකළ යුතුය:
එම වෙන් කිරීමෙන් 0.1% ක් 2006.12.31 දින වනවිට සිදුකළ යුතු අතර, එදින සිට 2009.03.31 වන දින දක්වා සෑම කාර්තුවක් සඳහාම 0.1% ක්‍රමයෙන් වැඩිවන වෙන් කිරීමක් කළ යුතුය. ඒ අනුව, බැංකුව විසින් 1% ක් මුළු වෙන් කිරීම් අවශ්‍යතාවය 2009.03.31 වන දින හෝ ඊට පෙර සපුරාලිය යුතුය.
3. අදාළ බැංකුව වෙත තබා ඇති මුදල් තැන්පතු, රන් භාණ්ඩ හෝ රජයේ සුරැකුම්පත් ඇප ලෙස තබාගෙන දෙනු ලැබූ ණය සහ අත්තිකාරම් සඳහා මෙම පොදු වෙන් කිරීමේ අවශ්‍යතාවය අදාළ නොවේ.

4. මෙම විධානය සඳහා :

4.1 "සක්‍රීය ණය" යනු,

බැංකු පනතේ 46අ වගන්තිය ප්‍රකාරව, අක්‍රීය ණය සඳහා අත්හිටවූ පොලී සහ වෙන් කිරීම් වෙනුවෙන් බොල් හා අඩමාන ණය වර්ගීකරණයට, අදාළව 1997.08.22 දින නිකුත් කළ විධානයට අනුව අක්‍රීය ණය ලෙස වර්ගීකරණය නොකළ සියලු ණය හා අත්තිකාරම් ඇතුළත් වේ.

4.2 "කල් ඉක්මවූ ණය" යනු,

බැංකු පනතේ 46අ වගන්තිය ප්‍රකාරව, අක්‍රීය ණය සඳහා අත්හිටවූ පොලී සහ වෙන් කිරීම් වෙනුවෙන් බොල් හා අඩමාන ණය වර්ගීකරණයට, අදාළව 1997.08.22 දින නිකුත් කළ විධානයට අනුව අවප්‍රමාණ, අඩමාන හෝ බොල් ලෙස වර්ගීකරණය නොකළ සියලු අක්‍රීය ණය හා අත්තිකාරම් ඇතුළත් වේ.

5. බැංකු පනතේ 46අ වගන්තියට අදාළව මුදල් මණ්ඩලය විසින් 2006.11.21 වන දින නිකුත් කළ විධානය මෙයින් අවලංගු කරනු ලැබේ.

1988 අංක 30 දරන බැංකු පනත

1988 අංක 30 දරන බැංකු පනතේ 76ඒ (1) වගන්තිය ප්‍රකාරව ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් නිකුත් කරන ලද විධානය මෙසේ සංශෝධනය කෙරේ.

අත්සන් කළේ :
නිවාඩ අජිත් ලෙස්ලි කබිරාල්
අධිපති.

කොළඹ
2006 දෙසැම්බර් 06

අත්තිකාරම් සඳහා පොදු වෙන්කිරීමක් පවත්වා ගැනීමේ අවශ්‍යතාවය

1. සියලුම බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින්, අදාළ බැංකුවේ මුළු සක්‍රීය සහ කල් ඉක්ම වූ ණය සහ අත්තිකාරම් (පහත 4 ඡේදය බලන්න) සඳහා දැනටමත් එම ගිණුම්වලට හර කර ඇති අත්හිටවූ පොලී අඩුකල පසු අගයෙන් 1% ක පොදු වෙන් කිරීමක් සිදුකළ යුතුය.

2. ඉහත වෙන් කිරීම පහත දැක්වෙන පරිදි සිදුකළ යුතුය;

එම වෙන් කිරීමෙන් 0.1%ක් 2006.12.31 දින වනවිට සිදුකළ යුතු අතර, එදින සිට 2009.03.31 වන දින දක්වා සෑම කාර්තුවක් සඳහාම 0.1% ක්‍රමයෙන් වැඩිවන වෙන් කිරීමක් කළ යුතුය. ඒ අනුව, බැංකුව විසින් 1% ක් මුළු වෙන් කිරීම් අවශ්‍යතාවය 2009.03.31 වන දින හෝ ඊට පෙර සපුරාලිය යුතුය.

3. අදාළ බැංකුව වෙත තබා ඇති මුදල් තැන්පතු, රන් භාණ්ඩ හෝ රජයේ සුරැකුම්පත් ඇප ලෙස තබාගෙන දෙනු ලැබූ ණය සහ අත්තිකාරම් සඳහා මෙම පොදු වෙන් කිරීමේ අවශ්‍යතාවය අදාළ නොවේ.

4. මෙම විධානය සඳහා :

4.1 "සක්‍රීය ණය" යනු,

බැංකු පනතේ 76ඒ (1) වගන්තිය ප්‍රකාරව, අක්‍රීය ණය සඳහා අත්හිටවූ පොලී සහ වෙන් කිරීම් වෙනුවෙන් බොල් හා අඩමාන ණය වර්ගීකරණයට, අදාළව 1997.08.22 දින නිකුත් කළ විධානයට අනුව අක්‍රීය ණය ලෙස වර්ගීකරණය නොකළ සියලු ණය හා අත්තිකාරම් ඇතුළත් වේ.

4.2 "කල් ඉක්මවූ ණය" යනු,

බැංකු පනතේ 76ඒ (1) වගන්තිය ප්‍රකාරව, අක්‍රීය ණය සඳහා අත්හිටවූ පොලී සහ වෙන් කිරීම් වෙනුවෙන් බොල් හා අඩමාන ණය වර්ගීකරණයට, අදාළව 1997.08.22 දින නිකුත් කළ විධානයට අනුව අවප්‍රමාණ, අඩමාන හෝ බොල් ලෙස වර්ගීකරණය නොකළ සියලු අක්‍රීය ණය හා අත්තිකාරම් ඇතුළත් වේ.

5. බැංකු පනතේ 76ඒ (1) වගන්තියට අදාළව මුදල් මණ්ඩලය විසින් 2006.11.21 වන දින නිකුත් කළ විධානය මෙයින් අවලංගු කරනු ලැබේ.

1988 අංක 30 දරන බැංකු පනත

**ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පවත්වාගෙන යාමට අදාළව
නිකුත් කරන ලද නියමය සහ දැන්වීම සංශෝධනය කිරීම**

1988 අංක 30 දරන බැංකු පනතේ 19(2) සහ 19(7) වගන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1997 අගෝස්තු 22 වන දින නිකුත් කරන ලද නියමය සහ 2001 දෙසැම්බර් මස 27 වන දින නිකුත් කළ දැන්වීම ප්‍රකාරව, බැංකු විසින් පවත්වාගෙන යා යුතු ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පහත පරිදි සංශෝධනය කෙරේ..

අත්සන් කළේ :
නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
අධිපති.

කොළඹ
2006 දෙසැම්බර් 06

- 1. ආකෘති පත්‍ර 1 හි අයිතමි 7.11 ට පසු අයිතමි 7.11(අ) ලෙස පහත කරුණු ඇතුළත් කරන්න.
- 7.11 (අ) ශේෂ පත්‍රයේ බාහිර වෙනත් ණය සහ අත්තිකාරම් අයිතමවල ණය මුදලට සමාන අගයට අවදානම බර තැබීමේදී එය මෙලෙස බර තැබීම සිදුකළ යුතුය. - අවදානම බර තැබීම 100%

1988 අංක 30 දරන බැංකු පනත

**ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පවත්වාගෙන යාමට අදාළව
නිකුත් කරන ලද නියමය සහ දැන්වීම සංශෝධනය කිරීම**

1988 අංක 30 දරන බැංකු පනතේ 76(1) වගන්ති යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 1997 නොවැම්බර් 21 වන දින නිකුත් කරන ලද නියමය, 2001 දෙසැම්බර් මස 27 වන දින සහ 2006 නොවැම්බර් 21 වන දින නිකුත් කළ දැන්වීම් ප්‍රකාරව, බලපත්‍රලාභී විශේෂිත බැංකු විසින් පවත්වාගෙන යා යුතු ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පහත පරිදි සංශෝධනය කෙරේ..

අත්සන් කළේ :
නිවාඩි අජිත් ලෙස්ලි කබිරාල්
අධිපති.

කොළඹ
2006 දෙසැම්බර් 06

- 1. ආකෘති පත්‍ර 1 හි අයිතමි 7.11 ට පසු අයිතමි 7.11(අ) ලෙස පහත කරුණු ඇතුළත් කරන්න.
- 7.11 (අ) ශේෂ පත්‍රයේ බාහිර වෙනත් ණය සහ අත්තිකාරම් අයිතමවල ණය මුදලට සමාන අගයට අවදානම බර තැබීමේදී එය මෙලෙස බර තැබීම සිදුකළ යුතුය. - අවදානම බර තැබීම 100%

චක්‍රලේඛ අංක: 02/17/800/0002/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2006 දෙසැම්බර් 11 වැනි දින.

බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
ප්‍රිය මහත්මයාණෙනි,

බලපත්‍රලාභී වාණිජ බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාව

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් 2005 අප්‍රේල් මස 12 වැනි දින නිකුත් කරන ලද 02/17/402/0073/001 චක්‍රලේඛය මගින් වැඩි කරන ලද අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයට අනුකූලව නව ප්‍රාග්ධන සැපයීමේ ක්‍රියාවලියෙහි දී සමහර බලපත්‍රලාභී වාණිජ බැංකු මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගෙන, අවස්ථානුකූලව එක් එක් බැංකුව වෙත කාල සීමාව දීර්ඝ කිරීමක් පහත සඳහන් ලෙස ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

- (අ) ප්‍රාග්ධන හිඟයෙන් අවම වශයෙන් 50% ක් ගෙන ඒම 2008 වර්ෂය අවසානය දක්වා දීර්ඝ කිරීම.
- (ආ) සම්පූර්ණ ප්‍රාග්ධන අවශ්‍යතාවය වන රුපියල් මිලියන 2,500 සැපිරීමේ කාල සීමාව 2009 වර්ෂය අවසානය දක්වා දීර්ඝ කිරීම.

2. වැඩි කාල සීමාවක් ඇවැසි බැංකු, කාල සීමා සහිත සැලැස්මක් සමග ලිඛිතව අධ්‍යක්ෂ, බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව වෙත මුදල් මණ්ඩලයේ සලකා බැලීම උදෙසා ඉදිරිපත් කළ හැක. මුදල් මණ්ඩලය ඇවැසි යැයි සලකන නීතිරීති හා කොන්දේසිවලට යටත්ව කාලය දීර්ඝ කිරීමක් ප්‍රදානය කළ හැක.

මෙයට - විශ්වාසී,

එල්.කේ.ගුණතිලක මිය
වැඩ බලන අධ්‍යක්ෂිකා, බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව.

චක්‍රලේඛ අංක: 02/17/800/0002/001

බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව
2006 දෙසැම්බර් 11 වැනි දින.

බලපත්‍රලාභී විශේෂිත බැංකුවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,
(ප්‍රාදේශීය සංවර්ධන බැංකු හැර)

මහත්මයාණෙනි,

බලපත්‍රලාභී විශේෂිත බැංකුවල අවම ප්‍රාග්ධන අවශ්‍යතාව

ශ්‍රී ලංකා මහ බැංකුවෙහි මුදල් මණ්ඩලය විසින් 2005 අප්‍රේල් මස 12 වැනි දින නිකුත් කරන ලද 02/17/402/0073/001 චක්‍රලේඛය මගින් වැඩි කරන ලද අවම ප්‍රාග්ධන අවශ්‍යතාවයට අනුකූලව නව ප්‍රාග්ධන සැපයීමේ ක්‍රියාවලියෙහිදී සමහර බලපත්‍රලාභී විශේෂිත බැංකු මුහුණ දෙන අපහසුතා සැලකිල්ලට ගෙන, අවස්ථානුකූලව එක් එක් බැංකුව වෙත කාලසීමාව දීර්ඝ කිරීමක් පහත සඳහන් ලෙස ප්‍රදානය කිරීමට තීරණය කර ඇති බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

- (අ) ප්‍රාග්ධන හිඟයෙන් අවම වශයෙන් 50% ක් ගෙන ඒම 2008 වර්ෂය අවසානය දක්වා දීර්ඝ කිරීම.
- (ආ) සම්පූර්ණ ප්‍රාග්ධන අවශ්‍යතාවය වන රුපියල් මිලියන 1,500 සැපිරීමේ කාල සීමාව 2009 වර්ෂය අවසානය දක්වා දීර්ඝ කිරීම.

2. වැඩි කාල සීමාවක් ඇවැසි බැංකු, කාලසීමා සහිත සැලැස්මක් සමග ලිඛිතව අධ්‍යක්ෂක, බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව වෙත මුදල් මණ්ඩලයේ සලකා බැලීම උදෙසා ඉදිරිපත් කළ හැක. මුදල් මණ්ඩලය ඇවැසි යැයි සලකන නීතිරීති හා කොන්දේසි වලට යටත්ව කාලය දීර්ඝ කිරීමක් ප්‍රදානය කළ හැක.

මෙයට - විශ්වාසී,

එල්.කේ.ගුණතිලක මිය
වැඩ බලන අධ්‍යක්ෂිකා,
බැංකු අධිකෂණ දෙපාර්තමේන්තුව.

චක්‍රලේඛ අංක: 35/01/005/0010/02

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2006 මාර්තු 21

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ආයවර ලිපි සම්බන්ධ ආන්තික තැන්පතු අවශ්‍යතා

ඉහත කරුණ සම්බන්ධ අපගේ 2004 ඔක්තෝබර් මස 22 දිනැති අංක : 35/01/005/0010/01 දරන චක්‍රලේඛය හා බැඳේ.

අපගේ 2004 ඔක්තෝබර් මස 22 දිනැති අංක 35/01/005/0010/01 දරන චක්‍රලේඛය මගින් වාහන ආනයනය සඳහා පනවන ලද ණයවර ලිපි මත වූ ආන්තික තැන්පතු අවශ්‍යතාවයන්ගෙන් තීරු බදු සහන සඳහා සුදුසුකම් ලත් වාහන ආනයනය නිදහස් කිරීමට මුදල් මණ්ඩලය තීරණය කර ඇත.

අධ්‍යක්ෂ/දේශීය කටයුතු
ශ්‍රී ලංකා මුදල් මණ්ඩලයේ බලයලත් අත්සන්කරු

චක්‍රලේඛ අංක: 35/01/005/0011/01

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2006 අප්‍රේල් 17

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත,

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ වෙළෙඳ කටයුතු යටතේ ලේඛන රහිත ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම සඳහා වන මෙහෙයුම් උපදෙස්

ශ්‍රී ලංකා මහ බැංකුවේ, වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු කමිටුව (වෙ.මෙ.ක.ක) කලින් කල ඇතිවන අවශ්‍යතාවයන්ට අනුව ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් (මහ බැංකු සුරැකුම්පත්) නිකුත් කිරීම තීරණය කරනු ඇත. මේවා නිකුත් කරනු ලබනුයේ මූල්‍ය නීති පනතේ 91(1) (ඉ) කොටස යටතේ වෙළෙඳපොළෙහි ඇති අතිරික්ත ද්‍රවශීලතාවය උකහා ගැනීම සඳහා, සිදු කරන විවිධ වෙළෙඳ කටයුතුවල කොටසක් ලෙසිනි. මෙම සුරැකුම්පත්වල ප්‍රධාන ලක්ෂණ පහත සඳහන් වෙයි.

- (i) මහ බැංකු සුරැකුම්පත් නිකුත් කරනු ලබනුයේ ලේඛන රහිතවය.
- (ii) මහ බැංකු සුරැකුම්පත් ගනුදෙනු කළ හැකිය.
- (iii) මහ බැංකු සුරැකුම්පත් ගනුදෙනු පියවීමේදී සහ හුවමාරු කිරීමේදී, ලේඛන රහිත සුරැකුම්පත් පියවීමේ පද්ධතිය සහ මධ්‍යම තැන්පතු පද්ධතිය සඳහා අදාළ වන නීති සහ රෙගුලාසි අදාළ වනු ඇත.
- (iv) මහ බැංකු සුරැකුම්පත් වෙළෙඳපොළෙහි ගනුදෙනු කළ හැක. එහෙත් මෙම සුරැකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුවේ දවස ඇතුළත ලබාදෙන ද්‍රවශීලතා පහසුකම සඳහා හෝ ප්‍රතිවිකුණුම් ගනුදෙනු සඳහා හෝ ඇප වශයෙන් භාවිතා කිරීමට සුදුසුකම් නොමැත.
- (v) රජයේ භාණ්ඩාගාර බිල්පත් මෙන්ම මහ බැංකු සුරැකුම්පත් ද නිකුත් කරනු ලබනුයේ වට්ටමක් සහිතවය.
- (vi) සියළුම වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් මෙම සුරැකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මිලදී ගැනීමට සුදුසුකම් ලබයි. මහජනතාවට මෙම සුරැකුම්පත් ද්විතීයික වෙළෙඳපොළෙහි වාණිජ බැංකු හෝ ප්‍රාථමික වෙළෙඳුන්ගෙන් මිලදී ගත හැක.
- (vii) රජයේ සුරැකුම්පත් මෙන්ම, මෙම සුරැකුම්පත් ප්‍රාථමික වෙළෙඳපොළ නිකුතුවේදී දැනට බලපවත්නා සියයට 10 ක් වූ පොලී මත රඳවා ගැනීමේ බද්දට යටත් වනු ඇත.
- (viii) මහ බැංකු සුරැකුම්පත් වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන්හට නිකුත් කරනු ලබනුයේ,

(අ) වෙන්දේසියක් මත පදනම්ව සහ/හෝ

(ආ) කලින් තීරණය කරන ලද පොලී අනුපාතිකයක් යටතේ පිහිටුවනු ඇත.

(ix) මහ බැංකුව විසින් සුරැකුම්පත් නිකුත් කරන අවස්ථාවේ පවතින මූල්‍ය වෙළෙඳපොළෙහි තත්ත්වයන් සැලකිල්ලට ගෙන මහ බැංකුව විසින් සුරැකුම්පත්වල කල් පිරීමේ කාලය තීරණය කරනු ඇත.

වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්හට කලින් දැනුම්දීමක් සහිතව මෙම මෙහෙයුම් උපදෙස්හි එන කිසියම් නියමයන් සහ/හෝ වෙනස් කිරීමේ, අලුත් කිරීමේ හෝ සංශෝධනය කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව ඇත.

(අ) වෙන්දේසි ක්‍රමය යටතේ ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම.

1. මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම සඳහා වෙන්දේසියක් පැවැත්වීමට අවශ්‍ය වූ විටක ඒ බව ලංසු තැබීමේ විද්‍යුත් පද්ධතිය හෝ මුදල් වෙළෙඳපොළ මගත අධීක්ෂණ පද්ධතිය හෝ වෙනත් දැනුම් දීමේ ක්‍රමයක් තුළින් නිවේදනය කරනු ඇත. වෙන්දේසියේ තමන් විකිණීමට බලාපොරොත්තුවන සුරැකුම්පත්වල වටිනාකම හා ඒවායේ කල් පිරෙන කාලය වෙන්දේසිය පවත්වන දිනය සහ වේලාව සහ එයට අදාළ පියවීම් කරන දිනය ඇතුළත් එම ප්‍රකාශනය වෙන්දේසිය පවත්වන දින හෝ ඊට වැඩ කරන එක් දිනකට පෙර නිකුත් කරනු ලැබේ.
2. දැනට පවතින විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය යටතේ ඇති පූර්ණ විකිණීමේ පහසුකම යටතේ වෙන්දේසිය සිදු කරනු ඇත. වෙන්දේසි ප්‍රකාශයෙහි සඳහන් වන වෙන්දේසි දිනය සහ වේලාව තුළදී සුරැකුම්පත්, ප්‍රමාණයන් (මිලදී ගැනීමට බලාපොරොත්තුවන සුරැකුම්පත්වල මුහුණත් වටිනාකම) සහ පොලී අනුපාතික (ඵලදායීතා අනුපාතික) ඇතුළත් ලංසු ඉදිරිපත් කරන ලෙස වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්හට ආරාධනා කරනු ලැබේ.
3. වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් ඉදිරිපත් කරන පොලී අනුපාතික, බදු ඇතුළත් වූ ඵලදායීතා අනුපාතික විය යුතුය.
4. මිල ගණන් ඉදිරිපත් කිරීම විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය හරහා සිදුකළ යුතුය. එම විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය අක්‍රීය වූ අවස්ථාවන්හි දී පමණක් දුරකථනයෙන් ඉදිරිපත් කරන ලද මිල ගණන් භාරගනු ලැබේ. එසේ දුරකථනයන් මගින් ඉදිරිපත් කරන ලද මිල ගණන්, විනාඩි 15 ක් තුළ බලයලත් නිලධාරීන් දෙදෙනෙකුගේ අත්සන් සහිතව ෆැක්ස් මගින් තහවුරු කළ යුතුය. එම පණිවිඩයෙහි මුල් පිටපත, ඵදිනම දිනයේ ව්‍යාපාරික කටයුතු අවසන් වීමට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවේ දේශීය කටයුතු දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය. එක් කල් පිරීමක් වෙනුවෙන් උපරිම වශයෙන් මිල ගණන් ඉදිරිපත් කිරීම් 6 ක් වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්හට ඉදිරිපත් කළ හැකිය. ඉදිරිපත් කරන මිල ගණන් අවමය රුපියල් මිලියන එකක් විය යුතු අතර, එම මිල ගණන් රුපියල් මිලියන එකෙහි ගුණාකාරයන් විය යුතුය.
5. භාරගත් මිල ගණන් අදාළ වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත විද්‍යුත් ලංසු තැබීමේ ක්‍රමය තුළින්ම වෙන්දේසිය අවසන් වී පැය භාගයකින් පසුව දන්වා සිටිනු ලැබේ. සාර්ථක වූ මිල ගණන් ඉදිරිපත් කළ අය ඉදිරිපත් කර තිබූ අනුපාතික අනුව සුරැකුම්පත් බෙදාදීම සිදු කරනු ලැබෙයි.
6. වෙන්දේසියෙහි ප්‍රතිඵල විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් හෝ වෙනත් දැනුම්දීමේ ක්‍රමයකින්, වෙන්දේසිය අවසන් වී පැය භාගයකට පසුව නිවේදනය කරනු ලැබේ. මෙම නිවේදනයෙහි භාරගත් මුළු ප්‍රමාණය සහ සාර්ථක වූ ඵලදායීතා අනුපාතිකවල බර තබන ලද සාමාන්‍ය අගය ඇතුළත් වනු ඇත.
7. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කරන ලද ප්‍රමාණයට වැඩි ප්‍රමාණයක් එකම අනුපාතිකයන් යටතේ ලංසු තබා ඇති අවස්ථාවන්හිදී, වෙන්දේසියෙන් පිළිගත හැකි ප්‍රමාණය සමානුපාතික පදනමක් යටතේ මිල ගණන් ඉදිරිපත් කළ අය වෙත බෙදාදෙනු ලැබේ. එමනිසා අවසන් අනුපාතිකය භාරගනු ලබන ප්‍රමාණය ඉදිරිපත් කර ඇති ලංසුවේ මුළු ප්‍රමාණයෙන් කොටසක් පමණක් භාර ගැනීම විය හැක.
8. සාර්ථක වූ ලංසුවලට අදාළ සුරැකුම්පත්වල විකුණුම් වටිනාකම (රඳවා ගැනීමේ බදු සහිත විකුණුම් මිල), වෙන්කරන ලද සුරැකුම්පත්වල මූනත අගය එක් එක් වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් විසින් ඉදිරිපත් කර තිබූ පොලී අනුපාතිකයන්ගෙන් ඒවායේ කල් පිරෙන කාලය සඳහා වට්ටම් කිරීමෙන්, ගණනය කරනු ලැබේ.
9. මෙම ගනුදෙනුවල පියවීම සිදු කරනුයේ සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොණුවක් භාවිතයෙනි. විකුණන ලද සුරැකුම්පත් අදාළ පියවීම් ක්‍රමය විසින්ම සුරැකුම්පත්වල විකුණුම් වටිනාකමට අදාළ අරමුදල් ශ්‍රී ලංකා මහ බැංකුවේ පියවීම් ගිණුමට මාරු කරනු ලබන අතර, වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ගේ ගිණුම්වලට සුරැකුම්පත් මාරු කරනු ලැබේ. මෙහිදී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් විසින් ගෙවීම් උපදෙස් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවේ.
10. වෙන්දේසිය පවත්වන දිනයේදීම, පියවීම සිදු කරන අවස්ථාවන්හිදී, වෙන්දේසිය අවසන් වී පැය දෙකකට පසුව සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව (Match Trade Feed File) ලංකා සෞඛ්‍ය වෙත ඉදිරිපත් කරනු ඇත. ගනුදෙනු පියවීම් සිදු කෙරෙනුයේ වෙන්දේසි දිනට පසුදින නම්, සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ලංකා සෞඛ්‍ය වෙත පියවීම් කරන දින උදෑසන 8.30 ට පෙර ඉදිරිපත් කරනු ඇත.

11. වාණිජ බැංකු හා ප්‍රාථමික වෙළෙඳුන් ඉදිරිපත් කරන ලංසු ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගැනීම, ඔවුන් හා මහ බැංකුව අතර බැඳීමක් ඇති කරවයි. එම ගනුදෙනුව අදාළ පියවීම් දිනට ලංකා සෞඛ්‍ය හි ව්‍යාපාරික කටයුතු අවසන්වීමට ප්‍රථම එම වෙළෙඳ දිනයේදීම පියවීමට අපොහොසත් වුවහොත් ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට අලාභ ගෙවීමට සිදුවනු ඇත. ඔවුන් විසින් ඉදිරිපත් කරන ලද කල් පිරෙන වටිනාකම් සඳහා මිලට අනුව ගණනය කරන පොලී අනුපාතික කොටසට සමානුපාතිකව එය ගෙවීමට සිදුවනු ඇත. එම වටිනාකම වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ගේ පියවීම් සිදු කෙරෙන ජංගම ගිණුමට ඊළඟ වෙළෙඳ දිනයේදී හර කරනු ඇත.
12. කල් පිරෙන දිනයෙහිදී, එයට අදාළ පියවීම් කටයුතු ස්වයංක්‍රීයව සිදු කෙරෙනු ඇත. ඒ සඳහා අදාළ සුරැකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුවේ ගිණුමට ප්‍රේෂණය කර, කල් පිරුණු වටිනාකම තත්කාලීන දළ පියවුම් පද්ධතියෙහි ඇති වාණිජ බැංකු හෝ ප්‍රාථමික වෙළෙඳුන්ගේ ජංගම ගිණුම් වලට බැර කරනු ලැබේ.
13. අවශ්‍ය වන අවස්ථාවන්හිදී, වැඩිපුර වෙන්දේසි පැවැත්වීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඇත.
14. වාණිජ බැංකු හෝ ප්‍රාථමික වෙළෙඳුන් ඉදිරිපත් කරන ලංසු බාර ගැනීම හෝ නොගැනීමෙහි අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඇත.

(ආ) පෙර තීරණය කරන ලද පොලී අනුපාතිකවලට මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම.

1. මහ බැංකු සුරැකුම්පත්, වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත පෙර තීරණය කරන ලද ඵලදායී අනුපාතිකයකට නිකුත් කළ හැක.
2. පෙර තීරණය කරන ලද අනුපාතිකයක් යටතේ නිකුත් කිරීමට ඇති මහ බැංකු සුරැකුම්පත්වල කල් පිරෙන කාලය ඵලදායීතා අනුපාතිකය (රඳවාගන්නා බදු ඇතුළත්ව) සහ පියවීම් කරන දිනය තීරණය කිරීම මූල්‍ය වෙළෙඳපොළ මෙහෙයුම් කටයුතු කමිටුව විසින් සිදු කරනු ඇත. ඉන්පසු එය එම සුරැකුම්පත් මිලදී ගැනීම සඳහා ව්‍යාපාරික කටයුතු කරන දිනයන්හි 1000 පැයේ සිට 1330 පැය කාලය දක්වා දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු අංශය සමඟ ගනුදෙනු කළ හැකි බව වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් වෙත දන්වමින්, අදාළ සුරැකුම්පත් විකිණීම පිළිබඳ දැනුම්දීමක් විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය/මුදල් වෙළෙඳපොළ මංගත අධීක්ෂණ පද්ධතිය හෝ වෙනත් නිවේදන නිකුත් කිරීමේ මාධ්‍යයක් මගින් සිදුකරනු ඇත.
3. මෙවැනි ආකාරයේ ගනුදෙනු සඳහා විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය දියුණු කරන තෙක්, පෙර තීරණය කරන ලද අනුපාතික සහිත ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් නිකුත් කිරීම සඳහා පහත සඳහන් ක්‍රියා මාර්ගය අනුගමනය කරනු ඇත.

(අ) පෙර තීරණය කරන ලද අනුපාතික සහිත ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් මිලදී ගැනීමට අවශ්‍ය වාණිජ බැංකු හෝ ප්‍රාථමික වෙළෙඳුන් මිලදී ගැනීමට බලාපොරොත්තුවන ප්‍රමාණය දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවට කටයුතු අංශයට දුරකථන මගින් දැන්විය යුතුය. එම ගනුදෙනුව දුරකථන ඇමතුමෙන් විනාඩි 30 කට ප්‍රථම, නමුත් එදින 1330 පැයට පෙර, බලය ලත් නිලධාරීන් දෙදෙනා විසින් අත්සන් කරන ලද ඇමුණුම් 1 හි සඳහන් පරිදි ෆැක්ස් පණිවුඩයක් මගින් සනාථ කළ යුතුය. එහි මුල් පිටපත දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවට වෙළෙඳ කටයුතු අංශය වෙත ව්‍යාපාරික කටයුතු අවසන් කිරීමට පෙර එදිනම එවිය යුතුය.

(ආ) ගනුදෙනුව සනාථ කිරීමෙන් පසුව, දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ, විවට වෙළෙඳ කටයුතු අංශය ඊට අදාළ විස්තර විද්‍යුත් ලංසු පද්ධතියට (පූර්ණ විකුණුම් වෙන්දේසි තේරීම) ඇතුළුකොට එය ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව වෙත 1400 පැයට පෙර ඉදිරිපත් කරනු ලැබේ.

(ඇ) මෙම ගනුදෙනුවක අවමය රුපියල් මිලියන එකක් වන අතර ඉදිරිපත් කරන ලංසු රුපියල් මිලියන එකෙහි ගුණාකාරයන් විය යුතුය.

(ඈ) ලංසු පිළිගත් වාණිජ බැංකු හෝ ප්‍රාථමික වෙළෙඳුන්ට එම ලංසු, විද්‍යුත් ලංසු පද්ධතිය මගින් එදිනම 1400 පැය වන විට දැක බලා ගත හැකිය.

4. ගනුදෙනු සිදු කරන ලද දිනයේම, පියවීම් දිනය යෙදුනා අවස්ථාවන්හිදී සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ලංකා සෞඛ්‍ය වෙත එදිනම 1500 පැයට පෙර ඉදිරිපත් කරනු ලැබේ. පියවීම් දිනය, ගනුදෙනු කරන ලද දිනයට පසු දිනට යෙදේ නම් සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ලංකා සෞඛ්‍ය වෙත ඉදිරිපත් කරනු ලබනුයේ පියවීම් කරන දිනයේ 0830 පැයට පෙරය.

5. මෙයට අදාළ ගනුදෙනු පියවීම එක් පාර්ශවයකට මුදල් ලැබීම සමඟම අනික් පාර්ශවයකට සුරැකුම්පත් ලැබෙන පදනම මත සිදුවේ. මෙය සිදුවනුයේ ලංකා සෞඛ්‍යවල පවතින සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ඉදිරිපත් කිරීමේ පහසුකම් යටතේය. විකුණන ලද අදාළ සුරැකුම්පත් අදාළ පියවීම් ක්‍රමය විසින්ම සුරැකුම්පත්වල විකුණුම් වටිනාකමට අදාළ අරමුදල් ශ්‍රී

ලංකා මහ බැංකුවේ පියවීම් ගිණුමට මාරු කරනු ලබන අතර, වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ගේ ගිණුම්වලට සුරැකුම්පත් මාරු කරනු ලැබේ. මෙහිදී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් විසින් ගෙවීම් උපදෙස් ඉදිරිපත් කිරීමක් අවශ්‍ය නොවේ.

- 6. මෙහිදී සුරැකුම්පත්වල මුහුණත් අගය අදාළ පොලී අනුපාතික මත කල් පිරෙන කාලය සඳහා වට්ටම් කරමින්, විකුණුම් අගය ගණනය කරනු ලැබේ. (රඳවා ගැනීමේ බදු සහිත විකුණුම් මිල)
- 7. වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන් ඉදිරිපත් කරන ලංසු ශ්‍රී ලංකා මහ බැංකුව පිළිගත්විට, ඔවුන් හා මහ බැංකුව අතර බැඳීමක් ඇති වෙයි. එම ගනුදෙනුව එම වෙළෙඳ දිනයේදීම පියවමින් ගරු කිරීමට අපොහොසත් වුවහොත් ඒ සඳහා ශ්‍රී ලංකා මහ බැංකුවට අලාභ ගෙවීමට සිදුවනු ඇත. එම අලාභය, පෙර තීරණය කරන ලද අනුපාතික අනුව, මිලදී ගත් මුදල මත ගණනය කරන ලද පොලී ප්‍රමාණයක් වනු ඇත. පියවීම් දිනයට පසු දින එම මුදල වාණිජ බැංකුව හෝ ප්‍රාථමික වෙළෙඳුන්ගේ ජංගම ගිණුම හරකර ශ්‍රී ලංකා මහ බැංකුවට බැර කරනු ඇත.
- 8. කල් පිරෙන දිනයේදී, එයට අදාළ පියවීම් කටයුතු ස්වයංක්‍රීයව සිදු කෙරෙනු ඇත. කල් පිරීමේදී වටිනාකම කල් පිරෙන දිනයට ප්‍රථම දින අදාළ සුරැකුම්පත් පවත්වාගෙන ගිය සුරැකුම්පත් ගිණුම හිමි වාණිජ බැංකුව හෝ ප්‍රාථමික වෙළෙඳුන්ගේ දළ පියවීම් පද්ධතියේ ඇති ජංගම ගිණුමට මාරු කෙරෙනු ඇත.
- 9. අවශ්‍ය විටකදී පෙර තීරණය කළ පොලී අනුපාතික සහිත වූ මහ බැංකු සුරැකුම්පත්වල ඵලදායී අනුපාතිකය සහ කල් පිරෙන කාල පරාසය වෙනස් කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ. එවැනි වෙනස්වීම් විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය/මුදල් වෙළෙඳපොළ මංගත අධීක්ෂණ පද්ධතිය හෝ වෙනත් දැනුම්දීමේ ක්‍රමයක් මගින් ඒවා බලපැවැත්වෙන දිනයෙහි 0930 පැයට පෙර දැනුම් දෙනු ඇත.

(ඇ) මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීම

වෙළෙඳපොළ මෙහෙයුම් කමිටුව විසින් අවශ්‍ය යැයි හැඟෙන විටකදී මහ බැංකු සුරැකුම්පත් පරිණත දිනයට ප්‍රථම විශ්‍රාම ගැන්වීම පිළිබඳව තීරණය කරනු ඇත. මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීම.

- (අ) වෙන්දේසි පදනම මත හෝ
 - (ආ) කලින් තීරණය කරන ලද පොලී අනුපාතයන් මත හෝ
- සිදු කරනු ඇත.

මෙම සුරැකුම්පත් වෙන්දේසි පදනම මත හෝ කලින් තීරණය කරන ලද පොලී අනුපාතයක් මත විශ්‍රාම ගැන්වීමට අදාළ නියමයන් හා කොන්දේසි (ඇ 1) හා (ඇ 2) සඳහන් ආකාරය වේ.

(ඈ) වෙන්දේසි පදනම මත මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීම

- 1. අවශ්‍ය යැයි හැඟෙන අවස්ථාවකදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පරිණත දිනයට පෙර මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීම (මිලදී ගැනීම) පිළිබඳව විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය තුළින් නිවේදනය කරනු ලැබේ.
- 2. කලින් ගෙවා නිම කරනු ලබන සුරැකුම්පත් පිළිබඳ විස්තර එනම් සුරැකුම්පත් ප්‍රමාණය (මුහුණත වටිනාකම), කල් පිරෙන දිනය සහ ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනාගැනීමේ අංකය (ISIN) ඇතුළත් එම නිවේදනය වෙන්දේසිය පැවැත්වෙන දිනයේ හෝ වෙන්දේසිය පැවැත්වෙන දිනයට පෙර එළඹෙන ව්‍යාපාරික කටයුතු සිදු කෙරෙන පළමු දිනයේ හෝ විද්‍යුත් ලංසු තැබීමේ ක්‍රමය තුළින් හා/හෝ මුදල් වෙළෙඳපොළ මංගත අධීක්ෂණ පද්ධතිය තුළින් හා/හෝ වෙනත් ඕනෑම දැනුම්දීමේ මාධ්‍යයක් තුළින් සිදු කරනු ලැබේ. එම නිවේදනය තුළින් නියමිත වටිනාකම හා ඵලදා අනුපාතිකය සඳහන් කරමින් සහභාගිත්ව ආයතන තුළින් ලංසු කැඳවනු ලබන අතර, වෙන්දේසිය සිදු කරනු ලබන දිනයේ 1300 පැයේ සිට 1400 පැය තුළදී මෙම ලංසු පිළිගනු ලබයි. ගනුදෙනු පියවීම් එදිනට පසු එළඹෙන කාර්යාලයීය දිනයේදී සිදු කරනු ලබයි.
- 3. ලංසු ඉදිරිපත් කිරීම විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය තුළින් සිදුකල යුතුය. මෙම ලංසු ඉදිරිපත් කිරීමේ ක්‍රමය ක්‍රියා විරහිත වී ඇත්නම් පමණක් දුරකථන මගින් ලංසු ඉදිරිපත් කළ හැකි අතර ලංසු ඉදිරිපත් කර විනාඩි 15 ක් ඇතුළත එකී ලංසු, බලය ලත් නිලධාරීන් දෙදෙනෙකු අත්සන් කරන ලද උකස් නිවේදනයකින් තහවුරු කළ යුතුය. එම උකස් නිවේදනයේ මුල් පිටපත එදිනම කාර්යාලයීය කටයුතු අවසන් වීමට පෙර දේශීය කටයුතු දෙපාර්තමේන්තුව වෙත එවිය යුතුය. එක් සහභාගිත්ව ආයතනයකට උපරිම හයකට යටත්ව ලංසු ඉදිරිපත් කළ හැකිය. ලංසුවක අවම ප්‍රමාණය රුපියල් මිලියනයක් විය යුතු අතර, වැඩිවන සෑම ප්‍රමාණයක්ම මිලියන එකෙහි ගුණාකාර වලින් විය යුතුය.
- 4. පිළිගනු ලැබූ ලංසු පිළිබඳ විස්තර අදාළ සහභාගිත්ව ආයතන වෙත එදිනම 1430 පැයේදී විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් දන්වනු ලබයි.

5. වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර ඇති ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයට එකම මිල යටතේ ලංසු ඉදිරිපත් කර ඇති අවස්ථාවලදී, වෙන්දේසියේ මුල් ප්‍රමාණය ඉදිරිපත් කර ඇති ලංසුවල අනුපාතිකයක් මත (Pro-rata basis) පදනම්ව අදාළ ආයතන වෙත ප්‍රදානය කරනු ලැබේ. ඒ අනුව පිළිගත් අවසන් ලංසුවට සහභාගිත්ව ආයතන ඉදිරිපත් කර ඇති ප්‍රමාණයන්ගෙන් කිසියම් කොටසක් පමණක් පිළිගනු ලබන අවස්ථා විය හැක.
6. සාර්ථක වූ එක් එක් ලංසුවල මිලදී ගැනීමේ අගය (මිල) ගණනය කිරීම, මිලදී ගනු ලැබූ සුරැකුම්පත්වල මුහුණත අගය, අදාළ සහභාගිත්ව ආයතනය විසින් ඉදිරිපත් කර තිබූ අනුපාතයෙන් අදාළ කල් පිරෙන කාල සීමාව සඳහා වට්ටම් කිරීම මගින් සිදුකරනු ලැබයි.
7. ගනුදෙනු පියවීමේ දිනයේදී සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව එදින 0830 පැයට හෝ ඊට ප්‍රථමයෙන් ලංකා සෙකයු වෙත යොමු කරන අතර, එය පදනම් කරගෙන විශ්‍රාම ගැන්වූ (මිලදී ගත්) සුරැකුම්පත් ලංකා සෙකයු හි ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් ගිණුමට මාරු කිරීමත් සමඟ සුරැකුම්පත්වල ගැණුම් මිල සාර්ථක ලංසුකරුවන්ගේ තත්කාලීන දළ පියවීම් ක්‍රමය යටතේ ඇති පියවීම් ගිණුමට මාරු කිරීමෙන් ගනුදෙනුව පියවීම සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් සහභාගිත්ව ආයතන විසින් පද්ධතිය වෙත කිසිම ගෙවීම් උපදෙසක් නිකුත් කිරීම අවශ්‍ය නොවේ.
8. ශ්‍රී ලංකා මහ බැංකුව සහභාගිත්ව ආයතනයක ලංසු පිළිගත් පසු එකී සහභාගිත්ව ආයතනය එමගින් බැඳීමකට යටත්වන අතර, එම ගනුදෙනු (සහභාගිත්ව ආයතනයේ විකිණීම්) සාර්ථක කිරීමට (ගරු කිරීමට) අදාළ සහභාගිත්ව ආයතනය අපොහොසත් වන්නේ නම්, ඒ වෙනුවෙන් වූ හානිය වශයෙන් ලංසුවේ සඳහන් පොලී අනුපාතය යටතේ සුරැකුම්පත්වල පරිණතවීමට ඇති ඉතිරි කාලය සඳහා ගැනුම් මිල මත පොලී ගෙවීමට යටත් වේ. මෙසේ ගෙවීමට සිදුවන හානිය පියවුම් දිනයට පසු එළඹෙන ප්‍රථම බැංකු ව්‍යාපාරික කටයුතු දිනයේදී මහ බැංකුව විසින් සහභාගිත්ව ආයතනයේ පියවීම් ගිණුමට හර කරනු ලැබේ.
9. වෙන්දේසිය පැවැති දිනයේම අවශ්‍ය නම් අතිරේක වෙන්දේසියක් පැවැත්වීමේ අයිතිය මහ බැංකුව සතු වේ.
10. සහභාගිත්ව ආයතනයක ඕනෑම ලංසුවක කොටසක් හෝ සම්පූර්ණයෙන්ම පිළි ගැනීමේ හෝ ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතු වේ.

(ඇ2) මූලික තීරණය කරන ලද අනුපාතයක් මත මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීම

1. ශ්‍රී ලංකා මහ බැංකුව මූලික තීරණය කරන ලද අනුපාතයක් මත මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීමට අවශ්‍ය වූ විට, විශ්‍රාම ගැන්වීමට බලාපොරොත්තුවන සුරැකුම්පත්වල ප්‍රමාණය, කල් පිරෙන දිනය, අනුපාතය සහ අදාළ මහ බැංකු සුරැකුම්පත්වල ජාත්‍යන්තර සුරැකුම්පත් හඳුනාගැනීමේ අංකය (ISIN) ඇතුළත් නිවේදනයක් විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය මගින් හා/හෝ මුදල් වෙළෙඳපොළ මංගත අධීක්ෂණ පද්ධතිය මගින් හා/හෝ අනෙකුත් සන්නිවේදන මාධ්‍යයක් මගින් සිදුකරනු ලැබේ. එම නිවේදනය මගින් සහභාගිත්ව ආයතන වලින් එදිනම ලංසු කැඳවීම කරනු ලැබේ.
2. පියවීමේ දිනය ගනුදෙනු කිරීමේ දිනයට පසුව එළඹෙන ව්‍යාපාරික දිනය වනු ඇත.
3. මෙබඳු ආකාරයේ ගනුදෙනු සිදු කිරීමට හැකිවන අයුරින් විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය සතුටුදායක මට්ටමකට වෙනස් කරන තුරු කලින් තීරණය කරන ලද අනුපාතයක් මත මහ බැංකු සුරැකුම්පත් විශ්‍රාම ගැන්වීම සඳහා පහත දැක්වෙන ක්‍රියා පිළිවෙල අනුගමනය කරනු ලැබේ.
 - අ. කලින් තීරණය කරන ලද අනුපාතයක් මත මහ බැංකු සුරැකුම්පත් විකිණීමට කැමති සහභාගිත්ව ආයතන එය විකිණීමට බලාපොරොත්තුවන ප්‍රමාණය දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවිධ වෙළෙඳ කටයුතු අංශය වෙත එම දිනයේම 1430 පැයට පෙර දුරකථන මාර්ගයෙන් දැනුම් දිය යුතු අතර, එම ගනුදෙනුව බලයලත් නිලධාරීන් දෙදෙනෙකු විසින් අත්සන් කරන ලද ආකේෂ නිවේදනයක් මගින් දැනුම්දීම සිදුකර විනාඩි 30 ක් ඇතුළත දී තමුන් එදින 1500 පැයට ප්‍රථමයෙන් තහවුරු කළ යුතුය. ආකේෂ පණිවුඩයෙහි මුල් පිටපත එදිනම, ව්‍යාපාරික කටයුතු අවසාන වීමට ප්‍රථම දේශීය කටයුතු දෙපාර්තමේන්තුවේ විවිධ වෙළෙඳ කටයුතු අංශය වෙත එවිය යුතුය.
 - ආ. ගනුදෙනුව තහවුරු කිරීමේ ලියවිල්ල ලැබෙන තුරු විවිධ වෙළෙඳ කටයුතු අංශය විසින් ගනුදෙනුවට අදාළ සියලුම තොරතුරු විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතියට ඇතුළත් කරනු ලබන අතර, (ස්ථීර පදනමක් යටතේ සිදු කරනු ලබන මිලදී ගැනීමේ විකල්පය යටතේ) අදාළ තොරතුරු එදිනම 1530 පැයට හෝ ඊට පෙර විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය තුළින් ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබේ.
 - ඇ. ගනුදෙනුවක අවම ප්‍රමාණය රුපියල් මිලියන එකක් විය යුතු අතර, වැඩිවන ප්‍රමාණ මිලියන එකෙහි ගුණාකාර වලින් විය යුතුය.
 - ඈ. මෙම ගනුදෙනු පිළිගත් සහභාගිත්ව ආයතනයන්ට ඒ බව එදිනම 1530 පැයට හෝ ඊට පෙර විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය තුළින් (ස්ථීර පදනමක් යටතේ සිදු කරනු ලබන මිලදී ගැනීමේ විකල්පය යටතේ) බලාගත හැකිය.

- 4. ගනුදෙනු පියවීම, සුරැකුම්පත් භාරදීමට එරෙහි ගෙවීම් කිරීම (DVP) පදනම මත ලංකා සෙකුරු හි සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ පහසුකම යටතේ සිදු කරනු ලබයි. සැසඳූ ගනුදෙනු යොමු කිරීමේ ගොනුව ගනුදෙනු පියවීමේ දින පැය 0830 ට හෝ ඊට පළමුව ලංකා සෙකුරු වෙත යොමු කරන අතර, එය පදනම් කරගෙන අදාළ මිලදී ගත් සුරැකුම්පත් ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත් ගිණුමට මාරු කිරීමත් සමඟම සුරැකුම්පත්වල ගැනුම් මිල අදාළ සහභාගිත්ව ආයතනයන්ගේ තත්කාලීන දළ පියවීම් ක්‍රමය යටතේ ඇති පියවීම් ගිණුමට මාරු කිරීමෙන් ගනුදෙනුව පියවනු ලබයි. මේ සඳහා සහභාගිත්ව ආයතන, කිසිම ගෙවීම් උපදේශයන් පියවීම් පද්ධතිය වෙත නිකුත් කිරීම අවශ්‍ය නොවේ.
- 5. මිලදී ගැනීමේ අගය (මිල) මිලදී ගනු ලැබූ සුරැකුම්පත්වල මුහුණත අගය, කලින් තීරණය කරන ලද අනුපාතයෙන්, සුරැකුම්පත් කල් පිරීමට ඉතිරිව තිබෙන කාල සීමාව සඳහා වට්ටම් කිරීමෙන් ගණනය කරනු ලැබේ.
- 6. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගිත්ව ආයතනයක් ඉදිරිපත් කරන ලද කලින් තීරණය කරන ලද අනුපාතයකට අනුව මහ බැංකු සුරැකුම්පත් විකිණීමක් පිළිගත් පසු එකී සහභාගිත්ව ආයතනය එමගින් බැඳීමකට යටත්වන අතර, ඒ අනුව එම ගනුදෙනුව පියවීම් දිනයේ ව්‍යාපාරික කටයුතු අවසන් වීමට ප්‍රථම ලංකා සෙකුරු තුළ අදාළ ගෙවීම් කිරීමට අපොහොසත් වුවහොත් එම සහභාගිත්ව ආයතනය ඒ වෙනුවෙන් වූ හානිය ලෙස සුරැකුම්පත් විකිණීමට කලින් තීරණය කරන ලද අනුපාතය යටතේ පරිණත වීමට ඉදිරියට ඇති කාලය සඳහා සුරැකුම්පත් ගැනුම් මිල මත ගණනය කරන ලද පොලියක් ගෙවීමට යටත් වේ. මෙම පොලී ප්‍රමාණය ගනුදෙනු පියවීමේ දිනට පසුව එළඹෙන ප්‍රථම බැංකු ව්‍යාපාරික කටයුතු දිනයේදී අදාළ සහභාගිත්ව ආයතනයේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති පියවීම් ගිණුමට හර කරනු ලැබේ.

මෙයට,

අධ්‍යක්ෂ,

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

ඇමුණුම I

ශ්‍රී ලංකා මහ බැංකු සුරැකුම්පත් ගනුදෙනු සනාථ කිරීම

ආයතනයේ නම:-

ගනුදෙනුවෙහි ස්වභාවය (මිලදී ගැනීමක් / විකිණීමක්):-

මුහුණත අගය:-

එලදායීතා අනුපාතිකය:-

ගනුදෙනුව සිදු කළ දිනය:-

ගනුදෙනුව පියවීම් දිනය:-

පරිණත වන දිනය:-

බලයලත් අත්සන්කරු

බලයලත් අත්සන්කරු

චක්‍රලේඛ අංක: 35/01/005/0006/10

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2006 ජූනි 16

සියළුම ප්‍රාථමික වෙළෙඳුන් වෙත,

ශ්‍රී ලංකා මහ බැංකුවේ විවට වෙළෙඳ කටයුතු

2006 ජූනි 19 වන දින සිට බලපැවැත්වෙන පරිදි, ශ්‍රී ලංකා මහ බැංකුව එහි විවට වෙළෙඳපොළ කටයුතු යටතෙහි කෙරෙන ගනුදෙනු බලපත්‍රලාභී වාණිජ බැංකු සමඟ පමණක් සිදු කරනු ඇත.

අධ්‍යක්ෂ/දේශීය කටයුතු

චක්‍රලේඛ අංක: 35/01/005/0010/03

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2006 ජූලි 06.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා පැහවීම

ඉහත කරුණු සම්බන්ධ අපගේ 2004 ඔක්තෝබර් මස 22 දිනැති අංක : 35/01/005/0010/01 දරන චක්‍රලේඛය හා බැඳේ.

ඉහත චක්‍රලේඛයෙහි අවශ්‍යතා සඳහා තැන්පත් කර ඇති ආන්තික මුදල් තැන්පතු වෙනුවෙන් වාණිජ බැංකු විසින් පොලී ගෙවීම පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුවේ විරෝධතාවක් නොමැති බව සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දන්වනු ලැබේ.

අධ්‍යක්ෂ/දේශීය කටයුතු
ශ්‍රී ලංකා මුදල් මණ්ඩලයේ අනුමැතිය ලත් අත්සන්කරු

චක්‍රලේඛ අංක: 35/01/005/0010/04

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2006 ඔක්තෝබර් 11

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා පැහවීම

ඉහත කරුණු සම්බන්ධ අපගේ 2004 ඔක්තෝබර් මස 22 දිනැති අංක: 35/01/005/0010/01 දරන චක්‍රලේඛය හා බැඳේ.

ඉහත චක්‍ර ලේඛනයේ විශේෂයෙන් සඳහන් කරන ලද අයිතමයන් ආනයන අවස්ථාවන්හිදී ආනයනික ගනුදෙනුකරුවන් විසින් ණයවර ලිපි විවෘත කරන විට ඒ සඳහා තැන්පත් කළයුතු අවම ආන්තික තැන්පතු අවශ්‍යතා සපුරාලීමට හැකිවන අයුරින් එකී ගනුදෙනුකරුවන් වෙත කිසිම බැංකු අන්තිකාරමක් ලබා නොදිය යුතු බව සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත මෙයින් දන්වනු ලැබේ.

අධ්‍යක්ෂ/දේශීය කටයුතු

චක්‍රලේඛ අංකය : 35/01/005/0010/05

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2006 ඔක්තෝබර් 18 වැනි දින.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ණයවර ලිපි මත ආන්තික තැන්පතු අවශ්‍යතා

2004 ඔක්තෝබර් මස 22 වෙනි දිනැති චක්‍රලේඛ අංක: 35/01/005/0010/01 දරන අපගේ චක්‍රලේඛයෙහි ලේඛන “අ” හි දක්වා ඇති වාහනවලට අමතරව 2006 ඔක්තෝබර් 18 වන දින ව්‍යාපාරික කටයුතු නිම කිරීමෙන් අනතුරුව බලපැවැත්වෙන පරිදි, ණයවර ලිපි විවෘත කරන අවස්ථාවේදී එම ණයවර ලිපි ආනයන වටිනාකමින් සියයට පණහක් ආවරණය වන පරිදි, අවම මුදල් ආන්තිකයක් ඒවා විවෘත කරන වාණිජ බැංකුවෙහි තැන්පත් කර නොමැති අවස්ථාවකදී “අ 1” ලේඛනයෙහි (අමුණා ඇත) සඳහන් කොට ඇති භාණ්ඩ ආනයනය පිණිස ණයවර ලිපි වාණිජ බැංකු විසින් විවෘත නොකළ යුතුය.

“අ 1” ලේඛනයෙහි සඳහන් කොට ඇති භාණ්ඩ ආනයනය ආවරණය වන පරිදි දැනටමත් නිකුත් කර ඇති, ණයවර ලිපි ඉහත ඡේදයෙහි සඳහන් කොන්දේසිවලට පරිබාහිරව එම ණයවර ලිපිවල වටිනාකම වැඩි කිරීම සඳහා බැංකු විසින් අවසර නොදිය යුතුය.

මෙම චක්‍රලේඛණය මගින් පනවා ඇති අවම ආන්තික තැන්පතු අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා ආනයන ගණුදෙනුකරුවන්ට බැංකු විසින් අත්තිකාරම් ප්‍රධානය නොකළ යුතුය. එනමුදු එම ආන්තික තැන්පතු මත පොලී ගෙවිය හැක.

මෙම චක්‍ර ලේඛයට අනුකූලව ආන්තික තැන්පතු ලබාගෙන ඇති බවට, අදාල ඉන්වොයිසිය මත බැංකු විසින් පිටසන් කළ යුතුය.

තැවන දන්වන තුරු මෙම නියෝගවලට අනුකූලව කටයුතු කරන මෙන් සියළුම බැංකු වලින් ඉල්ලා සිටිනු ලැබේ.

අධ්‍යක්ෂ / දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මුදල් මණ්ඩලයේ අනුමැතිය ලත් අත්සන්කරු

ලේඛන අ - 1		
50% ආන්තික තැන්පතු අවශ්‍යතාවයට යටත්වන භාණ්ඩ ලැයිස්තුව		
ශීර්ෂ අංකය	විස්තරය	ආවරණය වන ශීර්ෂ අංක
1	පාම් තෙල්	1511.90.09
2	වොක්ලට්	1806.31, 1806.32 සහ 1806.90
3	පාන්, පේස්ට්‍රි, කේක්, විස්කෝතු සහ අනෙකුත් බක්කර්වරුන්ගේ කැවිලි	1905 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
4	බීර	2203
5	වයින්, වර්මන් සහ අනෙකුත් පැසවූ පාන වර්ග	2204 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක 2205 සහ 2206
6	ස්ප්‍රිතු වර්ග, ලිකියර් වර්ග සහ අනෙකුත් ස්ප්‍රිතුමය පාන වර්ග	2208 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
7	සුවඳ විලවුන් සහ ප්‍රසාධන දියර	3303
8	ශෝභාව හෝ හැඩ වැඩ ගන්වන සකස් කිරීම් (තොල්, ඇස්, ප්‍රසාදන, පාද ප්‍රසාදන ආදිය)	3304 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක

9	හිසකෙස් මත භාවිතා කළ හැකි සකස් කිරීම්	3305 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
10	රැවුල බැමට පෙර, රැවුල බැමේදී හෝ රැවුල බැමෙන් පසුව පාවිච්චි කරනු ලබන සකස් කිරීම්, කාය දුගන්ධනාශක සහ දහදිය මර්ධනයන්, සුවඳවත් කළ ස්නාන ලවණ වර්ග සහ අනෙකුත් ස්නාන පිළියෙල කිරීම්, සුගන්ධ වහනය සඳහා වූ සකස් කිරීම් හෝ කාමර සුවඳවත් කිරීම්	3307.10, 3307.20, 3307.30, 3307.41 සහ 3307.49
11	සබන් සහ කාබනික පෘෂ්ඨ ක්‍රියාකාරක නිෂ්පාදන	3401 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
12	ජ්ලාස්ථික් වර්ගවලින් නිමකල මේස උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ අනෙකුත් ගෘහ උපකරණ සහ ප්‍රසාදන භාණ්ඩ	3924.90.01 (කිරි බෝතල් සඳහා සුප්පු) හැර 3924 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
13	ගෙතු හෝ ක්‍රෝෂේ ගෙතු ඇඟළුම් කොටස්	6117.80, 6117.80.09 සහ 6117.90 හැර පරිච්ඡේද 61 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
14	නොගෙතු හෝ ක්‍රෝෂේ ගෙතු ඇඟළුම් කොටස්	6217 හැර පරිච්ඡේද 62 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
15	පාවහන්	6406 (කොටස්) හැර 64 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
16	කෘතීම මල්	6702 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
17	බිත්ති පිඟන් ගඩොල්, බිම් පිඟන් ගඩොල් සහ ඒ හා සමාන දෑ	6907 සහ 6908 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
18	පිඟන් මැටි, පෝසිලේන් හෝ චීන මැටි වලින් තනන ලද මේස උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ, අනෙකුත් ගෘහ භාණ්ඩ සහ ප්‍රසාදන භාණ්ඩ	6911 සහ 6912 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
19	කුඩා ප්‍රතිමා සහ අනෙකුත් පිඟන් මැටි සැරසිලි භාණ්ඩ	6913 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
20	මේසයේ මුළුතැන්ගෙයි, ප්‍රසාදනයේ, කාර්යාලයේ, අභ්‍යන්තර සැරසිලි හෝ ඵ්වැනි කාර්යයන් උදෙසා වූ විදුරු බඩු	7013.99.01 (ළඳරු කිරි බෝතල්) හැර 7013 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
21	අනුකරණ ආභරණ	7117 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
22	මල නොබැඳෙන වානේ වලින් කළා වූ මේස උපකරණ, මුළුතැන්ගෙයි උපකරණ, සහ අනෙකුත් ගෘහ උපකරණ	7323.93
23	අගුළු හා ඉබි අගුළු	8301.10, 8301.20, 8301.30, 8301.40 සහ 8301.50
24	විදුලි පංකා	8414.51, 8414.59.01 සහ 8414.59.09
25	වායු සමීකරණ යන්ත්‍ර	8415 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
26	ශීතකරණ, අධි ශීතකරණ සහ අනෙකුත් ශීතකරණ හෝ අධිශීතකරණ උපකරණ	8418.91.01, 8418.91.02, 8418.91.09, 8418.99.01, 8418.99.02, සහ 8418.99.09 හැර 8418 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
27	පිඟන් භාණ්ඩ සෝදන යන්ත්‍ර	8422.11, 8422.19
28	ගෘහ සහ රෙදි සෝදන වර්ගයේ සෝදන යන්ත්‍ර	8450.90 හැර 8450 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
29	ස්වයංයුක්ත විදුලි මෝටරයක් සහිත විද්‍යුත් යාන්ත්‍රික ගෘහ උපකරණ (උදා: රික්ත පවිත්‍රක, බිම මප දමන යන්ත්‍ර, ආහාර ඇඹරුම් යන්ත්‍ර, මිශ්‍රක බිලෙන්ඩර්ස් ආදිය)	8509.90 (කොටස්) හැර 8509 යටතේ ඇති සියළුම සංයෝජිත වර්ගීකරණ සංකේත
30	ස්වයංයුක්ත විද්‍යුත් මෝටරයක් සහිත රැවුල බාන, කොණ්ඩා කපන, ලෝම ඉවත් කරන උපකරණ	8510.90 (කොටස්) හැර 8510 යටතේ ඇති සියළුම
31	විද්‍යුත් ක්ෂණික හෝ සංවය ජලනාපක හා ගිල්ලුම් තාපක	සංයෝජිත වර්ගීකරණ සංකේත
32	හිසකෙස් වියලන උපකරණ හා අනෙකුත් හිසකෙස් සකස් කිරීමේ උපකරණ	8516.10 8516.31 සහ 8516.32
33	විද්‍යුත් ඉස්ත්‍රික	

34	මයික්‍රොවේච් උදුන්	8516.40
35	අනෙකුත් උදුන් හා ලීප්	8516.50
36	කෝපි හා තේ පිළියෙල කරන උපකරණ	8516.60
37	කර කරන උපකරණ (ටෝස්ටර්)	8516.71
38	විඩියෝ සුසර කිරීමේ උපකරණයක් අනුබද්ධ වූ හෝ නොවූ විඩියෝ පටිගත කරණ හෝ ප්‍රති නිෂ්පාදන උපකරණ	8516.72 8521 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
39	රූපවාහිනී	8528.12., 8528.12.01, 8528.12.09, 8528.13, 8528.13.01 සහ 8528.13.09
40	ඇන්ටෙනා	8529.10.01, 8529.10.02
41	විද්‍යුත් සුත්‍රිකා බල්බ සහ ශක්ති කාර්යක්ෂම සංයුක්ත ෆ්ලෝරොසන්ට් ලාම්පු සහ අනෙකුත් ලාම්පු	8539.22, 8539.31, 8539.31.01 සහ 8539.31.09
42	අන් ඔර්ලෝසු සහ ඔර්ලෝසු	9101,9102, 9103 සහ 9105 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක
43	ලාම්පු සහ විදුලි සවි කිරීම්	9405.10, 9405.20, 9405.30, 9405.40, 9405.40.01, 9405.40.02 සහ 9405.40.09
44	සෙල්ලම් බඩු	9501,9502 සහ 9503 යටතේ ඇති සියළුම ශීර්ෂ අංක

චක්‍රලේඛ අංක: 35/01/005/0006/11

දේශීය කටයුතු දෙපාර්තමේන්තුව
2006 දෙසැම්බර් 26

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකු වෙත,

ප්‍රතිචක්‍රණී පහසුකම

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිචක්‍රණී පහසුකම වාණිජ බැංකුවලට ඔවුන්ගේ හදිසි ද්‍රවශීලතා ගැටළු විසඳා ගැනීමට සපයා ඇති අතර එය අවසාන අරමුදල් ප්‍රවේශය ලෙස සැලසුම් කර ඇත. එසේ වුවද, සමහරක් බැංකු ප්‍රතිචක්‍රණී පහසුකම නිත්‍ය අරමුදල් සපයා ගැනීමේ මූලාශ්‍රයන් ලෙස භාවිතා කර ඇත. පසුගිය මාස 6 තුළ මහ බැංකුව විසින් ඉහත කී පරිදි ප්‍රතිචක්‍රණී පහසුකම යටතේ අඛණ්ඩව ණය ලබා ගැනීමේ අයහපත් ප්‍රතිඵල බැංකු වෙත තනි තනිව හා පොදුවේ පැහැදිලි කළ අතර, ප්‍රතිචක්‍රණී පහසුකම මත නිරතුරුවම රැඳී නොසිට අරමුදල් සපයා ගැනීම සඳහා වෙනත් විකල්ප මූලාශ්‍ර පිළියෙල කරගන්නා ලෙස දන්වා සිටින ලදී.

වාණිජ බැංකු පද්ධතිය තුළ ද්‍රවශීලතා අතිරික්තයක් පවතින අවස්ථාවක ද්‍රවශීලතා හිඟයක් ඇති කිසියම් බලපත්‍රලාභී වාණිජ බැංකුවකට එම ද්‍රවශීලතා හිඟය සපුරා ගැනීම සඳහා මහ බැංකුවේ ප්‍රතිචක්‍රණී පහසුකම ලබා ගැනීමේ අවශ්‍යතාවයක් නොමැති බව පෙනීයන අතර, එවැනි උෟනතා සමස්ථ පද්ධතිය තුළ පවතින අතිරික්තයෙන් සපුරා ගත හැක.

මේ අනුව 2007 ජනවාරි මස 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි මහ බැංකුවේ ඇස්තමේන්තු අනුව වාණිජ බැංකු පද්ධතිය තුළ ද්‍රවශීලතා අතිරික්තයක් පවතින දිනවල මහ බැංකුවේ ප්‍රතිචක්‍රණී පහසුකම් සපයනු නොලැබේ. එවැනි තත්ත්වයක් මත ප්‍රතිචක්‍රණී පහසුකම් සපයනු නොලබන දිනවල පෙ.ව. 9.30 ට මුදල් වෙළෙඳපොළ තොරතුරු පද්ධතිය/විද්‍යුත් ලංසු තැබීමේ පද්ධතිය හරහා ඒ බව නිවේදනය කරනු ඇත.

වැ.බ. අධ්‍යක්ෂ
දේශීය කටයුතු දෙපාර්තමේන්තුව

සම්බන්ධ අංකය : 06/07/01/2006

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 590,
කොළඹ 1.
2006.02.01

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්
මහත්වරුනි,

භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුචිතාන්සි නිකුත් කිරීම

උක්ත විෂය සම්බන්ධයෙන් 1991.07.12 දිනැති අංක. ඊසී/48/91(ඒ) සහ 1997.03.04 දිනැති අංක ඊසී/04/97(ඒ) දරන මාගේ මෙහෙයුම් උපදෙස්වලට වැඩිමනත් වශයෙනි. 2005.08.25 දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වී ඇති පහත සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන්ද, 2005.08.25 දිනට පෙර නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස්වලට ඇතුළත් කර ගන්නා ලෙසටත්, ඔවුන් විසින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුචිතාන්සි භාණ්ඩ අපනයන සම්බන්ධ ගනුදෙනුවලදී පිළිගන්නා ලෙසටත්, බලයලත් වෙළෙඳුන්ගෙන් මෙමගින් ඉල්ලා සිටිනු ලැබේ.

	භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ නම්	ලියාපදිංචි අංකය
1.	සීමාසහිත සී ට්‍රේඩ් සර්විසස් (පෞද්ගලික) සමාගම	06/07/009/0132
2.	සීමාසහිත පී. ඇන්ඩ් ඩී නෙඩ්ලොයිඩ් කීල්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0133
3.	සීමාසහිත සීඑල් සින්රිස් (පෞද්ගලික) සමාගම	06/07/009/0134
4.	සීමාසහිත ආර්පීසී ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0135
5.	සීමාසහිත වෝටර්වේස් ෂීපීං කලමිඳු (පෞද්ගලික) සමාගම	06/07/009/0136
6.	සීමාසහිත මීර්කල් ෆ්‍රේට් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0137
7.	සීමාසහිත මැරිටයිම් ලොජිස්ටික්ස් කලමිඳු (පෞද්ගලික) සමාගම	06/07/009/0138
8.	සීමාසහිත කේප්එස්ඊ ලොජිස්ටික්ස් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0139
9.	සීමාසහිත මෙගා ට්‍රේඩ් ඉන්ටර්නැෂනල් සමාගම	06/07/009/0140
10.	සීමාසහිත ග්ලෝබල් ෂීපීං ඇන්ඩ් ට්‍රේඩිං (පෞද්ගලික) සමාගම	06/07/009/0141
11.	සීමාසහිත මල්ටිමොඩල් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0142
12.	සීමාසහිත මැකිනොන් මැකනස් සහ සමාගම (ශීපීං)	06/07/009/0143
13.	සීමාසහිත ඕෂන්එයා ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0144
14.	සීමාසහිත ෆ්‍රේට් ලයින් ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම	06/07/009/0145
15.	සීමාසහිත මැරිටයිම් ෂීපීං ඇන්ඩ් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0146
16.	සීමාසහිත සෙන්ටර් මැරිටයිම් (පෞද්ගලික) සමාගම	06/07/009/0147
17.	සීමාසහිත ට්‍රාන්ස්කාගෝ (පෞද්ගලික) සමාගම	06/07/009/0148
18.	සීමාසහිත මෙට්රෝ ඉන්ටර්නැෂනල් ඒෂියා (පෞද්ගලික) සමාගම	06/07/009/0149
19.	සීමාසහිත පාඩෙන්ෂල් ෂීපීං ලයින්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0150
20.	සීමාසහිත ග්‍රීන් ඊස්ට් මැරිටයිම් (පෞද්ගලික) සමාගම	06/07/009/0151
21.	සීමාසහිත මාස්ටර් කන්ටේනර් ලයින්ස් කලමිඳු (පෞද්ගලික) සමාගම	06/07/009/0152
22.	සීමාසහිත වින්ග්ස් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0153
23.	සීමාසහිත මේන් ෆ්‍රේට් කලමිඳු (පෞද්ගලික) සමාගම	06/07/009/0154
24.	සීමාසහිත ෆාස්ට් ට්‍රාන්සිට් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0155
25.	සීමාසහිත සී ඇන්ඩ් එයාර් කලමිඳු (පෞද්ගලික) සමාගම	06/07/009/0156
26.	සීමාසහිත නියොන් මැරිටයිම් (පෞද්ගලික) සමාගම	06/07/009/0157
27.	සීමාසහිත නියොන් මරුවි ලංකා ෂීපීං ලයින්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0158
28.	සීමාසහිත නිව් ඒෂියා ලයින්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0159
29.	සීමාසහිත පැරමවුන්ට් ෂීපීං (පෞද්ගලික) සමාගම	06/07/009/0160
30.	සීමාසහිත මවුන්ට් ෂීපීං ඒජන්සීස් (පෞද්ගලික) සමාගම	06/07/009/0161
31.	සීමාසහිත ඇම්කෝ ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0162

	භාණ්ඩ නැවත කරන්නන්ගේ නම්	ලියාපදිංචි අංකය
32.	සීමාසහිත නෙට්වර්ක් කාර්ගෝ සර්විසස් සිලෝන් (පෞද්ගලික) සමාගම	06/07/009/0163
33.	සීමාසහිත මැරිටයිම් ඒජන්සිස් සමාගම	06/07/009/0164
34.	සීමාසහිත එම්බසි ලොජිස්ටික්ස් කලම්බු (පෞද්ගලික) සමාගම	06/07/009/0165
35.	සීමාසහිත එම්.ඒ.රසාක් ෆ්‍රේට් ෆෝර්වර්ඩ්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0166
36.	සීමාසහිත සී ෂීපිං කලම්බු (පෞද්ගලික) සමාගම	06/07/009/0167
37.	සීමාසහිත හේෂා ෂීපිං (පෞද්ගලික) සමාගම	06/07/009/0168
38.	සීමාසහිත එමරල් ෂීපිං ලයින් (පෞද්ගලික) සමාගම	06/07/009/0169
39.	සීමාසහිත සිනෙප් ලංකා ඒජන්සිස් (පෞද්ගලික) සමාගම	06/07/009/0170
40.	සීමාසහිත ක්ලාක් ස්පෙන්ස් ඇන්ඩ් කම්පැනි	06/07/009/0171
41.	සීමාසහිත යුනයිටඩ් ෂීපිං සර්විසස් (පෞද්ගලික) සමාගම	06/07/009/0172
42.	සීමාසහිත සී එයා ඇසෝසියේට්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0173
43.	සීමාසහිත සවුත්පෝට් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0174
44.	සීමාසහිත හබ්ලයින් ඒජන්සිස් (ලංකා) සමාගම	06/07/009/0175
45.	සීමාසහිත ඩයමන්ඩ් ෂීපිං සර්විසස් (පෞද්ගලික) සමාගම	06/07/009/0176
46.	සීමාසහිත එස්.ඩබ්.එල්. ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0177
47.	සීමාසහිත ගල්ෆ් ඉන්ටර්නැෂනල් මැරිටයිම් (පෞද්ගලික) සමාගම	06/07/009/0178
48.	සීමාසහිත ඕෂන් ෂීපිං කන්ටේනර් ලයින්(පෞද්ගලික) සමාගම	06/07/009/0179
49.	සීමාසහිත ෂීපිං ඒජන්සි සර්විසස් (පෞද්ගලික) සමාගම	06/07/009/0180
50.	සීමාසහිත ඉන්ඩියා ලංකා එක්ස්ප්‍රස් (පෞද්ගලික) සමාගම	06/07/009/0181
51.	සීමාසහිත එම්පයර් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0182

මෙයට - විශ්වාසී,

චැ.බ. විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/07/02/2006

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 590,
කොළඹ 1.
2006 ජූනි 19

සියළුම බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්,

**විදේශ මුදල් මිලදී ගැනීම් හා විකිණීම් සම්බන්ධ
ආකෘති පත්‍ර 1 හා ආකෘති පත්‍ර 2 ඉදිරිපත් කිරීම**

1998 දෙසැම්බර් මස 24 දිනැති EC/07/98(MU) අංක දරන මෙහෙයුම් උපදෙස් සඳහා බලයලත් වෙළෙඳුන් ගේ අවධානය යොමු කරමි. ඇතැම් බලයලත් වෙළෙඳුන් විසින් විධිමත් පරිදි ආකෘති පත්‍ර 1 හා ආකෘති පත්‍ර 2 විනිමය පාලන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කිරීම සිදු නොවන බව පෙනී ගොස් ඇති අතර හා විදේශ විනිමය සඳහා බලයලත් වෙළෙඳු ආයතනයෙහි බලයලත් නිලධාරියාගේ අත්සන හා නිල මුද්‍රාව නොමැති අසම්පූර්ණ ආකෘති පත්‍ර දිගින් දිගටම විනිමය පාලන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන බව පෙනී ගොස් ඇත. ඉහත සඳහන් මෙහෙයුම් උපදෙස්වලට අනුකූලව ආකෘති පත්‍ර 1 හා ආකෘති පත්‍ර 2 නියමිත පරිදි නිවැරදිව සම්පූර්ණ කර විනිමය පාලන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළයුතු බව මෙයින් දැනුම් දෙන අතරම එම ආකෘතිපත්‍රවල සඳහන් කරනු ලබන තොරතුරු සම්පූර්ණ විය යුතු බවට බලයලත් වෙළෙඳුන්ට මින් නැවත දැනුම් දෙනු ලැබේ.

උක්ත ආකෘති පත්‍ර 1 හා 2 විනිමය පාලන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමට අමතරව බලයලත් වෙළෙඳුන් විසින් සිදු කරනු ලැබූ සියලුම විදේශීය මුදල් විකුණුම් (ආකෘති පත්‍ර 1) හා මිලදී ගැනීම් (ආකෘති පත්‍ර 2) ගනුදෙනු කරනු ලැබූ අගය නොසලකා මෙම දෙපාර්තමේන්තුව වෙත සියලුම බලයලත් වෙළෙඳුන්ගේ ප්‍රධාන කාර්යාලවල සම්බන්ධ කර ඇති මාර්ගගත පුළුල් පැතුරුම් ජාලය හරහා සම්ප්‍රේෂණය කිරීමට කටයුතු කළ යුතුය. අදාල තොරතුරු ඉතා ඉක්මණින් සම්ප්‍රේෂණය කිරීමට අවශ්‍ය මෘදුකාංග සෑම ශාඛාවකටම ලබාදීමට හැකිවන පරිදි බලයලත් වෙළෙඳුන්ගේ ප්‍රධාන කාර්යාලවලට ලබා දී ඇති මෘදුකාංග සියලුම ශාඛා කාර්යාලවල ස්ථාපිත කිරීමට ප්‍රධාන කාර්යාලය පියවර ගත යුතුය. විද්‍යුත් තැපැල් මගින් දත්ත සම්ප්‍රේෂණය කිරීමේදී බලයලත් වෙළෙඳුන් භාවිතා කළයුතු අපගේ විද්‍යුත් තැපැල් ලිපිනය : form12@cbsl.lk

මේ පිළිබඳව ඔබට තවදුරටත් පැහැදිලි කරගැනීම් හා විස්තර ලබා ගැනීමට අවශ්‍ය කරන්නේ නම් දුරකථන අංක. 2477658 හි ජ්‍යෙෂ්ඨ සහකාර විනිමය පාලක එච්.ඊ.දයාරත්න මහතා හෝ දුරකථන අංක. 2477243 හි සහකාර විනිමය පාලක සී.බී.පී ප්‍රනාන්දු මහතා ඇමතීමෙන් ලබාගත හැක.

විනිමය පාලක

- පිටපත්:- අධිපති
- නියෝජ්‍ය අධිපති (ඩබ්ලිව්)
- නියෝජ්‍ය අධිපති (ජේ)
- අධිපති සහකාරවරුන්
- අධ්‍යක්ෂ/ආර්ථික පර්යේෂණ
- අධ්‍යක්ෂ/බැංකු අධීක්ෂණ
- අධ්‍යක්ෂ/ජාත්‍යන්තර මෙහෙයුම්
- ප්‍රධාන/ගණකාධිකාරී

සම්බන්ධ අංකය : 06/07/03/2006

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 590,
කොළඹ 1.
2006.07.19

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්
මහත්වරුනි,

භාණ්ඩ නැව්ගත කිරීම් සහ අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත් / භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුචිතාන්සි නිකුත් කිරීම

භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ ලැයිස්තුවට 2006.02.01 දින සිට ශ්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචිව ඇති පහත සඳහන් භාණ්ඩ නැව්ගත කරන්නන්ද ඇතුළත් කරගන්නා ලෙසටත්, ඔවුන් විසින් නිකුත් කරනු ලබන අභ්‍යන්තර ගුවන් බිල්පත්/අභ්‍යන්තර නැව් භාර බිල්පත්/භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ කුචිතාන්සි භාණ්ඩ අපනයන සම්බන්ධ ගනුදෙනුවලදී පිළිගන්නා ලෙසත් බලයලත් වෙළෙඳුන්ගෙන් මෙමගින් ඉල්ලා සිටිනු ලැබේ.

භාණ්ඩ නැව්ගත කරන්නන්ගේ නම	ලියාපදිංචි අංකය
(1) සීමාසහිත එයා සී ඇන්ඩ් කාගේ මැරිට්සිම් (පෞද්ගලික) සමාගම	06/07/009/0183
(2) සීමාසහිත ඒඩ්විස් ලොජිස්ටික්ස් කලම්බු (පෞද්ගලික) සමාගම	06/07/009/0184
(3) සීමාසහිත ශ්‍රීන්වේ ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0185
(4) සීමාසහිත ක්වැං සෙං ට්‍රාන්ස්පෝර්ට් සර්විස් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0186
(5) සීමාසහිත සැටන් ෂිප් ඒජන්සිස් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0187
(6) සීමාසහිත ඕෂන් එච්ඩී තෘෂ ට්‍රාන්ස්පෝර්ට් (පෞද්ගලික) සමාගම	06/07/009/0188
(7) සීමාසහිත ගැක් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0189

(8) සීමාසහිත ග්ලෝබල් එක්ස්ප්‍රස් ෆ්‍රේට් (පෞද්ගලික) සමාගම	06/07/009/0190
(9) සීමාසහිත සීඑම්එල්-සීජීඑම් ලොජිස්ටික්ස් ලංකා (පෞද්ගලික) සමාගම	06/07/009/0191
(10) සීමාසහිත ඩෙල්මන් ෂීපිං ඇන්ඩ් ලොජිස්ටික්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0192
(11) සීමාසහිත අයිඅයිසී කන්ටේනර් ලයින් කලමිඳු (පෞද්ගලික) සමාගම	06/07/009/0193
(12) සීමාසහිත ටෝටල් ලොජිස්ටික්ස් සොලුෂන්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0194
(13) සීමාසහිත ට්‍රයිකො කස්ටම්ස් බ්‍රෝකර්ස් (පෞද්ගලික) සමාගම	06/07/009/0195

මෙයට - විශ්වාසී,

විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/07/04/2006

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 590,
කොළඹ 1.
2006 අගෝස්තු 01

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්
මහත්වරුනි,

පාවිච්චි කරන ලද මෝටර් රථ ආනයනය සඳහා අපනයන පරීක්ෂණ සහතිකය

1969 අංක 1 දරන ආනයන සහ අපනයන පාලන පනත යටතේ නිකුත්කර පළ කරන ලද අංක. 1454/30 හා 2006.07.21 දිනැති ගැසට් නිවේදනයේ සඳහන් රෙගුලාසිවලට අනුව 2006 අගෝස්තු 01 වන දින සිට සංකේත අංක. 87.02, 87.03, 87.04 සහ 87.05 යටතේ ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන පාවිච්චි කළ මෝටර් රථ පහත සඳහන් බලයලත් පරීක්ෂකවරුන් විසින් නිකුත් කරනු ලබන අපනයන පරීක්ෂණ සහතිකයකට යටත් වන බව බලයලත් වෙළෙඳුන් වෙත මෙයින් දන්වා සිටිමු.

(i) ජපන් වාහන තක්සේරු ආයතනය (Japan Auto Appraisal Institute)	ජපානයෙන් වාහන ආනයනය කිරීමකදී
(ii) බියුරෝ වෙරිටාස් කාර්යාංශය (Bureau Veritas)	අනෙකුත් කවර හෝ රටකින් වාහන ආනයන කිරීමකදී
(iii) මුදල් අමාත්‍යාංශයේ ලේකම් අනුමත කළ පරීක්ෂණ බලධාරියෙක්	බියුරෝ වෙරිටාස් (Bureau Veritas) කාර්යාංශයක් නොමැති විටක හෝ වෙනත් හේතුවකදී

2. එබැවින් ඉහත සඳහන් සංකේත අංක යටතේ ආනයනය කරනු ලබන මෝටර් රථ සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී එම ඉල්ලුම් පත්‍රයට අදාළව අපනයන පරීක්ෂණ සහතිකය එක් අවශ්‍ය ලියවිල්ලක් වශයෙන් පහත සඳහන් පරිදි සටහන් කරන ලෙස ඔබගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

- අපනයන පරීක්ෂණ සහතිකය නිකුත් කරන ලද ආයතනය
- ජපන් වාහන තක්සේරු ආයතනය
- වෙරිටාස් කාර්යාංශය (Bureau Veritas)
- මුදල් අමාත්‍යාංශයේ ලේකම් අනුමත කළ පරීක්ෂණ බලධාරියෙක්

3. ඉහත සඳහන් සංකේත අංක යටතේ වාහන ආනයනය කිරීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමේදී පහත සඳහන් කරුණු පිළිබඳ ඔබ විසින් වගබලා ගත යුතුය.

- (i) නාමමාත්‍ර බිල්පතෙහි වාහන වර්ගය, මාදිලිය, වයස සහ වැසි අංකය සඳහන් වී ඇති බව

- (ii) භාණ්ඩ නැවත කරන ලද ලියවිලිවල සඳහන් දිනය ණයවර ලිපියේ සහ එයට අදාළ සංශෝධනවල සඳහන් දින හෝ ඊට පසු දිනයක් විය යුතුය.
- 4. 2006 අගෝස්තු 01 දිනට නැවත කර නොමැති මෝටර් රථ සඳහා විවෘත කර ඇති ණයවර ලිපි ඉහත අංක. 2 සහ 3 අවශ්‍යතාවයන්ට අනුව සංශෝධනය කිරීම සඳහා ඔබ විසින් වගබලා ගත යුතුය.

මෙයට - විශ්වාසී,

විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/07/05/2006

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
 ශ්‍රී ලංකා මහ බැංකුව,
 තැ.පෙ. 590,
 කොළඹ 1.
 2006 අගෝස්තු 08

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

පාවිච්චි කරන ලද මෝටර් රථ ආනයනය සඳහා අපනයන පරීක්ෂණ සහතිකය

2006 අගෝස්තු 01 වැනි දින අංක 06/07/04/2006 දරන අපගේ මෙහෙයුම් උපදෙස් සම්බන්ධවයි.

2006 අගෝස්තු 01 දින හෝ ඊට පසුව සංකේත අංක. 87.02, 87.03, 87.04 සහ 87.05 යටතේ නැවත කරන ලද පාවිච්චි කළ මෝටර් රථ සඳහා ඉහත සඳහන් මෙහෙයුම් උපදෙස් අදාළ වන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

මෙයට - විශ්වාසී,

විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/07/06/2006

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
 ශ්‍රී ලංකා මහ බැංකුව,
 තැ.පෙ. 590,
 කොළඹ 1.
 2006 අගෝස්තු 11

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

පාවිච්චි කරන ලද මෝටර් රථ ආනයනය සඳහා අපනයන පරීක්ෂණ සහතිකය

උක්ත මූලයන් 2006 අගෝස්තු 01 වැනි දින අංක. 06/07/04/2006 සහ 2006 අගෝස්තු 08 දිනැති අංක. 06/07/05/2006 දරන අපගේ මෙහෙයුම් උපදෙස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කෙරේ.

2006 අගෝස්තු 01 වන දින සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අංක. 1454/30 දරන 2006.07.21 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද රෙගුලාසි 2006.12.31 වන දින දක්වා කල් දමා ඇති බව ආනයන හා අපනයන පාලක විසින් අප වෙත දන්වා ඇත. ඒ අනුව පාවිච්චි කරන ලද මෝටර් රථ සඳහා අපනයන පරීක්ෂණ සහතිකයක අවශ්‍යතාවය 2006.12.31 දක්වා ප්‍රමාද කර ඇත.

ඉහත තත්ත්වයන් යටතේ ඉහතින් සඳහන් කළ මෙහෙයුම් උපදෙස් ක්‍රියාත්මක කිරීම නැවත දන්වනතුරු අත්හිටුවන ලෙස දන්වා සිටිමු.

මෙයට - විශ්වාසී,

විනිමය පාලක

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය
අති විශේෂ
අංක 1469/25 - 2006 නොවැම්බර් 01 වැනි බදාදා - 2006.11.01
(ආණ්ඩුවේ බලය පිට ප්‍රසිද්ධ කරන ලදී)

1 වැනි කොටස : (1) වැනි ඡේදය - සාමාන්‍ය
ශ්‍රී ලංකා මහ බැංකුවේ දැන්වීම්

ශ්‍රී ලංකා මහ බැංකුව

ලංකා නීති ප්‍රඥප්ති සංග්‍රහයේ 423 වන අධිකාරය

විනිමය පාලන පනතේ 7, 10, 11 සහ 15 වගන්තිය ප්‍රකාර වූ අවසරය

1. අවසරය - මෙහි මින් මතු දක්වා ඇති කොන්දේසිවලට යටත්ව ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති විදේශ රටක අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ සහයෝගිතා අරමුදල්, ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථාවලට සහ විදේශ රටවල පුරවැසියනට ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කර ඇති භාණ්ඩාගාර බැඳුම්කර මිල දී ගැනීම, පැවරීම සහ එයට අදාළ ගනුදෙනු වෙනුවෙන් ගෙවීම් කිරීම සඳහා ශ්‍රී ලංකා විනිමය පාලන පනත සම්බන්ධයෙන් අදාළ විය යුතු 7 වන, 10 වන, 11 වන සහ 15 වන වගන්තිවල කාර්යය සඳහා මෙයින් අවසරය ප්‍රදානය කරනු ලැබේ.

2. කොන්දේසි-

(අ) ඉහත සඳහන් විදේශීය ආයෝජකයින් විසින් දැනට පවත්නා රාජ්‍ය ණය ක්‍රමය භාවිතා කරමින් ප්‍රාථමික සහ ද්විතියික වෙළෙඳපොළවලින් මිල දී ගනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර, මිල දී ගත් දින සිට අවම වශයෙන් අවුරුදු දෙකක කාල පරිච්ඡේදයක් කල් පිරීමට නියමිතව තිබිය යුතුය. විදේශීය ආයෝජකයෙකු විසින් මිල දී ගත් භාණ්ඩාගාර බැඳුම්කර එම බැඳුම්කර මිල දී ගත් දින සිට අවම වශයෙන් අවුරුද්දක කාල පරිච්ඡේදයක් තබා ගැනීමෙන් පසුව පමණක් ද්විතියික වෙළෙඳපොළේදී ශ්‍රී ලංකාවේ නේවාසිකයකුට එම බැඳුම්කර විකිණීමට හෝ පැවරීමට හැකිය. කෙසේ වුවද එකී භාණ්ඩාගාර බැඳුම්කර වෙනත් සුදුසුකම් ලත් විදේශික ආයෝජකයකු හට විකිණීමේදී හෝ පැවරීමේදී මෙම රඳවා ගැනීමේ කාලපරිච්ඡේදය අදාළ නොවනු ඇත.

(ආ) මේ යටතේ අවසර දෙනු ලැබූ ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධයෙන් යම් නිකුතුවක් හෝ ගනුදෙනුවක් සඳහා ගෙවීමක දී විදේශීය ආයෝජකයා නමින් ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවක විවෘත කරනු ලැබූ "භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුමට (TIERA)" හෝ ඒ ගිණුමෙන් පමණක් කරනු ලැබිය යුතුය.

(ඇ) මේ යටතේ අවසර දෙනු ලැබූ යම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බැඳුම්කර විකිණීමෙන් ලත් ප්‍රාග්ධන මුදල් සහ එම බැඳුම්කර සඳහා අදාළ පොළී මුදල් ගෙවීම සම්බන්ධයෙන් භාර කරනු ලැබූ වාණිජ බැංකුවක් හෝ බලපත්‍රලාභී ප්‍රාථමික වෙළෙඳපොළ හෝ තැරැව්කරුවකු හෝ වෙනත් යම් තැනැත්තෙකු විසින් ඉහත (ආ) ඡේදයේ සඳහන් "භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුමට (TIERA)" හෝ එම ගිණුමෙන් පමණක් එම ගෙවීම් කළ යුතුය.

(ඈ) ගිණුම් හිමියා විසින් කළ යුතු දේශීය ගෙවීම් කිසිවක් ඇත්නම් එම ගෙවීම් කිරීමෙන් පසුව (TIERA) ගිණුමේ ඇති අරමුදල් බාධාවකින් තොරව ප්‍රේෂණය කළ හැක.

අර්ථ නිරූපණය මෙම පොදු අවසරයේ කාර්යය සඳහා-

“විදේශ ආයෝජකයන්” යටතට පහත සඳහන් ආයෝජකයන් ඇතුළත් වනු ඇත:

- (1) ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති විදේශ රටක අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ සහයෝගිතා අරමුදල්;
- (2) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථා; සහ
- (3) විදේශ රටවල පුරවැසියන්.

2006 නොවැම්බර් මස 01 වැනි දින,
කොළඹ දී ය.

ඩී. වසන්ත,
විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/04/07/2006

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 590,
කොළඹ 1.
2006 නොවැම්බර් 01

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

**විදේශීය ආයෝජකයින් ශ්‍රී ලංකා රුපියල්වලින් මිල කරන ලද
භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීම**

ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කළ විදේශීය රටක අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ සහයෝගිතා අරමුදල්, ශ්‍රී ලංකාවෙන් පිටත ලියාපදිංචි කළ ආයතන සහ විදේශීය රටවල පුරවැසියන්ට රුපියල් වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට සහ ඒවා තබා ගැනීමට අවසර දීමට ශ්‍රී ලංකා රජය විසින් තීරණය කරන ලද අතර එසේ මිලදී ගත් භාණ්ඩාගාර බැඳුම්කර, යම් අවස්ථාවක නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු වටිනාකමෙන් සියයට 5 ක් නොඉක්මවිය යුතුය. ඒ අනුව ඉහත සඳහන් විදේශීය ආයෝජකයන්ට පවත්නා රාජ්‍ය ණය ක්‍රමය භාවිතා කරමින් ප්‍රාථමික හා ද්විතියික වෙළෙඳපොළවලින් අවම වශයෙන් වසර දෙකක කාල පරිච්ඡේදයකින් කල්පිරීමට නියමිත භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට, තබා ගැනීමට සහ පැවරීමට අවසරය මෙයින් ප්‍රදානය කරනු ලැබේ.

2. ඉහත තීරණය ක්‍රියාත්මක කිරීම සඳහා 2006.11.01 දිනැති අංක 1469/25 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද දැන්වීමක් මගින් මා විසින් පොදු අවසරය ප්‍රදානය කර ඇත.

3. ඒ අනුව පහත සඳහන් විදේශීය ආයෝජකයන් වෙනුවෙන් භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම් ආරම්භ කිරීමට සහ පවත්වාගෙන යාමට බලයලත් වෙළෙඳුන්ට මෙයින් අවසරය දෙනු ලැබේ.

- (අ) ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කරන ලද විදේශීය රටක අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ සහයෝගිතා අරමුදල්
- (ආ) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථා; සහ
- (ඇ) විදේශ රටවල පුරවැසියන්

භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජනය කිරීම පහසු කිරීම සඳහා මෙම ගිණුම් විවෘත කිරීම පහත සඳහන් කරුණුවලට යටත් විය යුතුය.

- (I) මෙම ගිණුම්වලට කරනු ලබන බැර කිරීම් හා හර කිරීම් පහත සඳහන් කරුණුවලට සීමා විය යුතුය.

බැර කිරීම්

- (i) විදේශ ආයෝජකයාගේ ආමුඛ ප්‍රේෂණ සහ/හෝ කොටස්වල ආයෝජනය කිරීම සඳහා විදේශීය ආයෝජකයා ආරම්භ කරන ලද කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුමෙන් (SIERA) කරනු ලබන මාරු කිරීම්
- (ii) භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන් ලත් ඉපැයීම් සහ භාණ්ඩාගාර බැඳුම්කර කල් පිරුණු දිනයේදී ලැබූ මුදල
- (iii) ගිණුම් හිමියා විසින් තබාගෙන සිටි භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් ගෙවන ලද පොළී

හර කිරීම්

- (i) භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන වෙනුවෙන් කරන ලද ගෙවීම්
- (ii) විදේශීය ආයෝජකයාගේ “කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම් (SIERA)” වලට කරනු ලබන මාරු කිරීම්
- (iii) ප්‍රාථමික වෙළෙඳුන්ට කරනු ලබන ගෙවීම් සහ බැංකු ගාස්තු
- (iv) විදේශීය ආයෝජකයාගේ දේශීය වියදම්
- (v) භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන් ලත් මුදල් පිටරටට ප්‍රේෂණය කිරීම්
- (vi) භාණ්ඩාගාර බැඳුම්කර වෙනුවෙන් ලත් පොළී ආදායම් පිටරටට ප්‍රේෂණය කිරීම්

(II) වාර්තා කිරීමේ අවශ්‍යතාවය

- (i) බලයලත් වෙළෙඳුන් විසින් භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම්වලට කරන ලද හර කිරීම් හා බැර කිරීම් වල විස්තර ඇතුළත් මාසික වාර්තාවක්, එකී මාසය ඉකුත් වී දින 15 ක් ඇතුළත විනිමය පාලන දෙපාර්තමේන්තුව (සී ඇන්ඩ් එෆ් අංශය) වෙත ඉදිරිපත් කළ යුතුයි.
- (ii) බලයලත් වෙළෙඳුන් විසින් එදිනෙදා භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම්වලට කරන ලද හර කිරීම් හා බැර කිරීම් පිළිබඳ විස්තර, කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුම් වාර්තා කිරීම සඳහා දැනටමත් ස්ථානගත කර ඇති මංගත පද්ධතිය (Online System) භාවිතා කරමින් මංගත ක්‍රමය හරහා ද සෑම දිනකම අවසානයේ ලබා දිය යුතුයි.

විනිමය පාලක

පිටපත්:- අධිපති
 නියෝජ්‍ය අධිපති (ඩබ්ලිව්)
 නියෝජ්‍ය අධිපති (ජේ)
 අධිපති සහකාරවරුන්

රුපියල් වලින් මිල කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශීය ආයෝජකයන් විසින් කරනු ලබන ආයෝජන සම්බන්ධයෙන් නිකුත් කරන ලද 2006.11.01 දිනැති මෙහෙයුම් උපදෙස් අංක. 06/04/07/2006 සම්බන්ධ උපදෙස් මාලාව

- (අ) භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජන කළහැකි විදේශීය ආයෝජකයින්
 - i ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව විසින් අනුමත කර ඇති විදේශීය රටක අරමුදල්, ප්‍රාදේශීය අරමුදල් හෝ සහයෝගිතා අරමුදල්
 - ii ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාගත සංස්ථා
 - iii විදේශ රටවල පුරවැසියන්

(ආ) භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමට අවසරලත් ගිණුම
 භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය ඉහත සඳහන් කාණ්ඩවලට අයත් විදේශීය ආයෝජකයින් නමින් විවෘත කරන ලද විශේෂ රුපියල් ගිණුමක් වන “භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම TIERA” මගින් පමණක් කළ යුතු වේ.

(ඇ) භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුමට සම්බන්ධ ගනුදෙනු පිළිබඳ තොරතුරු මංගත ක්‍රමය මගින් වාර්තා කිරීම

i කොටස් ආයෝජන බාහිර රුපියල් ගිණුමක් දැනටමත් විවෘත කර ඇති විදේශීය ආයෝජකයින්

කොටස් ආයෝජන සම්බන්ධයෙන් වාර්තා කිරීම දැනටමත් භාවිතා කරන මංගත ක්‍රමයෙහි ඇති, “නව ගිණුමක් විවෘත කිරීම” යන්න උපයෝගී කොටගෙන TIERA යන්න ගිණුමේ ආරම්භයට එකතු කරමින් නව ගිණුමක් TIERA වෙනුවෙන් විවෘත කරන්න. මෙම ගිණුම් දෙකෙහිම ගිණුම් හිමියාගේ නම සමාන විය යුතුය.

ii SIERA ගිණුමක් විවෘත කර නොමැති විදේශීය ආයෝජකයින්

කොටස්වල ආයෝජන වාර්තා කිරීම සඳහා දැනට භාවිතා කරන මංගත ක්‍රමය උපයෝගී කර ගනිමින්

TIERA යන්න ගිණුමේ ආරම්භයට එකතු කර නව TIERA ගිණුමක් විදේශීය ආයෝජකයා වෙනුවෙන් විවෘත කරන්න.

(ඈ) TIERA වලට කරනු ලබන බැර කිරීම් සහ හර කිරීම්

TIERA වලට කරනු ලබන බැර කිරීම් සහ හර කිරීම් මෙහෙයුම් උපදෙස්වල සඳහන් උපදෙස්වලට අනුකූලව පමණක් කළ යුතු වේ. කිසිම අවස්ථාවක කොටස් ආයෝජන සම්බන්ධ ගනුදෙනු TIERA වල සඳහන් නොකළ යුතු වේ.

සම්බන්ධ අංකය : 06/04/08/2006

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 590,
කොළඹ 1.
2006 නොවැම්බර් 16

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්
මහත්වරුනි,

වෘත්තීමය සේවා සපයන්නන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම

විදේශ විනිමය උපයන අනේවාසිකයෙකුට සහ/හෝ දේශීය ආයතනයකට හෝ සමාගමකට සේවය සපයන ශ්‍රී ලංකාවේ නේවාසික පුද්ගලයින්, ආයතන හෝ සමාගම් සඳහා විනිමය පාලන දෙපාර්තමේන්තුවට යොමු නොකොට “වෘත්තීමය සේවා සපයන්නන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම” නමින් විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් විවෘත කිරීම සහ පවත්වාගෙන යාමට සියළුම බලයලත් වෙළෙඳුන් වෙත අවසර ලැබෙන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

2. ගිණුම් විවෘත කිරීම

- (අ) මෙම යෝජනා ක්‍රමය යටතේ විවෘත කරන ගිණුම් පවත්වාගෙන යා යුත්තේ දේශීය බැංකු ඒකකයෙහි වන අතර, එම ගිණුම් ජංගම, ඉතිරි කිරීම් සහ ස්ථිර තැන්පතු ආකාරයෙන් පවත්වාගෙන යා යුතුය.
- (ආ) වෘත්තීමය සේවා දැනටමත් සපයන බවටත් එම සේවා සැපයීමෙන් ලැබෙන විදේශ ව්‍යවහාර මුදල් පමණක් මෙම ගිණුමට බැර කරන බවටත් පුද්ගලයන්ගෙන් / හවුල්කරුවන්ගෙන් සහ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් අදාල පරිදි ප්‍රතිඥාවක් ලබා ගත යුතුයි.

3. අවසරලත් බැර

ගිණුම් සඳහා බැර කිරීම් පහත සඳහන් කරුණුවලට සීමා විය යුතුයි.

- (අ) අනේවාසිකයෙකුට වෘත්තීමය සේවා සැපයීම වෙනුවෙන් බලයලත් වෙළෙඳුන්ගේ හරහා පරිවර්තය විදේශ මුදලින් ලැබුණු ආමුඛ ප්‍රේෂණ
- (ආ) විදේශ විනිමය වලින් ආදායම් ලබන සමාගම්වලින් වෘත්තීමය සේවා සැපයීම වෙනුවෙන් බැංකු අණකර හෝ බැංකු මාරු කිරීම් වශයෙන් ලැබෙන විදේශ විනිමය ලැබීම්

4. අවසරලත් හර

ගිණුම් සඳහා හර කිරීම් පහත සඳහන් කරුණුවලට සීමා විය යුතුයි.

- (අ) පුද්ගලයින්/ආයතනය/සමාගම විසින් ජාත්‍යන්තර ජංගම ගනුදෙනු වෙනුවෙන් අනේවාසිකයකුට කරන ගෙවීම්.
- (ආ) ශ්‍රී ලංකා රුපියල් වලින් කරන විය පැහැදුම් නිදහස්ව කිරීමට අවසර ඇත. එසේ නමුත් එවැනි රුපියල්වලින් ආපසු ගැනීම් නැවත විදේශ ව්‍යවහාර මුදල්වලට පරිවර්තනය කොට ගිණුමට බැර කිරීම කළ නොහැක.
- (ඇ) වෘත්තීමය සේවා සැපයුම වෙනුවෙන් වෙනත් වෘත්තීමය සේවා සපයන්නන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට කරන ගෙවීම්.

5. මෙම යෝජනා ක්‍රමය යටතේ ආරම්භ කරන ලද ජංගම ගිණුම් කිසිම හේතුවක් නිසා ශේෂය ඉක්මවා භාවිතා නොකළ යුතුයි.

6. වාර්තා කිරීමේ අවශ්‍යතා

බලයලත් වෙළෙඳුන් විසින් සෑම වෘත්තීමය සේවා සපයන්නන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකටම අදාළ කාර්තු ප්‍රකාශන මාර්තු, ජූනි, සැප්තැම්බර් හා දෙසැම්බර් වලින් අවසන් වන කාර්තු සඳහා එක් එක් කාර්තුව ඉකුත් වී දින 15 කට පෙර විනිමය පාලන දෙපාර්තමේන්තුවේ 'ඩී' ශාඛාව වෙත ඉදිරිපත් කළ යුතුයි.

මෙම මෙහෙයුම් උපදෙස්වලට අදාළ වෘත්තීමය සේවාවල ලැයිස්තුවක් ඇමුණුමේ සපයා ඇත.

විනිමය පාලක

මෙහෙයුම් උපදෙස් අංක: 06/04/08/2006 අදාළ ඇමුණුම

වෘත්තීමය සේවා

1. නීතිඥ සේවා
2. ගණකාධිකරණ, විගණන සහ පොත් තැබීමේ සේවා
3. බදුකරණ සේවා
4. වාස්තු විද්‍යාත්මක සේවා
5. ඉංජිනේරු සේවා
6. වෛද්‍ය සහ දන්ත සේවා
7. පශු වෛද්‍ය සේවා
8. පරිපූරක වෛද්‍යවරුන් සහ භෞතචිකිත්සකවරුන් විසින් සපයනු ලබන සේවා
9. මෘදුකාංග ප්‍රවර්ධන සේවා
10. දත්ත සැකසුම් සේවා
11. පරිගණක දත්ත ගබඩා ප්‍රවර්ධන සේවා
12. ස්වාභාවික විද්‍යා, සමාජ විද්‍යා සහ මානව ශාස්ත්‍ර සම්බන්ධයෙන් පර්යේෂණ සහ ප්‍රවර්ධන සේවා
13. ප්‍රචාරණ සේවා
14. කළමනාකාරිත්ව උපදේශක සේවා
15. විද්‍යාත්මක සහ තාක්ෂණික උපදේශක සේවා
16. ඡායාරූප පිළිබඳ සේවා
17. ඇසුරුම් සේවා
18. මුද්‍රණ සහ ප්‍රකාශන සේවා
19. සම්මේලන සේවා
20. සංචාරක මණ්ඩලයේ ලියාපදිංචි වූණු හෝටල්
21. විනෝදාත්මක සේවා (නෘත්‍ය ශාලා, තුර්ය වාදක කණ්ඩායම් ඇතුලත්ව)
22. මෝස්තර නිර්මාණකරුවන්, ඇඳුම් සහ හිස්වැසුම් පිළිබඳ නිරූපන සේවා
23. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනුමත කරන ලද වෙනත් වෘත්තීමය සේවා

සම්බන්ධ අංකය : 06/04/10/2006

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
තැ.පෙ. 590,
කොළඹ 1.
2006 දෙසැම්බර් 05

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

යෙදවුම් සපයන්නන් සඳහා විදේශ ව්‍යවහාර මුදල් ගිණුම

ආයෝජන මණ්ඩලය මගින් අනුමත කරන ලද සමාගම් ද ඇතුළුව විදේශ ව්‍යවහාර මුදල් උපයන ඕනෑම සමාගමකට විනිමය පාලන දෙපාර්තමේන්තුවට යොමු නොකොට “ද්‍රව්‍යමය යෙදවුම් සපයන්නන් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ගිණුම” නමින් විදේශ ව්‍යවහාර මුදල් වලින් ගිණුම් ආරම්භ කිරීම සහ පවත්වාගෙන යාමට සියළුම බලයලත් වෙළෙඳුන් වෙත අවසර ලැබෙන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

2. ගිණුම් විවෘත කිරීම

- (අ) මෙම යෝජනා ක්‍රමය යටතේ විවෘත කරන ගිණුම් පවත්වාගෙන යා යුත්තේ දේශීය බැංකු ඒකකයෙහි වන අතර එම ගිණුම් ජංගම, ඉතිරි කිරීම් සහ ස්ථිර තැන්පතු ආකාරයෙන් පවත්වාගෙන යා හැක.
- (ආ) විදේශ ව්‍යවහාර මුදල් උපයන ආයතනයකට, අදාළ සමාගම දැනටමත් ද්‍රව්‍යමය යෙදවුම් සපයන බවටත් එම ද්‍රව්‍යමය යෙදවුම් සැපයීමෙන් ලැබෙන මුදල පමණක් මෙම ගිණුමට බැර කරන බවටත් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙතින් ප්‍රතිඥාවක් ලබාගත යුතුය.

3. අවසරලත් බැර

මෙම ගිණුම සඳහා බැර කිරීම් පහත සඳහන් ලැබීම්වලට සීමා විය යුතුය.

ඕනෑම සමාගමකට ද්‍රව්‍යමය යෙදවුම් සැපයීම වෙනුවෙන් නිකුත් කළ බැංකු අණකර හෝ බැංකු මාරුකිරීම් වශයෙන් විදේශ ව්‍යවහාර මුදලින් වන ලැබීම්

4. අවසරලත් හර

- ගිණුම සඳහා හර කිරීම් පහත සඳහන් අයිතම වලට සීමා විය යුතුය.
- (අ) අදාළ සමාගම විසින් ජංගම ජාත්‍යන්තර ගනුදෙනු සම්බන්ධයෙන් අනේවාසිකයකුට විදේශ ව්‍යවහාර මුදලින් කරන ගෙවීම්
 - (ආ) වෙනත් සමාගම්වලින් මිළදී ගන්නා ලද ද්‍රව්‍යමය යෙදවුම්වල පිරිවැය සඳහා විදේශ ව්‍යවහාර මුදලින් කරන ගෙවීම්
 - (ඇ) ශ්‍රී ලංකා රුපියල් වලින් කරන ගෙවීම් නිදහස්ව කිරීමට අවසර ඇත. එසේ නමුත්, රුපියල්වලින් කරනු ලබන එවැනි ගෙවීම් නැවත විදේශ ව්‍යවහාර මුදල්වලට පරිවර්තනය කොට ගිණුමට බැර කිරීම කළ නොහැක.

5. වාර්තා කිරීමේ අවශ්‍යතා

බලයලත් වෙළෙඳුන් විසින් යෙදවුම් සපයන්නන් සඳහා විවෘත කරන ලද සෑම විදේශ ව්‍යවහාර මුදල් ගිණුමක් සඳහාම ප්‍රකාශණයක් මාර්තු, ජූනි, සැප්තැම්බර් සහ දෙසැම්බර් වලින් අවසන් වන කාර්තු සඳහා එක් එක් කාර්තුව ඉකුත් වී දින 15 කට පෙර විනිමය පාලන දෙපාර්තමේන්තුවේ ‘ඩී’ ශාඛාව වෙත ඉදිරිපත් කළ යුතුය.

විනිමය පාලක

සම්බන්ධ අංකය : 06/07/11/2006

විනිමය පාලන දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව,
නැ.පෙ. 590,
කොළඹ 1.
2006 දෙසැම්බර් 22

බලයලත් වෙළෙඳුන් වෙත මෙහෙයුම් උපදෙස්

මහත්වරුනි,

පාවිච්චි කරන ලද මෝටර් රථ ආනයනය සඳහා අපනයන පරීක්ෂණ සහතිකය

උක්ත මැයෙන් 2006 අගෝස්තු 01 වැනි දින අංක. 06/07/04/2006 සහ 2006 අගෝස්තු 08 දිනැති අංක. 06/07/05/2006 දරන අපගේ මෙහෙයුම් උපදෙස් කෙරෙහි ඔබගේ අවධානය යොමු කෙරේ.

පාවිච්චි කරන ලද මෝටර් රථ සඳහා අපනයන පරීක්ෂණ සහතිකයේ අවශ්‍යතාවය ක්‍රියාත්මක කරවීම 2007 ජනවාරි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි තීරණය කර ඇත.

එබැවින් 2006.08.01 වැනි දිනැති අංක. 06/07/04/2006 දරන මෙහෙයුම් උපදෙස්වල අයිතම අංක. 4 පහත සඳහන් ලෙස ආදේශ කරමින් ඉහත මෙහෙයුම් උපදෙස්වල සඳහන් නියමයන් සහ කොන්දේසි 2007.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි පිළිපදින ලෙස මෙයින් ඔබ වෙත දන්වා සිටිමු.

“4. 2007 ජනවාරි 01 දිනට නැවත කර නොමැති මෝටර් රථ සඳහා විවෘත කර ඇති ණයවර ලිපි ඉහත අංක. 02 සහ 03 හි අවශ්‍යතාවයන්ට අනුව සංශෝධනය කිරීම සඳහා ඔබ විසින් වගබලාගත යුතුය.”

මෙයට - විශ්වාසී,

විනිමය පාලක

යොමු අංකය : 33/03/0011/0035/001

ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව
2006 නොවැම්බර් 28 වැනි දින.

සියළුම බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් වෙත,

ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විදේශ විනිමය විකල්ප (Options) සම්බන්ධයෙන් වාණිජ බැංකු සඳහා විධාන

පහත සඳහන් කොන්දේසිවලට යටත්ව ස්වකීය ගනුදෙනුකරුවන් සමඟ ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විනිමය විකල්ප වලට එළඹීමට, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් ලෙස පත්කර ඇති වාණිජ බැංකුවලට අවසර දෙනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

1. ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විදේශ විනිමය විකල්ප භාවිතා කළ හැක්කේ දැනට පවතින විනිමය පාලන රෙගුලාසි වලින් අවසර ලැබෙන ජංගම ගනුදෙනු සම්බන්ධයෙන් පමණි.
2. ව්‍යුත්පන්න වෙළෙඳපොළ නිර්මාණය කැරෙන ගනුදෙනුවල නියැලෙන බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන්ට පමණක් නිරාවරණය වන විදේශ විනිමය ප්‍රමාණයන් පවත්වාගෙන යාමට අවසර දෙනු ලබන අතර, එවැනි නිරාවරණ ප්‍රමාණයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවන ලද සීමාවන්ට යටත් විය යුතුය. මෙම විධානයන්හි 4.1 වගන්තිය යටතේ සුදුසුකම් ලබන, ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විදේශ විනිමය විකල්පවල නියැලීමට අපේක්ෂා කරන බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන්, එම ගනුදෙනුවල නිරතවීම සඳහා ප්‍රමාණවත් අවදානම් කළමනාකරණ පද්ධති පවතින බවට කළමනාකාරිත්වය විසින් කරනු ලබන සහතිකයක් ද සමඟ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව වෙත ලිඛිතව දන්වා එම ගනුදෙනුවල නියැලීම සඳහා අනුමැතිය ලබාගත යුතුය. මෙම ගනුදෙනු ශ්‍රී ලංකා මහ බැංකුවේ අධීක්ෂණයට හා සුපරීක්ෂාවට යටත් වනු ඇත.

3. ගනුදෙනු වර්ග

බලය ලත් විදේශ විනිමය අලෙවිකරුවන්හට පහත දැක්වෙන ප්‍රධාන ආකාර 2 ක විකල්ප ගනුදෙනුවල නියැලීමට අනුමැතිය ලැබේ.

- (අ) බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් අන්තර් ලාභ (Spread) ඉපයීම් පරමාර්ථයෙන් තම ගනුදෙනුකරුවන් සමඟ සිදු කරන ගනුදෙනු ත මෙහිදී වාණිජ බැංකුව කිසිදු ආකාරයෙන් වෙළෙඳපොළ අවදානමක් නොදරන අතර, එම දිනය තුළදීම ගනුදෙනු සඳහා ප්‍රති ආවරණයක් ලබා ගනී. මෙම වර්ගයේ ගනුදෙනු වෙළෙඳපොළ නිර්මාණය කිරීමේ අරමුණින් බැහැරව නිර්මාණය වන ගනුදෙනු (Non Market Maker- NMM) ලෙස හැඳින්වේ.
- (ආ) බැංකු විසින් වෙළෙඳපොළ අවදානම දරමින් ගනුදෙනුකරුවන්ට/අනෙකුත් මූල්‍ය ආයතනවලට මිල ගණන් දක්වමින් ව්‍යුත්පන්න වෙළෙඳාම් සේවාවන් සැපයෙන ගනුදෙනු මේවා ව්‍යුත්පන්න වෙළෙඳපොළ නිර්මාණය කිරීම සඳහා කරන ගනුදෙනු ලෙස (Derivatives Market Maker - DMM) හැඳින් වේ.

4. සුදුසුකම් හා අවසරලත් ක්‍රියාකාරකම්

- 4.1 ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය 11% වැඩි වාණිජ බැංකුවලට පමණක් ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විදේශ විනිමය විකල්ප ගනුදෙනුවල නිරතවීමට අවසර දෙනු ලැබේ. ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විදේශ විනිමය විකල්ප ගනුදෙනු ප්‍රමාණයන් ද මෙම ප්‍රාග්ධන ප්‍රමාණ අනුපාතයට ඇතුළත් වේ. මෙම ප්‍රාග්ධන ප්‍රමාණතා අනුපාතය නිශ්චය කිරීමේදී බැංකු අධිකෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ විසින් අවදානම මත බර තැබූ ප්‍රාග්ධනය පිළිබඳව නිකුත් කර ඇති විධාන අනුගමනය කළ යුතුය.
- 4.2 ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විදේශ විනිමය විකල්ප ගනුදෙනු සියල්ලක්ම භාණ්ඩ හා සේවා වෙළෙඳාම් සම්බන්ධයෙන් වූ ලැබීම් හෝ පියවීම් වැනි විදේශ විනිමය ඉදිරි ගිවිසුම් සඳහා සුදුසුකම් ලබන, අවසරලත් ජංගම ගනු දෙනු පාදක කොටගත් අවදානමක් ආවරණය කර ගැනීම සඳහා පමණක් සිදුකරන ලද්දක් බවට බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් විසින් වගබලා ගත යුතුය.
- 4.3 විදේශයන්හි රඳවා තබාගෙන ඇති අපනයන ආදායම් හෝ විදේශ විනිමය තැන්පතු වෙනුවෙන් මෙම විධානයන් යටතේ ආවරණය වන, ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විනිමය විකල්ප ගනුදෙනුවල විදේශීය බැංකුවක් හෝ විදේශීය නි යෝජිත බැංකුවක් හරහා යෙදීමට ශ්‍රී ලංකාවේ සිටින එම විදේශීය බැංකුවේ ගනුදෙනුකරුවන්ට කිනම් තත්ත්වයක් යටතේ දී හෝ අවසර නොලැබේ.
- 4.4 ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විදේශ විනිමය විකල්ප ගනුදෙනුවක නාමික මුදල, පියවීමට ඇති අදාළ විදේශ විනිමය ප්‍රමාණයන් නොඉක්මවිය යුතුය.
- 4.5 බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් විකල්ප ගිවිසුම් වලට එළඹිය යුත්තේ විදේශ විනිමය ඉදිරි ගිවිසුම් සඳහා සුදුසුකම් ලබන ගනුදෙනු සම්බන්ධයෙන් පමණි.
- 4.6 විකල්ප ගනුදෙනු පදනම් විය යුත්තේ තනි ගනුදෙනු මත පමණක් වන අතර, එක් විනිමය විකල්පයක් ගනුදෙනු කිහි පයක සමුච්චය මත පදනම් නොවිය යුතුය.
- 4.7 විකල්ප ගිවිසුම් සඳහා අන්‍යෝන්‍ය එකඟතාවය මත ඕනෑම ප්‍රසිද්ධ කරන ලද සැසඳුම් නිර්ණායකයක් භාවිතා කිරීමට සහභාගිවන පාර්ශවයන්ට හැකි වේ.

5. සුදුසුකම් ලබන විදේශීය ව්‍යවහාර මුදල් වර්ග

ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විකල්ප ගනුදෙනු පහත සඳහන් විදේශීය ව්‍යවහාර මුදල්වලට පමණක් සීමා වේ.

එ.ජ.ඩොලර්, ස්ටර්ලින් පවුම්, යුරෝ, ජපන් යෙන්, කැතේඩියානු ඩොලර්, ඕස්ට්‍රේලියානු ඩොලර් සහ ස්විස් ෆ්‍රැන්ක්.

6. අවදානම කළමනාකරණය කිරීම

- 6.1 ණය අවදානම, වෙළෙඳපොළ අවදානම හා මෙහෙයුම් අවදානම පාලනය කර ගැනීම සඳහා ප්‍රමාණවත් ක්‍රියාමාර්ග අනුගමනය කර ඇති බවට සහ ශ්‍රී ලංකා රුපියල මත පදනම් වූ විදේශ විනිමය විකල්ප ගනුදෙනුවල නිරතවීමට අවශ්‍ය අවම ප්‍රාග්ධන ප්‍රමාණතා අනුකූලතාවයන් සපුරා ඇති බවට බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන් විසින් සහතික විය යුතුය. බැංකු කළමනාකාරිත්වය විසින් අනුමත කරන ලද යෝග්‍ය ප්‍රතිපත්ති සහ සීමාවන් සකසා තිබිය යුතුය. මෙම ගනුදෙනු තුළින් ඇතිවන මූල්‍යමය තත්ත්වයන් දෛනික පදනම මත වෙළෙඳපොළ මිලට අගය කළ යුතු අතර අදාළ අගයන් ලාභ අලාභ ගිණුම සහ ශේෂ පත්‍රය සකස් කිරීමේදී අඩංගු කළ යුතුය.
- 6.2 ගනුදෙනු, ආවරණය නොවූ ප්‍රමාණයක් පවත්වාගෙන යෑමට ඉඩ දීමෙන් බැංකුවට මුහුණ දීමට සිදුවන වෙළෙඳපොළ අවදානම ඉහළ යන බැවින් සෑම විකල්ප ගනුදෙනුවක්ම එම දිනය තුළදීම ප්‍රතිආවරණය කර ගැනීමට වගබලාගත යුතුය. කෙසේ වෙතත්, විදේශ විනිමය ප්‍රමාණය ආවරණය කර ගැනීම අරභයා බලයලත් විදේශ විනිමය අලෙවිකරුවන්ට සංකීර්ණ නොවන විදේශ ව්‍යවහාර මුදල් විකල්ප (Plain Vanilla Option) යොදා ගැනීමට අවසර ඇත.
- 6.3 ශුද්ධ විදේශ විනිමය නිරාවරණ තත්ත්වය වාර්තා කිරීමේදී එවැනි විදේශ ව්‍යවහාර මුදල් මනාප බර තැබූ ශුද්ධ වෙනස්වීම් පදනම මත (On a net delta weighted basis) ඇතුළත් කළයුතු වන අතර, එම බැංකුව සඳහා ලබාදී ඇති සීමාවන් තුළ විය යුතුය.

- 6.4 ගනුදෙනුකරුවන්ට අවදානම් ආවරණය තවදුරටත් අවශ්‍ය නොවේ නම් එය ඉවත් කිරීම හෝ නැවත විකිණීම සිදුකළ හැක. කෙසේ වෙතත්, පිරිවැය කාර්යක්ෂමතාවයෙන් යුත්, අවදානම අඩුවන ලෙස සැකසූ හෝ පොකුරු වශයෙන් ගිවිසුම් ලෙස ඉදිරිපත් කරනු ලබන විකල්ප ගනුදෙනු මගින් ගනුදෙනුකරුවන්ට කිසිදු ආකාරයේ ශුද්ධ අධි මිල එකතු කිරීමක් හෝ මොනරයම් ආකාරයකින් අවදානම් ඉහළ යාමක් ප්‍රතිඵලය වන විකල්ප ගනුදෙනුවලට එළඹීම නොකළ යුතුය.
- 6.5 විකල්ප ගිවිසුම් අසම්භාව්‍ය හෝ ව්‍යුත්පන්න කරන ලද අවදානම් ආවරණය කිරීම සඳහා භාවිතා නොකළ යුතුය.
- 6.6 ගනුදෙනුකරුවන්හට නිරාවරනයක් හටගත් විකල්ප ගනුදෙනුවල ආවරණය එම ගනුදෙනුවට පාර්ශව ව්‍යුත්පන්න වෙළෙඳපොළ නිර්මාණකරු නොසලකා ඕනෑම ව්‍යුත්පන්න වෙළෙඳපොළ නිර්මාණකරුවකු සමඟ (DMM) සිදුකළ හැකිය.
- 6.7 ව්‍යුත්පන්න වෙළෙඳපොළ නිර්මාණකරුවන් (DMM) ස්වකීය ගනුදෙනුකරුවන් ආවරණය කර ගැනීමට බලාපොරොත්තු වන මුළු වටිනාකම, ආවරණය කිරීමට අදාළ අවදානමේ වටිනාකම නොඉක්මවන බවට සහතිකයක් ගනුදෙනුකරුවන්ගෙන් ලබාගත යුතුය.
- 6.8 බැංකුකරුවන් තම ආයෝජන කළඹ දෛනික පදනම මත වෙළෙඳපොළ මිලට අගය කිරීම සඳහා අවශ්‍යවන ගිණුම්කරණ පද්ධතීන් තම ආයතනයන්හි ස්ථාපිත කළ යුතුය.
- 6.9 මෙවැනි ඕනෑම විකල්ප ගනුදෙනුවක් සඳහා එළඹීමට ප්‍රථමයෙන්, බැංකුකරුවන් තම කාර්ය මණ්ඩලයට ප්‍රමාණවත් පුහුණුවක් ලබාදිය යුතු අතර, අදාළ පරිදි අවශ්‍ය වන අවදානම් කළමනාකරණ ක්‍රියා මාර්ගයන් සහ අභ්‍යන්තර පාලන හා සැකසුම් පද්ධතීන් ස්ථාපිත කිරීම සඳහා පියවර ගත යුතුය.

7. කාල පරාසය

ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විදේශ විනිමය විකල්ප, පාදක කරගත් ගනුදෙනුව කල් පිරීමේ කාලය, අවුරුදු 10 හෝ පාදක කරගත් ගනුදෙනුවේ ඉතිරි ආයු කාලය යන දෙකෙන් අඩු කාලය සඳහා විය යුතුය.

8. වාර්තාකරණය

- 8.1 මාසයක් තුළදී සිදුකරන ලද ගනුදෙනු, එහි ප්‍රමාණයන්, අනුපාතයන්, කල්පිරීමේ කාලය, ව්‍යවහාර මුදල් වර්ගය, ගනු දෙනුකාර පාර්ශවයන්ගේ විස්තර සහ අදාළ ගනුදෙනු/නිරාවරණ විස්තර සහිතව බලයලත් අලෙවිකරුවන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුව වෙත මාසිකව වාර්තා කළ යුතුය.
- 8.2 මූල්‍ය වර්ෂයක් තුළ සිදුකරන ලද ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විදේශ විනිමය විකල්ප ගනුදෙනු පිළිබඳ, අවම වශයෙන් ශ්‍රී ලංකා ගිණුම්කරන ප්‍රමිතීන් හෝ ජාත්‍යන්තර මූල්‍ය වාර්තාකරණ ප්‍රමිතීන්හි දක්වා ඇති මට්ටමට විගණනය කරන ලද වාර්ෂික ගිණුම්වල ප්‍රමාණවත් අනාවරණයක් බැංකුව විසින් සිදුකළ යුතුය.

9. ගිවිසුම්ගතවීම

අදාළ පාර්ශව දෙකෙහිම යහපත පිණිස ජාත්‍යන්තර නුවමාරු ගනුදෙනුකරුවන්ගේ සංගමයේ (ISDA) ගිවිසුම් ගනුදෙනුකාර පාර්ශව සමඟ හැකි සෑම අවස්ථාවකදීම යොදා ගැනීමට බැංකු වගබලා ගත යුතුය.

10. වෙනත් අවශ්‍යතාවයන්

- 10.1 ශ්‍රී ලංකා රුපියල පදනම් කරගත් විදේශ විනිමය විකල්ප භාවිතා කිරීම සඳහා උනන්දුවක් දක්වන ගනුදෙනුකරුවන්ගෙන්, එම උපකරණයෙහි ස්වභාවය හා අවදානම හොඳින් අවබෝධකරගත් බවට සහතික කෙරෙන ලියවිල්ලක් බලයලත් අලෙවිකරුවන් විසින් ලබාගත යුතුය.
- 10.2 මෙම ගනුදෙනුවලදී බලයලත් අලෙවිකරුවන් විසින් උපකරණ තීරණ සැසඳුම් නිර්ණායක පොලී අනුපාත, කැපුම් මිල, අධිමිල සහ ඔවුන්ගේ ගනුදෙනුකරුවන්ට මුහුණ දීමට සිදුවන අවදානම් සඳහා වන කොන්දේසි හා වගන්ති සම්බන්ධයෙන් ප්‍රමාණවත් තොරතුරු විශේෂයෙන්ම සැපයිය යුතු අතර, ගනුදෙනුව ඉහළම මට්ටමේ පාරදෘෂ්‍යභාවයෙන් යුක්තව සිදුවන බවට ඔවුන් විසින් සහතික විය යුතුය.

මෙකී විධානයන් 2006 දෙසැම්බර් 01 දා සිට බල පැවැත්වේ.

පී. ලියනගේ

ඩී.වසන්ත

ජාත්‍යන්තර මෙහෙයුම් කටයුතු අධ්‍යක්ෂ

විනිමය පාලක

යොමු අංක:34/07/029/0001/001

චක්‍රලේඛ අංක:ආර්ථිඡ්ඡස්/01/2006

2006 ජනවාරි මස 02 වැනි දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතනයක් ලෙස කොළඹ කොටස් හුවමාරුවෙහි සීමාසහිත මධ්‍යම තැන්පත් ක්‍රමය පත් කිරීම

1923 අංක 8 දරණ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනතේ විධිවිධාන සහ 1937 අංක 7 දරණ ලියාපදිංචි කොටස් හා සුරැකුම් පත් ආඥා පනතේ විධි විධානයන් අනුව, කොළඹ 01, ඇවිලන් චතුරග්‍රයේ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ බටහිර කොටසේ අංක 04-01 හි පිහිටි, සීමාසහිත මධ්‍යම තැන්පත් පද්ධතිය, තත්කාලීන දළ පියවීම් පද්ධතියේ නිර්ලේඛණ සුරැකුම්පත් පියවීම් පද්ධතියේ සහ නිර්ලේඛණ සුරැකුම්පත් තැන්පතු වේ සෘජු සහභාගීත්ව ආයතනයක් වශයෙන් පත් කරනු ලැබ ඇති බව මෙයින් දන්වා සිටිමු.

එම ආයතනයේ ස්විෆ්ට් කේතය (SWIFT BIC), තත්කාලීන දළ පියවීම් ගිණුම් අංකය සහ විමසීම් සඳහා අවශ්‍ය විස්තර පහත සඳහන් වේ.

- ස්විෆ්ට් කේතය (SWIFT BIC) : CDSPLKLCXXX
- තත්කාලීන දළ පියවීම් ගිණුම් අංකය : CDSPLKLCXXX 010004562
- විමසීම් සඳහා අවශ්‍ය විස්තර:
- ප්‍රධාන විධායක නිලධාරී : හිරාන් මෙන්ඩිස් මහතා
- දුරකථනය : 2325686
- ෆැක්ස් : 2445279, 2448925
- විද්‍යුත් තැපැල් : hiran@cse.lk

සීමාසහිත මධ්‍යම තැන්පත් පද්ධතිය 2006 ජනවාරි මස 23 වැනි දින සිට ලංකාසෙට්ල් පද්ධතියට සහභාගි වනු ඇත. එහි CD-SPLKLCXXX010004562 දරන පියවීම් ගිණුම 2006 ජනවාරි මස 20 වැනි දින, අත්හිටුවන ලද, තත්ත්වයෙන් ද, 2006 ජනවාරි මස 23 වැනි දින සිට, “අත්හිටුවා නැත” තත්ත්වයෙන් ද, තත්කාලීන දළ පියවීම් පද්ධතිය තුළ දිස්වනු ඇත. ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත මෙයට අදාළ ස්විෆ්ට් පණිවුඩ ලැබෙනු ඇත.

සී.ප්‍රේමරත්න කේ.ආර්.එම්.සිරිවර්ධන
 රාජ්‍ය ණය අධිකාරී අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

මගේ අංකය : 34/07/029/0001/001
චක්‍රලේඛ අංක: ආර්ථිඡ්ඡස්/03/2006

2006 ජනවාරි මස 09 වැනි දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතනයක් ලෙස සීමාසහිත අයිසීඅයිසීඅයි බැංකුව පත්කිරීම

කොළඹ 07 ධර්මපාල මාවත අංක 58 හි පිහිටි සීමාසහිත අයිසීඅයිසීඅයි බැංකුව වෙත වාණිජ බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම මුදල් මණ්ඩලය විසින් අනුමත කර ඇත. තවද තත්කාලීන දළ පියවීම් පද්ධතියෙහි, නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් පද්ධතියේ සහ නිර්ලේඛන සුරැකුම්පත් තැන්පතුවෙහි සහභාගීත්ව ආයතනයක් වශයෙන් පත්කර ඇත.

සීමාසහිත අයිසීඅයිසීඅයි බැංකුව ලංකාසෙට්ල් පද්ධතියේ අලෙවිකාර සෘජු සහභාගීත්ව ආයතනයක් බවට පත්වන අතර එම ආයතනයේ ස්විෆ්ට් කේතය (SWIFT BIC) සහ තත්කාලීන දළ පියවීම් ගිණුම් අංකය පහත දැක්වේ.

ස්විෆ්ට් කේතය (SWIFT BIC) : ICICLKLXXX
 තත්කාලීන දළ පියවීම් ගිණුම් අංකය : ICICLKLXXXX01000 4426
 විමසීම් සඳහා අවශ්‍ය විස්තර:
 ශ්‍රී ලංකාවේ ප්‍රධාන විධායක : නවීන් කේ අගර්වාල් මහතා
 දුරකථනය : 4242424
 ෆැක්ස් : 4719611
 විද්‍යුත් තැපෑල : naveen.agarwal@icicibank.com

සීමාසහිත අයිසීඅයිසීඅයි බැංකුව ලංකාසෙට්ල් පද්ධතියෙහි කටයුතු සඳහා 2006 ජනවාරි මස 12 දින සිට සහභාගිවනු ඇත. එහි ICICLKLXXX 01000 4426 දරණ පියවීම් ගිණුම 2006 ජනවාරි මස 10 දින , අත්හිටුවන ලද, තත්ත්වයෙන් ද, 2006 ජනවාරි මස 12 දින සිට , අත්හිටුවන නැත, තත්ත්වයෙන් ද, තත්කාලීන දළ පියවීම් පද්ධතිය තුළ දිස්වනු ඇත. ලංකාසෙට්ල් පද්ධතියේ සියලුම සහභාගීත්ව ආයතන වෙත මෙයට ගිණුමට අදාළ ස්විෆ්ට් පණිවුඩ ලැබෙනු ඇත.

සී.ප්‍රේමරත්න

කේ.ආර්.එම්.සිරිවර්ධන

රාජ්‍ය ණය අධිකාරී

අධ්‍යක්ෂ/ගෙවීම් සහ පියවීම්

ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් මාර්ගෝපදේශ නො: 01/2006

2006 මාර්තු මස 29 වැනි දින

සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන්,
 කොළඹ කොටස් හුවමාරුවේ මධ්‍යම තැන්පතු ක්‍රමය සහ
 සීමාසහිත ලංකාක්ලියර් පුද්ගලික සමාගම යන ආයතනයන්හි
 ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

**ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සකස් කිරීම සඳහා වන
 මාර්ගෝපදේශ මාලාව**

හැඳින්වීම

1. මූල්‍ය අංශය යනු මූල්‍ය ආයතන, මූල්‍ය වෙළෙඳපොළවල් හා පද්ධතීන් වලින් සමන්විත එකිනෙකට අනුබද්ධ වූ ජාලයකි. වේගවත් තාක්ෂණික දියුණුවත් මූල්‍ය නිෂ්පාදනයන් හා පද්ධතීන්ගේ සංකීර්ණත්වය නිසා ඇතිවන අභ්‍යන්තර ක්‍රියාවලීන්ගේ ප්‍රමාණවත් නොවන බව හෝ දුර්වල බවත්, ස්වාභාවික විපත් වැනි බාහිර බලපෑම්ද, හේතුකොටගෙන මූල්‍ය ආයතන^(අ) මෙහෙයුම් අවදානමකට පහසුවෙන් ලක් වේ. එමනිසා මෙහෙයුම් අවදානම පාලනය නොකළහොත් මූල්‍ය ආයතනයන්ට බලවත් පාඩුවලට මුහුණ දීමට සිදුවිය හැකිය. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්කරණය වඩාත් ශක්තිමත් කිරීම කෙරෙහි ලොව පුරා මූල්‍ය ආයතන සහ නියාමන ආයතනවල සැලකිල්ල වර්ධනය වෙමින් පවතී. බැංකු විසින් එදිනෙදා ව්‍යාපාර කටයුතු සිදු කිරීමේදී මුහුණ දෙන මෙහෙයුම් අවදානම, විශේෂිත අවදානම් කාණ්ඩයක් වශයෙන් බාසල් II රාමුව මගින් හඳුනාගෙන ඇත. (අපේක්ෂිත ප්‍රතිලාභ සඳහා දරනු ලබන ණය අවදානම, පොලී අනුපාත අවදානම හා ද්‍රවශීලතා අවදානමට අමතරව) එමනිසා ගෙවීම් හා සුරැකුම්පත් පියවීම් පද්ධතීන්හි මෙහෙයුම් අවදානම මගින් ඇතිවිය හැකි අහිතකර ප්‍රතිඵලයක් මැඩ පැවැත්වීම සඳහා බොහෝ සංවර්ධිත රටවල අධීක්ෂණ ආයතන හා ජාත්‍යන්තර පියවීම් බැංකුවේ (BIS) ගෙවීම් හා පියවීම් පද්ධති කමිටුව (CPSS) විසින් පද්ධතිමය වශයෙන් වැදගත් ගෙවීම් පද්ධති සඳහා ප්‍රධාන මූලධර්ම 10 ක් (7 මූලධර්මය- සුරක්ෂිතභාවය, විශ්වසනීයත්වය,අඛණ්ඩ පැවැත්ම) ජාත්‍යන්තර පියවීම් බැංකුවේ/සුරැකුම්පත් කමිටු සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOSCO) සුරැකුම්පත් පියවීම් සඳහා වන නිර්දේශ (2 නිර්දේශය-මෙහෙයුම් විශ්වසනීයත්වය) සහ මධ්‍යම ප්‍රතිපාර්ශ්වකරුවන් සඳහා වන නිර්දේශ (7 නිර්දේශය-මෙහෙයුම් අවදානම) හඳුන්වා දී ඇත.

2. පද්ධතිමය වශයෙන් වැදගත් ප්‍රධාන ගෙවීම් පද්ධතිය වන ලංකාසෙට්ල් පද්ධතියේ ක්‍රියාකාරීත්වය කෙරෙහි එහි සහභාගීත්ව ආයතනවල මෙහෙයුම් අධිලවීම මගින් ඇතිවිය හැකි සමස්ත පද්ධතිමය අවදානමේ ප්‍රතිඵලයක් සැලකිල්ලට ගත් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සහභාගීත්ව ආයතනවලට ලංකාසෙට්ල් පද්ධතිය සමග ක්‍රමවත් සහ ස්ථාවර සම්බන්ධතාවක් පවත්වා ගැනීමට හැකිවන අයුරින් සිය ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සකස් කරන ලෙස උපදෙස් දෙන ලද අතර සහභාගීත්ව ආයතනවලට ඔවුන්ගේ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් 2005 මාර්තු මස අවසානයට පෙර ශ්‍රී ලංකා මහ බැංකුව වෙත එවන ලෙස ද දැනුම්

(අ) ශ්‍රී ලංකා මහ බැංකුව මගින් අධීක්ෂණය/අවේක්ෂණය කරනු ලබන සියලුම බලපත්‍රලාභී වාණිජ බැංකු, ප්‍රාථමික අලෙවිකරුවන් සහ අනෙකුත් ගෙවීම්, නිෂ්කාණ සහ පියවීම් සේවා සපයන්නන්.

දෙන ලදී. නමුත් සහභාගීත්ව ආයතන විසින් ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදුන් ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් අසම්පූර්ණ හා බහුවිධ ප්‍රමිතීන්ගෙන් යුක්ත වූ බැවින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක් එක් සහභාගීත්ව ආයතන සඳහා වෙන වෙනම රැස්වීම් 2005 ජූලි සිට අගෝස්තු දක්වා කාලය තුළදී පැවැත් වූ අතර එමගින් ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සඳහා අපේක්ෂිත ප්‍රමිතීන් පිළිබඳ ඔවුන්ට අවබෝධ කරදුන් අතර, ඒ අනුව, සංශෝධනය කරන ලද ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් 2005 අගෝස්තු මස අවසන් වීමට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවට ලබාදෙන ලෙස දැනුම් දෙන ලදී. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සකස් කිරීම සඳහා ලිඛිත මාර්ගෝපදේශයන් ලබාදෙන ලෙස සහභාගීත්ව ආයතන රැස්වීම් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් කළ ඉල්ලීම් සහ ස්ථාවර රාමුවකට අනුව ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් වැඩි දියුණු කිරීමේ අවශ්‍යතාවය නිසා ශ්‍රී ලංකා මහ බැංකුව ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සකස් කිරීම පිළිබඳව මාර්ගෝපදේශ මාලාවක් පිළියෙල කරන ලදී.

3. මෙම මාර්ගෝපදේශ මාලාව නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණ වනුයේ, මූල්‍ය ආයතනයන්ගේ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්කරණ ක්‍රියාවලිය අධීක්ෂණය සහ අවේක්ෂණය කිරීමේදී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අනුගමනය කරන ප්‍රතිපත්තිය පැහැදිලි කිරීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දිරි ගන්වන නිවැරදි පරිචයන් අනුගමනය කිරීම සඳහා මූල්‍ය ආයතනයන්ට මග පෙන්වීමය. මෙමගින් පහත සඳහන් අපේක්ෂාවන් ඉටුකර ගැනීමට අදහස් කෙරේ.

- ගෙවීම් සහ පියවීම් පද්ධතීන් (විශේෂයෙන් ප්‍රධාන ගෙවීම් හා පියවීම් පද්ධතීන්) වැදගත් බැංකු කටයුතු, ප්‍රධාන ව්‍යාපාර කටයුතු ආශ්‍රිත සේවාවන් බිඳවැටීමක දී ක්‍රියාත්මක කළ හැකි වඩාත් යෝග්‍ය ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් මූල්‍ය ආයතන විසින් සකස් කිරීම, ගෙවීම් හා පියවීම් පද්ධතියක එක් කොටසක හෝ කොටස් කිහිපයක සේවා සැපයීම බිඳ වැටුණ අවස්ථාවක දී වුවද සිය ගනුදෙනුකරුවන්ට ලබාදීමට පොරොන්දු වූ සේවා මට්ටම එලෙසම පවත්වා ගැනීම සහ කෙටිකාලයකින් යථා තත්ත්වයට පත්කළ නොහැකි සහ පුළුල් ක්ෂේත්‍රයක් පුරා පැතිරීය හැකි සේවා බිඳ වැටීමකදී ගිවිසගත් සේවාවන් අඛණ්ඩව සැපයීම සහතික කිරීම.
- සේවාවන් බිඳ වැටුණ අවස්ථාවක ඇතිවිය හැකි මූල්‍ය නීති හා වෙනත් අවදානම් අවම කිරීම සහ
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධීක්ෂණය හා අවේක්ෂණය කරන සියලුම මූල්‍ය ආයතනයන් සඳහා පොදු හා සංගත ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් රාමුවක් ඇති කිරීම.

4. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්කරණය අර්ථ දැක්වීම

ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්කරණය යනු: ගෙවීම් හා පියවීම් පද්ධතියේ සුමට ක්‍රියාකාරීත්වය බිඳ වැටුණහොත් මුහුණ පෑමට සිදුවන අවදානම් කල් ඇතිව හඳුනාගැනීම; එවැනි බිඳ වැටීමකදී වහා එම සේවාවන් යථා තත්ත්වයට පත් කිරීම පිණිස යොදාගත හැකි උපාය මාර්ග සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම; විශේෂයෙන් වැදගත් බැංකු සේවා/ප්‍රධාන ව්‍යාපාරික සේවා/ ගෙවීම් නිශ්කාණ හා සුරැකුම්පත් පියවීම් කටයුතු අඛණ්ඩව සැපයීම සහතික කරනු වස් සැලසුම් සකස් කිරීම; සහ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්වල යෝග්‍යතාව පූර්ණලෙස පරීක්ෂා කිරීම සහ එම සැලසුම් පවත්වාගෙනයාම පරිපාලනය කිරීමයි. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් යනු අත්‍යවශ්‍ය හෝ සියළුම ව්‍යාපාර කටයුතු කරගෙන යාමට නොහැකිවන ආකාරයේ හදිසි හෝ ආපදා අවස්ථාවකදී ප්‍රධාන බැංකු කටයුතු සහ ගෙවීම් හා පියවීම් කටයුතු වලින් සමන්විත අත්‍යවශ්‍ය ව්‍යාපාරික කටයුතු පවත්වාගෙන යාම සඳහා සකස් කර, ඒකාබද්ධකොට පවත්වාගෙන යනු ලබන ක්‍රියා පටිපාටි, ක්‍රමවේද, තොරතුරු හා උපාය මාර්ග වලින් සමන්විත වූවකි. ක්ෂණික ආපදා සැලසුමක් යනු හදිසි අවස්ථාවකදී ව්‍යාපාරයේ ප්‍රධාන සහ අත්‍යවශ්‍ය මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට හැකිවන ආකාරයේ උපාය මාර්ග ඇතුළත් සැලසුමකි. එමනිසා ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්කරණය යනු ක්ෂණික ආපදා සැලසුමකට වඩා බෙහෙවින් පුළුල් වූ සංකල්පයකි.

5. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්කරණය, යම් ආයතනයක සියළුම මට්ටම්වල සේවා නියුක්තිකයන් අතර ඇති කළ යුතු එක්තරා සංස්කෘතියක් වන අතර, එම සැලසුමට අදාළ ක්‍රියාපටිපාටිය ආයතනයේ එදිනෙදා ව්‍යාපාර කටයුතු හා අනුබද්ධ විය යුතුය. මූල්‍ය ආයතනවල අධ්‍යක්ෂ මණ්ඩල හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයන් විසින් අවදානම් පදනම් කරගත් ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් රාමුවක් තම ආයතනය සඳහා ඇතිකළ යුතුය. නිසි පරිදි අවදානම් කළමනාකරණය සහතික කෙරෙන සවිස්තරාත්මක ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් අඩු පිරිවැයකින් සකස් කිරීම අභියෝගාත්මක කාර්යයකි. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් සකස් කිරීමේදී අදාළ ආයතනයේ ප්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල ඇතුළු සියළු යටිතල පහසුකම් සහ සමස්ත අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය මුළුමනින්ම අහිමි වන තත්ත්වයකදී කෙටි කාලයකින් යථා තත්ත්වයකට පත්කළ නොහැකි සහ මූල්‍ය ක්ෂේත්‍රය පුරා පැතිර යා හැකි ආකාරයේ උපරිම ආපදා අවස්ථාවකට මුහුණ පෑමට සිදුවේය යන උපකල්පනය මත පදනම්ව එවැනිකට මුහුණ දිය හැකිවන අයුරින් මෙම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම සකස් කළයුතු වේ. අදාළ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය එම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමෙහි ක්‍රියාකාරීබව පිළිබඳව වගකිව යුතු වේ.

6. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් කොටස් දෙකකින් සමන්විත විය හැකිය. පළමුවැන්න කෙටිකාලීන ගැටලු නිරාකරණය සඳහාත් (ක්ෂණිකව ක්‍රියාවට නැංවීම සඳහා ප්‍රමාණවත් සම්පත් සහිතව සකස් කරන ලද) දෙවැන්න දිගුකාලීන /මැදිකාලීන ගැටලු නිරාකරණය සඳහාත් වේ.

7. මෙම මාර්ගෝපදේශ තුළින් පියවරෙන් පියවර අනුගමනය කළයුතු ආකාරයේ සවිස්තරාත්මක උපදේශයන් සැපයීම අරමුණු නොකරන අතර ඒවා අවම ප්‍රමිතීන් වශයෙන් අනුගමනය කළ හැකිය. මෙම මාර්ගෝපදේශ අනුගමනය කිරීම මගින් මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්වල මෙන්ම ඒවා ක්‍රියාත්මක කිරීමේදී යම් සමාන ප්‍රමිතියක් නිර්මාණය වන අතර එය මූල්‍ය ආයතනවල මෙහෙයුම් ක්‍රියාවලීන්හි කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව ඇගයීමට ලක් කිරීමේදී අධීක්ෂණ හා අවේක්ෂණ ආයතනයන්ට ද පහසුවක් වනු ඇත.

මාර්ගෝපදේශයන් භාවිතය

මූල්‍ය ආයතනයන්ට සිය අත්‍යවශ්‍ය මෙහෙයුම් කටයුතු වන ප්‍රධාන බැංකු කටයුතු ගෙවීම්, පියවීම් හා නිශ්කාඡණ කටයුතු හදිසි අවස්ථාවකදී වුව, අඛණ්ඩව සැපයීම සඳහා ඉහළ සුදානමක් පවත්වාගැනීමේ හැකියාව තහවුරු කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ එක් ප්‍රධාන අධීක්ෂණ / අවේක්ෂණ අරමුණකි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මූල්‍ය ආයතනයකට අදාළ එතැන් පරීක්ෂණ, දුරස්ථ පරීක්ෂණ, අවේක්ෂණ කටයුතු වලදී සහ විවක්ෂණ ගැටළුවලට අදාළ රැස්වීම් ආදියේදී එම ආයතනයේ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම ක්‍රියාත්මක කිරීම මෙම මාර්ගෝපදේශයන්හි දක්වා ඇති ආකාරයට සිදු කරන්නේද යන්න විමර්ශනයට ලක් කෙරෙනු ඇත. එහිදී පහත කරුණු පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කෙරෙනු ඇත.

- මූල්‍ය ආයතනය කොතෙක්දුරට මෙම මාර්ගෝපදේශ අනුගමනය කර ඇතිද යන්න; සහ
- එම මූල්‍ය ආයතනයේ අවදානම් ව්‍යුහය හා මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය පවත්වාගෙන යාම සඳහා එම ආයතනයට පැවරෙන කාර්යභාරය.

1 වැනි මාර්ගෝපදේශය:- සේවා බිඳ වැටීමකදී ඊට මුහුණදීම සඳහා මනා ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සහිතව සුදානම්ව සිටීමේ මූලික වගකීම ඒ ඒ මූල්‍ය ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය වෙත පැවරේ.

8. සෑම මූල්‍ය ආයතනයකම අධ්‍යක්ෂ මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය එම ආයතනයේ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම සැකසීම සහ එම ආයතනයේ ව්‍යාපාර මෙහෙයුම් කටයුතුවල ස්වභාවය සහ ප්‍රමාණය අනුව ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමේ සඵලදායී බව පිළිබඳව වගකිව යුතුයි. අධ්‍යක්ෂ මණ්ඩලය හා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණයේ නිරත විය යුතු අතර, එම ආයතනයේ සමස්ත අවදානම් කළමනාකරණ රාමුවේ කොටසක් ලෙස ආයතනයේ ව්‍යාපාර අඛණ්ඩතාව, අවදානම් සහ එම අවදානම් අවම කිරීමේ ක්‍රියාමාර්ගයන් සැලකිය යුතුය. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සඳහා පැහැදිලි මාර්ගෝපදේශයන් සහ විධානයන් සැලසීම, ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමට අදාළ ප්‍රතිපත්ති අනුමත කිරීම, අත්‍යවශ්‍ය බැංකු/මෙහෙයුම් කටයුතු සහ ගෙවීම් හා පියවීම් පද්ධතියට සම්බන්ධ ව්‍යාපාර කටයුතු ප්‍රමුඛතාවයන් අනුව සැකසීම, ප්‍රමාණවත් සම්පත් වෙන් කිරීම, ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්වල ප්‍රායෝගික බවට අදාළ පරීක්ෂාවන්හි ප්‍රතිඵල විමර්ශනය කිරීම, ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් ක්‍රමිකව පවත්වාගෙනයාම සහ එය යාවත්කාලීන කිරීම තහවුරු කිරීම අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සිදුකළ යුතුය.

9. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්වලට සුදුසු ප්‍රතිපත්ති, ප්‍රමිතීන්, ක්‍රමෝපායයන් සහ ක්‍රියාවලීන් ස්ථාපනය කිරීම, ඒවා අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කරවා ගැනීම හා හදිසි අවස්ථාවකදී ඒවා ක්‍රියාවට නැංවීමේදී සියලුම කාර්ය මණ්ඩලය මේ සඳහා බැඳී සිටින අයුරින් කටයුතු සැලසීම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ වගකීමකි. ආයතනයේ සමස්ත ව්‍යාපාරික අරමුණු, අවදානම් කළමනාකරණ ක්‍රමෝපායයන්, මූල්‍ය සහ අනෙකුත් සම්පත්වලට අනුකූල වන පරිදි සෑම පද්ධතියකටම අදාළ ව්‍යාපාරික අඛණ්ඩතා ක්‍රමෝපායයන් සකස් කර ඇති බව ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් සහතික කළ යුතුය. හදිසි අවස්ථාවක් පැන නැඟුන විට උපයෝගී කර ගැනීම සඳහා සකසා ඇති හදිසි අවස්ථා සැලසුම්වල ප්‍රමාණවත් බව ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් ඇගයීමට ලක් කළ යුතු අතර නිශ්චිත කාල සීමාවක් තුළදී කාර්ය මණ්ඩලය විසින් ඒවාට අදාළව කරනු ලබන ප්‍රායෝගික ක්‍රියාකාරීත්වය පිළිබඳ පරීක්ෂණ ද ඇගයීමට ලක්කළ යුතුය. එමෙන්ම යම් අත්‍යවශ්‍ය සේවාවක් බාහිර අංශයකින් ලබා ගන්නේ නම් එම බාහිර ආයතනය ද හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට ප්‍රමාණවත් සැලසුම් සහිතව ක්‍රියාත්මක වන්නේ ද යන්න සහතික කරගත යුතුය. කම්පනයන්ට ඔරොත්තුදීමේ හැකියාව සහ සේවාවන් යථා තත්ත්වයට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ගයන් සැකසීමේදී ඒවා එම ආයතනයේ ව්‍යාපාර කටයුතුවල ප්‍රමාණයට, අවදානම දරා ගැනීමේ හැකියාවට සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා එම ආයතනයේ ඇති වැදගත්කම යන කරුණුවලට ගැලපෙන පරිදි ප්‍රමාණවත් ලෙස සකස් කළයුතු වේ. එවැනි ක්‍රියා මාර්ග පැහැදිලිව ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමෙහි සඳහන් කළ යුතු අතර ඒවා නීතිපතා විමර්ශනය කළ යුතුය. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය විසින් තම ආයතනයේ සෑම අංශයකටම අදාළ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමෙහි අරමුණු ඉටුකර ගැනීම පිළිබඳව අධ්‍යක්ෂ මණ්ඩලයට වගකිව යුතු අතර, පහත සඳහන් දෑ පැහැදිලිව සඳහන් කරමින් අඩුම වශයෙන් වසරකට වරක්වත් අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.

- ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමෙහි සෑම අංශයකටම අදාළව දක්වා ඇති අරමුණු ඉටු කරගැනීම සඳහා ආයතනයේ තිබෙන සුදානම.
- ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම මෙහි දක්වා ඇති මාර්ගෝපදේශයන් සමග කොතෙක්දුරට අනුගත වේද යන්න.

එවැනි වාර්තාවක් විමර්ශණය කළ යුතු අතර, නීතිපතා යාවත්කාලීන කළ යුතුය. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම අවම වශයෙන් වසරකට වරක් හෝ අදාළ ආයතනයේ අභ්‍යන්තර විගණකවරයා විසින් හෝ බාහිර ප්‍රවීන විගණකවරයෙකු විසින් විමර්ශණය කළ යුතුය.

2 වැනි මාර්ගෝපදේශය - ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්කරණයේදී නිවැරදි පරිචයන් අනුගමනය කළ යුතුය.

10. සෑම මූල්‍ය ආයතනයක්ම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සකස් කිරීමේදී පහත යෝජිත ක්‍රියාවලිය සැලකිලිමත්ව අනුගමනය කිරීමට උනන්දු කෙරේ.

- පැහැදිලි හා හොඳින් අර්ථකථනය කළ ව්‍යාපාර අඛණ්ඩතා ප්‍රතිපත්ති හා ක්‍රමෝපායයන් යොදා ගැනීම.
- ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් ක්‍රියාවට නැංවීමේ වැඩ පිළිවෙල අවේක්ෂණය කිරීම සඳහා පැහැදිලි ක්‍රියා කලාපයක් සහ වගකීම් සමුදායක් ස්ථාපනය කිරීම. සැලසුම් හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධීකරණය සඳහා වගකීම් සහ බලතල සහිත විධිමත් ව්‍යාපාර අඛණ්ඩතා කළමනාකරණ කමිටුවක් පත් කිරීම මේ සඳහා අවශ්‍ය වනු ඇත.
- සෑම පද්ධතියකම ඇති මූලික කාර්යයන් පැහැදිලිව හඳුනාගත යුතු අතර, ඒවායේ ඇති වැදගත්කමට අනුකූලව ක්‍රමවත්ව වර්ගීකරණය කිරීම සහ මෙම වර්ගීකරණයට පදනම් වූ කරුණු ලේඛනගතකිරීම අවශ්‍ය වන අතර ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය විසින් නිරන්තරයෙන් එය විමර්ශනයට ලක් කළ යුතුය.
- යම් ආපදාවකින් ව්‍යාපාරයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ විශ්ලේෂණයක් කිරීම මගින් පූර්ණ ආපදා අවස්ථාවන් ඇතිවීමේ සම්භාවිතාවය (ආයතනය තුළ, ආයතන අතර හෝ බාහිර) හා අත්‍යවශ්‍ය බැංකු/ව්‍යාපාර කටයුතු, ගෙවීම් හා පියවීම් පද්ධති, සම්පත් හා යටිතල පහසුකම්වලට එහි ඇති බලපෑම ඇගයීම සහ ඒවා යථා තත්ත්වයට පත්කර ගැනීමේ කාලසීමාව නිර්ණය කිරීම හා අනිශ්චිත වැදගත් මෙහෙයුම් ක්‍රියාවලීන් නැවත පටන් ගැනීම.
- යම් ආපදාවකින් ව්‍යාපාරයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ විශ්ලේෂණයට අනුව ව්‍යාපාර /මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත් කිරීමට ගතවන කාලය හා ප්‍රමුඛ සේවාවන් අවම මට්ටමකින්වත් ලබාදීමට හැකිවන පරිදි සෑම වැදගත් ව්‍යාපාරික/සහාය ක්‍රියාවලියක්ම යථා තත්ත්වයට පත්කිරීම සඳහා එයටම ආවේනික විධිමත් ක්‍රමෝපායන් අනුගමනය කළ යුතුයි. ගෙවීම් හා පියවීම් පද්ධතියක් සම්බන්ධයෙන් වඩාත් උචිතම හා පිළිගත් ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම වන්නේ: පද්ධතිය වශයෙන් වැදගත් ගෙවීම් හා පියවීම් පද්ධතියක් නම් සේවා බිඳ වැටීමකින් පසු දෙපාර්තමේන්තු ගතවීමට කලින් ගෙවීම් පද්ධතියට සම්බන්ධ වැදගත් මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්කර නැවත සේවා අරඹනු ලැබිය හැකි ලෙස සහ මූල්‍ය ක්ෂේත්‍රය පුරා පැතිරුනු සිල්ලර ගෙවීම් හා පියවීම් පද්ධතියක් නම් ගෙවීම් හා පියවීම් පද්ධතියට සම්බන්ධ ක්‍රියාවලිය එදිනම/නියමිත පියවීම් දිනයේදී වැදගත් මෙහෙයුම් කටයුතු යථා තත්ත්වයට පත්කර නැවත සේවා අරඹනු ලැබිය හැකි ලෙස ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම සැකසීමයි. (වෙළෙඳපොළ ද්‍රව්‍යලිඛතාවයට හෝ මූල්‍ය ප්‍රතිපත්තියට අදාළ ඉතා වැදගත් ගෙවීම් නියමිත වේලාවේදී කළ හැකිවන පරිදි).
- ඇතිවිය හැකි අහන්තර හා බාහිර තර්ජනයන්, හඳුනා ගැනීම, ඒවායේ බලපෑම හා සිදුවීමට ඇති සම්භාවිතාවය තක්සේරු කිරීම සඳහා මෙන්ම අදාළ පද්ධතියේ සෑම උපාංගයකටම ඇතිවිය හැකි බලපෑම දරා සිටීමට ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් රාමුවට හැකියාවක් ඇති බව සහතික කිරීම සඳහා සිදුවිය හැකි සෑම ආපදාවක් සම්බන්ධයෙන්ම තීරණාත්මක හා දැඩි උපකල්පන යොදා ගැනීම. මෙවැනි ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් රාමුවක් සඳහා ප්‍රතිප්‍රාප්ති වැඩබිමක් පිහිටුවීම (අවම වශයෙන් අත්‍යවශ්‍ය යටිතල පහසුකම්වලින් සමන්විත එක් ප්‍රතිප්‍රාප්ති වැඩබිමක් ශ්‍රී ලංකාව තුළ පිහිටුවිය යුතුවන අතර, එයට ප්‍රමාණවත් පුහුණු කාර්ය මණ්ඩලයක්, කාර්යාලීය ඉඩකඩ, පරිගණක මෘදුකාංග යෙදුම්, තාක්ෂණික මෙවලම් SWIFT සම්බන්ධතාවය හා ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමේ සඳහන් පරිදි එම සේවාව නැවත යථා තත්ත්වයට පත්කිරීමේ උපාය මාර්ගයන්ට අනුකූල වැදගත් දත්ත හා තොරතුරු එහි පවත්වාගත යුතුය.) මූලික වැඩබිම හා ප්‍රතිප්‍රාප්ති වැඩබිම භූගෝලීය වශයෙන් වෙන් වෙන් ප්‍රදේශයන්හි පිහිටුවීමට වගබලා ගැනීම වැදගත් වේ.
- යම් ආපදාවකින් ව්‍යාපාරයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ විශ්ලේෂණයේ තක්සේරුකොට ඇති කාල පරාසයන් සහ වැදගත් සේවා අතර අන්‍යෝන්‍ය රැඳියාව සැලකිල්ලට ගෙන සෑම සේවාවක්ම සැපයීම සඳහා සේවා යථා තත්ත්වයට පත්කිරීම සඳහා අවශ්‍ය උපායමාර්ග තීරණය කිරීම.
- යටත්පිරිසෙයින් අත්‍යවශ්‍ය ව්‍යාපාර සේවා සැපයීම සඳහා අවශ්‍ය අවම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් අවශ්‍යතාවයන් ස්ථාපිත කිරීම. මෙම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් අවශ්‍යතාවයන් වැඩි දියුණු කිරීමට පෙර ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය. තවද, නව ව්‍යාපාර සේවා / නිෂ්පාදනයන් සැලසුම් කිරීමේදී හා වැඩි දියුණු කිරීමේදී ඒවාට අදාළ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් අවශ්‍යතාවයන් එම අදියරවලදීම සලකා බැලිය යුතුය.
- මෙහිදී වඩාත් උචිතම හා පිළිගත් පරිචය වනුයේ ‘ආපදා කළමනාකරණ කණ්ඩායමක්’ ස්ථාපිත කිරීමයි. මෙම ආපදා කළමනාකරණ කණ්ඩායම බොහෝ විට සේවාවන් යථා තත්ත්වයට පත්කිරීමේ කටයුතු මෙහෙයවිය හැකි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට අයත් පිරිසක් වේ. (උදාහරණයක් ලෙස: බැංකු කටයුතු, තොරතුරු තාක්ෂණ, පසු මෙහෙයුම්, පරිශ්‍ර, මානව සම්පත් සහ සන්නිවේදන දෙපාර්තමේන්තුවල ප්‍රධානීන්)
- මූල්‍ය ආයතන විසින් ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සකස්කොට ලේඛන ගතකර ක්‍රියාත්මක කිරීම, හා පවත්වාගෙන යාම කළයුතු වන අතර, මෙම ලේඛනය මගින් සේවා බිඳවැටීම කළමනාකරණ ක්‍රියාපටිපාටිය, තොරතුරු හා ඊට අදාළ මාර්ගෝපදේශ සැපයිය යුතුය. මෙමගින් මූල්‍ය ආයතනවල ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයට හදිසි සේවා බිඳවැටීමකට ප්‍රතික්‍රියා දැක්වීමට හා අත්‍යවශ්‍ය ව්‍යාපාර සේවා හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත්කිරීමෙන් හදිසි අවස්ථාවකදී ආයතනයේ සමස්ත ව්‍යාපාර කටයුතුවලට අහිතකර බලපෑම් පැතිරයාම වලක්වාලීමට හැකිවේ.
- සිදුවිය හැකි ආපදා අවස්ථාවන් හඳුනාගැනීමේදී සලකා බැලිය යුතු තවත් වැදගත් සාධකයක් වන්නේ යම් ආපදාවක විශාලත්වය හා එය පැතිරී යන ආකාරයයි. මෙහිදී වඩාත් උචිතම සහ පිළිගත් පරිචය වනුයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය

විසින් ඇතිවිය හැකි සියළුම ආපදා අවස්ථාවන් එනම් පුළුල් පරාසයක් තුළ පැතිරිය හැකි ආපදා ප්‍රවාහන, විද්‍යුත් සන්නිවේදන, අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩල, ගෙවීම් පද්ධති හා අනෙකුත් අත්‍යවශ්‍ය යටිතල පහසුකම් ද බිඳ වැටෙන ආකාරයේ ආපදා අවස්ථාවන් හඳුනා ගැනීම හා එබඳු ආපදා කළමනාකරණයට අවශ්‍ය ක්‍රියාවලීන් හා ක්‍රියාපටිපාටි වැඩිදියුණු කිරීමයි. මෙම සියළුම හඳුනාගත් ආපදා අවස්ථාවන් හා අදාළ ව්‍යාපාර අඛණ්ඩතා ක්‍රමවේදයන් ලේඛනගත කළයුතු වන අතර, නිරන්තරයෙන් කරනු ලබන යම් ආපදාවකින් ව්‍යාපාරයට ඇතිවිය හැකි බලපෑම් පිළිබඳ විශ්ලේෂණයන් හි ප්‍රථිඵල මත පදනම්ව ඒවා කලින් කලට අවශ්‍ය පරිදි සංශෝධනය කළ යුතුය. මෙම ආපදා කළමනාකරණ ක්‍රියාවලිය තුළ අවම වශයෙන් පහත සඳහන් ක්‍රියාවලිය ඇතුළත් විය යුතුය.

- හදිසි / අනපේක්ෂිත ආපදා අවස්ථාවන් කලින් අනාවරණය කරගැනීම සහතික කිරීම හා එම සිද්ධීන් පිළිබඳව “ආපදා කළමනාකරණ කණ්ඩායම” වෙත ක්ෂණිකව දැනුම් දීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය;
- “ආපදා කළමනාකරණ කණ්ඩායම” විසින් ආයතනයට සිදුවිය හැකි සමස්ත බලපෑම තක්සේරු කිරීම හා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව නොපමාව තීරණ ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය;
- ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම ක්‍රියාත්මක කිරීම සහ/හෝ ප්‍රතිප්‍රාප්ති වැඩබිම වෙත යොමුවීම සඳහා ක්‍රියාත්මක වීමට අවශ්‍ය පැහැදිලි මිනුම් දණ්ඩක් තිබීම;
- සේවා යථා තත්ත්වයට පත්කිරීමේ ක්‍රියාවලියේ පවත්නා තත්ත්වය පිළිබඳ තොරතුරු ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය;
- නිසි වේලාවට අත්‍යන්තර හා බාහිර සන්නිවේදන කටයුතු කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාවලිය ;
- ආපදාවට ලක්වූ සේවා/පහසුකම් නැවත යථා තත්ත්වයට පත්කිරීමේ සහ නැවත ස්ථාපිත කිරීමේ කටයුතු අවේක්ෂණයට අවශ්‍ය ක්‍රියාවලිය වඩාත් උචිතම හා පිළිගත් පරිචය වන්නේ සෑම ව්‍යාපාර/සහාය සේවාවක් සඳහාම ව්‍යාපාර යථා තත්ත්වයට පත් කිරීමේ කණ්ඩායමක් (අනු කණ්ඩායම් ද ඇතුළත් විය හැකිය) ස්ථාපිත කිරීමයි. ඒ සඳහා මූල්‍ය ආයතන විසින් අදාළ දැනුම හා කුසලතාවලින් යුත් පුද්ගලයින් එබඳු කණ්ඩායම්වලට පත්කළ යුතුය. (අදේශක පුද්ගලයින් ද පත්කළ යුතු වේ).

● ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලිය මූලික වශයෙන් අදියර තුනකින් (3) සමන්විත වේ.

- තොරතුරු එක්රැස්කිරීමේ අදියර - මෙම අදියර යටතේ ව්‍යාපාර සේවා යථා තත්ත්වයට පත්කිරීමේ කණ්ඩායම් දැනුවත් කිරීම (දුරකථන ඇමතුම් ජාල භාවිතය, කලින් තීරණය කර තිබෙන ආකාරයට හදිසි අවස්ථාවකදී සම්බන්ධ කරගතයුතු කාර්ය මණ්ඩල සාමාජිකයන්ට තොරතුරු ලබාදීම සහ අදාළ පද්ධති විකුණුම් කරුවන් දැනුවත් කර අවශ්‍ය සේවා ලබාගැනීම හා ව්‍යාපාර කටයුතු අඛණ්ඩතා සැලසුමෙහි කලින් තීරණය කර ඇති අනුක්‍රමික පියවරයන් අනුගමනය කිරීම (අවශ්‍ය වුවහොත් එම අනුක්‍රමය වෙනස් කිරීම) සිදු කෙරේ.
- විකල්ප මාර්ගික සේවා සැපයුම් අදියර - මෙම අදියර යටතේ ප්‍රතිප්‍රාප්ති වැඩබිමේදී හෝ ගිවිසගත් සාමාන්‍ය ක්‍රියාවලියට වඩා වෙනස් වූ මාර්ගයකින් ව්‍යාපාර/සේවා නැවත ආරම්භ කිරීම සිදු කෙරේ. මේ සඳහා ලේඛන නැවත පිළියෙල කිරීම සහ නිරවද්‍යතාවය තහවුරු කරගැනීම, නව පාලන ප්‍රමිතීන් ස්ථාපිත කිරීම, විකල්ප අත්හැරූ ක්‍රියාවලීන් භාවිත කිරීම සහ ගනුදෙනුකරුවන්/ ප්‍රති පාර්ශ්වයන් සමඟ සිදුකරනු ලබන ගනුදෙනු සඳහා විකල්ප ක්‍රියාමාර්ගයන් සකස් කර ගැනීම අවශ්‍ය වේ.
- මුළුමනින්ම සේවා යථා තත්ත්වයට පත්කිරීමේ අදියර- අනපේක්ෂිත සේවා බිඳවැටීමකින් පසු ප්‍රතිප්‍රාප්ති වැඩබිමේ සිට මෙහෙයවන ලද ව්‍යාපාර කටයුතු ආපසු මූලික වැඩබිම වෙත ගෙනයාමේ ක්‍රියාවලිය මෙම අදියරෙහි සිදු කෙරේ.

● ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් මගින් ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමේ ක්‍රියාවලියේ එක් එක් අදියර යටතේ අවශ්‍ය වියහැකි කාර්යයන් හඳුනාගැනීම සහ සැලසුම් කිරීමට පැහැදිලි ලෙස වගකීම් ස්ථාපිත කිරීමට සේවා සැපයුම් කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රියාකාරකම්වල පිරික්සුම් ලැයිස්තුවක් සකස් කිරීම වැනි කාර්යයන් ආවරණය විය යුතුය.

● නොවැළැක්විය හැකි අවස්ථාවකදී හැර ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම ක්‍රියාත්මක කිරීමේ අවස්ථා අවම කර ගැනීම සඳහා ප්‍රධාන තාක්ෂණික උපකරණ / පහසුකම්වල කම්පනයන්ට ඔරොත්තුදීමේ හැකියාව තහවුරු කිරීමට මූල්‍ය ආයතන විශේෂ අවධානය යොමුකළ යුතුය. එක් එක් ව්‍යාපාර කටයුතු / උපකාරක කාර්යයන් යථා තත්ත්වයට පත්කිරීමට අවශ්‍ය තාක්ෂණික සේවා පිළිබඳව, සේවා යථා තත්ත්වයට පත්කිරීමේ උපාය මාර්ගවල විශේෂයෙන් සඳහන් කොට තිබිය යුතු අතර, එවැනි තාක්ෂණික දෝෂයක් යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය නිලධාරීන් සූහ / ආදේශක නිලධාරීන් මූල්‍ය ආයතන විසින් පත්කළ යුතුය.

● මූල්‍ය ආයතනවලට තම ව්‍යාපාරයට සහ මෙහෙයුම්වලට ආවේනික ලක්ෂණවලට අනුව අවදානම් ඇගයීම් විශ්ලේෂණයක් පදනම් කරගෙන කෙටි කාලයකින් යථා තත්ත්වයට පත්කර ගත නොහැකි ආකාරයේ ආපදාවන් වලට මුහුණ දීම සඳහා සුදුසු ව්‍යාපාර අඛණ්ඩතා රාමුවක් යොදාගත හැකිය.

- හදිසි ආපදාවකදී / විනාශකාරී සිදුවීමකදී අත්‍යවශ්‍ය ව්‍යාපාර / උපකාරක කටයුතු යථා තත්ත්වයට පත්කිරීම සඳහා ඉතා වැදගත් වන තොරතුරු සහ දත්ත පැහැදිලිව හඳුනා ගැනීමටත් එවැනි තොරතුරු හා දත්ත භාණ්ඩයට පත් වුවහොත් එවැනි අවස්ථාවක ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ග හඳුනා ගැනීමටත් අවශ්‍ය ක්‍රියා මාර්ග සෑම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමකම ඇතුළත් විය යුතු වේ.

ඒ සඳහා ආරක්ෂිත උපාය මාර්ග කිහිපයක් පහත දැක්වේ.

- හදිසි අවස්ථාවකදී භාවිතය සඳහා අත්‍යවශ්‍ය උපස්ථ දත්ත වාර්තා පහසුවෙන් නැවත ලබාගැනීමට ඇති හැකියාව;
- ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා යොදා ගන්නා එම දත්ත වාර්තාවල විශ්වසනීයත්වය තහවුරු කිරීම පිණිස එම දත්ත වාර්තා සීමිත හා අත්‍යවශ්‍ය කාර්යමණ්ඩලවලට පමණක් ලබා දීමෙන් පාලනයක් ඇති කිරීම.
- දත්ත මුළුමනින්ම නැති වූ විටකදී, විනාශවීමකදී හෝ හානිවීමකදී ඉතා වැදගත් දත්ත නැවත ලබාගන්නේ කෙසේද? යන්න සහ ප්‍රමුඛතාවය දෙන්නේ කුමන දත්තයන්ටද යන්න පිළිබඳව පැහැදිලි ක්‍රියාමාර්ගයන් සඳහන් කිරීම.
- හදිසි අවස්ථාවකදී අදාළ නවතම සහ සත්‍ය තොරතුරු බෙදාදීම සහතික කිරීමට අදාළ ආයතන විසින් අභ්‍යන්තර පාර්ශ්වයන් මෙන්ම බාහිර පාර්ශ්වයන් (නියාමන ආයතන, ආයෝජකයන්, ගනුදෙනුකරුවන්, සේවා සපයන්නන්, මාධ්‍යකරුවන් සහ අනෙකුත් පාර්ශ්වකරුවන්) සමඟ අදහස් හුවමාරු කරගැනීම සඳහා විධිමත් උපාය මාර්ගයන් ක්‍රමවත්ව දැක්විය යුතුය.

3 වැනි මාර්ගෝපදේශය : ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමෙහි සෑම අංශයක්ම නිරන්තරයෙන් පූර්ණ සහ අර්ථවත් ලෙස පරීක්ෂාවට ලක්කළ යුතුය.

11. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක ප්‍රායෝගික බව සහ සඵලදායීබව මැනීමට සහ ව්‍යාපාර කටයුතුවලට ඇති විය හැකි බාධාවකදී කාර්ය මණ්ඩලය තුළ ප්‍රතිප්‍රාප්ති වැඩබිම් සහ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්භාවයක් ඇති කිරීම සඳහා ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් එහි ප්‍රමාණාත්මකබව හා ගුණාත්මකබව යන දෙඅංශයටම අවධානය යොමු කරමින් නිරන්තරයෙන්, පූර්ණ වශයෙන් සහ අර්ථවත් ලෙස පරීක්ෂාවට ලක්කළ යුතුය. මෙවැනි පරීක්ෂාවක පහත කරුණු ඇතුළත් විය යුතු වේ.

- ප්‍රතිප්‍රාප්ති වැඩබිමේ යටිතල පහසුකම්වල ධාරිතාව, සංනිවේදන සම්බන්ධතාව සහ ක්‍රියාකාරීබව ඇතුළුව ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලියේ සියළුම උපාංග අර්ථවත් ලෙස පරීක්ෂා කිරීම;
- විශේෂයෙන් ව්‍යාපාරයක අභිප්‍රායයන් වෙනස් වීමකදී එහි යෝග්‍යතාවය අගය කිරීම සඳහා අවශ්‍ය උපාය මාර්ග සැලසුම් කිරීමේදී යොදාගනු ලබන උපකල්පන වල යෝග්‍යතාවය පරීක්ෂා කිරීම;
- බාහිර පාර්ශ්වයන් සමඟ සම්බන්ධීකරණය සහ කාර්යමණ්ඩලයේ දැනුවත්භාවය හා අවස්ථානුකූල සුදානම් බව පරීක්ෂා කිරීම;
- විශේෂයෙන් බාහිර පාර්ශ්ව මත පවතින අන්‍යෝන්‍ය රැඳීයාව පරීක්ෂා කිරීම. මෙහිදී ශ්‍රී ලංකාවෙන් පිටත ස්ථානගත වූ කාර්යාල සහ සේවා සපයන්නන් සැලකිල්ලට ගතයුතු වේ;
- පරීක්ෂණවලදී කළමනාකාරිත්වය සහභාගි විය යුතු අතර, හදිසි අවස්ථාවකදී ඔවුන්ගේ වගකීම් සහ කාර්යභාරය පිළිබඳව මනා දැනුවත් බවකින් යුක්තව සිටිය යුතු වේ;
- ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක සඵලදායීබව සාක්ෂාත් කරගැනීම සඳහා පහත දැක්වෙන දෑ නිරන්තර පරීක්ෂාවට ලක් කළ යුතුය.
 - ආයතනයේ සම්පූර්ණ ව්‍යාපාර සහ මෙහෙයුම් කටයුතු පද්ධතිය;
 - ඇමතුම් ජාලය ක්‍රියාත්මක කිරීමේ හැකියාව;
 - එක් ආයතනයක ප්‍රතිප්‍රාප්ති වැඩබිමේ සිට තවත් ආයතනයක ප්‍රතිප්‍රාප්ති වැඩබිමට ඇති ක්‍රියාකාරී සම්බන්ධය;
 - පොදුවේ භාවිතා කරන සේවා;
 - උපස්ථ දත්ත පිටපත් සහිත තැටි නැවත ව්‍යාපාර/මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම සඳහා භාවිතයට ගැනීම;
 - වැදගත් හා අත්‍යවශ්‍ය තොරතුරු වාර්තා ගබඩාවලින් නැවත ලබාගැනීම;

- ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම අවම වශයෙන් වසරකට වරක්වත් පරීක්ෂාවට ලක්කිරීම අවශ්‍ය වේ;
- පරීක්ෂණයන්හි ප්‍රතිඵල, ලබාගත් නව දැනුම, අවදානම් අවම කරගැනීමට යොදාගත යුතු උපක්‍රම ආදිය ඇතුළත් කරමින් සකස්කළ වාර්තාවක් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කළයුතුය.

4 වැනි මාර්ගෝපදේශය : යම්හෙයකින් ප්‍රධාන මෙහෙයුම් කටයුතු බිඳ වැටුණහොත් ඒවා යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගනු ලබන උපාය මාර්ග සහ ඒ සඳහා ගත වේ යැයි අපේක්ෂාකරන කාලය තීරණය කළ යුතුය.

12. මූල්‍ය ආයතනවලට ඔවුන්ගේ ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් ක්‍රමවත් ආකාරයෙන් ක්‍රියාත්මක කිරීමට මෙන්ම සේවා බිඳවැටීම් හා මූල්‍යමය අලාභයන් අවම කිරීමට ඵලදායී ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ උපක්‍රම ඉවහල් වේ. මූල්‍ය ආයතන ඔවුන්ගේ අත්‍යවශ්‍ය ව්‍යාපාරික කටයුතු හා හදිසි අවස්ථාවකදී සිදුවිය හැකි මූල්‍ය හා මූල්‍ය නොවන අලාභයන් හඳුනාගත යුතුය. මෙම ක්‍රියාවලිය ව්‍යාපාර කටයුතු යථා තත්ත්වයට පත් කිරීමේ උපාය මාර්ග තීරණය කිරීමට සහ අත්‍යවශ්‍ය මෙහෙයුම් කටයුතුවලට ප්‍රමුඛතාව දීමට මෙන්ම සේවා බිඳවැටීම් තුළින් ව්‍යාපාරික කටයුතුවලට ඇතිවිය හැකි බලපෑම් විශ්ලේෂණය කිරීම පදනම් කරගෙන අත්‍යවශ්‍ය ව්‍යාපාරික කටයුතු යථා තත්ත්වයට පත්කිරීමට ගතවන කාලය තීරණය කිරීමටද උපකාරී වේ. මූල්‍ය ආයතනයන්හි ප්‍රධාන ව්‍යාපාරික කටයුතු එකිනෙකට වෙනස් වුවද ප්‍රධාන කටයුතු එනම්, මූලික බැංකු කටයුතු සහ විශාල වටිනාකමින් යුත් ගෙවීම් පියවීම, ගෙවීම් නිශ්කාෂණය, අරමුදල් හෝ සුරැකුම්පත් පියවීම හා පාරිභෝගික / ආයෝජක / මහජන විශ්වසනීයත්වය පවත්වාගෙන යාම ආදිය ඉතා වැදගත් වේ. “අපේක්ෂිත කාල අරමුණ” යනු සේවා බිඳවැටීමක් නිසා යම් ව්‍යාපාරයක් දැඩි ලෙස අඩාලවීමට පෙර ව්‍යාපාරික කාර්යයන් නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා උපරිම වශයෙන් ගත කිරීමට අදහස් කෙරෙන කාල සීමාව වේ. යම් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කරනු ලැබීමට පෙර ගතවූ කාලය සහ ව්‍යාපාරික කාර්යය නැවත යථා තත්ත්වයට පත්කර ගැනීමට ගතවන කාලය අතර කාලසීමාව මෙයට ඇතුළත් වේ.

5 වැනි මාර්ගෝපදේශය : මෙහෙයුම් කටයුතු සඳහා සහභාගිවන විවිධ පාර්ශ්වයන් අතර, ඇති අන්‍යෝන්‍ය රැඳියාව නිසා ඇතිවිය හැකි අවදානම්, කළමනාකරණය කළ යුතුය.

13. අවදානම් සහ මෙහෙයුම් ක්‍රියාවලීන් දේශීය, ප්‍රාදේශීය හා ගෝලීය වශයෙන් නැවත බෙදා හැරීම සඳහා මූල්‍ය ආයතන අතර වර්ධනය වෙමින් පවත්නා උනන්දුවක් ඇත. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ අභ්‍යන්තර හා බාහිර පාර්ශ්වයන් (නිශ්කාෂණ ආයතන, මූල්‍ය උපයෝගීතා සේවා සපයන්නන්, විවිධ පද්ධති/සේවා විකුණුම්කරුවන් හා යටිතල පහසුකම් සපයන්නන්) මත ඉතා දැඩි රැඳියාවක් ඇති වීමයි. එමනිසා අත්‍යවශ්‍ය ව්‍යාපාරික කටයුතුවලට අදාළ අන්‍යෝන්‍ය රැඳියාවෙන් ඇතිවන අවදානම හඳුනාගැනීම හා එවැනි අවදානමක් නිසි පරිදි අවම කිරීමට මූල්‍ය ආයතන විසින් වගබලාගත යුතුය. අන්‍යෝන්‍ය රැඳියාවෙන් ඇතිවන අවදානම කළමනාකරණය කිරීමට අපොහොසත් වුවහොත් එය එම ආයතනයේ සමස්ත මෙහෙයුම් හා පද්ධතිය අකාර්යක්ෂමතාවයට හෝ ආයතනය බිඳවැටීමට හේතුවිය හැකිය. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමේදී මෙම අන්‍යෝන්‍ය රැඳියාවෙන් ඇතිවන අවදානම් සැලකිල්ලට ගතයුතු අතර ශ්‍රී ලංකාව තුළ ප්‍රතිප්‍රාප්ති වැඩිබිම් පිහිටුවීමට (ස්විෆ්ට් (SWIFT) හා වෙනත් අවශ්‍ය සන්නිවේදන සබඳතාවයන් සහ පද්ධතීන් සහිතව) සහ අවදානම් අඩුකිරීමට අවශ්‍ය සේවා යථා තත්ත්වයට පත් කිරීමේ උපක්‍රම දියුණු කිරීමට මෙන්ම අපේක්ෂිත කාල අරමුණු පිහිටුවීමට අවශ්‍ය පියවර ගත යුතුය. යම් මූල්‍ය ආයතනයක ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් මගින් පද්ධතිය වශයෙන් වැදගත් හෝ ක්ෂේත්‍රය පුරා පැතිරුණු වැදගත්කමක් සහිත ගෙවීම්, පියවීම් හා නිශ්කාෂණ පද්ධතියකට හෝ එවැන්නක් ක්‍රියා කරවන ආයතනයකට හෝ එවැන්නක සහභාගිත්ව ආයතනයකට කිසිදු අවදානමක් ඇති නොකළ යුතුය. සෑම මූල්‍ය ආයතනයකටම කෙටි කාලයකින් යථා තත්ත්වයකට පත් කර ගත නොහැකි ආකාරයේ හෝ ක්ෂේත්‍රය පුරා පැතිරිය හැකි ආකාරයේ ආපදාවක් තම වැදගත් සේවාවන්ට හා යටිතල පහසුකම්වලට ඇති වුවහොත් එවැන්නකට මුහුණ දීමට ප්‍රමාණවත් අන්‍යෝන්‍ය රැඳියාවෙන් තොර ස්වාධීන ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමක් තිබිය යුතුය. මූල්‍ය ආයතන තම වැදගත් සේවා ලබා ගැනීම සඳහා තෙවන පාර්ශ්වයන් මත රඳා පවතින්නේ නම් එම තෙවන පාර්ශ්වය විසින් සපයන සේවා අඛණ්ඩව ලබාදීම සහතික කිරීම සඳහා ප්‍රමාණවත් වැඩ පිළිවෙලක් ඔවුන් සතුව පවතින්නේද යන්න තහවුරු කරගත යුතු වේ.

6. වැනි මාර්ගෝපදේශය: කෙටි කාලයකින් යථා තත්ත්වයට පත්කරගත නොහැකි සේවා බිඳවැටීම් හෝ මූල්‍ය කේෂ්ත්‍රය පුරා පැතිරිය හැකි සේවා බිඳ වැටීම් සඳහා මුහුණ දීමට හැකිවන අයුරින් ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සකස් කළ යුතුය.

14. මූල්‍ය කේෂ්ත්‍රය පුරා පැතිරුණු හෝ කෙටි කාලයකින් යථා තත්ත්වයට පත් කර ගත නොහැකි ආකාරයේ සේවා බිඳ වැටීම් වලදී (ස්විෆ්ට් (SWIFT) හා විදුලි සංදේශ කටයුතු ඇතුළත් ප්‍රධාන යටිතල පහසුකම් ලබාගත නොහැකි හෝ ඒවාට විශාල ආපදාවක් ඇතිවන අවස්ථාවලදී) තම සේවා නොකඩවා පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් සුදුසු උපාය මාර්ග මූල්‍ය ආයතන විසින් සකස් කළ යුතුය

7. වැනි මාර්ගෝපදේශය : අවදානම් සමූහයක් එකවර ඇතිවීම අවම කිරීම පිණිස සේවා බිඳවැටීමකදී එක් එක් ක්‍රියාවලියට ස්වාධීනව තම කාර්යයන් යථා තත්ත්වයට පත්කිරීමට හැකිවන ප්‍රතිපත්තියක් ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්කරණයේදී අනුගමනය කළ යුතුය.

15. අවදානම් සමූහයක් එකවර ඇතිවීම අවම කිරීම පිණිස සේවා බිඳවැටීමකදී එක් එක් ක්‍රියාවලියකට ස්වාධීනව තම කාර්යයන් යථා තත්ත්වයට පත්කිරීමට හැකිවන ප්‍රතිපත්තියක් මූල්‍ය ආයතන විසින් අනුගමනය කළ යුතුය. යම් ආපදාවකින් ස්විෆ්ට් (SWIFT) වැනි ගෙවීම් යටිතල පහසුකම්, අවශ්‍ය විදුලි සංදේශ සබඳතා හා තොරතුරු සහ අත්‍යවශ්‍ය කාර්ය මණ්ඩලය

අභිමිච්චට ද ඉඩ තිබේ. අවදානම් සමූහයක් එකවර ඇතිවීම අවම කිරීම සහ තුලනය කිරීමට පියවර ගැනීමේදී ව්‍යාපාර මෙහෙයුම් ක්‍රියාවලිය සහ නිලධාරීන් කේන්ද්‍රගත කිරීමෙන් අත්කර ගතහැකි කාර්යක්ෂමතාව කැප නොකළ යුතුය. ප්‍රධාන ව්‍යාපාරික කටයුතු වෙන් වෙන්ව ස්ථානගත කිරීමට පහත දැක්වෙන ක්‍රියා මාර්ග මූල්‍ය ආයතන විසින් ගත යුතුය:

- ප්‍රතිප්‍රාප්ති වැඩබිම හා මූලික වැඩබිම වෙන් වෙන්ව පිහිටි කලාපවල ස්ථානගත කිරීම. ස්විෆ්ට් (SWIFT) සබඳතාවය සහ අවශ්‍ය වෙනත් සන්නිවේදන සබඳතා සහිත එක් ප්‍රතිප්‍රාප්ති වැඩබිමක් ශ්‍රී ලංකාවේ තිබිය යුතුය
- ප්‍රධාන සහ අත්‍යවශ්‍ය මෙහෙයුම් කටයුතු සහ ඒවාට අදාළ සහායක තොරතුරු තාක්ෂණ සේවා සැපයුම් කටයුතු වෙන් වෙන්ව පවත්වාගෙන යාම ; සහ
- යම් කාර්යයක් සඳහා පුහුණු කර ඇති කාර්යමණ්ඩල සාමාජිකයන් එකම ස්ථානයක සේවයේ නොයෙදවීම / එකම කාර්යමණ්ඩල සාමාජිකයින් විවිධ කාර්යයන් සඳහා පුහුණුකරවීම.

16. ව්‍යාපාර මෙහෙයුම් කටයුතුවල ඇතිවන වෙනස්වීම්වලට අනුව තම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් යාවත්කාලීන කිරීම සඳහා නිසි අනුමැතිය සහිතව ඒවා ලේඛනගත කිරීමට හැකිවන “වෙනස්වීම් කළමනාකරණ ක්‍රියාවට්පාටියක්” සෑම මූල්‍ය ආයතනයක් විසින්ම යොදාගත යුතු වේ. එසේම මූල්‍ය ආයතන විසින් මූලික වැඩබිමෙන් පරිබාහිර ස්ථානයක තම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමෙහි පිටපතක් ගබඩා කොට තැබීමට පියවර ගත යුතුය. තම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමෙහි ඕනෑම කොටසක් තම ගනුදෙනුකරුවන් ඇතුළු අනෙකුත් අවශ්‍ය පාර්ශ්වයන්ට එම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් පිළිබඳ දැනුවත් වීමටත් ඒ අනුව අවශ්‍ය කටයුතු කිරීමටත් හැකිවන ලෙස ලබාදීමට මූල්‍ය ආයතනයකට පුළුවන. රහස්‍ය තොරතුරු හැර මූල්‍ය ආයතන විසින් තම ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම්වල සුදානම් සහිත බව පිළිබඳ තොරතුරු මහජනතාවයේ දැනගැනීම සඳහා ඉදිරිපත් කළ හැකිය.

17. අනාගතයේදී සිදුවියහැකි ආපදාවන් අවම කර ගැනීම සඳහා සහ ආපදා අවස්ථාවකදී ඇතිවිය හැකි මූල්‍ය අවශ්‍යතාවන් ආවරණය කරගැනීම සඳහා උපක්‍රමයක් ලෙස මූල්‍ය ආයතනවලට රක්ෂණාවරණයක් ලබාගත හැකිය. නමුත් යම් ආපදා අවස්ථාවකදී ආපදාවේ ස්වභාවය අනුව අදාළ රක්ෂණ ආයතනය විසින් රක්ෂණ මුදල් ගෙවීමට ඇති සුදානම් පිළිබඳව සැලකිල්ල යොමුකළ යුතුය.

18. ව්‍යාපාර අඛණ්ඩතා සැලසුම් සක්‍රීය කරනු ලැබූ වහාම සෑම මූල්‍ය ආයතනයක් විසින්ම ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත දැනුම් දිය යුතුය. මූල්‍ය ආයතන අදාළ ගැටළුව විසඳන තුරුම ඒ පිළිබඳ කාලීන ප්‍රගති වාර්තා වරින්වර ගෙවීම් හා පියවීම් අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කළයුතුය.

19. සෑම මූල්‍ය ආයතනයක්ම කොළඹ 01, ශ්‍රී ලංකා මහ බැංකුවේ, පළමු කුළුණේ, අටවන මහලේ පිහිටි ගෙවීම් හා පියවීම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වෙත පහත දැක්වෙන ලියකියවිලි ඉදිරිපත් කිරීම අවශ්‍ය වේ. එනම්;

- (i) තම ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් අනුමත කළ සහ මෙම මාර්ගෝපදේශ අනුගමනය කරමින් සංශෝධනය කරන ලද ව්‍යාපාර අඛණ්ඩතා සැලසුමේ පිටපතක් ශ්‍රී ලංකා මහ බැංකුවේ පරීක්ෂාව සඳහා 2006 සැප්තැම්බර් මස 29 වන දින හෝ ඊට පෙර එවිය යුතුය;
- (ii) අත්‍යවශ්‍ය ව්‍යාපාර මෙහෙයුම් පද්ධති දැක්වෙන සහ සෑම පද්ධතියකටම අදාළ අපේක්ෂිත කාල අරමුණු හා ඒවා අත්කර ගැනීමට අවශ්‍ය උපක්‍රම සඳහන් කෙරෙන වාර්ෂික අවදානම් කළමනාකරන ප්‍රකාශයක් සෑම වසරකම ජනවාරි මස 15 වැනි දින හෝ ඊට පෙර එවිය යුතුය;
- (iii) මූලික බැංකු/ව්‍යාපාර සහ ගෙවීම්, නිශ්කාෂණ හා පියවීම් පද්ධති සම්බන්ධව අදාළ කාර්තුව තුළ සිදුවූ හදිසි ආපදා අවස්ථා (දිනය, වේලාව සහ ගැටළුවේ ස්වභාවය) ඒවා නිවැරදි කිරීමට ගත් ක්‍රියාමාර්ග, නිවැරදි කළ වේලාව, සහ අනාගතයේදී එවැනි ආපදා ඇතිවීම වැළැක්වීමට ගත් ක්‍රියාමාර්ග ඇතුළත් ප්‍රකාශනයක් අදාළ කාර්තුව ගත වී සති දෙකක් ඇතුළත එවිය යුතුය.

ආචාර්ය රාණි ජයමහ
නියෝජ්‍ය අධිපති

යොමු අංක : 34/07/029/0001/001

චක්‍රලේඛ අංක : ආර්ථික/08/2006

2006 මැයි මස 15 වැනි දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියේ රීති - 2003 අගෝස්තු (සංශෝධිත)
සංශෝධනය කිරීම ලංකා සෙට්ල් පද්ධතියේ දෛනික මෙහෙයුම් කාල සටහන

පියවීම් නිශ්කාශණ (Settlement Clearing) පද්ධතියේ සහභාගීත්ව ආයතනයන්ට අදාළ බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් කාණ්ඩ තත්කාලීන දළ පියවුම් පද්ධතිය තුළ පියවීම පිණිස යොමු කිරීම සඳහා නියම කෙරුණු කාලය සංශෝධනය කරන මෙන් 2006 මැයි 10 වැනි දින ලංකා ක්ලියර් විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉල්ලීමක් කරන ලදී. එම හදිසි ඉල්ලීම සලකා බලා ලංකා සෙට්ල් පද්ධති රීතීන් හි 4 වැනි වෙළුම හි අන්තර් වගන්ති අංක 1.2 හි ඇතුළත් කාල සටහන මෙහි දෙවැනි ඡේදයෙහි දැක්වෙන ආකාරයට වෙනස් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇත.

2. 2006 මැයි 15 වැනි දින සිට ලංකාසෙට්ල් රීතීන් හි (සංශෝධිත) 4 වැනි වෙළුම හි 1.2 අන්තර් වගන්ති හි ඇතුළත් දෛනික මෙහෙයුම් කාල සටහන පහත දැක්වෙන පරිදි සංශෝධනය කරනු ලබන බව මෙමගින් දැනුම් දෙනු ලැබේ.

වේලාව	මෙහෙයුම	කාර්යයන්/ගනුදෙනු
පෙ.ව. 6.30	පද්ධතිය විවෘත කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛණ සුරැකුම්පත් පද්ධතිය විවෘත කිරීම
පෙ.ව. 7.30 සිට පෙ.ව. 8.00 දක්වා	දිනයේ ආරම්භක සැකසුම් කටයුතු	සුරැකුම්පත් සඳහා නිල මිල ගණන් යාවත්කාලීන කිරීම සහ දවස තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම් සඳහා සුරැකුම්පත් හිමිකාරත්වය සලකුණු කිරීම
පෙ.ව. 8.00	ලංකාසෙට්ල් පද්ධතිය ගනුදෙනු සඳහා විවෘත කිරීම	ගනුදෙනු ආරම්භ කිරීම සඳහා පද්ධතිය විවෘත වීම
පෙ.ව. 8.00	දවස තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම් සහ විවට වෙළෙඳපොළ ප්‍රති මිලදී ගැනීම් ස්වයංක්‍රීයව පියවීම	දවස තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම් ලබාදීම සඳහා විවට වෙළෙඳපොළ ප්‍රතිමිලදී ගැනීම්වල ප්‍රථම පාදයට ආපසු ගෙවීම් කටයුතු
පෙ.ව. 8.15	කල් පිරුණු සුරැකුම්පත්වල අදාළ පියවීම්/පොලී ගෙවීම් සහ දිනය ආරම්භයේදී කරන හර කිරීම් අදාළ දත්ත ගොනු පද්ධතිය වෙත යොමු කිරීම	කල් පිරුණු සුරැකුම්පත්වලට අදාළ පියවීම්/සුරැකුම්පත් කුපන් සඳහා ගෙවීම්, ලංකාසෙට්ල් පද්ධතියේ ගාස්තු අයකිරීම් හා දඩ මුදල් අයකිරීම්
පෙ.ව. 8.30	ලංකා ක්ලියර් වෙතින් ලැබෙන බහුපාර්ශ්වීය නිශ්කාශණ ශුද්ධ පියවුම් ගොනුව පද්ධතිය වෙත යොමු කිරීම	ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය සහ ප්‍රධාන වෙක්පත් නිෂ්කාශන පද්ධතියට අදාළ ශුද්ධ නිශ්කාශණ ශේෂයන් පියවීම
පෙ.ව. 8.30	ස්ථීර පදනමක් මත මිලදී ගැනීම් හා විකිණීම්	විවට වෙළෙඳපොළ කටයුතු යටතේ ස්ථීර පදනමක් මත කළ විකිණීම් හා මිලදී ගැනීම්වලට අදාළ පියවීම් කටයුතු
පෙ.ව. 11.00	පෙර දින කරන ලද ප්‍රති විකිණීම්වලට අදාළ ආපසු ගෙවීම්	විවට වෙළෙඳපොළ යටතේ ප්‍රති විකිණීම් දෙවන පාදයට අදාළ ආපසු ගෙවීම් කටයුතු
පෙ.ව. 11.45	ප්‍රති විකිණීම් (වෙන්දේසිය)	විවට වෙළෙඳපොළ කටයුතු යටතේ ප්‍රති විකිණීම් හි ප්‍රථම පාදයට අදාළ පියවීම් කටයුතු
ප.ව. 12.45	ප්‍රති මිලදී ගැනීම් (වෙන්දේසිය)	විවට වෙළෙඳපොළ කටයුතු යටතේ ප්‍රති මිලදී ගැනීම් හි ප්‍රථම පාදයට අදාළ පියවීම් කටයුතු
ප.ව. 1.00	ප්‍රාථමික වෙන්දේසියට අදාළ පියවීම් කටයුතු අවසන් කිරීම	ප්‍රාථමික වෙන්දේසියේ සුරැකුම්පත් පියවීම්
ප.ව. 2.15	ලංකා ක්ලියර් වෙතින් ලැබෙන වෙක්පත් පියවීම් පද්ධතියට අදාළ බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් ගොනුව	ශ්‍රී ලංකා රුපියල් අණකර සඳහා පියවීම්

වේලාව	මෙහෙයුම	කාර්යයන්/ගනුදෙනු
ප.ව. 2.45	ලංකාක්ලියර් වෙතින් ලැබෙන බහු පාර්ශ්වීය ශුද්ධ පියවීම් කාණ්ඩය පද්ධතියට ඇතුළත් කිරීම	පියවීම් සහ ගැලපීම් නිශ්කාශණ පද්ධතියට අදාළ බහුපාර්ශ්වීය ශුද්ධ පියවීම් කාණ්ඩ පද්ධතිය තුළ පියවීම
ප.ව. 3.00	තුන්වන පාර්ශ්වීය ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම	අන්තර් බැංකුවලට අදාළ MT 2XX කාණ්ඩයේ පණිවුඩ හැර එම දින තුළ තුන්වන පාර්ශ්වයේ අළුත් ගනුදෙනු (T+0) සඳහා පද්ධතිය වැසීම
ප.ව. 4.00	ප්‍රති මිලදී ගැනීම් (ස්ථාවර)	විවිධ වෙළෙඳපොළ කටයුතු යටතේ ප්‍රතිමිලදී ගැනීම් ප්‍රථම පාදයට පියවීම
ප.ව. 4.15	ප්‍රති විකිණීම් (ස්ථාවර)	විවිධ වෙළෙඳපොළ යටතේ ප්‍රතිමිලදී විකිණීම් ප්‍රථම පාදයට පියවීම
ප.ව. 4.15	දවස තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම් ආපසු ගෙවීම්	දවස තුළ ලබාදෙන ද්‍රවශීලතා පහසුකම් ආපසු අයකර ගැනීම්
ප.ව. 4.30	ගනුදෙනු සඳහා පද්ධතිය වැසීම	පද්ධතිය මින් පසුව වැඩිදුරටත් ගනුදෙනු භාර නොගනී. ගනුදෙනු සඳහා පද්ධතිය වැසීමෙන් පසු එතෙක් පෙළගැසී තිබුණු ගනුදෙනු කිසිවක් වේ නම් ඒවා අවලංගු වේ
ප.ව. 4.30 සිට ප.ව. 5.15 දක්වා	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු	දවස අවසානයට අදාළ සැකසුම් කටයුතු. මීට දෛනික වාර්තා පිළියෙල කිරීම/මුද්‍රිත වාර්තා සැකසීම, අදාළ ගොණු පොදු ලෙජරය වෙත යොමු කිරීම, ලංකා සෙට්ල් ගාස්තු අය කිරීම සඳහා අදාළ දත්ත පිළියෙල කිරීම අයත් වේ
ප.ව. 5.15 දක්වා	පද්ධතිය සංවෘත කිරීම	තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ නිර්ලේඛන සුරැකුම්පත් පියවීම් පද්ධතියට අදාළ සියළුම මෘදුකාංග වසා දැමීම. දත්ත වෙනත් දත්ත ගබඩාවක සටහන් කිරීම

3. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුරාධපුර, මාතලේ සහ මාතර ප්‍රාදේශීය කාර්යාලවලදී සිදු කෙරුණු ප්‍රාදේශීය වෙක්පත් නිශ්කාශණ කටයුතු 2006 මැයි මස 15 දින සිට අත්හිටුවන ලදී.

සී. ප්‍රේමරත්න

කේ. ආර්.එම්.සිරිවර්ධන

අධිකාරි/රාජ්‍ය ණය

අධ්‍යක්ෂ/ගෙවීම් හා පියවීම්

යොමු අංක:34/07/029/0001/001

චක්‍රලේඛ අංක:ආර්ටීඊඑස්/10/2006

2006 දෙසැම්බර් 13 වැනි දින

ලංකාසෙට්ල් පද්ධතියේ සියළුම සහභාගීත්ව ආයතන වෙත,

ලංකාසෙට්ල් පද්ධතියේ සහභාගීත්ව ආයතන අතර ගනුදෙනු පියවීම සඳහා සම්මත වේලාවන්

ලංකාසෙට්ල් පද්ධතිය, ඡායාගත වෙක්පත් පිළිබිඹු නිෂ්කාශණ පද්ධතිය සහ ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය හා සම්බන්ධ සහභාගීත්ව ආයතන සඳහා නියමයන් සහ සම්මතයන් යෝජනා කිරීම සඳහා බලපත්‍රලාභී වාණිජ බැංකු, ලංකා බැංකුකරුවන්ගේ සංගමය, ප්‍රාථමික අලෙවිකරුවන්ගේ සංගමය, සීමාසහිත ලංකා ක්ලියර් (පුද්ගලික) සමාගම සහ ශ්‍රී ලංකා මහ බැංකුව යන ආයතනයන් නියෝජනය කරනු ලබන ජාතික ගෙවීම් කවුන්සලය විසින් තාක්ෂණික කමිටුවක් පත් කරන ලදී.

2006 ඔක්තෝබර් මස 20 වන දින පැවැත්වූ ජාතික ගෙවීම් කවුන්සලයේ රැස්වීමේදී යටෝක්ත තාක්ෂණික කමිටුව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සාකච්ඡාවට භාජනය කරන ලද අතර, අන්තර් බැංකු ගනුදෙනු කටයුතුවලදී ලංකා සෙට්ල් පද්ධතියේ සහභාගිත්ව ආයතන විසින් පහත සඳහන් ක්‍රියා පටිපාටිය අනුගමනය කළයුතු බවට එකඟවන ලදී.

(අ) ඉදිරි ගනුදෙනු (Forward value transaction)

ලංකා සෙට්ල් සහභාගිත්ව ආයතන විසින් ඔවුනොවුන් අතර ඉදිරි දිනයකදී පියවීමේ අරමුණෙන් මුදල් වෙළෙඳපොළ සහ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ එළඹෙන ගනුදෙනු (ශ්‍රී ලංකා රුපියල් වලින් කරන ගෙවීම්) නියමිත පියවීම්, දිනය ආරම්භයේදීම ලංකා සෙට්ල් පද්ධතිය තුළ පියවිය යුතුය. ඒ අනුව නියමිත පියවීම් දිනයේ පෙරවරු 10.00 ට පෙර යටෝක්ත ගනුදෙනු පියවීමට ගෙවීම් කරනු ලබන සහභාගිත්ව ආයතන විසින් සහතික විය යුතුය.

(ආ) ගනුදෙනු කළ දිනය තුළම පියවිය යුතු ගනුදෙනු

මුදල් වෙළෙඳපොළ සහ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ගනුදෙනු කළ දිනය තුළදීම පියවිය යුතු ගනුදෙනු (ශ්‍රී ලංකා රුපියල් වලින් කරන ගෙවීම්) එම ගනුදෙනුවලට එළැඹී පැය දෙකක් ඇතුළත දී ලංකා සෙට්ල් පද්ධතිය තුළ පියවීමට ගෙවීම් කරනු ලබන සහභාගිත්ව ආයතන විසින් සහතික විය යුතුය.

ඒ අනුව, 2006 දෙසැම්බර් මස 15 දින සිට බලපැවැත්වෙන පරිදි 2003 අගෝස්තු මසදී නිකුත් කරන ලද ලංකා සෙට්ල් පද්ධතියේ රීති පද්ධතියෙහි දෙවැනි වෙළුම (ගෙවීම් හා පියවීම්) අවසානයට සහභාගිත්ව ආයතන අතර ගනුදෙනු, නමින්, මෙයට අමුණා ඇති වගන්තිය දෙවැනි වෙළුමේ නව වැනි වගන්තිය ලෙස ඇතුළත් කර ලංකා සෙට්ල් පද්ධතියේ රීති පද්ධතියෙහි දෙවැනි වෙළුම (ගෙවීම් හා පියවීම්) සංශෝධනය කරනු ලබන බව මෙයින් දැනුම් දෙනු ලැබේ.

කේ.ආර්.එම්.සිරිවර්ධන

සී.ප්‍රේමරත්න

අධ්‍යක්ෂ/ගෙවීම් හා පියවීම්

රාජ්‍ය ණය අධිකාරී

ඇමුණුම

ලංකා සෙට්ල් පද්ධතියේ රීති පද්ධතියේ 2 වැනි වෙළුම (ගෙවීම් හා පියවීම්) සඳහා සංශෝධනය

9. සහභාගිත්ව ආයතන අතර ගනුදෙනු

9.1 ඉදිරි ගනුදෙනු

ලංකා සෙට්ල් සහභාගිත්ව ආයතන විසින් ඔවුනොවුන් අතර ඉදිරි දිනයකදී පියවීමේ අරමුණෙන් මුදල් වෙළෙඳපොළ සහ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ එළඹෙන ගනුදෙනු (ශ්‍රී ලංකා රුපියල් වලින් කරන ගෙවීම්) නියමිත පියවීම් දිනය ආරම්භයේදීම ලංකා සෙට්ල් පද්ධතිය තුළ පියවිය යුතුය. ඒ අනුව නියමිත පියවීම් දිනයේ පෙරවරු 10.00 ට පෙර යටෝක්ත ගනුදෙනු පියවීමට ගෙවීම් කරනු ලබන සහභාගිත්ව ආයතන විසින් සහතික විය යුතුය.

9.2 ගනුදෙනු කළ දිනය තුළම පියවිය යුතු ගනුදෙනු :-

මුදල් වෙළෙඳපොළ සහ විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ගනුදෙනු කළ දිනය තුළදීම පියවිය යුතු ගනුදෙනු (ශ්‍රී ලංකා රුපියල් වලින් කරන ගෙවීම්), එම ගනුදෙනු වලට එළැඹී පැය දෙකක් ඇතුළතදී ලංකා සෙට්ල් පද්ධතිය තුළ පියවීමට ගෙවීම් කරනු ලබන සහභාගිත්ව ආයතන විසින් සහතික විය යුතුය.

යොමු අංකය : 34/07/029/0001/001

චක්‍රලේඛ අංක : ආර්ථික/11/2006

2006 දෙසැම්බර් මස 29 වැනි දින

ලංකාසෙවිල් පද්ධතියේ සියලුම සහභාගිත්ව ආයතන වෙත

ලංකාසෙවිල් පද්ධතියේ සහභාගිත්ව ආයතනයක් ලෙස සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව (පකිස්ථානය) පත්කිරීම

පකිස්ථානයේ රාජ්‍ය බැංකුවෙහි අනුමැතියට යටත්ව සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව (පකිස්ථානය) සහ සීමාසහිත යූනියන් බැංකුව (පකිස්ථානයෙහි සංස්ථාපිත) පකිස්ථානයේ දී ඒකාබද්ධවීම සලකා බලා සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව (පකිස්ථානය) වෙත වාණිජ බැංකු කටයුතු පවත්වාගෙන යාම සඳහා බලපත්‍රයක් නිකුත් කිරීම මුදල් මණ්ඩලය විසින් අනුමත කර ඇත. 2006 දෙසැම්බර් මස 30 වන දින මෙම ඒකාබද්ධවීම සිදුකරන බව සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව (පකිස්ථානය) විසින් අප වෙත දන්වා ඇත, එයට අදාළව 2007 ජනවාරි 01 වන දින සිට ලංකාසෙවිල් පද්ධතියෙහි පහත දැක්වෙන වෙනස්කම් සිදුකරනු ඇත.

සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව (පකිස්ථානය) ලංකා සෙවිල් පද්ධතියේ අලෙවිකාර සෘජු සහභාගිත්ව ආයතනයක් බවට පත්වන අතර සීමාසහිත යූනියන් බැංකුව (පකිස්ථානයෙහි සංස්ථාපිත) මගින් දැනට පවත්වාගෙන යන ගනුදෙනුකරුවන්ගේ ගිණුම් සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව (පකිස්ථානය) මගින් පවත්වාගෙන යනු ඇත. එහි ස්විෆ්ට් කේතය (SWIFT CODE) සහ තත්කාලීන දළ පියවීම් ගිණුම් අංකය වෙනස් නොවන අතර ඒවා පහත දැක්වෙන පරිදි වේ.

ස්විෆ්ට් කේතය (SWIFT BIC)	: UNBLKLCXXX
තත්කාලීන දළ පියවීම් ගිණුම් අංකය	: UNBLKLCXXX010004413
විමසීම් සඳහා අවශ්‍ය විස්තර	
ප්‍රධාන විධායක නිලධාරී/ ශ්‍රී ලංකාවේ කළමනාකරු	: ගොහරුලියන් අෆ්සාල් මහතා
දුරකථනය	: 2675046
ෆැක්ස්	: 5331848
විද්‍යුත් තැපෑල	: goharulayn_afzal@ubipk.com

2006 දෙසැම්බර් මස 29 වන දින ලංකාසෙවිල් පද්ධතියේ ව්‍යාපාරික කටයුතු අවසන් වීමත් සමඟ සීමාසහිත යූනියන් බැංකුව (පකිස්ථානයෙහි සංස්ථාපිත) ලංකාසෙවිල් පද්ධතියේ සහභාගිකරුවකු ලෙස තවදුරටත් ක්‍රියාත්මක නොවනු ඇත.

ලංකාසෙවිල් පද්ධතියට අදාළ ස්ථිතික දත්තයන් පහත සඳහන් පරිදි වෙනස්කරනු ඇත.

- (i) ලංකාසෙවිල් පද්ධතියේ සීමාසහිත යූනියන් බැංකුව (පකිස්ථානයෙහි සංස්ථාපිත) යන සහභාගිත්ව ආයතනයේ නම සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකුව (පකිස්ථානය) ලෙස වෙනස් කිරීම;
- (ii) ලංකාසෙවිල් පද්ධතියේ සීමාසහිත යූනියන් බැංකුවේ (පකිස්ථානයෙහි සංස්ථාපිත) පියවීම් ගිණුමේ නම සීමාසහිත ස්ටැන්ඩර්ඩ් වාර්ටඩ් බැංකු (පකිස්ථානය) පියවීම් ගිණුම ලෙස වෙනස් කිරීම.

සී. ප්‍රේමරත්න

කේ.ආර්.එම්.සිරිවර්ධන

රාජ්‍ය ණය අධිකාරී

අධ්‍යක්ෂ/ගෙවීම් හා පියවීම්

වකුලේඛ අංක එස්එස්එස්එස්/01/2006

ලංකා සෙටිල් පද්ධතියේ සියළුම සහභාගිකරුවන් වෙත,

සුරැකුම්පත් පිළිබඳ ගනුදෙනු මධ්‍යම තැන්පතු පද්ධතියේ වාර්තා කිරීම

ලංකාසෙටිල් සම්බන්ධ නීති පද්ධතියේ සඳහන් වන ආකාරයට, මධ්‍යම තැන්පතු පද්ධතියෙහි අලෙවිකාර සෘජු සහභාගිකරුවන් රජයේ සුරැකුම්පත් පිළිබඳ නීතිමය හිමිකම නිවැරදිව හා නියමිත වේලාවට වාර්තා කළයුතුය. විවිධ වර්ගයේ ගනුදෙනු සටහන් කිරීමට විවිධ වර්ගයේ ගිණුම් වර්ග මධ්‍යම තැන්පතු පද්ධතියෙහි තිබේ. කෙසේ වුවද, සහභාගිකරුවන් වැඩි දෙනෙක්, විශේෂයෙන්ම ප්‍රතිමිලදී ගැනීම් හා ප්‍රතිච්ඡාදනම් පිළිබඳ සුරැකුම්පත් ගනුදෙනු ශ්‍රී ලංකා මහ බැංකුවේ මධ්‍යම තැන්පතු පද්ධතියේ වැරදි ගිණුම්වල සටහන් කරන බව නිරීක්ෂණය කර ඇත.

පහතින් දැක්වෙන්නේ පද්ධතියේ පවතින ප්‍රතිමිලදී ගැනීම් හා ප්‍රතිච්ඡාදනම් සඳහා වන ගිණුම් වර්ග හතර පිළිබඳ අර්ථ දැක්වීමය. මෙම ගිණුම් වර්ග අර්ථ දක්වා ඇත්තේ සහභාගි කරුවන්ගේ පාර්ශ්වයේ සිට බලන ආකාරයටය.

- | | | |
|---|----------|-------|
| 1. ගනුදෙනු කළහැකි ප්‍රතිමිලදී ගැනීමේ ගිණුම | සීආර්ඊ | (CRE) |
| 2. ගනුදෙනු කළ නොහැකි ප්‍රතිමිලදී ගැනීමේ ගිණුම | සීආර්ආර් | (CRR) |
| 3. ගනුදෙනු කළ හැකි ප්‍රතිච්ඡාදනම් ගිණුම | සීආර්පී | (CRP) |
| 4. ගනුදෙනු කළ නොහැකි ප්‍රතිච්ඡාදනම් ගිණුම | ආර්ඊපී | (REP) |

සහභාගිකරුවන් ප්‍රතිමිලදී ගැනීම් සහ ප්‍රතිච්ඡාදනම් සම්බන්ධ ගනුදෙනු පහත ආකාරයට වාර්තා කළයුතුය.

(අ) සහභාගිකරුවකු හා ගනුදෙනු කරුවකු අතර, ප්‍රතිමිලදී ගැනීමේ ගනුදෙනුව.

සුරැකුම්පත්වල නීතිමය හිමිකම ගනුදෙනුකරුවාට දෙමින් එය සටහන් කළයුත්තේ සීආර්ඊ (CRE) හෝ සීආර්ආර් (CRR) ගිණුමේය.

(ආ) සහභාගිකරුවකු තවත් සහභාගිකරුවකු හෝ ගනුදෙනුකරුවෙකු අතර ප්‍රති විකිණීමේ ගනුදෙනුව.

ණය ලබාගන්නා පාර්ශ්වය (ප්‍රතිච්ඡාදනම් පාර්ශ්වය) විසින් සුරැකුම්පත් ණය ලබාදෙන පාර්ශ්වයේ (ප්‍රති ච්ඡාදනම් පාර්ශ්වය) සීආර්පී (CRP) හෝ ආර්ඊපී (REP) ගිණුමට සුරැකුම් බැර කළයුතුය.

ඉහත දැක්වූවනට අමතරව, සහභාගිකරුවෙකුගෙන් ගනුදෙනුකරුවකු වෙත සිදුකරන සෘජු ච්ඡාදනම් සීඑස්එල් (CSL) ගිණුමේ සටහන් කළයුතු අතර, මෙම ගිණුමේ වෙනත් සුරැකුම්පත් ගනුදෙනු සටහන් නොකළ යුතුය. ලංකා සෙකුරුහි පවතින ගිණුම් වර්ග පිළිබඳ විස්තරයක් ඇමුණුම් 1 හි දක්වා ඇත.

මේ අනුව ඉහත සුරැකුම්පත් පිළිබඳ ගනුදෙනු ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත්කරන ලද ලංකාසෙටිල් සම්බන්ධ නීති පද්ධතියට අනුව නියමිත ගිණුම්වල පමණක් සටහන් කරන ලෙස සියලුම සහභාගිකරුවන් වෙත කාරුණිකව දන්වා සිටිමු.

සී.ප්‍රේමරත්න මිය,
රාජ්‍ය ණය අධිකාරී.

“ලංකාසෙකුර් ගි” (Lankasecure) ගිවෙන ගිණුම් වර්ග

පහත සඳහන් ගිණුම් වර්ග ලංකා සෙකුර් ගි භාවිතා කෙරේ. මින්දාම සහභාගිවන්නකුට සහභාගිවන්නන් කාණ්ඩයකට තිබිය යුතු

ගිණුම් වර්ගය	කේතය	කාරණය
සහභාගිවන්නන්ට/මහ බැංකුවට අයත් තමන්ගේම ගිණුම	මිඩබ්ලිව්වන් (OWN)	සහභාගිවන්නන්ට/මහබැංකුවට අයත් තමන්ගේම සුරැකුම් තබාගැනීම.
අන්තර් දින ද්‍රවශීලතා පහසුකම් ගිණුම	අයිඑල්එල් (ILF)	අන්තර් දින ද්‍රවශීලතා පහසුකම් ලබාගැනීම පිණිස සහභාගිවන්නන් විසින් ඇපකර ලෙස මහ බැංකුවට මාරු කළයුතු සුරැකුම්පත් තැබීමට හා අන්තර් දින ද්‍රවශීලතා පහසුකම් ලබාගැනීම පිණිස ඇපකර ලෙස සහභාගිවන්නන් විසින් මහ බැංකුවට මාරුකරන ලද සුරැකුම් රඳවා තැබීමට.
ඔඩපන ගිණුම	පීඑල්පී (PLG)	සහභාගිවන්නකුට (අනුමත ණයදෙන නියෝජිතයෙකු සම්බන්ධයෙන්) හෝ සහභාගි වන්නා වෙනුවෙන් කටයුතු කරන ආයතනයකට ඔඩපන කරන ලද සුරැකුම් තැබීමට. ඔඩපනකරුගේ තම අයිතිකරු සඳහා වන ක්ෂේත්‍රයේ සටහන් කරනු ලැබේ. අදාළ රෙගුලාසිවලට අනුකූලව මිස මෙකී ගිණුම්වල ඇති සුරැකුම් ගනුදෙනු කළ නොහැක.
ගනුදෙනුකාර ගිණුම (නේවාසික)	සීඑස්එල් (CSL)	සහභාගිවන්නෙකුගේ “ශ්‍රී ලංකාවේ නේවාසික” ගනුදෙනුකරුවකුට අයත් සුරැකුම්පත් තැබීමට, සුරැකුම්පත් ගනුදෙනුවට අදාළ නේවාසිකයා සඳහාම ගිණුම අරඹනු ලැබේ. මෙම ගිණුම් වර්ගය ලැබෙනුයේ අලෙවිකාර සෘජු සහභාගිවන්නන්ට පමණි.
ගනුදෙනුකාර ගිණුම (අනේවාසික)	සීඑස්එෆ් (CSF)	“ශ්‍රී ලංකාවේ අනේවාසික” ගනුදෙනුකරුවකුට අයත් සුරැකුම්පත් තැබීමට, සුරැකුම් ගනුදෙනුවට අදාළ අනේවාසිකයා සඳහාම ගිණුම අරඹනු ලැබේ. මෙම ගිණුම් වර්ගය ලැබෙනුයේ අලෙවිකාර සෘජු සහභාගිවන්නන්ට පමණි.
ගනුදෙනු කළහැකි ප්‍රතිමිලට ගැනීමේ ගිණුම	සීආර්පී (CRP)	ප්‍රතිමිලට ගැනීමේ ගිවිසුමක් යටතේ ගිවිසගත් ඉදිරි දිනකදී වෙනත් පාර්ශ්වයකට ආපසු දීමේ එකඟතාව මත සහභාගිවන්නකු හෝ ගනුදෙනුකරුවකු විසින් මාරුකරන ලද සුරැකුම් තැබීමට. මෙම ගිණුමේ ඇති සුරැකුම් ගනුදෙනු කළහැක.
ගනුදෙනු කළ නොහැකි ප්‍රතිමිලට ගැනීමේ ගිණුම	ආර්පී (REP)	ප්‍රතිමිලට ගැනීමේ ගිවිසුමක් යටතේ ගිවිසගත් ඉදිරි දිනකදී වෙනත් පාර්ශ්වයකට ආපසු දීමේ එකඟතාව මත සහභාගිවන්නකු හෝ ගනුදෙනුකරුවකු විසින් මාරුකරන ලද සුරැකුම් තැබීමට. මෙම ගිණුමේ ඇති සුරැකුම් ගනුදෙනු කළහැක.
ගනුදෙනු කළහැකි ගනුදෙනුකාර ප්‍රතිවිකුණුම් ගිණුම	සීආර්ඊ (CRE)	ප්‍රතිවිකිණීමේ ගිවිසුමක් යටතේ ගිවිසගත් ඉදිරි දිනකදී ආපසු ගැනීමේ එකඟතාව මත සහභාගිවන්නකු හෝ ගනුදෙනුකරුවකු විසින් වෙනත් ගනුදෙනුකරුවකුට මාරුකරන ලද සුරැකුම් තැබීමට මෙම ගිණුමේ ඇති සුරැකුම් ගනුදෙනු කළ හැක.

ගිණුම් වර්ගය	කේතය	කාරණය
ගනුදෙනු කළ නොහැකි ගනුදෙනුකාර ප්‍රතිවිකුණුම් ගිණුම්	සීආර්ආර් (CRR)	ප්‍රතිවිකිණීමේ ගිවිසුමක් යටතේ ගිවිසගත් ඉදිරි දිනකදී ආපසු ගැනීමේ එකඟතාව මත සහභාගිවන්නකු හෝ ගනුදෙනුකරුවෙකු විසින් වෙනත් ගනුදෙනුකරුවකුට මාරු කරන ලද සුරැකුම් තැබීමට මෙම සුරැකුම් ගනුදෙනු කළ නොහැක.
ව්‍යවස්ථාපිත ආයෝජන ගිණුම	එස්ටීඅයි (STI)	සහභාගිවන්නන්හට පනවා ඇති ව්‍යවස්ථාපිත නියමයන් සම්පූර්ණ කිරීම පිණිස ඔවුන් විසින් රඳවාගන්නා සුරැකුම් තැබීමට.
ප්‍රාථමික වෙන්දේසි මිලට ගැනීමේ ගිණුම	පීපී (PAP)	ප්‍රාථමික වෙන්දේසියෙන් මිලට ගත් සුරැකුම් තැබීමට (ප්‍රාථමික අලෙවිකරුවන් සහ නම් කරන ලද අලෙවිකාර නොවන ලංසු තබන්නන් සඳහා පමණි.)
දේශීය මෙහෙයුම් ප්‍රතිමිලට ගැනීමේ ගිණුම	ඩීටීපී (DOP)	ප්‍රතිමිලට ගැනීමේ ගිවිසුමක් යටතේ ගිවිසගත් ඉදිරි දිනකදී ආපසුදීමේ එකඟතාව මත මහ බැංකුව විසින් සහභාගිවන්නකුට මාරුකරන ලද සුරැකුම් තැබීමට මෙම ගිණුමේ ඇති සුරැකුම් ගනුදෙනු කළ නොහැක.
දේශීය මෙහෙයුම් ප්‍රතිවිකුණුම් ගිණුම	ඩීආර්පී (DRP)	ප්‍රතිවිකිණීමේ ගිවිසුමක් යටතේ ගිවිසගත් ඉදිරි දිනකදී සහභාගිවන්නා විසින් ආපසු ගැනීමේ එකඟතාව මත ශ්‍රී ලංකා මහ බැංකුවට මාරුකරන ලද සුරැකුම් තැබීමට

යොමු අංකය : 08/24/002/005/006

රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව
2006 ජූනි 22 වැනි දින.

ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත,

ප්‍රාථමික අලෙවිකරුවන් උදෙසා අවදනම් බර්ත ප්‍රාග්ධන අවශ්‍යතා රාමුව සඳහා වූ විධානය

ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ මුදල් අමාත්‍යවරයා විසින් පනවනු ලැබූ 2002 පෙබරවාරි මස 01 වන දිනැති නියෝගයේ 12 වන වගන්තිය යටතේ මෙම විධානය නිකුත් කරන ලදී.

1. 2006 ජූලි 01 වන දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රාථමික අලෙවිකරුවන් පහතින් දැක්වෙන අවශ්‍යතාවයන් සපුරාලිය යුතු වේ.
 - (අ) අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය එනම් රුපියල් මිලියන 300 ක් (අවම ප්‍රාග්ධනය) හෝ ප්‍රතිමිලදී ගැණුම් ඇතුළත්ව වෙළෙඳ කළඹ මත වෙළෙඳ පොලී අනුපාත සංවේදීතාව නිසා ඇතිවන අවදානම්, මුළු ආයෝජන කළඹෙහි ඇතුළත්වන එක් එක් ආයෝජනයන්හි ඇති හිඟ හා අතිරික්ත තත්ත්වයන් මත ඇතිවන අවදානම සහ ගනුදෙනු පාර්ශ්ව හා සම්බන්ධ අවදානම් ආචරණය කර ගැනීමට ප්‍රමාණවත් ප්‍රාග්ධනය යන දෙකෙන් වැඩි අගය,
 - (ආ) ශුද්ධ ප්‍රාග්ධනය (ප්‍රාග්ධනය (අදියර - 1 සහ අදියර - 2) ගනුදෙනුකාර පාර්ශ්ව හා සම්බන්ධ අවදානම) ප්‍රාග්ධන වියදමට සමාන හෝ වැඩිවිය යුතුය, සහ
 - (ඇ) සියයට අටක (8%) අවම අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය පවත්වා ගත යුතුය.

උපකල්පිත ඵලදායීතා අනුපාතයේ වෙනසක් සහ ආයෝජන කළඹෙහි ඇති හිඟ හා අතිරික්ත තත්ත්වයන් යටතේ ආයෝජන කළඹ මත ඇතිවන අවදානම (ඉහත අවදානම වෙනුවෙන් රඳවාගත යුතු ප්‍රාග්ධනය) සහ ගනුදෙනුකාර පාර්ශ්ව හා සම්බන්ධ ණය අවදානම් වෙත ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ආයෝජන කළඹ දක්වන සංවේදීතාවය ගණනය කිරීමේ ක්‍රමෝපාය සටහන 1 සහ 2 හි දැක්වේ.

2. 2006 ජූලි 01 දින සිට බලපැවැත්වෙන පරිදි ප්‍රාග්ධන අවශ්‍යතා තත්ත්වයන් වාර්තා කිරීමේදී ප්‍රාථමික අලෙවිකරුවන් පහතින් දැක්වෙන රෙගුලාසිවලට අනුකූල විය යුතු වේ.

සටහන 3 හි දැක්වෙන පරිදි, ප්‍රාථමික අලෙවිකරුවන් සිය ප්‍රාග්ධන අවශ්‍යතා තත්ත්වයන් පිළිබඳ මාසිකව වාර්තා කිරීමට ඉලෙක්ට්‍රොනික් ආකෘතිය (ඊ මේල්/මෘදු කොපිය) භාවිතා කළ යුතුය. නියමිත පරිදි සම්පූර්ණ කරන ලද ආකෘතිය ඊළඟ මාසයේ 15 වන දින හෝ ඊට පෙර රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළ යුතුය. මෙම වාර්තා කරන ආකෘතිය මගින් ආවරණය කෙරෙන අංශයන් :

- (අ) අවම ස්ථාවර ප්‍රාග්ධන අවශ්‍යතාවයන් සපුරා ඇති බව සහ
- (ආ) ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය, අවම ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතයට වැඩි හෝ අඩු බව.

සියලු ප්‍රාථමික අලෙවිකරුවන් ඉහතින් දැක්වූ අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය සහ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය දෛනිකව පවත්වාගත යුතු අතර, එම අවශ්‍යතාවයන් සුපරීක්ෂණයට සුදුසු යාන්ත්‍රණයක් ද පවත්වා ගත යුතුය.

3. ප්‍රාග්ධන අරමුදල්, ශුද්ධ ප්‍රාග්ධනය, අවම ප්‍රාග්ධනය, අවම ප්‍රාග්ධන අවශ්‍යතා, ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය සහ අවම ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය යනාදියෙහි නිර්වචනයන්/ අර්ථ නිරූපනයන්.

3.1 ප්‍රාග්ධන අරමුදල්

ප්‍රාග්ධන අරමුදල් යන්නට පහත දෑ ඇතුළත්ය.

අදියර 1 - ප්‍රාග්ධනය

- (අ) නිකුත් කරන ලද ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය
- (ආ) නිකුත්කරන ලද ගෙවා නිමි අසම්මුචිත වරණීය කොටස් (නිකුත් කරන්නාගේ කැමැත්ත පරිදි නිදහස් කළහැකි හෝ නිදහස් කළ නොහැකි, - ශ්‍රී ලංකා මහ බැංකුවේ පූර්ව අවසරය ලත්.)
- (ඇ) කොටස් අධිමිල
- (ඈ) රඳවාගත් ඉපැයුම් හෝ අතිරික්තයන් විසර්ජනය කිරීමෙන් ඇතිකළ හෝ ගොඩනැගූ සංචිතයන් උදා: රඳවාගත් ලාභ සහ අනෙකුත් සංචිත (මෙහිදී ස්ථාවර වත්කම් ප්‍රත්‍යාගණනය කිරීමේ සංචිත සහ විගණනය නොකරන ලද මූල්‍ය වාර්තාවල ලාභ ඉවත් කළයුතුය. ව්‍යවස්ථාපිත විගණක විසින් සහතික වන්නේ නම්, විගණනය නොකරන ලද මූල්‍ය වාර්තාවල රඳවාගත් ලාභ ඇතුළත් කළහැකිය.)

අඩුකළා : කීර්ති නාමය සහ අනෙකුත් අස්පාශ්‍ය වත්කම්, එකතු කරන ලද පාඩු

අදියර II ප්‍රාග්ධනය

අදියර II ප්‍රාග්ධනයට පහත දෑ ඇතුළත් වන අතර, එය අදියර 1 ප්‍රාග්ධනයෙන් 50% ට සීමා වේ.

- (අ) කෙටිකාලීන උපසේවී ණය (පරිණත කාලය අවුරුදු තුනට වැඩි)
- (ආ) දිගුකාලීන උපසේවී ණය (පරිණත කාලය අවුරුදු පහට වැඩි)
- (ඇ) සමුච්චිත වරණීය කොටස්
- (ඈ) සදාතන උපසේවී ණය

අදියර II ප්‍රාග්ධනයේ ඇතුළත් කිරීමට නම් එම උපකරණ සම්පූර්ණයෙන්ම ගෙවා නිමි, ඇප නොනැඹු, අනෙකුත් ණයකරුවන්ට උපසේවී සීමාකාරී කොන්දේසිවලින් නිදහස් විය යුතු අතර, නිකුත් කරන්නාගේ මූලිකත්වයෙන් හෝ ශ්‍රී ලංකා මහ බැංකුවේ (ශ්‍රී.ල.ම.බැ.)අනුමැතියෙන් තොරව නිදහස් කළ නොහැකි විය යුතුය. අදියර II ප්‍රාග්ධනයේ ඇතුළත් කිරීම සඳහා මෙම උපකරණය ස්ථාවර පරිණත කාලයක් සහිත විය යුතු අතර, එය පරිණතයට ළඟාවනවිට වර්ධනය වන මට්ටමකට යටත් විය යුතුය.

ආරම්භක (මූලික) පරිණත කාලය අවුරුදු තුනක් හෝ ඊට අඩු උපකරණ අදියර II ප්‍රාග්ධනයට ඇතුළත් නොකළ යුතුය. අදියර II ප්‍රාග්ධනයෙහි ඇතුළත් උපසේවී ණය පහතින් දැක්වෙන අනුපාතයන් යටතේ වට්ටම් කිරීමට යටත් වේ.

උපකරණවල ශේෂවූ පරිණත කාලය	වට්ටම් අනුපාතය (%)
වර්ෂයකට වඩා අඩු	40.00
වර්ෂයක් හෝ ඊට වඩා වැඩි නමුත් වර්ෂ දෙකකට වඩා අඩු	20.00
වර්ෂ දෙකක් හෝ ඊට වඩා වැඩි නමුත් වර්ෂ තුනකට වඩා අඩු	0
වර්ෂ තුනක් හෝ ඊට වැඩි	0

3.2 ශුද්ධ ප්‍රාග්ධනය

ශුද්ධ ප්‍රාග්ධනය යන්නට අදියර 1 සහ II ප්‍රාග්ධනයෙන් ගනුදෙනුකාර පාර්ශ්ව හා සම්බන්ධ අවදානම සඳහා ප්‍රාග්ධන අවශ්‍යතාවය අඩුකළ විට ලැබෙන අගය ඇතුළත් වේ.

3.3 අවම ප්‍රාග්ධනය

ප්‍රාථමික අලෙවිකරුවකු විසින් පවත්වා ගතයුතු අවම ප්‍රාග්ධනය රුපියල් මිලියන 300 ක් වන අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පනවනු ලබයි.

3.4 අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය

අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය යනු රුපියල් මිලියන 300 ක් (අවම ප්‍රාග්ධනය) හෝ ප්‍රති විකුණුම් ඇතුළත්ව වෙළෙඳ කළඹ මත පොලී අනුපාතයන්ට ඇති සංවේදීතාවය නිසා ඇතිවන අවදානම මෙන්ම ආයෝජන කළඹෙහි ඇතුළත් වන එක් එක් ආයෝජනයන්හි ඇති හිඟ හා අතිරික්ත තත්ත්වයන් මත ඇතිවන අවදානම වෙනුවෙන් පවත්වා ගතයුතු ප්‍රාග්ධනය සහ ගනුදෙනුකාර පාර්ශ්ව හා සම්බන්ධ අවදානම වෙනුවෙන් පවත්වා ගතයුතු ප්‍රාග්ධනයයි.

3.5 ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතය

පවතින ප්‍රාග්ධනය, අවදානම් මත බර තැබූ වත්කම්වලින් බෙදීමෙන් ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතය ගණනය කෙරේ.

3.6 අවම ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතය

අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය, අවදානම් මත බර තැබූ වත්කම්වලින් බෙදීමෙන් අවම ප්‍රමාණවත් ප්‍රාග්ධන අනුපාතය ගණනය කෙරේ.

සී.ප්‍රේමරත්න
 රාජ්‍ය ණය අධිකාරී

උප ලේඛනය 1

වෙළෙඳ අවදානම මැනීම (වෙළෙඳ අවදානම වෙනුවෙන් පවත්වා ගතයුතු ප්‍රාග්ධනය)

(අ) ස්ථාවර ආදායම් උපකරණ

ප්‍රාථමික අලෙවිකරුවන් විසින්, පහත දැක්වෙන පරිදි සම්මත කාල පරාසය මත පදනම් වූ ක්‍රමයක් යටතේ වෙළෙඳ අවදානම වෙනුවෙන් ගතයුතු ප්‍රාග්ධන ප්‍රමාණය ගණනය කළ යුතුය.

1. පළමුව පහත අංක 1 වගුවේ දැක්වෙන පරිදි උපකරණවල කාල පරාසය මත පදනම්ව, පොලී අනුපාතිකය 3.0 සිට 1.8 ක ප්‍රතිශතක ලක්ෂ්‍ය වෙනසකට (ගලපන ලද බාසල් අනුපාතික) සියළුම උපකරණ සඳහා මිල සංවේදීතාවය ගණනය

කරන්න. (ප්‍රති විකුණුම් සඳහා සුරැකුම්පතෙහි පරිණත කාලය වෙනුවට ප්‍රතිවිකුණුම්වල පරිණත කාලය භාවිත කරන්න.)

2. වගු අංක 1 හි දක්වා ඇති පරිදි සංවේදිතා මැනීමේ ප්‍රථිඵලයන් කාල පරාසය මත පදනම් වූ පියවරයන්ට මෙන්ම කාල කාණ්ඩ 13 ට වෙන් කරන්න.
3. අලෙවි සහ ප්‍රතිවිකුණුම් සඳහා පහත පවත්වා ගතයුතු ප්‍රාග්ධන ප්‍රමාණය ගණනය කරන්න. සුරැකුම්පතෙහි වෙළෙඳ අගය වෙනස් කරන ලද කාල පරාසය උපකල්පිත ඵලදා වෙනස (කරුණාකර අලෙවි හා ප්‍රතිවිකුණුම්වල වෙනස් කරන ලද කාල පරාසය ගණනය කිරීම සඳහා පිටු අංක 11 හි උපලේඛන 3 බලන්න.)
4. එක් එක් කාල කාණ්ඩයක් යටතේ ඇති, හිඟ හා අතිරික්ත තත්ත්වයන්ගෙන් අඩු අගයට යටත්ව සිරස් ආකාරයට ආයෝජනයන්ගේ හිඟ හා අතිරික්ත තත්ත්වයන් මත ඇතිවන මූලික අවදානම වෙනුවෙන් 5% ක ප්‍රාග්ධන ප්‍රමාණයක් වෙන් කිරීම (කරුණාකර පිටු අංක 09, වගුව 3 බලන්න)
5. වගු අංක 2 හි දක්වා ඇති පරිදි සෑම කාල කාණ්ඩයකම අගයයන් කලාපයන් හරහා තිරස් ආකාරයට හිලවී කර එම ශුද්ධ අගය, වගු අංක 2 හි දක්වා ඇති ආයෝජනයන්හි හිඟ හා අතිරික්ත තත්ත්වයන්ට යටත්ව, ඉදිරියට ගෙන යන්න. (කරුණාකර පිටු අංක 09 වගුව 3 බලන්න.)

වගුව .1

එක් එක් පරිණත කාල කාණ්ඩයන් සඳහා උපකල්පිත විචලනයන්

කලාපය	කාල සීමාව	උපකල්පිත ඵලදා විචලනය	බර තැබීම
	1 මාසයක් හෝ ඊට අඩු	3.00	0.00
	මාස 1 සිට 3 දක්වා	3.00	0.20
	මාස 3 සිට 6 දක්වා	3.00	0.40
	මාස 6 සිට 12 දක්වා	3.00	0.70
2	අවුරුදු 1 සිට 2 දක්වා	2.70	1.25
	අවුරුදු 2 සිට 3 දක්වා	2.40	1.75
	අවුරුදු 3 සිට 4 දක්වා	2.25	2.25
3	අවුරුදු 4 සිට 5 දක්වා	2.25	2.75
	අවුරුදු 5 සිට 7 දක්වා	2.10	3.25
	අවුරුදු 7 සිට 10 දක්වා	1.95	3.75
	අවුරුදු 10 සිට 15 දක්වා	1.80	4.50
	අවුරුදු 15 සිට 20 දක්වා	1.80	5.25
	අවුරුදු 20 ට වැඩි	1.80	6.00

මූලාශ්‍රය:- සම්මත බාසල් කාණ්ඩයන්හි තුන් ගුණයක් සහිත බාසල් ඵලදා විචලනයන්

බාසල් ක්‍රමෝපායට අනුව එකම කාල කාණ්ඩයක් තුළ 95% ක හිඟ හා අතිරික්ත තත්ත්වයන් එකිනෙක හා හිලවී කළ හැකි අතර, ඉතිරි 5% ක හිඟ හෝ අතිරික්ත තත්ත්වයන්ගෙන් අඩු අගය මූලික සංචිතයක් ලෙස තබා ගැනීම අවශ්‍ය වේ. ඉතිරි ප්‍රමාණය (හිලවී කිරීමෙන් පසු ඉතිරිය), විවිධ කලාපයන්හි කාල කාණ්ඩ හා යාබද කලාප සහ අවසාන වශයෙන් කලාප 1 සහ 3 අතර වගුව අංක 2 හි දක්වා ඇති හිඟ හා අතිරික්ත තත්ත්වයන් මත ඇතිවන අවදානම සඳහා තබාගත යුතු ප්‍රාග්ධනය යොදාගත යුතුය.

වගුව - 2

කලාප අතර හිලව් කළ හැකි හිඟ/අතිරික්ත තත්ත්වයන්

කලාප	කලාප කුළ	යාබද කලාප අතර	කලාප 1 හා 3 අතර
කලාප 1	40%	40%	100%
කලාප 2	30%		
කලාප 3	30%		

මූලාශ්‍රය : බාසල් සම්මතය

මිල සංවේදිතාවය විධික්‍රම දෙකකට ගණනය කළ හැකිය.

1. වෙනස් කරන ලද කාල පරාසය \times ඵලදාවේ වෙනස, හෝ
2. අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන අවශ්‍යතාවය ගණනය කිරීමේ දී භාවිතා කෙරෙන පහත දැක්වෙන සමීකරණය පදනම් කරගෙන මිල වෙනස්වීම් නිශ්චිතව ගණනය කෙරේ.

ඵලදාවේ කුඩා වෙනසක් සඳහා ඉහත ක්‍රම දෙකෙන්ම සමාන ප්‍රතිඵල (උදා:- 1-50 මූලික ලක්ෂ) ලබාදේ. කෙසේ නමුත්, පොලී අනුපාතයේ විශාල උපකල්පිත වෙනස් වීමකට ඉහත දෙවන ක්‍රමය වඩාත් නිවැරදි ප්‍රච්ඡල ලබාදෙනු ඇත. මෙයට හේතුව වන්නේ උත්තලතාවෙහි (Convexity) හි බලපෑමයි. (මෙහිදී යම් පොලී අනුපාතික වෙනස්වීමකට සාපේක්ෂව, කාල පරාසය දක්වන සංවේදිතාව මනිනු ලබයි.)

පහත දක්වා ඇති සමීකරණය භාවිතාකර ඕනෑම උපකරණයක මිල සංවේදිතාව ඇස්තමේන්තු කළ හැක. එහිදී යොදාගත යුතු වට්ටම් අනුපාතය වන්නේ එම සුරැකුම්පත් වෙළෙඳපොළ මිල ගණන් වලට අනුකූලව මිල කිරීමේදී භාවිතා කරන පොලී අනුපාතයයි.

මිල සංවේදිතාවය

$$NPV - \sum_i \left[(C_i) \left[\frac{1}{1 + S_i} \right] \right] = \frac{NPV}{NPV} = \frac{NPV - \sum_i \left[(C_i) \left[\frac{1}{1 + R_i} \right] \right]}{NPV}$$

මෙහිදී

- | | |
|--|--|
| \sum_i = සියළුම මුදල් ප්‍රවාහයන්ගේ එකතුව | S_i = ඉහතින් නිර්වචනය කරන ලද ආගණන අනුපාතය උපකල්පිත ඵලදාවේ වෙනස (පහත වගු අංක 2 බලන්න) |
| C_i = කාලය t වනවිට මුදල් ප්‍රවාහයේ අගය | t_i = මුදල් ප්‍රවාහය වලංගු වන දිනය (මෙතැන් සිට දින ගණන) |
| R_i = මිල ගණනය කිරීම සඳහා, රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත පොලී අනුපාතයන් (අවශ්‍ය පරිදි දැනට වෙළෙඳපොළෙහි ගනුදෙනු නොවන සුරැකුම්පත්වල මිලදී ගැනුම් හා විකුණුම් අගයන් සඳහා නිර්නය කරන්න) | t_0 = සුරැකුම්පත් පියවීමේ දිනය (මෙතැන් සිට දින ගණන) |
| | T_i = සත්‍ය/සත්‍ය පදනම මත ගණනය කළ කාලය අවුරුදු වලින් t_0 සිට t_i දක්වා |

(ආ) පොලී අනුපාත ව්‍යුත්පන්නයන්

එලදා අනුපාතයන්ගේ වෙනස්වීම්වලට ප්‍රතිචාර දක්වන වෙළෙඳ කළඹෙහි ඇතුළත් සියළුම පොලී අනුපාත ව්‍යුත්පන්න සහ ශේෂ පත්‍ර දිනට පසුව ගනුදෙනු කළ උපකරණ (උදා:- ඉදිරි අනුපාත ගිවිසුම් (FRAs) වෙනත් ඉදිරි ගිවිසුම්, පොලී අනුපාත හුවමාරු (SWAPS) යනාදිය මිණුම් පටිපාටියට ඇතුළත් කළ යුතුය. පහත දැක්වෙන ක්‍රියාපටිපාටියෙන්, මෙවැනි උපකරණයක් හෝ ගනුදෙනුවක් පවතින අවස්ථාවකදී එහි වටිනාකම ගණනය කිරීමේ සාමාන්‍ය ක්‍රියා පටිපාටිය දක්වයි. උපලේඛන 1 හි විස්තර කර ඇති පරිදි, එම ව්‍යුත්පන්නයන් ඒවාට අදාළ මූලික උපකරණයන්ට පරිවර්තනය කළ යුතු අතර, එහිදී වෙළෙඳපොළ අවදානම සඳහා යම් අගයක් වෙන් කළ යුතුය.

i ඉදිරි ගිවිසුම්, ඉදිරි අනුපාත ගිවිසුම් (FRAs) ඇතුළුව

මෙම උපකරණයන් කෙටිකාලීන හා දිගුකාලීන පරිණත කාලයන්ගේ සංයෝජනයක් සහිත වේ. මෙම ඉදිරි අනුපාත ගිවිසුමක පරිණත කාලය ලෙස සැලකෙන්නේ එම උපකරණය කල් පිරෙන දිනය හෝ එම ගිවිසුම ක්‍රියාත්මක වන දිනයයි. තවද එයට අදාළ මූලික උපකරණයේ ජීවිත කාලය ද අදාළ විය හැක. උදාහරණයක් ලෙස අප්‍රේල් මාසයේදී ඇතුළත් වූ ත්‍රෛමාසික පොලී අනුපාත ඉදිරි ගිවිසුමක්, ජූනි මාසයේදී වාර්තාගත කෙරෙනු ඇත්තේ මාස පහක පරිණත කාලයක් සහිත රජයේ සුරැකුම්පතක අතිරික්ත තත්ත්වයක් ලෙස හා මාස දෙකක පරිණත කාලයක් සහිත රජයේ සුරැකුම්පතක හිත තත්ත්වයක් ලෙසයි.

ii පොලී අනුපාත හුවමාරු (SWAPS)

මෙම පොලී අනුපාත හුවමාරු, රජයේ සුරැකුම්පත් හා ඒවාට අදාළ පරිණත කාලයන් හා ගත් කළ, න්‍යායික තත්ත්වයන් දෙකක් ලෙස සැලකේ. උදාහරණයක් ලෙස පාවෙන පොලී අනුපාතයක් යටතේ ලබාගෙන ස්ථිර පොලී අනුපාතයක් ලෙස ගෙවීම් කරන පොලී අනුපාත හුවමාරුවක්, පාවෙන පොලී අනුපාත උපකරණයක් යටතේ අතිරික්ත තත්ත්වයක් ලෙස ද ස්ථිර පොලී අනුපාත උපකරණයක් යටතේ හිඟ තත්ත්වයක් ලෙස ද සලකනු ලබයි. පාවෙන පොලී අනුපාත උපකරණයක කල් පිරෙන කාලය ඊළඟ පොලී අනුපාත නියම කෙරෙන දිනයට සමාන වන අතර, ස්ථිර පොලී අනුපාත උපකරණයක කල් පිරෙන කාලය එම පොලී අනුපාත හුවමාරු උපකරණයේ ඉතිරි ජීවිත කාලයට සමාන වේ.

සෘජු මූලාශ්‍රයක් සකසා ගන්නා තෙක් රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත ලංසු/අර්පණ මිල ගණන් ආශ්‍රයෙන්, පොලී අනුපාත හුවමාරු සම්බන්ධ ගනුදෙනු මිල කිරීම හා සුදුසු විකුණුම් හා මිලදී ගැනීම් අතර වන අනුපාත පරතරයන් එකතු කර ගැනීම සඳහා අවශ්‍ය වට්ටම් අනුපාතයක් ලබා ගත හැක. එමෙන්ම එය උප ලේඛන 1 හි දක්වා ඇති පරිදි භාණ්ඩාගාර බැඳුම්කර මිල කිරීමේ ක්‍රමෝපායට සමාන ලෙස භාවිතා කළ යුතුය. බොහෝ අවස්ථාවලදී රජයේ සුරැකුම්පත් එලදා වකුයට සුදුසු ආන්තිකයක් එකතු කිරීමෙන් වඩා නිවැරදි එලදා වකුයක්, පොලී අනුපාත හුවමාරු උපකරණ සඳහා ලබා ගැනීමට හැකියාව ලැබේ. අවශ්‍යතාවයන් පැන නැගෙන පරිදි වඩාත් සංකීර්ණ මූල්‍ය වෙළෙඳපොළ උපකරණ සඳහා මිල ගණනය කිරීමේ ක්‍රම වේදයන් හඳුන්වා දෙනු ඇත.

පොලී අනුපාත සඳහා සාමාන්‍ය වෙළෙඳපොළ අවදානම ගණනය කිරීම සම්බන්ධිත උපකරණ

(ප්‍රාග්ධන සම්මුතියෙහි ඇතුළත් කළයුතු වෙළෙඳපොළ අවදානම පිළිබඳ සංශෝධන බැංකු සුපරීක්ෂණය සඳහා වූ බාසල් කමිටුව, ජනවාරි 1996 පිටු අංක 51, 52 යන්නෙන් උපුටා ගන්නා ලද නිදසුනකි.)

1. බැංකුවක පහත දැක්වෙන තත්ත්වයන් පැවතිය හැක.
 - වෙළෙඳපොළ අවදානමට යටත්වන බැඳුම්කර, වෙළෙඳපොළ වටිනාකම ඩොලර් දශ ලක්ෂ 13.33, ශේෂ වී ඇති පරිණත කාලය අවුරුදු 8, කුපන් අගය 8%න
 - භාණ්ඩාගාර බැඳුම්කර, වෙළෙඳපොළ වටිනාකම ඩොලර් දශ ලක්ෂ 75, ශේෂ වී ඇති පරිණත කාලය මාස 2 යි, කුපන් අගය 7%;
 - පොලී අනුපාත හුවමාරු අගය ඩොලර් දශ ලක්ෂ 150¹ බැංකුවට ලැබීම පාවෙන පොලී අනුපාතය, ගෙවීම් ස්ථිර පොලී අනුපාතය, ඊළඟ පොලී අනුපාත තීරණය කිරීම මාස 9 කට පසුව, ශේෂ වී ඇති පොලී අනුපාත හුවමාරුවේ ජීවිත කාලය අවුරුදු 8 යි;

පොලී අනුපාත හුවමාරු උපකරණයේ අතිරික්ත තත්ත්වය ඩොලර් දශ ලක්ෂ 50¹, ක්‍රියාත්මක වන දිනය මාස 6 කට පසු, පදනම් වූ රජයේ සුරැකුම්පත්හි ජීවිත කාලය අවුරුදු 3.5 යි.
2. මෙම තත්ත්වයන් විවිධ කාල කාණ්ඩවලට බෙදා ඇති ආකාරය වගු අංක 3 හි දැක්වෙන අතර වගු අංක 1 හි දැක්වෙන බර තැබීම්වලට අනුව බර තබා ඇති ආකාරය දැක්වේ. විවිධ තත්ත්වයන් යටතේ බර තැබීමෙන් පසුව මෙම ගණනය කිරීමේ ඊළඟ පියවර වන්නේ;
 - (අ) අවුරුදු 7-10 ක කාල රාමුව තුළ සිරස් අතට පවත්වා ගත යුතු අවදානම් සඳහා වූ ප්‍රාග්ධන ප්‍රමාණය ගණනය කිරීම: මෙම කාල රාමුව තුළ ගැලපූ තත්ත්වය (එකම කාල කාණ්ඩය තුළ එකතු කළ (බරතැබූ) අතිරික්ත (බර තැබූ) හා හිඟ තත්ත්වයන්ගේ නියත අගයන්ගෙන් අඩු අගය) 0.5 ක් වන අතර, එය වෙළෙඳපොළ අවදානම සඳහා රඳවා ගතයුතු ප්‍රාග්ධනය එක්සත් ජනපද ඩොලර් 25,000 දක්වා ගෙන යයි. (5% x 0.5 = 0.025 = එ.ජ.ඩොලර් 25,000) ඉතිරි ශුද්ධ හිඟ තත්ත්වය - 5.125 වේ.

¹තත්ත්වය වාර්තා කළයුතු වන්නේ න්‍යායික පදනම් උපකරණයේ වෙළෙඳපොළ අගය ලෙසිනි. පවත්නා පොලී අනුපාතිකයන්ට අනුව, පොලී අනුපාත හුවමාරුවට සම්බන්ධ එක් එක් ආයෝජනයේ වෙළෙඳපොළ අගය (අවුරුදු 8 ක බැඳුම්කරය සහ මාස 9 ක පාවෙන) න්‍යායික අගයට වඩා වැඩි හෝ අඩු විය හැක. මෙය වඩා සරලව දැක්වීම සඳහා උදාහරණයේදී පවත්නා පොලී අනුපාතය, පොලී අනුපාත හුවමාරුවේදී යොදා ගන්නා ලද පොලී අනුපාතය සමාන ලෙස උපකල්පනය කෙරේ.

(ආ) තිරස් අතට දැනට විවිධ කාල කාණ්ඩයන් අතරේ පවත්වා ගත යුතු ප්‍රාග්ධනය ගණනය කිරීම කලාප 1 හි පමණක් එක තත්ත්වයකට වඩා පවතින බැවින්, තිරස් අතට පවත්වා ගතයුතු අවදානම් මත වූ ප්‍රාග්ධනය ගණනය කළ හැක්කේ මෙම කලාපය තුළ පමණි. මෙහිදී ගැලපූ තත්ත්වය 0.2 ලෙස ගණනය කෙරේ. (එකම කලාපය තුළ එකතු කළ, අතිරික්ත හා හිඟ තත්ත්වයන්ගේ නියත අගයන්ගෙන් අඩු අගය) කලාප අංක 1 තුළ වෙළෙඳපොළ අවදානම සඳහා තිරස් අතට රඳවා ගතයුතු ප්‍රාග්ධන ප්‍රමාණය වන්නේ $40\% \times 0.2 = 0.08 =$ එ.ජ.ඩොලර් 80,000). කලාප අංක 1 හි ඉතිරි ශුද්ධ අතිරික්ත තත්ත්වය 1.00 වේ.

(ඇ) යාබද කලාප අතර තිරස් අතට පවත්වා ගතයුතු අවදානම් සඳහා වූ ප්‍රාග්ධන ප්‍රමාණය ගණනය කිරීම: කලාප 1 තුළ ශුද්ධ අගය ගණනය කිරීමෙන් පසුව පවතින තත්ත්වය වන්නේ;

කලාප 1+1.00, කලාප 2+1.125, කලාප 3-5.125. කලාප 2 හා 3 අතර ගැලපූ තත්ත්වය වන්නේ 1.125 (යාබද කලාප අතර අතිරික්ත හා හිඟ තත්ත්වයන්ගේ නියත අගයන්ගෙන් අඩු අගය) මෙහිදී වෙළෙඳපොළ අවදානම සඳහා රඳවා ගතයුතු ප්‍රාග්ධන ප්‍රමාණය වන්නේ $40\% \times 1.125 = 0.45 =$ එ.ජ.ඩොලර් 450,000.

(ඈ) කලාප 1 හා 3 අතර තිරස් අතට පවත්වා ගතයුතු අවදානම් සඳහා වූ ප්‍රාග්ධන ප්‍රමාණය ගණනය කිරීම : කලාප 1 හි ඉතිරි ශුද්ධ (අතිරික්ත) අගය + 1.00, කලාප 3 හි ශුද්ධ (හිඟ) අගය -4.00, කලාප 1 හා 3 අතර හිලවී කිරීමට අවස්ථාවක් නොදෙන්නේ නම් පවත්වා ගතයුතු ප්‍රාග්ධනය වන්නේ 5.00 = එ.ජ.ඩොලර් 5,000,000. කෙසේ වුවද, දුරස්ථ කලාප අතර තිරස් අතට පවත්වා ගතයුතු අවදානම් සඳහා වූ ප්‍රාග්ධනය ගැලපූ තත්ත්වයන්ගෙන් 100% මෙහිදී පවත්වා ගතයුතු ප්‍රාග්ධනය $100\% \times 1.00 =$ එ.ජ.ඩොලර් 1,000,000.

(ඉ) සමස්ථ ශුද්ධ අගය 3.00 වන අතර එහිදී පවත්වා ගතයුතු ප්‍රාග්ධන ප්‍රමාණය වන්නේ එ.ජ.ඩොලර් 3,000,000.

වගුව 3
(ඩොලර් දශ ලක්ෂ)

කාල කාණ්ඩ	කලාප 1				කලාප 2			කලාප 3					
	0-1	1-3	3-6	6-12	1-2	2-3	3-4	4-5	5-7	7-10	10-15	15-20	20 ට වැඩි
		+75 (බැඳීමකට)	-50 ඉදිරි	+150 පොලී අනුපාත ප්‍රවර්ධන			+50 ඉදිරි			-150 පොලී අනුපාත ප්‍රවර්ධන +13.33 සුදුසුකම් ලක් බැඳීමකට			
බර තැබීම(%)	0.00	0.20	0.40	0.70	1.25	1.75	2.25	2.75	3.25	3.75	4.50	5.25	6.00
තත්ත්වය x බර තැබීම		+0.15		-0.20	+1.05			+1.125		-5.625			
සිරස් අතට රඳවා ගතයුතු ප්‍රාග්ධනය										0.5 x 10% 0.05			
තිරස් අතට රඳවා ගතයුතු ප්‍රාග්ධනය 1	0.20 x 40% = 0.08												
තිරස් අතට රඳවා ගතයුතු ප්‍රාග්ධනය 2					1.125 x 40% = 0.45								
තිරස් අතට රඳවා ගතයුතු ප්‍රාග්ධනය 3					1.0 x 100% = 1.0								

3. මෙම නිදසුනට අනුව රඳවා තබාගත යුතු මුළු ප්‍රාග්ධන ප්‍රමාණය වන්නේ

- සිරස් අතට තබාගත යුතු ප්‍රාග්ධන ප්‍රමාණය	ඩොලර්	50,000
- තිරස් අතට තබාගත යුතු ප්‍රාග්ධන ප්‍රමාණය කලාප 1	ඩොලර්	80,000
- තිරස් අතට තබාගත යුතු ප්‍රාග්ධන ප්‍රමාණය යාබද කලාප	ඩොලර්	450,000
- තිරස් අතට තබාගත යුතු ප්‍රාග්ධන ප්‍රමාණය කලාප 1 හා 3 අතර	ඩොලර්	1,000,000
- සමස්ථ ශුද්ධ විවෘත තත්ත්වය සඳහා තබාගත යුතු ප්‍රාග්ධන ප්‍රමාණය	ඩොලර්	3,000,000
	<u>ඩොලර්</u>	<u>4,580,000</u>

සටහන: අංශ 2 (a) යටතේ සිරස් අතට තබාගත යුතු ප්‍රාග්ධන ප්‍රමාණය 5%ක් වේ. ඒ අනුව වගුව 3 හි දක්වා ඇති සිරස් අතට තබාගත යුතු ප්‍රාග්ධන ප්‍රමාණය හා ඉහත අංක 3 අනුව තබාගත යුතු ප්‍රාග්ධන ප්‍රමාණය ගැලපිය යුතුය. වගුව 3 හි දක්වා ඇති බර තැබීම්, අදාළ සංවේදීතාවයන් වේ.

උප ලේඛනය 2

ගනුදෙනුකාර පාර්ශ්වයන්ගේ ණය අවදානම සඳහා වන ප්‍රාග්ධන අවශ්‍යතාව:

ගනුදෙනුකාර පාර්ශ්වයන්ගේ ණය අවදානම සඳහා වන ප්‍රාග්ධන අවශ්‍යතාවය ප්‍රාථමික වෙළෙඳුන් විසින් ගනුදෙනුකාර පාර්ශ්ව හා සම්බන්ධ ණය අවදානම් ප්‍රමාණය අනාවරණය කර ගැනීම සඳහා එම ගනුදෙනුවල වටිනාකම සකස් කරගත යුතු වේ. එහිදී ආයෝජනයන්ගේ ශුද්ධ අවදානම් අනාවරණය කර ගැනීමට, අදාළ ප්‍රතිච්ඡාදන සහ ප්‍රතිමිලදී ගැනුම් වල වෙළෙඳපොළ අගය සැලකිල්ලට ගත යුතුය.

පියවර 1

පහත සමීකරණය භාවිතයෙන් ප්‍රතිච්ඡාදන හා ප්‍රති මිලදී ගැනුම්වල ශුද්ධ අවදානම් ප්‍රමාණය අනාවරණය කරගත හැක.

ප්‍රතිමිලදී ගැනුම් = (වෙළෙඳපොළ අගය - ආයෝජනය)

ප්‍රති ච්ඡාදන = (ආයෝජනය - වෙළෙඳපොළ අගය)

පියවර 2

එලෙස අනාවරණය කරගත් ශුද්ධ අවදානම් ප්‍රමාණය ප්‍රසාරණය අදාළ ගනුදෙනුකාර පාර්ශ්ව හා සම්බන්ධ අවදානම් සඳහා වෙන් කෙරුණු පහත දැක්වෙන බර තැබීම්වලින් ගුණ කළයුතු වේ.

- | | |
|---|------|
| 1. රජය/රජය මගින් සහතික කරන ලද | 0% |
| 2. බැංකු/ප්‍රාථමික අලෙවිකරුවන්, සේ.අ.අ., සේ.භා.අ. | 20% |
| 3. රක්ෂණ සමාගම්, අර්ථ සාධක අරමුදල් | 50% |
| 4. සංස්ථාපිතයන් | 75% |
| 5. වෙනත් | 100% |

පියවර 3

සම්බන්ධිත පාර්ශ්වයන්ට අදාළ ප්‍රාග්ධන ප්‍රයෝජ්‍යකරණය පහත සමීකරණය භාවිතයෙන් ලබාගත හැකිය. එකම සුරැකුම්පත ප්‍රතිමිලදී ගැනුම් සහ ප්‍රති ච්ඡාදන ගනුදෙනුව සඳහා යොදා ගැනීමේදී අවදානම ගණනය කිරීම එක ගනුදෙනුවකට පමණක් අදාළ වේ.

ප්‍රතිමිලදී ගැනුම් = (වෙළෙඳපොළ අගය - ආයෝජනය) * අවදානම් බර තැබීම x 8%

ප්‍රතිච්ඡාදන = (ආයෝජනය - වෙළෙඳපොළ අගය) * අවදානම් බර තැබීම x 8%

අවදනම් මත බර තැබූ ප්‍රාග්ධන අවශ්‍යතාවය - ගණනය කිරීම

ප්‍රාග්ධන අවශ්‍යතාව	වෙළෙඳ කළඹ	=	වගුව අංක 1, විකරණය කල පරාසය* උපකල්පිත ඵලදා අනුපාතයේ වෙනස්වීම % * වෙළෙඳපොළ අගය
	ප්‍රතිචිකුණුම්	=	වගුව අංක 2, විකරණය කළ කාල පරාසය* උපකල්පිත ඵලදා අනුපාතයේ වෙනස්වීම % * වෙළෙඳපොළ අගය
	ආයෝජනයෙහි හිඟ හා අතිරික්ත තත්ත්වයන් නිසා ඇතිවන අවදානම	=	වගු අංක 3 හි දක්වා ඇති පරිදි
වෙළෙඳ කළඹ	→		විකරණය කල කාල පරාසය ගණනය කිරීම සඳහා අදාළ සුරැකුම්පතෙහි පරිණතය සලකා බලනු ලැබේ.
ප්‍රතිචිකුණුම්	→		විකරණය කල කාල පරාසය ගණනය කිරීම සඳහා ප්‍රතිචිකුණුම්වල පරිණතය සලකා බලනු ලැබේ.
ගනුදෙනුකාර පාර්ශ්ව ණය සඳහා ප්‍රාග්ධන ප්‍රයෝජ්‍යකරණය			
	ප්‍රතිචිකුණුම්	=	(ආයෝජනය - වෙළෙඳපොළ අගය)* අවදානම් බර තැබීම* 8%
	ප්‍රතිමිලදී ගැනුම්	=	(වෙළෙඳපොළ අගය - ආයෝජනය) * අවදානම් බර තැබීම* 8%

ගණනය කිරීම සඳහා යොදා ගැනෙන ඵලදා අනුපාත සහ ගනුදෙනුකාර පාර්ශ්වයන්ට අදාළ අවදනම් සඳහා බර තැබීම්

1) රඳවා තබාගත යුතු ප්‍රාග්ධනය

උප කල්පිත ඵලදා අනුපාතයේ වෙනස (බාසල්)	කාල පරාසය
3.00%	මාස 01 (හෝ අඩු)
3.00%	මාස 01 සිට මාස 03 දක්වා
3.00%	මාස 03 සිට මාස 06 දක්වා
3.00%	මාස 06 සිට මාස 12 දක්වා
2.70%	අවුරුදු 01 සිට අවුරුදු 02 දක්වා
2.40%	අවුරුදු 02 සිට අවුරුදු 03 දක්වා
2.25%	අවුරුදු 03 සිට අවුරුදු 04 දක්වා
2.25%	අවුරුදු 04 සිට අවුරුදු 05 දක්වා
2.10%	අවුරුදු 05 සිට අවුරුදු 07 දක්වා
1.95%	අවුරුදු 07 සිට අවුරුදු 10 දක්වා
1.80%	අවුරුදු 10 සිට අවුරුදු 15 දක්වා
1.80%	අවුරුදු 15 සිට අවුරුදු 20 දක්වා
1.80%	අවුරුදු 20 වැඩි

2) ගනුදෙනුකාර පාර්ශ්ව හා සම්බන්ධ අවදානම

සම්බන්ධ පාර්ශ්වය	අවදානම් සඳහා බර තැබීම
රජය සහ රජය සහතික කරන ලද	0%
බැංකු/ප්‍රාථමික අලෙවිකරුවන්/සේවක අර්ථ සාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල	20%
රක්ෂණ සමාගම් සහ අනුමත අර්ථ සාධක අරමුදල්	50%
සංස්ථාපිතයන්	75%
වෙනත්	100%

ප්‍රාථමික අලෙවිකරුගේ නම-

..... දිනට ප්‍රාග්ධන අවශ්‍යතා වාර්තාව

රුපියල් දශ ලක්ෂ

	අගය	*අවදානම මත බර තැබූ වත්කම්
1 පවතින ප්‍රාග්ධනය	00	--
2 අඩුකළා: ගනුදෙනුකාර පාර්ශ්වයන්ට අදාළ ප්‍රාග්ධන ප්‍රයෝජ්‍යකරණය		
3 ශුද්ධ ප්‍රාග්ධනය (1+ 2)	00	--
4 වෙළෙඳ හා ප්‍රති විකුණුම් සඳහා රඳවා ගතයුතු ප්‍රාග්ධනය	00	--
5 ආයෝජනයේ හිඟ හා අතිරික්ත තත්ත්වයන් මත ඇතිවන අවදානම වෙනුවෙන් රඳවා තබාගත යුතු ප්‍රාග්ධන ප්‍රමාණය	00	--
6 මුළු රඳවා ගතයුතු ප්‍රාග්ධනය (4+ 5)	00	0.00
7 ව්‍යවස්ථාපිත අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය	300	--
8 භාවිතා නොකළ ප්‍රාග්ධනය 3 > = 6 නම් (3-6)	300	--
9 අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය (රඳවා තබාගත යුතු ප්‍රාග්ධන ප්‍රමාණයේ සහ ගනුදෙනුකාර පාර්ශ්ව අවදානම සඳහා වෙන් කළයුතු ප්‍රාග්ධනයේ එකතුව හෝ රුපියල් දශ ලක්ෂ 300 න් වැඩි අගය)	00	--
10 මුළු ප්‍රාග්ධනය අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉක්මවයිද නැතිද යන වග	00	--
11 වෙළෙඳ සහ ප්‍රතිවිකුණුම් කළඹෙහි ශුද්ධ වර්තමාන අගය		
12 අවදානම් මත බර තැබූ මුළු ප්‍රාග්ධනය (සම්බන්ධ පාර්ශ්ව අවදානම සඳහා ප්‍රාග්ධනය ආයෝජන කළඹෙහි හිඟ හා අතිරික්ත තත්ත්වයන් මත ඇතිවන අවදානම වෙනුවෙන් රඳවා ගතයුතු ප්‍රාග්ධනය වෙළෙඳ හා ප්‍රතිවිකුණුම් සඳහා	00	0.0
13 රඳවා ගතයුතු ප්‍රාග්ධනය)	00	0.0
අවදානම් මත බර තැබූ වෙනත් වත්කම් (වෙළෙඳ කළඹ හා		
14 ප්‍රතිවිකුණුම් හැර ශේෂ පත්‍රයෙහි බර තැබූ වත්කම්)	--	0.0
15 අවදානම මත බර තැබූ මුළු වත්කම් (2+6+13)	--	
අවදානම මත බර තැබූ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය (අවමය 8%)		0.0%

* අවදානම් මත බර තැබූ වත්කම්

වටිනාකම් රුපියල් දශ ලක්ෂ

		ගණනය කළයුතු ආකාරය	
1	වෙළෙඳ සහ ප්‍රති විකුණුම් කළඹ සඳහා රඳවා ගතයුතු ප්‍රාග්ධනය		--
2	ආයෝජනයෙහි හිඟ හා අතිරික්ත තත්ත්වයන් මත ඇතිවන අවදානම් වෙනුවෙන් රඳවාගත යුතු ප්‍රාග්ධනය		--
3	මුළු රඳවාගත යුතු ප්‍රාග්ධනය සඳහා අවදානම් මත බර තැබූ වත්කම්		--
4	ගනුදෙනුකාර පාර්ශ්ව සඳහා අවදානම් මත බර තැබූ වත්කම්	(1+2)/8%	--
5	අවදානම් මත බර තැබූ වෙනත් වත්කම් (වෙළෙඳ කළඹ හා ප්‍රති විකුණුම් හැර ශේෂ පත්‍රයෙහි බර තැබූ වත්කම්)		--
6	අවදානම් මත බර තැබූ මුළු වත්කම්	3+4+5	--
7	පවත්නා ප්‍රාග්ධනය		--
8	අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන අවශ්‍යතා අනුපාතය (අවමය 8%)	7/6 0.0%	--

රඳවාගතයුතු ප්‍රාග්ධනය

පියවුම් දිනය:-
වෙළෙඳ කළඹ

වගුව 1

රුපියල් දශ ලක්ෂ

වෙළෙඳ අගය	සුරැකුම් පනෙහි පරිණත දිනය	කුපන් අගය	පොලී අනුපාතය	වෙනස් කරන ලද කාල පරාසය	ශේෂ වූ දින (පරිනත දිනය - පියවුම් දිනය)	උපකල්පිත පොලී අනුපාත වෙනස් වීම	රඳවා ගතයුතු ප්‍රාග්ධනය (වෙළෙඳ අගය අගය* වෙනස් කරන ලද කාල පරාසය* උපකල්පිත පොලී අනුපාත වෙනස්වීම)
භාණ්ඩාගාර බැඳුම්කර							
						එකතුව	
භාණ්ඩාගාර බිල්පත්							
						එකතුව	
ඉදිරි මිලදී ගැනීම්							
						එකතුව	
හිඟ විකුණුම්							
						එකතුව	
ඉහත බැඳුම්කර (බිල්පත්, මිලදී ගැනුම් හා විකුණුම් වල ශුද්ධ වර්තමාන අගය)							
වෙළෙඳ කළඹට අදාළ මුද්‍රා ප්‍රාග්ධන අවශ්‍යතාව (භාණ්ඩාගාර බැඳුම්කර+බිල්පත් + ඉදිරි මිලදී ගැනුම් - හිඟ විකුණුම්)							

වගුව 2

ප්‍රති විකුණුම්

රුපියල් දශ ලක්ෂ

වෙළෙඳ අගය	ප්‍රති විකුණුම් පරිණත දිනය	සුරැකුම්පත් පරිණත දිනය	කුපන් අගය	ඵලදා අනුපාතය	වෙනස් කරන ලද කාල පරාසය	ශේෂ වූ දින ගණන (පරිණත දිනය - පියවුම් දිනය)	උපකල්පිත ඵලදා අනුපාතයේ වෙනස්වීම	රඳවාගතයුතු ප්‍රාග්ධනය (වෙළෙඳපොළ අගය* වෙනස් කරන ලද කාල පරාසය* උපකල්පිත ඵලදා අනුපාතයේ වෙනස්වීම)

වෙළෙඳ කළඹ හා ප්‍රති විකුණුම්වලට අදාළ ශුද්ධ වර්තමාන අගය _____

වෙළෙඳ කළඹ හා ප්‍රති විකුණුම්වලට අදාළ ප්‍රාග්ධන අවශ්‍යතාව _____

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ ප්‍රාථමික වෙළෙඳ ආයතනවල ප්‍රධාන විධායක නිලධාරීන් වෙත

සහභාගි වන නියෝජිතයින් සඳහා වන මාර්ගෝපදේශ සහ ක්‍රියාපටිපාටි

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයෝජකයින්ට නිකුත්කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර

ශ්‍රී ලංකා රජය විසින් විදේශීය ආයෝජකයින්ට නිකුත් කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර සම්බන්ධ මිලදී ගැනීම, විකිණීම සහ පැවැරීම යන ක්‍රියාවලීන්ට අදාළ මාර්ගෝපදේශ සහ ක්‍රියාපටිපාටි පහත පරිදි වේ. මෙම මෙහෙයුම්වලට සම්බන්ධ යම්කිසි ක්‍රියාවකදී, ඊට අදාළ විශේෂිත මාර්ගෝපදේශ හෝ ක්‍රියා පටිපාටි නිශ්චිතව දක්වා නොමැති අවස්ථාවල ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර ඇති දේශීය ආයෝජකයින් සඳහා දැනට ව්‍යවහාර වන ක්‍රියා පටිපාටි, මාර්ගෝපදේශ, පද්ධති නීති, නීතිමය ප්‍රතිපාදන සහ මගපෙන්වීම් යනාදියට අනුකූලව සහභාගිවන නියෝජිතයින් ක්‍රියාත්මක විය යුතුය. එසේත් නොමැති අවස්ථාවලදී රාජ්‍ය ණය අධිකාරිගෙන් වැඩිදුර උපදෙස් ලබාගැනීම සිදුකළ යුතුය.

පොදු කරුණු

1.1 සුදුසුකම් ලබන විදේශීය ආයෝජකයින්

පහත සඳහන් කාණ්ඩවල විදේශීය ආයෝජකයින් පමණක් ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කර වල මුදල් ආයෝජනය කිරීමට සුදුසුකම් ලබයි.

- 1.1.1 ශ්‍රී ලංකා විනිමය හා සුරැකුම්පත් කොමිෂන් සභාව විසින් අනුමත විදේශීය රාජ්‍ය අරමුදල්, අන්‍යෝන්‍ය අරමුදල් හෝ කලාපීය අරමුදල්
- 1.1.2 ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතන
- 1.1.3 විදේශීය රාජ්‍යවල පුරවැසියන්

යම් විදේශීය ආයෝජන සඳහා වූ ඉල්ලීම් ඉටුකිරීමේදී “Know your customer” (KYC) යන සම්මතයට අනුගත වෙමින්, තම ගනුදෙනුකරුවන් පිළිබඳව පූර්ණ ලෙස දැනුවත්වීම සහ සෑහීමට පත්වීම සියලුම සහභාගිවන නියෝජිතයන්ගෙන් අපේක්ෂා කෙරේ.

1.2 භාණ්ඩාගාර බැඳුම්කරවල පරිණත කාලය

- 1.2.1 අවුරුදු දෙකක අවම කල්පිරීමේ කාලයක් ඇති බැඳුම්කර පමණක් මිලදී ගැනීමට විදේශීය ආයෝජකයින්ට අවසර ලැබේ.
- 1.2.2 යම් විදේශීය ආයෝජකයෙකු විසින් මිලදී ගත් භාණ්ඩාගාර බැඳුම්කරයක් ද්විතීය වෙළෙඳපොළේදී ශ්‍රී ලාංකික නේවාසිකයෙකුට විකිණීමට හෝ පැවැරීමට අදහස් කරන්නේ නම්, මුල් මිලදීගත් දින සිට අවම වශයෙන් වසරක කාලසීමාවක් තමා බාරයේ තබාගැනීමෙන් අනතුරුව පමණක් එය කළහැකිය.

1.2.3 එසේ වුවද, යම් විදේශීය ආයෝජකයෙකු, තමන් මිලදීගත් බැඳුම්කරය ඉහත 1.1 වගන්තිය ප්‍රකාර සුදුසුකම් ලත් වෙනත් විදේශීය ආයෝජකයෙකුට විකිණීමට හෝ පැවැරීමට අදහස් කරන්නේ නම්, මෙම අවම වසරක රඳවා ගැනීමේ කාලසීමාව අදාළ නොවේ.

1.3 භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කළහැකි සීමාව

විදේශීය ආයෝජකයින්ට භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය සඳහා අවසර දී ඇති උපරිම කාලසීමාව, එම අවස්ථාවේදී පවතින නොගෙවා ඇති භාණ්ඩාගාර බැඳුම්කරවල මුළු වටිනාකමෙන් සියයට 5 කි. (මීට අදාළව පහත 2.3 වගන්තිය බලන්න)

2. විකුණුම් ක්‍රියාවලිය

2.1 ඉහත 1.1 යටතේ සුදුසුකම් ලත් ආයෝජකයින්ට

2.1.1 බලපත්‍රලාභී වාණිජ බැංකු මගින් සහ ප්‍රාථමික වෙළෙඳුන් මගින් ද්විතීය වෙළෙඳපොළෙන් හෝ

2.1.2 ප්‍රාථමික වෙන්දේසිවලදී, ප්‍රාථමික වෙළෙඳුන් මගින් තරගකාරී ලංසු ඉදිරිපත් කිරීමෙන් ශ්‍රී ලංකා රජය විසින් නිකුත්කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගතහැක.

ගනුදෙනුකරුවන්ගේ උපදෙස්වලට අනුකූලව, ඔවුන්ගේ අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා පවත්නා නීතිමය අවශ්‍යතා සහ පද්ධති නීති උල්ලංඝනය නොවන ආකාරයට ගනුදෙනු ඉටුකරදීම සියළුම සහභාගිවන නියෝජිතයින් ගේ වගකීමකි.

2.2 ආයෝජකයා භාණ්ඩාගාර බැඳුම්කර මිලදීගැනීම සඳහා රටකුලට ගෙන එනු ලබන සියළුම විදේශ විනිමයද, බැඳුම්කර විකිණීමෙන්/පැවැරීමෙන්/කල්පිරීමෙන් ලබන මුදල් හෝ පොලී හෝ ප්‍රාග්ධන ලාභ වශයෙන් ලබන ඕනෑම ආදායමක්ද සහභාගි වන නියෝජිතයා විසින් විදේශීය ආයෝජකයා තමන් බලපත්‍රලාභී වාණිජ බැංකුවක විවෘත කරන ලද “භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම” (TIERA) හරහා ප්‍රවාහය කළයුතුය. ඉහත කී විශේෂ රුපියල් ගිණුම තම ගනුදෙනුකරු වෙනුවෙන් ආරම්භ කිරීම සහ ඉහත සඳහන් විශේෂිත ගනුදෙනු සඳහාම පමණක් පවත්වාගෙන යෑම, සෑම සහභාගිවන නියෝජිතයෙකුගේම වගකීමක් වේ. විනිමය පාලක විසින් 2006 නොවැම්බර් 01 දින නිකුත් කරන ලද මෙහෙයුම් උපදෙස් මේ සම්බන්ධයෙන් අදාළ වේ.

2.3 භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ විකිණීමක් ස්ථිර කිරීමට පෙර, විදේශීය ආයෝජකයින් සඳහා අවසර ලත් සීමාවෙන් දැනට ආයෝජන සඳහා ඉතිරිව පවතින ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවෙන් විමසා දැනගැනීම සහභාගිවන නියෝජිතයන්ගේ වගකීමකි. ගනුදෙනුව තහවුරු වූ වහාම රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවට ෆැක්ස් හෝ විද්‍යුත් තැපෑල මගින් ඒ බව දැන්විය යුතුය.

2.4 ඉහත 1.2 වගන්තිය යටතේ දක්වා ඇති භාණ්ඩාගාර බැඳුම්කරවලට සම්බන්ධ කාලවකවානු පිළිබඳ අවශ්‍යතා, සෑමවිටම සපුරන බවට සහභාගිවන නියෝජිතයන් සහතික කරගත යුතුය.

2.5 තම ගනුදෙනුකරුවන්ගේ නමින් ඔවුන් සඳහා වූ ආයෝජන ගිණුම් වහාම ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ ඇති මධ්‍යම තැන්පතු ක්‍රමයේ ආරම්භ කිරීම සෑම සහභාගිවන නියෝජිතයෙකුගේම වගකීමකි.

2.6 මෙලෙස මිලදී ගත් භාණ්ඩාගාර බැඳුම්කර ඇපකර ලෙස භාවිතා කරමින් ප්‍රති විකුණුම් සහ ප්‍රතිමිලදී ගැනීම් ගනුදෙනුවල නිරතවීමට විදේශීය ආයෝජකයින්ට අවසර නැත.

3. අරමුදල් පැවරීම

විදේශීය ආයෝජකයෙකු විසින් ද්විතීය වෙළෙඳපොළෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිලදීගැනීම හෝ විකිණීම සිදුකරන විට, එයට අදාළ රුපියල් මුදල් ප්‍රමාණය අදාළ පාර්ශ්වයන්ට ආයෝජකයා වෙනුවෙන් පැවැරීම ආයෝජකයා වෙනුවෙන් වූ විශේෂිත ගිණුම “භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම” (TIERA) පවත්වාගෙන යන බලපත්‍රලාභී වාණිජ බැංකු විසින්

සිදුකළ යුතුය. විදේශීය ආයෝජකයෙකු විසින් බැඳුම්කරයක් ලංසු මගින් ප්‍රාථමික වෙළෙඳපොළෙන් ලබාගත් විට ගනුදෙනුවට අදාළ ගෙවීම් සියල්ලම ප්‍රාථමික වෙළෙඳකරු විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ තත්කාලීන දළ පියවුම් ක්‍රමයේ (RTGS) ගිණුමට ප්‍රේෂණය කළ යුතුය. කෙසේ වුවද, අනේවාසික විදේශ විනිමය ගිණුම්වල ඇති මුදල් භාවිතා කරමින් මෙම ක්‍රමය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර මිලදීගැනීමට විදේශ ආයෝජකයින්ට අවසර නැත.

4. භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ පොලී ගෙවීම්

විදේශීය ආයෝජකයෙකු විසින් මිලදී ගන්නා ලද යම් කාණ්ඩයකට අයත් භාණ්ඩාගාර බැඳුම්කරයකට ගෙවීමට නියමිත පොලිය, ඊට අදාළ නිශ්චිත දිනවලදී අර්ධ වාර්ෂිකව රුපියල් වලින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් තත්කාලීන දළ පියවුම් ක්‍රමය හරහා විදේශීය ආයෝජකයාගේ සහභාගිවන නියෝජිතයාට ගෙවනු ලැබේ. එම ගෙවීම් තම විදේශීය ගනුදෙනුකරුගේ TIERA ගිණුමට එම දිනයේදීම බැර කිරීම සහභාගිවන නියෝජිතයාගේ වගකීමයි.

යම්කිසි පොලී ගෙවීමක් කළයුතු දිනය, ශ්‍රී ලංකාවේ බැංකුවල ව්‍යාපාර කටයුතු සිදු නොකරනු ලබන දිනයක් නම්, එම ගෙවීම් ඊට පසුව යෙදෙන පළමු ව්‍යාපාර කටයුතු කරන දිනයේදී කරනු ලැබේ. පොලී මුදල් ගෙවීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසිනි.

5. මුල් මුදල ආපසු ගෙවීම

විදේශීය ආයෝජකයෙකු විසින් මිලදී ගන්නා ලද යම් කාණ්ඩයකට අයත් භාණ්ඩාගාර බැඳුම්කරයකට අදාළ මුල් මුදල, එහි නිශ්චිත පරිණත දිනයේදී රුපියල් වලින් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් තත්කාලීන දළ පියවුම් ක්‍රමය හරහා විදේශීය ආයෝජකයාගේ සහභාගිවන නියෝජිතයාට ගෙවනු ලැබේ. එම ගෙවීම තම විදේශීය ගනුදෙනුකරුගේ “භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම” (TIERA) එම දිනයේදීම බැරකිරීම සහභාගිවන නියෝජිතයාගේ වගකීමයි.

යම්කිසි පරිණත වීමේ දිනයක්, ශ්‍රී ලංකාවේ බැංකුවල ව්‍යාපාර කටයුතු සිදු නොකරනු ලබන දිනයක් නම්, එයට අදාළ වූ ගෙවීම් ඊට පසුව යෙදෙන පළමු ව්‍යාපාර කටයුතු කරන දිනයේදී ගෙවනු ලැබේ. පරිණතවීම් සඳහා වූ මුල් මුදල් ගෙවීම සිදුකරනු ලබන්නේ ශ්‍රී ලංකා රජය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසිනි.

6. බද්ද අයිතිය

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන මධ්‍යම තැන්පතු ක්‍රමය තුළ පවතින පහසුකම්වලට යටත්ව, භාණ්ඩාගාර බැඳුම්කර විදේශීය ආයෝජකයින්ට ඒකාබද්ධව දැරිය හැක. (දැනට එකවර දෙදෙනෙකුට දැරිය හැකි පහසුකම් ඇත.) එවැනි අවස්ථාවකදී පොලිය හා මුල් මුදල ආපසු ගෙවනු ලබන්නේ, අදාළ ඒකාබද්ධ දරන්නන් සහ භාරකාර බැංකුව (custodian bank) අතර ඇති ගිවිසුමට අනුකූලවය.

7. බදු

ප්‍රාථමික වෙළෙඳපොළෙන් නිකුත්කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කරවලට අදාළ වන 10% ක රඳවාගැනීමේ බද්ද හැර, භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළේ ලබන ඉපැයීම්වලට සුදුසුකම් ලබන විදේශීය ආයෝජකයන්ගෙන් වෙනත් කිසිදු බද්දක් අය නොකෙරේ.

8. මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් නිකුත්කරනු ලබන ප්‍රකාශන

පහත දැක්වෙන ප්‍රකාශන මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් විදේශ ආයෝජකයන්ට නිකුත් කෙරේ.

- 8.1 මාසය තුළ සිදුවූ ගනුදෙනු තහවුරු කරමින් නිකුත්කරන මාසික ප්‍රකාශනය
- 8.2 එක් එක් ආයෝජකයාගේ අවසාන ශේෂයන් තහවුරු කරමින් නිකුත්කරන අර්ධ වාර්ෂික ප්‍රකාශන
- 8.3 කල්පිරීමේදී කරනු ලබන ගෙවීම් සහ පොලී ගෙවීම් දක්වමින්, ගෙවීමට නියමිත අවස්ථාවලදී නිකුත්කරනු ලබන ප්‍රකාශන

මෙම ප්‍රකාශන විදේශීය ආයෝජකයින් මධ්‍යම තැන්පතු ක්‍රමයේ ලියාපදිංචි කර ඇති නමට සහ ලිපිනයට නිකුත් කෙරේ.

9. වෙනත්

- 9.1 වෙනත් විදේශීය පාර්ශ්වයන් සමඟ ගනුදෙනු කිරීමේදී ඉහත ආකාරයට මිලදීගත් භාණ්ඩාගාර බැඳුම්කර ඇපකර වශයෙන් භාවිතා කිරීමට විදේශීය ආයෝජකයෙකුට අවසර ඇත.

9.2 එසේම ව්‍යුත්පන්න ගනුදෙනු (derivative transaction) වලට සම්බන්ධවීම කුලින් විනිමය සහ අනෙකුත් අවදානම් අවම කර ගැනීමටද විදේශීය ආයෝජකයන්ට අවස්ථාව ඇත. විදේශීය ආයෝජකයන් විසින් මිලදී ගත් භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාළ ගනුදෙනු පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සහ විනිමය පාලන දෙපාර්තමේන්තුව නිරතුරුව අධීක්ෂණය කරනු ඇත.

වරින් වර ඇතිවන අවශ්‍යතා අනුව රාජ්‍ය ණය අධිකාරී සහ විනිමය පාලකවරයා විසින් මෙහෙයුම් උපදෙස් ඉදිරියේදී නිකුත් කරනු ඇත.

වැඩිදුර විස්තර සඳහා විමසන්න

දුරකථන : 94 11 2477274 / 94 11 2477212 / 94 11 2477276 / 94 11 2477278

ෆැක්ස් : 94 11 2477718 /19 හෝ 94 11 2477759

විද්‍යුත් තැපෑල : pddrbw@cbsl.lk,siriwardena@cbsl.lk,dharmawanse@cbsl.lk

වන්දා ප්‍රේමරත්න මිය

රාජ්‍ය ණය අධිකාරී

2006 නොවැම්බර් මස 01 දින

ශ්‍රී ලංකා මහ බැංකුව,
කොළඹ.

සියළුම බලපත්‍රලාභී වාණිජ බැංකුවල සහ ප්‍රාථමික වෙළෙඳුන්ගේ ප්‍රධාන විධායක නිලධාරීන් වෙත

විදේශ ආයෝජකයන් සඳහා මාර්ගෝපදේශ හෝ ක්‍රියා පටිපාටි

ශ්‍රී ලංකා රජය විසින් විදේශ ආයෝජකයින් සඳහා නිකුත්කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර

1. සුදුසුකම් ලබන ආයෝජකයින්

පහත සඳහන් කාණ්ඩවලට අයත් විදේශීය ආයෝජකයින් පමණක් ශ්‍රී ලංකා රජය විසින් නිකුත්කරන ලද භාණ්ඩාගාර බැඳුම්කරවල ආයෝජනය කිරීමට සුදුසුකම් ලබති.

- (අ) ශ්‍රී ලංකා සුරැකුම්පත් හා හුවමාරු කොමිසම විසින් අනුමත කරන ලද විදේශ රටවල අරමුදල්, අන්‍යෝන්‍ය අරමුදල් හෝ ප්‍රාදේශීය අරමුදල්
- (ආ) ශ්‍රී ලංකාවෙන් පිටත සංස්ථාපිත ආයතන
- (ඇ) විදේශ රාජ්‍යවල පුරවැසියන්

2. ආයෝජන

ඉහත 1 වන වගන්තිය යටතේ සුදුසුකම් ලබන ආයෝජකයින්, සහභාගිවන නියෝජිතයන් වන ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ ලියාපදිංචි වී ඇති බලපත්‍රලාභී වාණිජ බැංකු සහ රජයේ සුරැකුම්පත් අලෙවිය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කොට ඇති ප්‍රාථමික වෙළෙඳුන් වෙතින් ශ්‍රී ලංකා රජයෙන් නිකුත්කරනු ලබන භාණ්ඩාගාර බැඳුම්කර ද්විතීයික වෙළෙඳපොළෙන් මිලදී ගැනීමට සුදුසුකම් ලබති. මීට අමතරව ප්‍රාථමික වෙළෙඳුන් හරහා ප්‍රාථමික වෙන්දේසියේදී ලංසු ඉදිරිපත් කිරීමටද විදේශ ආයෝජකයින්ට අවසර ලැබේ. මෙම ආයතන සම්බන්ධ විමසීම් විස්තර ඇමුණුමේ දක්වා ඇත.

3. ලියාපදිංචිය

විදේශ ආයෝජකයින් සම්බන්ධ විස්තර ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව මගින් පවත්වාගෙන යනු ලබන මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි කිරීම සහභාගිවන නියෝජිතයන් වන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ ප්‍රාථමික වෙළෙඳුන්ගේ වගකීමයි. පහත විස්තර සඳහන් ප්‍රකාශන මධ්‍යම තැන්පතු ක්‍රමය මගින් විදේශ ගිණුම් හිමියාට නිකුත් කරනු ඇත.

- (අ) මාසය තුළ සිදුකරන ලද ගනුදෙනු තහවුරු කරමින් නිකුත් කරන මාසික ප්‍රකාශනයක්
- (ආ) එක් එක් ආයෝජකයා සතු ගිණුම් ශේෂය තහවුරු කෙරෙන අර්ධ වාර්ෂික ප්‍රකාශන
- (ඇ) කල්පිරීමේදී කරනු ලබන ගෙවීම් සහ පොලී ගෙවීම් දක්වමින් ගෙවීමට නියමිත අවස්ථාවේදී නිකුත් කරන ප්‍රකාශන මෙම ප්‍රකාශන මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි වී ඇති ආයෝජකයාගේ නමට හා ලිපිනයට නිකුත් කෙරේ.

4. තත්වය

බැඳුම්කර හා ඒ මත ගෙවිය යුතු පොලිය නිකුත් කරන්නාගේ සෘජු, කොන්දේසි විරහිත, සාමාන්‍ය, සුරක්ෂිත නොකළ වගකීමක් වන අතර, නිකුත් කරන්නාගේ වර්තමාන හෝ අනාගත අනෙකුත් සියලු ගෙවිය යුතු සුරක්ෂිත නොකළ සහ ද්විතීයික නොවන වගකීම් සමග කිසිදු වරණයකින් තොරව ශ්‍රේණිගතවන හා සමව ශ්‍රේණිගත වේ.

5. කාල සීමාව

- (අ) කල්පිරීමේ කාලය අවම වශයෙන් වසර දෙකක් පමණක් වන භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට විදේශ ආයෝජකයින් සුදුසුකම් ලබති. කෙසේ වුවද, විදේශ ආයෝජකයෙකු තවත් විදේශීය ආයෝජකයෙකුගෙන් මෙම භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගන්නා විට මෙම අවම කල්පිරීමේ කාලසීමාව අදාළ නොවේ.
- (ආ) විදේශ ආයෝජකයා තම භාණ්ඩාගාර බැඳුම්කර ද්විතීයි වෙළෙඳපොළේ විකිණීමට හෝ පැවැරීමට අදහස් කරන අවස්ථාවක එකී විකිණීම හෝ පැවැරීම කළයුත්තේ අවම රඳවා තබාගැනීමේ කාලය වන වසරක කාලයකින් පසුව පමණි.
- (ඇ) කෙසේ වෙතත් විදේශ ආයෝජකයා ඉහත 1 වන වගන්තිය යටතේ සුදුසුකම් ලත් වෙතත් විදේශ ආයෝජකයකුටම භාණ්ඩාගාර බැඳුම්කරය අලෙවිකරන අවස්ථාවේදී මෙම රඳවාගැනීමේ කාලසීමාව අදාළ නොවේ.

6. භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවීම්

ඉහත 1 වන වගන්තිය යටතේ සුදුසුකම් ලබන ආයෝජකයින් විසින් “භාණ්ඩාගාර බැඳුම්කර ආයෝජන බාහිර රුපියල් ගිණුම” (TIERA) නම් විශේෂ රුපියල් ගිණුමක් භාරකාර බැංකුව වන බලපත්‍රලාභී වාණිජ බැංකුවේ විවෘත කර එම ගිණුම බැර කිරීමෙන් භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමට අදාළ ගෙවීම් කළයුතුය. අදාළ රුපියල් ප්‍රමාණය අදාළ පාර්ශ්වවලට යොමුකිරීමට භාරකාර බැංකුව ක්‍රියා කළයුතුය. කෙසේ වෙතත් අන්ව්‍යාපිත විදේශ මුදල් ගිණුම්වල ඇති අරමුදල් TIERA ගිණුමට මාරුකිරීමට අවසර නොමැත.

7. භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම සහ භාරදීම

වගන්ති 3 යටතේ මධ්‍යම තැන්පතු ක්‍රමයෙහි ලියාපදිංචි වී වගන්ති 6 යටතේ ගෙවීම් සිදුකොට ඇති විදේශ ආයෝජකයින්ට නිර්ලේඛිතව (scripless form) භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කෙරේ.

8. භාණ්ඩාගාර බැඳුම්කර සඳහා පොලිය

(i) පොලී ගෙවීම

අදාළ බැඳුම්කර කාණ්ඩයක් සඳහා ගෙවීමට නියමිත පොලිය ඊට අදාළ නිශ්චිත දිනවලදී අර්ධ වාර්ෂිකව රුපියල් වලින් ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් තත්කාලීන දළ පියවුම් ක්‍රමය (RTGS) හරහා විදේශීය ආයෝජකයාගේ සහභාගි වන නියෝජිතයන්ට ගෙවනු ලැබේ. එම ගෙවීම් එදිනම විදේශ ආයෝජකයාගේ TIERA ගිණුමට මාරුකිරීමට සහභාගි වන නියෝජිතයන් වගබලා ගතයුතු වේ.

යම් පොලී ගෙවීමේ දිනයක් ශ්‍රී ලංකාවේ බැංකුවල ව්‍යාපාරික කටයුතු සිදු නොකරන දිනයක් වුවහොත් එම පොලී ගෙවීම් සිදුකරනු ලබන්නේ ඊට පසුව යෙදෙන පළමු ව්‍යාපාරික කටයුතු සිදුකරනු ලබන දිනයේදීය.

(ii) පොලී ගෙවනු ලබන කාලසීමාව

පොලී ගෙවනු ලබන කාලසීමාව වන්නේ ණය මුදල නිකුත් කළ දින සිට එම දිනයද ඇතුළුව ප්‍රථම පොලී ගෙවීමේ දිනයට පෙර දිනය දක්වා කාලය වන අතර, ඊට පසු පොලී ගෙවීම් සඳහා පොලී ගෙවන කාලසීමාව වන්නේ ඊට පෙර පොලී ගෙවනු ලැබූ දිනයේ සිට එම දිනයද ඇතුළත්ව ඊලඟ පොලී ගෙවීමේ දිනයට පෙර දිනය දක්වා වූ කාලයයි.

(iii) පොලී අනුපාතය

භාණ්ඩාගාර බැඳුම්කරයට අදාළ පොලී අනුපාතය වන්නේ එම භාණ්ඩාගාර බැඳුම්කර කාණ්ඩයට අයත් කුපන් අනුපාතයයි.

9. මුල් මුදල ආපසු ගෙවීම

- (අ) භාණ්ඩාගාර බැඳුම්කර සඳහා ගෙවිය යුතු මුල් මුදල ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අදාල සහභාගිවන නියෝජිතයන්ට රුපියල් වලින් ගෙවනු ලබන අතර, එම ගෙවීම අදාල දිනයේදී විදේශ ආයෝජකයාට හිමිවන පරිදි ඔවුන්ගේ TIERA ගිණුමට මාරු කිරීම එකී සහභාගි වන නියෝජිතයන්ගේ වගකීමයි.
- (ආ) භාණ්ඩාගාර බැඳුම්කර වල ආයෝජනය කරන ලද මුල් මුදල කල්පිරෙන දිනයේදී ආපසු ගෙවනු ලැබේ. එම කල්පිරෙන දිනය ශ්‍රී ලංකාවේ බැංකුවල ව්‍යාපාරික කටයුතු සිදු නොකරන දිනයක් වුවහොත් එම මුදල ආපසු ගෙවනු ලබන්නේ ඊට පසුව යෙදෙන ව්‍යාපාරික කටයුතු සිදුකරන පළමු දිනයේදීය.

10. නැවත සිය රටට ප්‍රේෂණය කිරීම

භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන්,පැවැරීමෙන්,කල්පිරීමෙන් ලැබෙන සියලුම මුදල් සහ පොලී ආදායම් සම්පූර්ණයෙන් නැවත සිය රටට ගෙන යා හැක. කෙසේ වුවත් එම ප්‍රේෂණය කිරීම TIERA ගිණුම පවත්වා ගෙන යන භාරකාර බැංකුව තුළින් සිදු කළයුතුය.

11. බද්ධ අයිතිය

භාණ්ඩාගාර බැඳුම්කර ඒකාබද්ධ අයිතිය යටතේ තබාගත හැකි අතර, ඒ සඳහා වර්තමානයේ හැකියාව ඇත්තේ දෙදෙනෙකුට පමණි. එවැනි අවස්ථාවක මුල් මුදල ආපසු ගෙවීම සහ පොලිය ආපසු ගෙවීම භාරකාර බැංකුව හා අදාළ ඒකාබද්ධ දරන්නන් අතර පවතින ගිවිසුම් ප්‍රකාරව සිදු කෙරේ.

12. බදු

භාණ්ඩාගාර බැඳුම්කර වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට සුදුසුකම් ලබන ආයෝජකයින් ප්‍රාථමික නිකුතුවේදී පනවා ඇති 10% රඳවා ගැනීමේ බද්ද හැර තවදුරටත් එකී බැඳුම්කර මත වන ඉපැයීම් සඳහා බදු ගෙවිය යුතු නොවේ.

13. මුද්දර බද්ද

භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවේදී,පැවැරීමේදී හෝ නිදහස් කිරීමේදී යොදාගන්නා ලියකියවිලි මුද්දර බද්දෙන් නිදහස්ය.

14. අධිකරණ බල සීමාව

ශ්‍රී ලංකා රජය විසින් නිකුත්කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර වලට අදාල සියළුම කටයුතු සඳහා අධිකරණ බලය ශ්‍රී ලංකා අධිකරණය සතුවේ.

15. බලපවත්නා නීතිය

ශ්‍රී ලංකා රජයේ භාණ්ඩාගාර බැඳුම්කර සඳහා බලපවත්නා වූ නීති හා කොන්දේසි ශ්‍රී ලංකාවේ බලපවත්නා නීති මගින් පාලනය වේ.

වරින් වර ඇතිවන අවශ්‍යතා අනුව විනිමය පාලකවරයා හෝ රාජ්‍ය ණය අධිකාරී විසින් අවශ්‍ය මෙහෙයුම් උපදෙස් ඉදිරියේදී නිකුත් කරනු ඇත.

මෙම ක්‍රියා පටිපාටි පිළිබඳ ඕනෑම විමසීමක් පහත සඳහන් අයගෙන් ලබාගත හැකිය

දුරකථන : 94 11 2477274 / 94 11 2477212 / 94 11 2477272

ෆැක්ස් : 94 11 2477718 / 19 හෝ 94 11 2477759

විද්‍යුත් තැපෑල : pddrbw@cbsl.lk, siriwardena@cbsl.lk, dharmawanse@cbsl.lk

2006 නොවැම්බර් මස 01 දින
ශ්‍රී ලංකා මහ බැංකුව,
කොළඹ.

වන්දා ප්‍රේමරත්න මිය
රාජ්‍ය ණය අධිකාරී

ආයතනයේ නම	විමසීම	ඊමේල් ලිපිනය
බලපත්‍රලාභී වාණිජ බැංකු		
ලංකා බැංකුව	94-11-2348878	gm@boc.lk
කොමර්ෂල් බැංකු ඔෆ් සිලෝන් ලිමිටඩ්	94-11-2447516	alg@combank.net
සීටී බැංකු එන්ඒ	94-11-2326086	kapila.jayawardena@citigroup.com
ඩොයිෂ් බැංකු	94-11-2448581	stefan.mahrtdt@db.com
ඩීඑල්සීසී වර්ධන බැංකු ලිමිටඩ්	94-11-2371450	Elgee.perera@dfccvardhanabank.com
සීමාසහිත හබීබ් බැංකුව	94-11-2389355	Sherwani@sltent.lk
සීමාසහිත හැටන් නැෂනල් බැංකුව	94-11-2661303	theaga@hnb.lk
ද හොංකොං ඇන්ඩ් ෂැංහයි බැංකු කෝපරේෂන්	94-11-2447536	ceosrilanka@hsbc.com.lk
අයිසීඅයිසීඅයි බැංකු ලිමිටඩ්	94-11-4242424	naveen.agarwal@icicibank.com
ඉන්දියන් බැංකුව	94-11-2446122	ibcol@lgo.ik
ඉන්දියන් ඕවර්සීස් බැංකුව	94-11-2320515	iobch@lgo.lk
එම් සී බී බැංකු ලිමිටඩ්	94-11-2440569	gmoffice@mcb.lk
නැෂනල් ඩිවලොප්මන්ට් බැංකු ලිමිටඩ්	94-11-2448889	Nihal.welikala@ndbbank.com
නේෂන්ස් ට්‍රස්ට් බැංකු ලිමිටඩ්	94-11-4313101	zulfigar.zavahir@nationtrust.com
පෑන් ඒෂියා බැංකු කෝපරේෂන් ලිමිටඩ්	94-11-2565556	nadarajah@pabcbank.com
පබ්ලික් බැංකු	94-11-2576288	lks@publicbank.slt.lk
මහජන බැංකුව	94-11-2334041	asoka@peoplesbank.lk
සම්පත් බැංකු ලිමිටඩ්	94-11-2300152	anil@sampath.lk
සෙලාන් බැංකු ලිමිටඩ්	94-11-2456777	gm@seylan.lk
ස්ටේට් බැංකු ඔෆ් ඉන්දියා	94-11-2447166	ceosbilk@sltnet.lk
ස්ටැන්ඩර්ඩ් චාර්ටර්ඩ් බැංකුව	94-11-2480012	clive.haswell@lk.standardchartered.com
යූනියන් බැංකු ඔෆ් කලම්බු ලිමිටඩ්	94-11-2370690	<u>mahenfdo@unionb.com</u>
යූනියන් බැංකු ලිමිටඩ් (පකිස්තාන්)	94-11-2675046	<u>goharulayn afzal@ublpk.com</u>
ප්‍රාථමික වෙළෙඳුන්ගේ නම		
ලංකා බැංකුව - ප්‍රාථමික වෙළෙඳ අංශය	94-11-2448830	<u>pdu@boc.lanka.net</u>
කැපිටල් එලයන්ස් ලිමිටඩ්	94-11-2317777	<u>general@capitalalliance.lk</u>
කොමර්ෂල් බැංකු ප්‍රයිමරි ඩීලර් ලිමිටඩ්	94-11-2449516	Dula@combank.net
සෙලින්කෝ ශ්‍රීරාමී සෙකියුරිටීස් ලිමිටඩ්	94-11-2564935/6	hiran@ceyshri.com.lk
ෆස්ට් කැපිටල් ට්‍රේෂරිස් ලිමිටඩ්	94-11-2308852/53	fclgroup@fclgroup.com
එච් එන් බී සෙකියුරිටීස් ලිමිටඩ්	94-11-2661199	hnbsl@hnb.lk
එන් එස් බී ෆන්ඩ් මැනේජ්මන්ට් කම්පැනි ලිමිටඩ්	94-11-2564706	nsbfmc@sltnet.lk
නැට්වෙල්න් සෙකියුරිටීස් ප්‍රයිවේට් ලිමිටඩ්	94-11-4703000	<u>chandra@natwealth.com</u>
මහජන බැංකුව - ප්‍රාථමික වෙළෙඳ අංශය	94-11-2308762	pd@peoplesbank.lk
සෙලාන් බැංකු ඇසෙට් මැනේජ්මන්ට් ලිමිටඩ්	94-11-2456341/2	ajantha@seylan.lk
සම්පත් සුරකුම් ලිමිටඩ්	94-11-2305841	surakum@sampath.lk

**1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත
1988 අංක 78 දරන මුදල් සමාගම් පනත**

1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

සුනිල් මෙන්ඩිස්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2006 ජනවාරි මස 30 වැනි දින
කොළඹ දීය.

2006 අංක 1 දරන මුදල් සමාගම් (අවම මූලික ප්‍රාග්ධන) විධානය

1. 2006 අංක 1 දරන මුදල් සමාගම් (අවම මූලික ප්‍රාග්ධන) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, 1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය යටතේ ලියාපදිංචි කළ සෑම මුදල් සමාගමකටම අදාළ වන අතර, මෙය 2006 පෙබරවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වේ.
2. මෙහි 3 වන ඡේදයට යටත්ව, සෑම මුදල් සමාගමක්ම රුපියල් මිලියන 200 කට නොඅඩු ක්ෂය නොවූ මූලික ප්‍රාග්ධනයක් සෑම විටම පවත්වාගෙන යා යුතුය.
3. 2006 පෙබරවාරි මස 01 වැනි දිනට අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය වන රුපියල් මිලියන 200 සපුරාලිය නොහැකි සමාගමක් සඳහා, එම සමාගම විසින් කරනු ලබන ලිඛිත ඉල්ලීමක් මත, එහි ප්‍රාග්ධනය අවම මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය දක්වා ඉහළ නැංවීම සඳහා මාස 30 ක කාලයක් පහත සඳහන් කොන්දේසි වලට යටත්ව, අධ්‍යක්ෂවරයා විසින් ලබා දිය හැකිය.
 - (i) රුපියල් මිලියන 100 ට අඩු මූලික ප්‍රාග්ධනයකින් යුතු මුදල් සමාගමක් -
 - (අ) මෙම විධානය ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනයේ සිට මාස 12 ක් ඇතුළත අවම වශයෙන් රුපියල් මිලියන 100 දක්වා සිය මූලික ප්‍රාග්ධනය වැඩි කළ යුතු අතර,
 - (ආ) මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය වන රුපියල් මිලියන 200 සපුරාලීම සඳහා අවශ්‍ය ඉතිරි රුපියල් මිලියන 100 හෝ අදාළ හිඟ මුදල් ප්‍රමාණය ඉහත 3 (i) (අ) ඡේදයේ සඳහන් මාස 12 න් පසු එළඹෙන මාස 18 ඇතුළත ගෙන ආ යුතුය.
 - (ii) රුපියල් මිලියන 100 හා 200 අතර මූලික ප්‍රාග්ධනයකින් යුතු මුදල් සමාගමක් -
 - (අ) මෙම විධානය ක්‍රියාත්මක වන දිනයේ සිට මාස 12 ක් ඇතුළත රුපියල් මිලියන 200 ක් වීමට අවශ්‍ය හිඟ මුදලෙන් අවම වශයෙන් සියයට 50 ක් ගෙන ආ යුතු අතර,
 - (ආ) මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය වන රුපියල් මිලියන 200 සපුරාලීම සඳහා අවශ්‍ය ඉතිරි හිඟ මුදල ඉහත 3 (ii) (අ) ඡේදයේ සඳහන් මාස 12 න් පසු ආරම්භ වන මාස 18 ඇතුළත ගෙන ආ යුතුය.
4. මෙම විධානයෙහි -

“අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.

“මූලික ප්‍රාග්ධනය” යන්නෙහි අර්ථය 2006 අංක 2 දරන මුදල් සමාගම් (අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණත්ව අනුපාත) විධානයෙහි දක්වා ඇති අර්ථයම වේ.

**1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත
1988 අංක 78 දරන මුදල් සමාගම් පනත**

1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

සුනිල් මෙන්ඩිස්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2006 ජනවාරි මස 30 වැනි දින
කොළඹ දීය.

**2006 අංක 2 දරන මුදල් සමාගම්
(අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණව අනුපාත) විධානය**

1. 2006 අංක 2 දරන මුදල් සමාගම් (අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණව අනුපාත) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, 1991 අංක 23 දරන පනත මගින් සංශෝධිත, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ලියාපදිංචි කළ සෑම මුදල් සමාගමකටම අදාළ වන අතර, මෙය 2006 පෙබරවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වේ.
2. මුදල් සමාගම්වල ප්‍රාග්ධන ප්‍රමාණව අනුපාතය ගණනය කිරීමේදී ප්‍රාග්ධනයේ සංරචකයන් පහත සඳහන් පරිදි විය යුතුය.
 - (i) ස්ථර 1 - මූලික ප්‍රාග්ධනය : ස්ථාවර කොටස් හිමියන්ගේ ස්කන්ධය (ගෙවා නිමි කොටස්/සාමාන්‍ය කොටස්) සහ කොටස් අධිමිල, රඳවාගත් ලාභ සහ වෙනත් සංචිත වැනි රඳවා ගත් ලාභ හෝ අනෙකුත් අතිරික්තයන් විසර්ජනය කිරීමෙන් ඇති කළ හෝ වර්ධනය කළ සංචිතවලින් සමන්විත විය යුතු අතර,
 - (ii) ස්ථර 2 - පරිපූරක ප්‍රාග්ධනය : ප්‍රත්‍යාගණන සංචිත, පොදු වෙන්කිරීම් සහ ස්කන්ධ සහ ණය යන දෙකටම අයත් ලක්ෂණ අන්තර්ගත වූ ප්‍රාග්ධන සම්පාදන උපකරණ සහ සුරැකුම් රහිත අනෙකුත් වගකීම්වලට දෙවැනි වූ කාලීන ණය වැනි වෙනත් ප්‍රාග්ධන සම්පාදන උපකරණවලින් සමන්විත විය යුතුය.
3. 2006 අංක 1 දරන මුදල් සමාගම් (අවම මූලික ප්‍රාග්ධන) විධානයේ නියමයන්ට යටත්ව සෑම මුදල් සමාගමක් විසින්ම අධ්‍යක්ෂ-වරයා විසින් නිකුත් කරන ලද උපදෙස්වලට අනුකූලව ගණනය කරන ලද, අවදානම මත බර තැබූ වත්කම්වලින් සියයට 10 කට නොඅඩු මට්ටමක ප්‍රාග්ධනයක් (අධ්‍යක්ෂවරයා විසින් නිශ්චය කරනු ලැබිය හැකි අයිතමයන් සඳහා ගැලපීමෙන් පසු), එකී අවදානම මත බර තැබූ වත්කම්වලින් සියයට 5 කට නොඅඩු මට්ටමක මූලික ප්‍රාග්ධනයක් ද සහිතව, සෑම අවස්ථාවකදීම පවත්වා ගෙන යා යුතුය.
4. සෑම මුදල් සමාගමක්ම -
 - (i) 3 වැනි ඡේදය යටතේ නිකුත් කරනු ලබන උපදෙස් සමග දෙනු ලබන ආකෘතියට අනුව, පිළියෙල කළ වාර්තාවක් සෑම කාර්තුවක් සඳහාම එම කාර්තුව අවසාන වී දින තිහක් ඇතුළත ද,
 - (ii) ඉහත 4 (i) උප ඡේදයේ සඳහන් කාර්තුවක් අවසානයේ ඉදිරිපත් කළ යුතු වාර්තාවේ ආකෘතියට අනුව, සෑම මුදල් වර්ෂයක් අවසාන වන දිනට විගණනය කළ ශේෂ පත්‍රය පදනම් කරගෙන පිළියෙල කළ වාර්තාවක් එම මුදල් වර්ෂය අවසාන වී මාස හයක් ඇතුළත ද,
 අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළයුතු වේ.
5. මේ විධානයෙහි “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
6. 2003 අංක 2 දරන මුදල් සමාගම් (අවදානම් මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණව අනුපාත) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩ අණන් ලෙස්ලි කබරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2006 දෙසැම්බර් මස 29 වැනි දින
කොළඹ දීය.

**2006 අංක 3 දරන මුදල් සමාගම්
(බොල් සහ අඩමාන ණය සඳහා වෙන් කිරීම) විධානය**

1. 2006 අංක 3 දරන මුදල් සමාගම් (බොල් සහ අඩමාන ණය සඳහා වෙන් කිරීම) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකට අදාළ වේ. තවද, මෙය 2007 අප්‍රේල් 01 දින සිට ක්‍රියාත්මක වේ.
2. සෑම මුදල් සමාගමක්ම පහත සඳහන් අවස්ථාවන්හිදී ණය පහසුකම් “අක්‍රීය ණය” ලෙස වර්ගීකරණය කළ යුතුය.
 - (i) වාරික ගෙවීම් හෝ පොලී ගෙවීම් මාස 6 ක් හෝ ඊට වැඩි කාලයක් හිඟව පවතින අවස්ථාවකදී;
 - (ii) ප්‍රතිලේඛනගත කළ ණය පහසුකම් සම්බන්ධයෙන්, ප්‍රතිලේඛනගත කිරීමට පෙර (අදාළ වේ නම්) සහ ප්‍රතිලේඛනගත කිරීමට පසුව වාරික ගෙවීම් හෝ පොලී ගෙවීම් සමස්ත වශයෙන් මාස 6 ක් හෝ ඊට වැඩි කාලයක් තුළ හිඟව පවතින අවස්ථාවකදී; සහ/හෝ
 - (iii) මුදල් සමාගමක් විසින් කල්බදු/කුලී සින්තක්කර ගිවිසුමක් යටතේ වත්කමක් මූල්‍යනය කර ඇති අවස්ථාවක, එම වත්කම මුදල් සමාගම විසින් නැවත අත්පත් කරගෙන විකුණූ පසුව හෝ යම් වත්කමක් සුරැකුමක් වශයෙන් තබාගෙන ඇති අවස්ථාවක එම වත්කම විකුණූ පසුව, තවදුරටත් ආපසු අයකර ගත යුතු ශේෂයක් පවතින අවස්ථාවකදී.
3. (i) සෑම මුදල් සමාගමක්ම අක්‍රීය ලෙස වර්ගීකරණය කර ඇති ණය සඳහා වෙන්කිරීම් කළ යුතු අතර, එකී වෙන් කිරීම්වල එකතුව අවම වශයෙන් පහත පරිදි විය යුතුය.
 - (අ) මාස 6 ක් හෝ ඊට වැඩි එහෙත් මාස 12 ක් නොඉක්මවන කාලයක් හිඟව ඇති සියළුම ණය පහසුකම්වලින් සියයට 50 ක්;
 - (ආ) මාස 12 කට වැඩි කාලයක් හිඟව ඇති සියලුම ණය පහසුකම්වලින් සියයට 100 ක්; සහ
 - (ඇ) මුදල් සමාගමක් විසින් කල්බදු/කුලී සින්තක්කර ගිවිසුමක් යටතේ වත්කමක් මූල්‍යනය කර ඇති අවස්ථාවක, එම වත්කම මුදල් සමාගම විසින් නැවත අත්පත් කරගෙන විකුණූ පසුව හෝ යම් වත්කමක් ණය පහසුකමක් සඳහා සුරැකුමක් වශයෙන් තබාගෙන ඇති අවස්ථාවක, එම වත්කම විකුණූ පසුව, තවදුරටත් ආපසු අයකර ගතයුතු ශේෂයක් ඇත්නම් එම ශේෂය සඳහා සියයට 100 ක්.
- (ii) යම් මුදල් සමාගමක් විසින් පහත සඳහන් දෑ ණය පහසුකමක් සඳහා සුරැකුම් ලෙස තබාගෙන ඇත්නම්, මෙහි 3 (i) (අ) සහ (ආ) අනු ඡේදයන්හි දක්වා ඇති වෙන් කිරීම් කිරීමේදී එම සුරැකුම්වල වටිනාකම අඩු කළ හැකිය.
 - (අ) කිසිදු කැප බලයකින් (ලියමකින්) හෝ බැඳීමකින් තොර, ශ්‍රී ලංකා ආණ්ඩුවේ සුරැකුම්පත්;
 - (ආ) කිසිදු කැප බලයකින් (ලියමකින්) හෝ බැඳීමකින් තොර, ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත්;
 - (ඇ) බලපත්‍රලාභී වාණිජ බැංකුවක, බලපත්‍රලාභී විශේෂිත බැංකුවක හෝ ලියාපදිංචි මුදල් සමාගමක ඇති, කිසිදු කැප බලයකින් (ලියමකින්) හෝ බැඳීමකින් තොර, කාලීන තැන්පතු;
 - (ඈ) පියවීමේ හිමිකමක් සහිතව ණය පහසුකමක් සඳහා සුරැකුම් වශයෙන් ගෙන ඇති, අදාළ මුදල් සමාගම සමඟ පවත්වාගෙන යන කාලීන තැන්පතුවක් හෝ ඉතිරි කිරීමේ ගිණුමක පවතින ශේෂය;
 - (ඉ) බැංකු ඇපකර;

- (ඊ) මුදල් සමාගම විසින් නැවත අත්පත් කර ගන්නා ලද වාහන සහ යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන්, අධ්‍යක්ෂවරයා විසින් අනුමත කරන ලද තක්සේරුකරුවකුගෙන් අවසාන පූර්ව මාස හය ඇතුළත ලබාගත් තක්සේරු වටිනාකමෙන් සියයට 80 ක්;
- (උ) යම් ණය පහසුකමක් සඳහා සුරැකුම් ලෙස ඉඩම් සහ ගොඩනැගිලි උකස් කර ඇති විටෙක, එම ණය පහසුකම ප්‍රදානය කළ අවස්ථාවේ සුදුසුකම්ලත් වෘත්තීය තක්සේරුකරුවකු විසින් දෙනු ලැබූ වටිනාකම, පහත සඳහන් පරිදි,
 - (අඅ) මාස 6 ක් හෝ ඊට වැඩි එහෙත් මාස 36 ක් නොඉක්මවූ කාලයක් හිඟව පැවති ණය පහසුකමක් සඳහා සියයට 100 ක්;
 - (ආආ) මාස 36 ක් ඉක්මවූ එහෙත් මාස 60 ක් නොඉක්මවූ කාලයක් හිඟව පැවති ණය පහසුකමක් සඳහා සියයට 80 ක්;
 - (ඇආ) මාස 60 ක් ඉක්මවූ එහෙත් මාස 120 ක් නොඉක්මවූ කාලයක් හිඟව පැවති ණය පහසුකමක් සඳහා සියයට 50 ක්;
 - (ඈඈ) මාස 120 කට වැඩි කාලයක් හිඟව පැවති ණය පහසුකම් සම්බන්ධයෙන් කිසිදු අඩු කිරීමක් නොකළ යුතුය.

එහෙත් විකුණන අවස්ථාවකදී හිස් වූ බුත්තිය ලබාදීම සඳහා ගිවිසුමකට එළඹ නැති පදිංචි නිවාස දේපල සුරැකුම් ලෙස ලබාගෙන ඇති අවස්ථාවල, එකී දේපලවල වටිනාකම අවශ්‍ය වෙන් කිරීම් කිරීමේදී අඩු නොකළ යුතුය.

4. ඉහත 3 (i) ඡේදය යටතේ බොල් සහ අඩමාන ණය සඳහා කළ යුතු වෙන් කිරීම්වලට අමතරව වැඩිදුරටත් විශේෂිත වෙන් කිරීම් කළයුතු යැයි යම් මුදල් සමාගමකට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් විධානය කළ හැකිය.

5. (i) සෑම මුදල් සමාගමක්ම යම් කාර්තුවක් අවසන් වන දිනට, මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් ණය වාරික/කල්බදු වාරික හිඟව ඇති පහත සඳහන් කාණ්ඩයන්ට අදාළ ණය පහසුකම්වල තොරතුරු, අදාළ කාර්තුව අවසන් වී මාසයක් ඇතුළත, අධ්‍යක්ෂවරයා විසින් දෙන ලද ආකෘතියකට අනුව, අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කළ යුතුය.

- (අ) ණය වාරික/කල්බදු වාරික ලෙස ස්ථාවර මුදලක් ගෙවන ණය පහසුකම්;
- (ආ) ණය වාරික/කල්බදු වාරික ලෙස ස්ථාවර මුදලක් නොගෙවන ණය පහසුකම්;
- (ඇ) මෙහෙයුම් කල්බදු පහසුකම්.

(ii) සෑම මුදල් සමාගමක්ම, යම් කාර්තුවක් අවසන් වී මාසයක් ඇතුළත, අධ්‍යක්ෂවරයා විසින් දෙන ලද ආකෘතියකට අනුව, පහත සඳහන් තොරතුරු අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කළ යුතුය.

- (අ) නැවත අත්පත් කරගත් වත්කම් පිළිබඳ වාර්තාවක්; සහ
- (ආ) මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් හිඟව පැවති ණය පහසුකම්වල කාලසීමා අනුව වර්ගීකරණයක්.

(iii) සෑම මුදල් සමාගමක්ම, මාස 6 ක් හෝ ඊට වැඩි කාලයක් හිඟව පැවති ණය පහසුකම් ආපසු අයකර ගැනීමට සමාගමෙහි අධ්‍යක්ෂ මණ්ඩලය ගත් පියවර සහ එම ණය අයකර ගැනීම පිළිබඳ ප්‍රගති වාර්තාවක්, සෑම කාර්තුවක් අවසන් වී මාසයක් ඇතුළත අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කළ යුතුය.

6. මෙම විධානයෙහි -

- (i) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
- (ii) “ණය පහසුකමක්” යන්නෙන්, ණය; කුලී සින්නක්කර හෝ කල්බදු ගිවිසුමකට ලබා දී ඇති පහසුකම්; බැඳුම්කර, ණයකර, වත්කම් ඇප තැබූ සුරැකුම්පත්, වාණිජ පත්‍ර/පොරොන්දු නෝට්ටු යනාදී ණය සුරැකුම්පත් පදනම් කරගෙන ලබා දී ඇති මූල්‍යමය පහසුකම්; හෝ අධ්‍යක්ෂවරයා විසින් තීරණය කරන ලද වෙනත් කුමන හෝ මූල්‍ය පහසුකමක් අදහස් වේ.
- (iii) “සුදුසුකම්ලත් වෘත්තීය තක්සේරුකරු” යන්නෙන්,
 - (අ) වරලත් තක්සේරුකරුවෙකු;
 - (ආ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ සභාද්‍ය සාමාජිකත්වය සහ උපාධියක් හෝ තක්සේරුකරණ ඩිප්ලෝමාවක් සමඟ අවුරුදු 15 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු;
 - (ඇ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ උපාධිධාරී සාමාජිකත්වය සමඟ අවුරුදු 18 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු;
 - (ඈ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය සමඟ අවුරුදු 20 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු; හෝ

(ඉ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ ආවසරික සාමාජිකත්ව සමග අවුරුදු 25 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු
අදහස් වේ.

7. 1991 අංක 1 දරන මුදල් සමාගම් (බොල් ණය හා සැක සහිත ණය සඳහා ප්‍රතිපාදන) විධානය සහ 1991 අංක 2 දරන මුදල් සමාගම් (බොල් ණය හා සැක සහිත ණය සඳහා ප්‍රතිපාදන) විධානය, 2007 අප්‍රේල් 01 දින සිට බලරහිත වේ.

1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩ් අර්ථය ලෙසින් කබරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2006 දෙසැම්බර් මස 29 වැනි දින
කොළඹ දීය.

2006 අංක 4 දරන මුදල් සමාගම් (කේවල ණයගැනුම්කරු සීමා) විධානය

1. 2006 අංක 4 දරන මුදල් සමාගම් (කේවල ණය ගැනුම්කරු සීමා) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ වේ. තවද, මෙය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
2. 2006 අංක 5 දරන මුදල් සමාගම් (ණය දීම) විධානයෙහි 2 වන ඡේදය යටතේ පනවා ඇති සීමාවන්ට යටත්ව, ඕනෑම අවස්ථාවකදී මුදල් සමාගමක් විසින් කේවල ණයගැනුම්කරුවකුට ප්‍රදානය කළ ණය පහසුකමක් හෝ කේවල ණයගැනුම්කරුවෙකුට ප්‍රදානය කළ මුළු ණය පහසුකම්වල එකතුවෙහි නොපියවා පැවති ශේෂය, එම මුදල් සමාගමේ අවසාන වරට විගණනය කර ඇති ශේෂ පත්‍රයෙහි දැක්වෙන ප්‍රාග්ධන අරමුදල්වලින් සියයට 15 ක්, කිසිම අවස්ථාවක, නොඉක්මවිය යුතුය.
3. මුදල් සමාගමක් විසින් ණයගැනුම්කරුවන් සමූහයකට හෝ එම මුදල් සමාගමෙහි පාලිත සමාගම්වලට සහ/හෝ ආශ්‍රිත සමාගම් වලට ප්‍රදානය කළ ණය පහසුකමක් හෝ එසේ ප්‍රදානය කළ මුළු ණය පහසුකම්වල නොපියවා පැවති මුළු ශේෂය, එම මුදල් සමාගමේ අවසාන වරට විගණනය කර ඇති ශේෂ පත්‍රයේ දැක්වෙන ප්‍රාග්ධන අරමුදල්වලින් සියයට 20 ක්, කිසිම අවස්ථාවක, නොඉක්මවිය යුතුය.
4. යම් මුදල් සමාගමක්, 2 සහ 3 ඡේදවල සඳහන් ණයගැනුම්කරුවෙකුට ප්‍රදානය කළ ණය පහසුකමක නොපියවා පැවති ශේෂය එම මුදල් සමාගමේ අවසාන වරට විගණනය කළ ශේෂ පත්‍රයේ දැක්වෙන ප්‍රාග්ධන අරමුදල්වලින් සියයට 10 ක් ඉක්මවන අවස්ථාවකදී, එසේ ඉක්මවා යන සියළු ණය පහසුකම්වල එකතුව එම මුදල් සමාගමේ අවසානවරට විගණනය කළ ශේෂ පත්‍රයේ දැක්වෙන මුළු ණය පහසුකම්වල එකතුවෙන් සියයට 50 ක්, කිසිම අවස්ථාවක, නොඉක්මවිය යුතුය.
5. යම් මුදල් සමාගමක් විසින් සුරැකුම් රහිතව යම් ණයගැනුම්කරුවකුට ප්‍රදානය කළ කේවල ණය පහසුකමක හෝ සුරැකුම් රහිතව එම ණයගැනුම්කරුට ප්‍රදානය කළ මුළු ණය පහසුකම්වල නොපියවා පැවති ශේෂය එම මුදල් සමාගමේ අවසන් වරට විගණනය කර ඇති ශේෂ පත්‍රයේ දැක්වෙන මූලික ප්‍රාග්ධනයෙන් සියයට 1 ක් නොඉක්මවිය යුතුය. සුරැකුම් රහිතව ප්‍රදානය කරන ලද මුළු ණය පහසුකම්වල නොපියවා පවතින ශේෂය, එම මුදල් සමාගමේ අවසාන වරට විගණනය කර ඇති ශේෂ පත්‍රයේ දැක්වෙන ප්‍රාග්ධන අරමුදල්වලින් සියයට 5 ක්, කිසිම අවස්ථාවක, නොඉක්මවිය යුතුය.

මෙම ඡේදයෙහි, “සුරැකුම් රහිතව ප්‍රදානය කළ ණය පහසුකම්” යන්නෙන්, සුරැකුම් රහිතව දෙන ලද ණය පහසුකම් හෝ සුරැකුම් ලෙස ලබාගත් වත්කම්වල වෙළෙඳපොළ වටිනාකම, ප්‍රදානය කළ ණය පහසුකමින් අවම වශයෙන් සියයට 75 ක් ආවරණය කිරීමට ප්‍රමාණවත් නොවන, ණය පහසුකම් අදහස් වේ.

2006 අංක 5 දරන මුදල් සමාගම් (ණය දීම) විධානයෙහි 2 (v) ඡේදයෙහි විධිවිධානයන්ට යටත්ව, මෙම ඡේදයෙහි “සුරැකුම්” යන්නට තුන්වන පාර්ශවයක් විසින් දෙන ලද ඇප ඇතුළත් වේ.

මෙම ඡේදයෙහි, “වෙළෙඳපොළ වටිනාකම” යන්නෙන්, මෝටර් රථ සහ යන්ත්‍රෝපකරණ සම්බන්ධයෙන්, අධ්‍යක්ෂවරයා විසින් අනුමත කරන ලද තක්සේරුකරුවකුගෙන් අවසාන පූර්ව මාස හය ඇතුළත ලබාගත් තක්සේරු වටිනාකමක් සහ ඉඩම් සහ ගොඩනැගිලි සම්බන්ධයෙන් සුදුසුකම්ලත් වෘත්තීය තක්සේරුකරුවකුගෙන් අවසාන පූර්ව මාස හය ඇතුළත ලබාගත් තක්සේරු වටිනාකමක් අදහස් වේ.

6. පහත සඳහන් දෑ සුරැකුම් ලෙස තබාගෙන මුදල් සමාගමක් ණය පහසුකම් ප්‍රදානය කර ඇති අවස්ථාවලදී, එම සුරැකුම්වල වටිනාකම ඉහත 2, 3 සහ 4 වන ඡේදයන් යටතේ කරන ගණනයන් සඳහා අදාළ ණය පහසුකම්වලින් අඩු කළ හැකිය.

- (i) කිසිදු කැප බලයකින් (ලියමකින්) හෝ බැඳීමකින් තොර, ශ්‍රී ලංකා ආණ්ඩුවේ සුරැකුම්පත්;
- (ii) කිසිදු කැප බලයකින් (ලියමකින්) හෝ බැඳීමකින් තොර, ශ්‍රී ලංකා මහ බැංකුවේ සුරැකුම්පත්;
- (iii) බලපත්‍රලාභී වාණිජ බැංකුවක, බලපත්‍රලාභී විශේෂිත බැංකුවක හෝ ලියාපදිංචි මුදල් සමාගමක ඇති කිසිදු කැප බලයකින් (ලියමකින්) හෝ බැඳීමකින් තොර, කාලීන තැන්පතු;
- (iv) පියවීමේ හිමිකමක් සහිතව, ණය පහසුකමක් සඳහා සුරැකුම් වශයෙන් ගෙන ඇති අදාළ මුදල් සමාගම සමග පවත්වාගෙන යන කාලීන තැන්පතුවක් හෝ ඉතිරි කිරීමේ ගිණුමක පවතින ශේෂය; හෝ
- (v) බැංකු ඇපකර.

7. මෙම විධානයෙහි,

- (i) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
- (ii) “ආශ්‍රිත සමාගමක්” යන්නෙන්, මුදල් සමාගමක් විසින් නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 20 ක් හෝ ඊට වැඩි එහෙත් සියයට 50 කට නොවැඩි කොටස් ප්‍රමාණයක් දරන යම් ආයෝජන සමාගමක් අදහස් වේ.
- (iii) “කේවල ණයගැනුම්කරු” යන්නෙන්, තනි සමාගමක්, රාජ්‍ය සංස්ථාවක්, ව්‍යාපාරික ආයතනයක්, පුද්ගල සංවිධානයක් හෝ පුද්ගලයෙක් අදහස් වේ.
- (iv) “ඥාතීන්” යන්නෙන්, යම් පුද්ගලයකුගේ කලත්‍රයා සහ/හෝ යැපෙන දරුවෙක් අදහස් වේ.
- (v) “ණය පහසුකමක්” යන්නෙන්, ණය; කුලී සිත්තක්කර හෝ කල්බදු ගිවිසුම් යටතේ ලබා දී ඇති පහසුකම්; බැඳුම්කර, ණයකර, වත්කම් ඇප තැබූ සුරැකුම්පත්, වාණිජ පත්‍ර/පොරොන්දු නෝට්ටු යනාදී ණය සුරැකුම්පත් පදනම් කරගෙන ලබා දී ඇති මූල්‍යමය පහසුකම්; හෝ අධ්‍යක්ෂවරයා විසින් තීරණය කරන ලද වෙනත් කුමන හෝ මූල්‍ය පහසුකමක් අදහස් වේ.
- (vi) “ණයගැනුම්කරුවන් සමූහයක්” යන්නෙන්,
 - (අ) i. යම් පුද්ගලයෙක් සහ ඔහුගේ ඥාතීන්;
 - ii. යම් පුද්ගලයෙක්, යම් සමාගමක නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 10 කට වඩා වැඩි අයිතියක් දරන අවස්ථාවකදී, එම පුද්ගලයා සහ එම සමාගම;
 - iii. යම් පුද්ගලයකුගේ ඥාතීන්, යම් සමාගමක නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 10 කට වඩා වැඩි අයිතියක් දරන අවස්ථාවකදී, එම පුද්ගලයා සහ එම සමාගම.
- (ආ) සමාගමක් සහ පහත දැක්වෙන ඒවායින් එකක් හෝ වැඩි ගණනක්
 - i. එහි පාලිත සමාගමක්;
 - ii. එහි ආශ්‍රිත සමාගමක්;
 - iii. එහි පාලක සමාගම; හෝ
 - iv. එහි පාලක සමාගමේ පාලිත සමාගමක් හෝ ආශ්‍රිත සමාගමක් අදහස් වේ.
- (vii) “ප්‍රාග්ධන අරමුදල්” සඳහා 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 46 වන වගන්තියෙහි දී ඇති අර්ථයම අදාළ වේ.
- (viii) “පාලිත සමාගම” සඳහා 1982 අංක 17 දරන සමාගම් පනතෙහි 150 වන වගන්තියෙහි දී ඇති අර්ථයම අදාළ වේ.

- (xi) “මූලික ප්‍රාග්ධනය” සඳහා 2006 අංක 3 දරන මුදල් සමාගම් (අවධානම මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණව අනුපාත) විධානයෙහි දී ඇති අර්ථයම අදාළ වේ.
- (x) “සුදුසුකම්ලත් වෘත්තීය තක්සේරුකරු” යන්නෙන්,
 - (අ) වරලත් තක්සේරුකරුවෙකු;
 - (ආ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ සහාය සාමාජිකත්වය සහ උපාධියක් හෝ තක්සේරුකරණ විප්ලෝමාවක් සමග අවුරුදු 15 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු;
 - (ඇ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ උපාධිධාරී සාමාජිකත්වය සමග අවුරුදු 18 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු;
 - (ඈ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ ආශ්‍රිත සාමාජිකත්වය සමග අවුරුදු 20 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු; හෝ
 - (ඉ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයේ ආවසරික සාමාජිකත්වය සමග අවුරුදු 25 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු
 අදහස් වේ.

8. 1992 අංක 1 දරන මුදල් සමාගම් (තනි ණයගැනුම්කරු සීමා) විධානය, මෙයින් අහෝසි කරනු ලැබේ.

1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩ අණ් ලෙස්ලි කබරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2006 දෙසැම්බර් මස 29 වැනි දින කොළඹ දීය.

2006 අංක 5 දරන මුදල් සමාගම් (ණය දීම) විධානය

1. 2006 අංක 5 දරන මුදල් සමාගම් (ණය දීම) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ වේ. තවද, මෙය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
2. කිසිම මුදල් සමාගමක් විසින් -
 - (i) එම මුදල් සමාගමෙහි අධ්‍යක්ෂවරයෙකුට/අධ්‍යක්ෂවරයෙකුගේ ඥාතියෙකුට;
 - (ii) එහි පාලක සමාගමට;
 - (iii) එම සමාගමෙහි කොටස් හෝ එම සමාගමෙහි කවර හෝ පාලිත සමාගමක කොටස් ඇප වශයෙන් තබාගෙන;
 - (iv) එම සමාගමෙහි කොටස් මිලට ගැනීම පිණිස; හෝ
 - (v) මුදල් සමාගමේ අධ්‍යක්ෂවරයෙකුගේ, ඔහුගේ ඥාතියකුගේ හෝ මුදල් සමාගමෙහි යම් සේවකයකුගේ ඇපය හෝ හානි පූරණය මත,

කිසිදු ණය පහසුකමක් ප්‍රදානය නොකළ යුතුය.

3. 2006 අංක 4 දරන මුදල් සමාගම් (කේවල ණයගැනුම්කරු සීමා) විධානයෙහි නිශ්චය කර ඇති සීමාවලට යටත්ව, මුදල් සමාගමකට එහි පාලිත සමාගම්වලට හෝ ආශ්‍රිත සමාගම්වලට, එවැනි ණය පහසුකම් සම්බන්ධයෙන් සමාගමේ වෙනත් ණයගැනුම්කරුවන්ට පනවනු ලැබිය හැකි නියමයන් හා කොන්දේසිවලට යටත්ව, ණය පහසුකම් ප්‍රදානය කළ හැකි වේ. තවද,

එවැනි ණය සම්බන්ධයෙන්, මුදල් සමාගමක් විසින් ණයගැනුම්කාර සමාගමේ නම, ණය පහසුකම ප්‍රදානය කළ දිනය, ප්‍රදානය කළ මුදල, සුරැකුම් හා පොලී අනුපාතික ද ඇතුළත්ව එවැනි ණය පහසුකම්වලට අදාළ විස්තර, එකී ණය පහසුකමක් ප්‍රදානය කළ දිනයේ සිට දින 14 ක් ඇතුළත අධ්‍යක්ෂවරයා වෙත වාර්තා කළ යුතුය.

- 4. කිසිම මුදල් සමාගමක් විසින් ණය පහසුකම් සම්බන්ධයෙන්, පොලිය හැර වෙනත් කවර වූ හෝ වර්ගයක යම් ගාස්තුවක්, ප්‍රදානය කරන ලද ණය මුදලින් හෝ මූල්‍ය පහසුකමින් සියයට 5 ක් ඉක්මවා අයකර නොගත යුතුය.
- 5. සෑම මුදල් සමාගමක් විසින්ම, සෑම මුදල් වර්ෂයක්ම අවසානයේ සිට මාස තුනක් ඇතුළත එම මුදල් වර්ෂයේ අවසානයට අයවිය යුතු සියළු ණය පහසුකම් සම්බන්ධ තොරතුරු, අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන ආකෘතියකට අනුව අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
- 6. මෙම විධානයෙහි -
 - (අ) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
 - (ආ) “ආශ්‍රිත සමාගමක්” යන්නෙන්, මුදල් සමාගමක් විසින් නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 20 ක් හෝ ඊට වැඩි එහෙත් සියයට 50 කට නොවැඩි කොටස් ප්‍රමාණයක් දරන, යම් ආයෝජිත සමාගමක් අදහස් වේ.
 - (ඇ) “ඥාතීන්” යන්නෙන් යම් පුද්ගලයකුගේ කලත්‍රයා සහ/හෝ යැපෙන දරුවෙක් අදහස් වේ.
 - (ඈ) “ණය පහසුකමක්” යන්නෙන්, ණය; කුලී සින්තක්කර හෝ කල්බදු ගිවිසුම් යටතේ ලබා දී ඇති පහසුකම්; බැඳුම්කර, ණයකර, වත්කම් ඇප තැබූ සුරැකුම්පත්, වාණිජ පත්‍ර/පොරොන්දු නෝට්ටු යනාදී ණය සුරැකුම්පත් පදනම් කරගෙන ලබා දී ඇති මූල්‍යමය පහසුකම්; හෝ අධ්‍යක්ෂවරයා විසින් තීරණය කරන ලද වෙනත් කුමන හෝ මූල්‍ය පහසුකමක් අදහස් වේ.
 - (ඉ) “පාලිත සමාගම්” සඳහා 1982 අංක 17 දරන සමාගම් පනතෙහි 150 වන වගන්තියෙහි දී ඇති අර්ථයම අදාළ වේ.
- 7. 1991 අංක 8 දරන මුදල් සමාගම් (ණය දීම) විධානය සහ 2001 අංක 2 දරන මුදල් සමාගම් (ණය දීම) (සංශෝධන) විධානය, මෙයින් අහෝසි කරනු ලැබේ.

1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩ අණ් ලෙස්ලි කබිරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2006 දෙසැම්බර් මස 29 වැනි දින
කොළඹ දීය.

**2006 අංක 6 දරන මුදල් සමාගම්
(අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් සමග ව්‍යාපාර ගනුදෙනු) විධානය**

- 1. 2006 අංක 6 දරන මුදල් සමාගම් (අධ්‍යක්ෂවරුන් සහ ඔවුන්ගේ ඥාතීන් සමග ව්‍යාපාර ගනුදෙනු) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ වේ. තවද, මෙය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.

2. 2006 අංක 5 දරන මුදල් සමාගම් (ණය දීම) විධානයෙහි විධිවිධාන හා මෙහි 3 වන ඡේදයේ විධිවිධානයන්ට යටත්ව, මුදල් සමාගමක් විසින්, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතියෙන් තොරව, සමාගමේ අධ්‍යක්ෂවරයකු සමග හෝ අධ්‍යක්ෂවරයකුගේ ආධිපත්‍යයෙන් සමග, මුළු එකතුව මසකට රුපියල් පනස් දහසක් (රු.50,000/-) හෝ මුදල් වර්ෂයකට රුපියල් ලක්ෂ පනක් (රු.500,000/-) ඉක්මවන කිසිදු ව්‍යාපාර ගනුදෙනුවකට නොඑළඹිය යුතුය.
3. 2005 අංක 1 දරන මුදල් සමාගම් (තැන්පතු) විධානයෙහි සහ 2005 අංක 2 දරන මුදල් සමාගම් (පොලී) විධානයෙහි විධිවිධානයන්ට සහ එම මුදල් සමාගමේ අනෙකුත් තැන්පත්කරුවන්ට සහ සමාන ආකාරයේ තැන්පතුවලට පොලී ගෙවීම සම්බන්ධයෙන් අදාළ අවස්ථාවේදී බලපාන නියමයන් සහ කොන්දේසිවලට යටත්ව, එම සමාගමෙහි අධ්‍යක්ෂවරයකුගෙන් හෝ අධ්‍යක්ෂවරයකුගේ ආධිපත්‍යයෙන් කාලීන තැන්පතු සහ ඉතිරි කිරීමේ තැන්පතු භාර ගැනීමේදී, මෙහි 2 වන ඡේදයෙහි විධිවිධානයන් අදාළ නොවේ.
4. “ඥාතීන්” යන්නෙන්, යම් පුද්ගලයකුගේ කලත්‍රයා සහ/හෝ යැපෙන දරුවෙක් අදහස් වේ.
5. 1991 අංක 5 දරන මුදල් සමාගම් (ඥාතීන් සමග ව්‍යාපාර ගනුදෙනු) විධානය, මෙයින් අහෝසි කරනු ලැබේ.

1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 9 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් දෙන ලද විධානය.

නිවාඩ් අත් ලෙස්ලි කබරාල්

සභාපති

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2006 දෙසැම්බර් මස 29 වැනි දින
කොළඹ දීය.

2006 අංක 7 දරන මුදල් සමාගම් (ආයෝජන) විධානය

1. 2006 අංක 7 දරන මුදල් සමාගම් (ආයෝජන) විධානය යනුවෙන් හඳුන්වනු ලබන මෙම විධානය, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ වේ. තවද, මෙය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
2. මෙම විධානයෙහි 3 හා 4 වන ඡේදයන්හි විධිවිධානයන්ට යටත්ව, කිසියම් මුදල් සමාගමකට වෙන් කළ සමාගමක සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙහි ආයෝජනය කළ හැකිය. එසේ වුවද -
 - (i) කිසියම් සමාගමක සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙහි මුදල් සමාගම කරන ආයෝජනයන්, එම මුදල් සමාගමේ අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍රයෙහි දැක්වෙන ප්‍රාග්ධන අරමුදල්වලින් සියයට 5 ක්, කිසිදු අවස්ථාවක, නොඉක්මවිය යුතුය;
 - (ii) යම් සමාගමක මුදල් සමාගම විසින් කරන ආයෝජනයන් ආයෝජිත සමාගමේ නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 40 ක්, කිසිදු අවස්ථාවක, නොඉක්මවිය යුතුය; සහ
 - (iii) එසේ සමාගම්වල නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙහි කරන ලද මුළු ආයෝජනවල එකතුව, මුදල් සමාගමෙහි අවසානවරට විගණනය කරන ලද ශේෂ පත්‍රයේ දැක්වෙන ප්‍රාග්ධන අරමුදල්වලින් සියයට 25 ක්, කිසිදු අවස්ථාවක, නොඉක්මවිය යුතුය.
3. මෙහි 2 වන ඡේදයෙහි විධිවිධානවල කෙසේ සඳහන් වුවද, අවසාන වරට විගණනය කරන ලද ශේෂ පත්‍රයට අනුව සිය මූලික ප්‍රාග්ධනය රුපියල් මිලියන 200 ක් ඉක්මවන මුදල් සමාගමකට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පාලිත සමාගමක් පිහිටුවීමට හෝ යම් සමාගමක නිකුත් කළ සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 50 ක් ඉක්මවන ප්‍රමාණයක් අත්පත් කර ගැනීමට හැකිය.

- 4. මෙහි 2 වන ඡේදයෙහි ඇති විධිවිධාන, මුදල් සමාගමකට අය විය යුතු ණයක් පියවා ගැනීම සඳහා සමාගමක කොටස් අත්පත් කර ගැනීමකට හෝ කොටස් නිකුත්වූ ප්‍රාරක්ෂණය කිරීමෙන් ඇතිවන අත්පත් කර ගැනීමකට අදාළ නොවේ. එසේ වුවද, එවැනි අත්පත් කර ගැනීම් මෙහි 2 වන ඡේදයේ සඳහන්ව ඇති ප්‍රතිශත සීමා ඉක්මවා යාමකදී, එසේ ඉක්මවූ කොටස් ප්‍රමාණය අත්පත් කර ගත් දින සිට වසර දෙකක් ඇතුළතදී හෝ මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් තීරණය කරනු ලබන වෙනත් දීර්ඝ කාලයක් තුළදී විකුණා දැමිය යුතුය.
- 5. මෙම විධානයෙහි -
 - (අ) “පාලිත සමාගම්” සඳහා 1982 අංක 17 දරන සමාගම් පනතෙහි 150 වන වගන්තියෙහි දී ඇති අර්ථයම අදාළ වේ.
 - (ආ) “ප්‍රාග්ධන අරමුදල්” සඳහා 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 46 වන වගන්තියෙහි දී ඇති අර්ථයම අදාළ වේ.
 - (ඇ) “මූලික ප්‍රාග්ධනය” සඳහා 2006 අංක 2 දරන මුදල් සමාගම් (අවදානම මත බර තැබූ ප්‍රාග්ධන ප්‍රමාණව අනුපාත) විධානයෙහි දී ඇති අර්ථයම අදාළ වේ.
- 6. 1991 අංක 12 දරන මුදල් සමාගම් (ආයෝජන) විධානය සහ 2001 අංක 3 දරන මුදල් සමාගම් (ආයෝජන) (සංශෝධන) විධානය, මෙයින් අහෝසි කරනු ලැබේ.

1988 අංක 78 දරන මුදල් සමාගම් පනත

1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 33 (2) (ඇ) වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සාදන ලද රීතිය.

නිවාඩි අප්පේ ලෙස්ලි කබිරාල්
සභාපති
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය

2006 දෙසැම්බර් මස 29 වැනි දින
කොළඹ දීය.

2006 අංක 1 දරන මුදල් සමාගම් (ප්‍රචාරක දැන්වීම්) රීතිය

- 1. 2006 අංක 1 දරන මුදල් සමාගම් (ප්‍රචාරක දැන්වීම්) රීතිය යනුවෙන් හඳුන්වනු ලබන මෙම රීතිය, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව ලියාපදිංචි කරන ලද සෑම මුදල් සමාගමකටම අදාළ වේ. තවද, මෙය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
- 2. (i) මුදල් සමාගමක් විසින් (ආයතනය සඳහා ණය ගෙවීම් හැකියා ශ්‍රේණිගත කිරීමක් ලබා ගැනීමට ප්‍රමාණවත් වූ කාලයක් ව්‍යාපාරික කටයුතුවල නිරතව නැති සමාගම් හැර) සෘජුව හෝ වක්‍රකාරයකින් මහජනයාගෙන් මුදල් තැන්පතු ඉල්ලා සිටීමින් මුද්‍රිත මාධ්‍ය මගින් (ප්‍රදර්ශන පුවරු, දැන්වීම් පුවරු සහ බැනර් හැර) ප්‍රචාරය කරනු ලබන සෑම ප්‍රචාරක දැන්වීමකම -
 - (අ) එම සමාගම, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලියාපදිංචි කර ඇති බව;
 - (ආ) සමාගම සංස්ථාගත කරනු ලැබූ දිනය;
 - (ඇ) ශ්‍රී ලංකා මහ බැංකුවට පිළිගත හැකි ණය ගෙවීමේ හැකියා ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් විසින් සමාගම සඳහා දෙන ලද ශ්‍රේණිගත කිරීම;
 - (ඈ) පොලී මුදල් ගෙවනු ලබන කාල පරතරයන් සහ සියළුම කල් පිරීම් සඳහා වන වාර්ෂික සඵල පොලී අනුපාතිකයන්; සහ
 - (ඉ) අදාළ මුදල් සමාගම විසින් බාරගනු ලබන තැන්පතු සඳහා බලපැවැත්වෙන නියමයන් සහ කොන්දේසි, ඇතුළත් කළ යුතුය.
- (ii) සෑම මුදල් සමාගමක් විසින්ම, ඉහත 2 (i) වන ඡේදය යටතේ ප්‍රචාරක දැන්වීමක් නිකුත් කිරීමට අවම වශයෙන් වැඩ කරන දින දෙකකට පෙර, එම දැන්වීමෙහි පිටපතක් අධ්‍යක්ෂකවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

- 3. (i) ආයතනය සඳහා ණය ගෙවීම් හැකියා ශ්‍රේණිගත කිරීමක් ලබාගැනීමට ප්‍රමාණවත් කාලයක් ව්‍යාපාරික කටයුතුවල නිරතව නැති මුදල් සමාගමක් විසින් සෘජුව හෝ වක්‍රාකාරයකින් මහජනයාගෙන් මුදල් තැන්පතු ඉල්ලා සිටීමින් මුද්‍රිත මාධ්‍ය මගින් (දැන්වීම් පුවරු, බිල් බෝඩ් සහ පෝස්ටර් හැර) ප්‍රචාරය කරනු ලබන සෑම ප්‍රචාරක දැන්වීමකම -
 - (අ) එම සමාගම, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලියාපදිංචි කර ඇති බව;
 - (ආ) සමාගම සංස්ථාගත කරනු ලැබූ දිනය;
 - (ඇ) සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ නම්;
 - (ඈ) මුදල් සමාගමේ බාහිර විගණකයන් විසින් සහතික කළ මූල්‍ය ප්‍රකාශණයන්හි සඳහන් වන පරිදි, කොටස් හිමියන්ගේ අරමුදල්, තැන්පතු වගකීම්, ණය ගැනීම් හා ලාභාලාභ;
 - (ඉ) පොලී මුදල් ගෙවන කාල පරතරය සහ සියළුම කල්පිරීම් සඳහා වන වාර්ෂික සඵල පොලී අනුපාතයන්; සහ
 - (ඊ) අදාළ මුදල් සමාගම විසින් බාරගනු ලබන තැන්පතු සඳහා බලපැවැත්වෙන නියමයන් සහ කොන්දේසි, ඇතුළත් කළ යුතුය.
- (ii) සෑම මුදල් සමාගමක් විසින්ම, මෙහි 3 (i) වන ඡේදය යටතේ ප්‍රචාරක දැන්වීමක් නිකුත් කිරීමට, අවම වශයෙන් වැඩ කරන දින 3 කටවත් පෙර, එම දැන්වීමෙහි පිටපතක් අධ්‍යක්ෂවරයා වෙත අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතුය.
- 4. (i) සෘජුව හෝ වක්‍රාකාරයකින් මහජනයාගෙන් මුදල් තැන්පතු ඉල්ලා සිටීමින් ශ්‍රව්‍ය හෝ ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍ය මගින් (අන්තර්ජාල වෙබ් අඩවිය ද ඇතුළුව) විකාශය කරනු ලබන හෝ විසුරුවා හරිනු ලබන සෑම ප්‍රචාරක දැන්වීමකම-
 - (අ) එම සමාගම, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලියා පදිංචි කර ඇති බව;
 - (ආ) ශ්‍රී ලංකා මහ බැංකුවට පිළිගත හැකි ණය ගෙවීම් හැකියා ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් විසින් සමාගම සඳහා දෙන ලද ශ්‍රේණිගත කිරීම; සහ
 - (ඇ) පොලී අනුපාතිකයන් සඳහන් වන්නේ නම් වාර්ෂික සඵල පොලී අනුපාතිකයන්, ඇතුළත් කළ යුතුය.
- (ii) සෑම මුදල් සමාගමක් විසින්ම මෙහි 4 (i) ඡේදය යටතේ විකාශය කරනු ලබන කිසියම් දැන්වීමක්, එම දැන්වීම විකාශය කිරීමට හෝ ප්‍රචාරය කිරීමට අවම වශයෙන් වැඩ කරන දින 3 කටවත් පෙර, එම දැන්වීමෙහි පිටපතක් විද්‍යුත් ක්‍රම මාර්ගයෙන් අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
- 5. (i) මුදල් සමාගමක් විසින් සෘජුව හෝ වක්‍රාකාරයකින් මහජනයාගෙන් මුදල් තැන්පතු ඉල්ලා සිටීමින් ප්‍රදර්ශන පුවරු, දැන්වීම් පුවරු සහ බැනර් මාර්ගයෙන් ප්‍රදර්ශනය කරනු ලබන සෑම ප්‍රචාරක දැන්වීමකම, එම සමාගම 1988 අංක 78 දරන මුදල් සමාගම් පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ලියාපදිංචි කර ඇති බව සඳහන් කළ යුතුය.
- (ii) මුදල් සමාගමක් විසින් මෙහි 5 (i) ඡේදය යටතේ ප්‍රදර්ශන පුවරුවක්, දැන්වීම් පුවරුවක් හෝ බැනරයක් මගින් ප්‍රදර්ශනය කරනු ලබන සෑම ප්‍රචාරක දැන්වීමකම අන්තර්ගතය සහ ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානයන් ප්‍රදර්ශනය කිරීමට පෙර, අධ්‍යක්ෂවරයා වෙත දැනුම් දිය යුතුය.
- 6. 2, 4 හා 5 වන ඡේදයන් යටතේ නිකුත් කරන ලද යම් ප්‍රචාරක දැන්වීමක්, එම ඡේදයන්හි අවශ්‍යතාවයන්ට අනුකූල නොවන බව හෝ එම දැන්වීමෙහි මහජනයා නොමග යවන පුළු පොරොන්දු අන්තර්ගත වන බව අධ්‍යක්ෂවරයාගේ මතය වන අවස්ථාවක, අධ්‍යක්ෂවරයා විසින් නිශ්චය කරනු ලබන ආකාරයට එම දැන්වීම සංශෝධනය කර, සාධාරණ කාලසීමාවක් තුළදී පළකරන/විකාශය කරන/ප්‍රචාරය කරන/ප්‍රදර්ශනය කරන ලෙසට, අධ්‍යක්ෂවරයා විසින් එම මුදල් සමාගමට විධානය කරනු ලැබිය හැකිය.
- 7. මෙම රීතියෙහි -
 - (අ) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
 - (ආ) “වාර්ෂික සඵල පොලී අනුපාතිකය” යන්නෙන්, දෙන ලද පොලී අනුපාතිකයන් යටතේ වැල් පොලියෙහි බලපෑම් ද ගණනය කිරීමෙන් පසුව වර්ෂයක් තුළ තැන්පතු ගිණුමක් මගින් උපයා ගත හැකි පොලී ප්‍රමාණය ප්‍රතිශතයක් ලෙස දැක්වීම අදහස් කෙරේ.
- 8. 2001 අංක 1 දරන මුදල් සමාගම් (ප්‍රචාරක දැන්වීම්) රීතිය මෙයින් අහෝසි කරනු ලැබේ.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන විධානය.

එල්.කේ.ගුණතිලක මිය
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
2006 ජූලි 28 වැනි දින.

2006 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (අවම ප්‍රාග්ධන) විධානය

1. මෙම විධානය 2006 අංක 1 දරණ කල්බදු මූල්‍යකරණ (අවම ප්‍රාග්ධන) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, 1988 අංක 30 දරණ බැංකු පනතින් පාලනය වන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු, 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතින් පාලනය වන ලියාපදිංචි මුදල් සමාගම් සහ 2005 අංක 24 දරන කල්බදු මූල්‍යකරණ (සංශෝධන) පනතින් සංශෝධිත 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ අංක 44 (අ) දරන වගන්තියේ විධි විධානයන්ට යටත්ව ලියාපදිංචි කරනු ලැබිය හැකි ආයතන හැර අනිකුත් සියලු ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකටම අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
2. මෙම විධානය අදාළ වන (මෙහි මින් මතු “අදාළ ආයතනය” යනුවෙන් සඳහන් කරනු ලබන) සෑම ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයක්ම 2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 3 (ඇ) වගන්තිය යටතේ මුදල් අමාත්‍යවරයා විසින් නියම කරන ලද අවම නිකුත් කළ සහ ගෙවා නිමි ප්‍රාග්ධනයට නොඅඩු ප්‍රමාණයක මූලික ප්‍රාග්ධනයක් සෑම අවස්ථාවකම පවත්වාගෙන යා යුතුය.
3. 2006.01.02 දිනට, මුදල් අමාත්‍යවරයා විසින් නියම කර තිබූ අවම නිකුත් කළ සහ ගෙවා නිමි ප්‍රාග්ධනයට වඩා අඩු මූලික ප්‍රාග්ධනයක් සහිත අදාළ ආයතන සඳහා මෙකී විධානයේ නියමයන්ට අනුකූල වීමට 2006.01.02 දින සිට වසරක කාලයක් අධ්‍යක්ෂවරයා විසින් ලබා දිය හැකිය.
4. මෙම විධානයෙහි,
 - (i) “මූලික ප්‍රාග්ධනය” යන්නෙන්, පහත සඳහන් අයිතමයන්ගේ එකතුව අදහස් වේ.
 - (අ) නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය;
 - (ආ) නිකුත් කළ සහ ගෙවා නිමි, නිදහස් කළ නොහැකි, අසමුච්චිත වරණීය කොටස්;
 - (ඇ) කොටස් අධිමිල;
 - (ඈ) 2006 අංක 5 දරන කල්බදු මූල්‍යකරණ (සංවිත අරමුදල) විධානයට අනුව පවත්වාගෙන යා යුතු සංවිත අරමුදල්;
 - (ඉ) ව්‍යවස්ථාපිතව හෝ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියන්ට අනුව විශේෂිත කාර්යයන් සඳහා වෙන් නොකළ සංවිත;
 - (ඊ) රඳවාගත් ලාභ හෝ සමුච්චිත අලාභ;
 - (උ) පවත්නා වර්ෂයේ ලාභ හෝ අලාභ; සහ
 - (ඌ) අක්‍රීය ණය සඳහා කළ විශේෂිත වෙන් කිරීම් සහ සක්‍රීය ණය සඳහා කළ අතිරේක නියත වෙන්කිරීම් ප්‍රමාණයට අමතරව බොල් සහ අඩමාන ණය සඳහා කළ සාමාන්‍ය වෙන්කිරීම්. මෙය විගණකවරුන්ගේ තහවුරු කිරීමට යටත්ව විය යුතුය.
 - (ii) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
5. 2005 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (අවම ප්‍රාග්ධන) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන විධානය.

එල්.කේ. ගුණතිලක මිය
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව.
2006 ජූලි 28 වැනි දින.

**2006 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ
(බොල් සහ අඩමාන ණය පහසුකම් සඳහා වෙන් කිරීම) විධානය**

1. මෙම විධානය 2006 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (බොල් සහ අඩමාන ණය පහසුකම් සඳහා වෙන් කිරීම) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, 1988 අංක 30 දරන බැංකු පනතින් පාලනය වන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතින් පාලනය වන ලියාපදිංචි මුදල් සමාගම් හැර අනිකුත් සියලු ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකටම අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
2. මෙම විධානය අදාළ වන (මෙහි මින් මතු "අදාළ ආයතනය" යනුවෙන් සඳහන් කරනු ලබන) සෑම ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ සමාගමක්ම ලාභ හෝ අලාභ ප්‍රකාශ කිරීමට පෙර අක්‍රීය ණය සඳහා වෙන් කිරීම කළ යුතු අතර එවැනි වෙන් කිරීම්,
 - (i) මාස 6 සිට මාස 12 දක්වා හිඟ ඇති සියළුම ණය පහසුකම්වලින් සියයට විස්සක් (20%);
 - (ii) මාස 12 සිට මාස 18 දක්වා හිඟ ඇති සියළුම ණය පහසුකම්වලින් සියයට පණහක් (50%);
 - (iii) මාස 18 හෝ ඊට වැඩි කාලයක් හිඟ ඇති සියළුම ණය පහසුකම්වලින් සියයට සියයක් (100%); සහ
 - (iv) ණය වාරික ගෙවීම මාසික පදනම මත සිදු නොකරන ණය පහසුකම්වල වාරික ගෙවීම නියමිත දිනවලදී නොගෙවන්නේ යැයි ආයතනය වටහාගෙන ඇත්නම්, එකී ණය පහසුකම් සඳහා සියයට සියයක් (100%) යන මට්ටම්වලට වඩා අඩු නොවිය යුතුය.
3. අක්‍රීය ණය සඳහා අදාළ ආයතන විසින් දැනටමත් කර ඇති වෙන් කිරීම් වලට අමතරව අවශ්‍ය නම් වැඩිදුරටත් විශේෂිත වෙන්කිරීම් කළ යුතු යැයි අධ්‍යක්ෂවරයා විසින් නියම කළ හැකිය.
4. සෑම අදාළ ආයතනයක්ම ඉහත 2 (i) සිට 2 (iv) දක්වා ඇති වෙන්කිරීම් කිරීමේදී පහත සඳහන් දෑ සුරැකුම් ලෙස ලබාගෙන ඇත්නම් එකී සුරැකුම්වල වටිනාකම අඩු කළ හැකිය.
 - (i) මුදල් හෝ මුදල්වලට සමාන, කිසිදු ලියමකින් හෝ බැඳීමකින් තොර භාණ්ඩාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු හෝ ලියාපදිංචි මුදල් සමාගම්වල ඇති ස්ථිර තැන්පතු වැනිදෑ;
 - (ii) බැංකු ඇපකර;
 - (iii) අදාළ ආයතනය විසින් අත්පත් කර ගන්නා ලද වාහන සම්බන්ධයෙන්, අධ්‍යක්ෂවරයා විසින් අනුමත කරන ලද තක්සේරුකරුවෙකු ගෙන් අවසන් පූර්ව මාස හය ඇතුළත ලබාගත් තක්සේරු වටිනාකමෙන් සියයට අසූවක් (80%); සහ
 - (iv) ඉඩම් සහ ගොඩනැගිලි සම්බන්ධයෙන් වන ප්‍රාථමික උකස්කරයක සම්පූර්ණ වටිනාකම, මෙම වටිනාකම සුදුසුකම් ලත් වෘත්තීය තක්සේරුකරුවකු විසින් ණය පහසුකම ප්‍රදානය කරන අවස්ථාවේ කරන ලද තක්සේරුව නොඉක්මවිය යුතුය. විකුණන අවස්ථාවකදී හිස් අයිතිය ලබාදීමට ගිවිසුමකට එළඹ නැති පදිංචි දේපල ඇපකර ලෙස ලබාගෙන ඇති අවස්ථාවල එකී දේපලවල වටිනාකම, අවශ්‍ය වෙන් කිරීම කරන අවස්ථාවේදී අඩු නොකළ යුතුය.

5. සෑම අදාළ ආයතනයක්ම අක්‍රීය ණය සඳහා කරන වෙන් කිරීමට අමතරව සක්‍රීය ණය සඳහා විශේෂිත වෙන් කිරීම් කළ හැකි අතර, එම වෙන්කිරීම් අමතර පොදු වෙන්කිරීමක් ලෙස මූලික ප්‍රාග්ධනයෙහි හෝ ප්‍රාග්ධන අරමුදල් හි ඇතුළත් නොකළ යුතුය.
6. ණය ප්‍රතිලේඛනගත කිරීම, යම් ගිණුමක් අක්‍රීය ණයක් ලෙස වර්ග කිරීමට පෙර සිදු වුවහොත්, ප්‍රතිලේඛනගත කිරීමට පෙර (අදාළ වේ නම්) සහ ප්‍රතිලේඛනගත කිරීමට පසු ණය ගිණුමේ හිඟ හිටි කාලය මාස හයක් හෝ ඊට වැඩිනම්, ප්‍රතිලේඛනගත කළ ණය ගිණුම අක්‍රීය ගිණුමක් ලෙස වර්ග කළ යුතුය.
7. ණය ප්‍රතිලේඛනගත කිරීම, යම් ගිණුමක් අක්‍රීය ණයක් ලෙස වර්ග කිරීමට පසු සිදු වුවහොත් එම ණය ගිණුම තවදුරටත් අක්‍රීය ණය ගිණුමක් ලෙස වර්ග කළ යුතුය. අක්‍රීය ණය ලෙස වර්ග කරන ලද ප්‍රතිලේඛනගත කළ ණය පහසුකම්, නැවත සක්‍රීය ණය පහසුකම් ලෙස වර්ග කළ හැක්කේ, ප්‍රතිලේඛනගත කළ කොන්දේසි වලට අනුව ණය ආපසු ගෙවීම් මාස හයක කාලයක් අඛණ්ඩව සිදු වී ඇත්නම් පමණි.
8. සෑම අදාළ ආයතනයක්ම යම් කාර්තුවක් අවසන් වන දිනට, මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් හිඟව ඇති පහත සඳහන් කාණ්ඩයන්ට අදාළ ණය පහසුම්වලට අදාළ ණය වාරික/කල්බදු වාරික සම්බන්ධ තොරතුරු, අදාළ කාර්තුව අවසන් වී මාසයක් ඇතුළත, අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කළ යුතුය.
 - (i) මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් හිඟව පවතින (ණය වාරික/කල්බදු වාරික ලෙස ස්ථාවර මුදලක් ගෙවන) ණය පහසුකම්, ආකෘති අංක එස්එන්බීඑල්අයි/එල්එල්/02/01* අනුව;
 - (ii) මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් හිඟව පවතින (ණය වාරික/කල්බදු වාරික ලෙස ස්ථාවර මුදලක් නොගෙවන) ණය පහසුකම්, ආකෘති අංක එස්එන්බීඑල්අයි/එල්එල්/02/02* අනුව;
 - (iii) මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් හිඟව පවතින කල්බදු මෙහෙයුම් පහසුකම්, ආකෘති අංක එස්එන්බීඑල්අයි/එල්එල්/02/03* අනුව;
 - (iv) මාස 3 ක් හෝ ඊට වැඩි කාලයක් හිඟව පවතින ණය පහසුකම්වල වයස් විශ්ලේෂණයක්, ආකෘති අංක එස්එන්බීඑල්අයි/එල්එල්/02/04* අනුව; සහ
 - (v) නැවත අත්පත් කරගත් වත්කම් පිළිබඳ වාර්තාව, ආකෘති අංක එස්එන්බීඑල්අයි/එල්එල්/02/05* අනුව.
9. සෑම අදාළ ආයතනයක්ම, යම් කාර්තුවක් අවසන් වී මාසයක් ඇතුළත, අදාළ කාර්තුව තුළදී ප්‍රදානය කරන ලද ණය පහසුකම් පිළිබඳ විස්තර සහ අදාළ කාර්තුව අවසානයට ගෙවීමට ඇති සියළුම ණය පහසුකම්වල නොපියවා පැවති ශේෂය, ආකෘති අංක එස්එන්බීඑල්අයි/එල්එල්/02/06* අනුව අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කළ යුතුය.
10. මෙම විධානයෙහි:-
 - (i) “ණය පහසුකම්” යන්නෙන්, ණය; කුලී සින්තක්කර හෝ කල්බදු මූල්‍යකරණ ගිවිසුම් යටතේ ලබා දී ඇති පහසුකම්; නිදහස් කළ හැකි සමුච්චිත වරණීය කොටස් සහ බැඳුම්කර, ණයකර, වත්කම් ඇප තැබූ සුරැකුම්පත්, වාණිජ පත්‍ර/පොරොන්දු නෝට්ටු වැනි ණය සුරැකුම්පත් මගින් අරමුදල් සැපයීම්; සමාගම් අතර ණය; නැවත ගෙවීමේ පදනම මත අරමුදල් ලබාදීම සඳහා වන කුමන හෝ සැලසුමක්; ගෙවීමට බැඳී සිටින කුමන හෝ අසම්භාව්‍ය වගකීම්; හෝ අධ්‍යක්ෂවරයා විසින් නිශ්චය කරන ලද වෙනත් කුමන හෝ මූල්‍ය පහසුකමක් අදහස් වේ.
 - (ii) “සමාගම් අතර ණය” යන්නෙන්, අදාළ ආයතනය එහි අධ්‍යක්ෂවරුන්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ට සහ/හෝ එහි ආශ්‍රිත සමාගම්වලට සහ/හෝ එහි පාලිත සමාගම්වලට සහ/හෝ පාලක සමාගමට ලබාදෙන ලද ණය පහසුකම් අදහස් වේ. මෙම විධානයෙහි, “ඥාතීන්” යන්නෙන් කලත්‍රයා සහ/හෝ පුද්ගලයකුගේ යැපෙන දරුවන් අදහස් වේ. යම් සමාගමක් සතුව තවත් සමාගමක නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 20 ක් හෝ ඊට වැඩි එහෙත් සියයට 50 කට නොවැඩි කොටස් ප්‍රමාණයක් ඇත්නම් දෙවනුව සඳහන් කළ සමාගම මූලින් සඳහන් කළ සමාගමෙහි “ආශ්‍රිත සමාගමක්” ලෙස සැලකිය යුතුය.
 - (iii) “පාලිත සමාගම්” සහ “පාලක සමාගම” යන්නට, 1982 අංක 17 දරන සමාගම් පනතෙහි 150 වන වගන්තියෙහි දී ඇති අර්ථයම අදාළ වේ.
 - (iv) “අක්‍රීය ණය පහසුකම්” යන්නෙන්, වාරික ගෙවීම මාස හයකට වඩා හිඟ හිටි ණය පහසුකම් අදහස් වේ.
 - (v) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
 - (vi) “සුදුසුකම් ඇති වෘත්තීය තක්සේරුකරුවෙකු” යන්නෙන්,

(අ) වරලත් තක්සේරුකරුවෙකු; හෝ

- (ආ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයෙහි සහාය සාමාජිකත්වය සහ උපාධියක් හෝ තක්සේරුකරණ ඩිප්ලෝමාවක් සමඟ අවරුදු 15 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු; හෝ
- (ඇ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයෙහි උපාධිධාරී සාමාජිකත්වය සමඟ අවරුදු 18 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු; හෝ
- (ඈ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකත්වය සමඟ අවරුදු 20 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු; හෝ
- (ඉ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයෙහි ආවසරික සාමාජිකත්වය සමඟ අවරුදු 25 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු,
අදහස් වේ.

11. 2005 අංක 2 දරන කල්බදු මූල්‍යකරණ (බොල් සහ අඩමාන ණය සඳහා වෙන්කිරීම) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

* මෙම ආකෘති ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබා ගත හැක.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන විධානය.

එල්.කේ. ගුණතිලක මිය
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
2006 ජූලි 28 වැනි දින.

2006 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (කේවල ණයගැණුම්කරු සීමා) විධානය

1. මෙම විධානය 2006 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (කේවල ණයගැණුම්කරු සීමා) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, 1988 අංක 30 දරන බැංකු පනතින් පාලනය වන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතින් පාලනය වන ලියාපදිංචි මුදල් සමාගම් හැර අනිකුත් සියලු ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකටම අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
2. මෙම විධානය අදාළ වන සෑම ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයක්ම මෙහි මින් මතු “අදාළ ආයතනය” යනුවෙන් සඳහන් කරනු ලබයි.
3. මෙහි පහත 5 වන ඡේදයේ විධිවිධානවලට යටත්ව ඕනෑම අවස්ථාවකදී අදාළ ආයතනයක් විසින් තනි ණය ගැණුම්කරුවකුට ප්‍රදානය කළ ණය පහසුකමක් හෝ මුළු ණය පහසුකම්වල එකතුව හෝ පවතින හිඟ ශේෂයන්හි උපරිමය, කිසිම අවස්ථාවක, එම ආයතනයේ අවසාන වරට විගණනය කර ඇති ශේෂ පත්‍රයේ දැක්වෙන ප්‍රාග්ධන අරමුදලින් සියයට 15 ක් නොඉක්මවිය යුතුය.
4. මෙහි පහත 5 වන ඡේදයේ විධිවිධානවලට යටත්ව ඕනෑම අවස්ථාවකදී ණය ගැණුම්කරුවන් සමූහයකට අදාළ ආයතනයක් විසින් ප්‍රදානය කළ මුළු ණය පහසුකම්වල එකතුව හෝ පවතින හිඟ ශේෂයන්හි උපරිමය, කිසිම අවස්ථාවක එම ආයතනයේ අවසාන වරට විගණනය කර ඇති ශේෂ පත්‍රයේ දැක්වෙන ප්‍රාග්ධන අරමුදල්වලින් සියයට 20 ක් නොඉක්මවිය යුතුය.
5. අදාළ ආයතනයේ ඕනෑම අධ්‍යක්ෂවරයෙකුට, පාලක සමාගමට හෝ පාලිත සමාගමකට ප්‍රදානය කළ ණය පහසුකමක් හෝ ණය පහසුකම්වල එකතුව හෝ පවතින හිඟ ශේෂයන්හි උපරිමය, එම ආයතනයේ අවසාන වරට විගණනය කර ඇති ශේෂ පත්‍රයේ දැක්වෙන ප්‍රාග්ධන අරමුදල්වලින් සියයට 15 ක් නොඉක්මවිය යුතුය. එවැනි ණය පහසුකම් ප්‍රදානය කළ යුතු වන්නේ අදාළ ආයතනයේ වෙනත් ඕනෑම ණය ගැණුම්කරුවෙකුට අදාළවන කොන්දේසිවලට අනුකූලව වන අතර, එවැනි ණය පහසුකම්වලට අදාළ ණය ගැණුම්කරුගේ නම, ණය පහසුකම හෝ සමාගම් අතර ණය ප්‍රදානය කළ දිනය, ලබාදුන් ණය

ප්‍රමාණය, නැවත ගෙවන පිළිවෙළ, ලබාගත් ඇප සහ පොලී ප්‍රතිශතය වැනි තොරතුරු ණය පහසුකම ප්‍රදානය කළ දින සිට දින 14 ක් ඇතුළත ආකෘති අංක එස්එන්බීඑෆ්අයි/එෆ්එල්/03/01* අනුව අධ්‍යක්ෂවරයාට වාර්තා කළ යුතුය.

6. මෙම විධානයේ 3, 4 සහ 5 ඡේදවල සඳහන් කර ඇති පරිදි ප්‍රදානය කළ එක් ණය පහසුකමක් හෝ මුළු ණය පහසුකම්වල එකතුව හෝ පවතින හිඟ ශේෂයන්හි උපරිමය අදාළ සීමාවන් ඉක්මවා ගොස් ඇති අදාළ ආයතනයන්ට මෙකී විධානයේ නියමයන්ට අනුකූල වීම සඳහා 2006.01.02 වන දින සිට වසර දෙකක කාලයක් අධ්‍යක්ෂවරයා විසින් ලබාදිය හැකිය.

7. සෑම අදාළ ආයතනයක්ම කේවල ණය ගැනුම්කරුවකුට, ණය ගැනුම්කරුවන් සමූහයකට, එහි අධ්‍යක්ෂවරයකුට, එහි පාලක සමාගමට හෝ එහි පාලිත සමාගමකට ප්‍රදානය කළ කේවල ණය පහසුකමක සහ දුන් මුළු ණය පහසුකම්වල නොපියවා පැවති ශේෂයන්හි එකතුව, එම ආයතනයේ අවසාන වරට විගණනය කර ඇති ශේෂ පත්‍රයේ දැක්වෙන ප්‍රාග්ධන අරමුදල්වලින් සියයට 10 ක් ඉක්මවන අවස්ථාවලදී එම පහසුකම්වල විස්තර, අදාළ එක් එක් මාසය අවසාන වී මාසයක් ඇතුළත ආකෘති අංක එස්එන්බීඑෆ්අයි/එෆ්එල්/03/02* අනුව අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කළ යුතුය.

8. මෙම විධානයෙහි:-

(i) “කේවල ණය ගැනුම්කරු” යන්නෙන්, තනි සමාගමක්, රාජ්‍ය සංස්ථාවක්, වෙළෙඳ සමාගමක්, පුද්ගල සංවිධානයක් හෝ පුද්ගලයෙක් අදහස් වේ.

(ii) “ණය ගැනුම්කරුවන් සමූහයක්” යන්නෙන්,

(අ) යම් පුද්ගලයෙක් සහ ඔහුගේ ඥාතීන් සහ එකී පුද්ගලයා විසින් හෝ ඔහුගේ ඥාතීන් විසින්, නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 10 කට වඩා වැඩි අයිතියක් දරන සමාගමක්; හෝ

(ආ) සමාගමක් සහ පහත දැක්වෙන ඒවායින් එකක් හෝ වැඩි ගණනක්

- i එහි පාලිත සමාගම;
- ii එහි පාලක සමාගම; හෝ
- iii එහි පාලක සමාගමේ පාලිත සමාගමක්

අදහස් වේ.

iii “ප්‍රාග්ධන අරමුදල්” යන්නෙන්, පහත සඳහන් දෑ හි එකතුව අදහස් වේ.

- (අ) නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය;
- (ආ) නිකුත් කළ සහ ගෙවා නිමි, නිදහස් කළ නොහැකි, අසමුච්චිත වරණීය කොටස්;
- (ඇ) කොටස් අධි මිල;
- (ඈ) 2006 අංක 5 දරන කල්බදු මූල්‍යකරණ (සංචිත අරමුදල) විධානයට අනුව පවත්වාගෙන යා යුතු සංචිත අරමුදල්;
- (ඉ) ව්‍යවස්ථාපිතව හෝ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියන්ට අනුව විශේෂිත කාර්යයන් සඳහා වෙන් නොකළ සංචිත;
- (ඊ) රඳවාගත් ලාභ හෝ සමුච්චිත අලාභ;
- (උ) අක්‍රීය ණය පහසුකම් සඳහා කළ විශේෂිත වෙන් කිරීම් සහ සක්‍රීය ණය සඳහා කළ අතිරේක විශේෂිත වෙන් කිරීම් ප්‍රමාණයට අමතරව බොල් සහ අධිමාන ණය පහසුකම් සඳහා කළ සාමාන්‍ය වෙන්කිරීම්; සහ
- (ඌ) පහත සඳහන් උපදෙස්වලට අනුකූලව අධ්‍යක්ෂවරයාගේ පූර්ව අනුමැතිය ඇතිව වත්කම් ප්‍රත්‍යාගණනය කර ඇති අවස්ථාවන්හිදී, ප්‍රත්‍යාගණන සංචිත,
 - i අධ්‍යක්ෂවරයාගේ පූර්ව අනුමැතිය ඇතිව එම තක්සේරුව කළ යුතුය.
 - ii වත්කම් ප්‍රත්‍යාගණනය කිරීම සඳහා සුදුසුකම් ලබන්නේ ප්‍රත්‍යාගණනය කළ දිනය හෝ වත්කම මිලදී ගත් දිනය හෝ යන දෙකෙන් වඩා ආසන්න සිදුවීමෙන් වසර 7 ක් ඉක්මවීමෙන් පසුව පමණි.
 - iii වත්කම් තක්සේරු කිරීම පහත සඳහන් සුදුසුකම් ඇති වෘත්තීය තක්සේරුකරුවෙකු විසින් කළ යුතුය.
 - (අ) වරලත් තක්සේරුකරුවෙකු; හෝ
 - (ආ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයෙහි සභාද්‍ය සාමාජිකත්වය සහ උපාධියක් හෝ තක්සේරුකරණ ඩිප්ලෝමාවක් සමග අවුරුදු 15 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු; හෝ

- (ඇ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයෙහි උපාධිධාරී සාමාජිකත්වය සමඟ අවරුදු 18 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු; හෝ
- (ඈ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකත්වය සමඟ අවරුදු 20 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු; හෝ
- (ඉ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයෙහි ආවසරික සාමාජිකත්වය සමඟ අවරුදු 25 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු.

- (iv) “ණය පහසුකම්” යන්නෙන්, ණය; කුලී සින්නක්කර හෝ කල්බදු මූල්‍යකරණ ගිවිසුම් යටතේ ලබාදී ඇති පහසුකම්; නිදහස් කළ හැකි සම්ප්‍රදායික වරණීය කොටස් සහ බැඳුම්කර, ණයකර, වත්කම් ඇප තැබූ සුරැකුම්පත්, වාණිජ පත්‍ර/පොරොන්දු තෝට්ටු වැනි ණය සුරැකුම්පත් මගින් අරමුදල් සැපයීම්; සමාගම් අතර ණය; නැවත ගෙවීමේ පදනම මත අරමුදල් ලබා දීම සඳහා වන කුමන හෝ සැලසුමක්; ගෙවීමට බැඳී සිටින කුමන හෝ අසම්භාව්‍ය වගකීම් හෝ අධ්‍යක්ෂවරයා විසින් නිශ්චය කරන ලද වෙනත් කුමන හෝ මූල්‍ය පහසුකමක් අදහස් වේ.
- (v) “සමාගම් අතර ණය” යන්නෙන්, අදාළ ආයතනය එහි අධ්‍යක්ෂවරුන්ට හෝ ඔවුන්ගේ ඥාතීන්ට සහ/හෝ එහි ආශ්‍රිත සමාගම්වලට සහ/හෝ එහි පාලිත සමාගම්වලට සහ/හෝ පාලක සමාගමට ලබාදෙන ලද ණය පහසුකම් අදහස් වේ. මෙම විධානයෙහි, “ඥාතීන්” යන්නෙන්, කල්තූයා සහ/හෝ පුද්ගලයකුගේ යැපෙන දරුවන් අදහස් වේ. යම් සමාගමක් සතුව තවත් සමාගමක නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 20 ක් හෝ ඊට වැඩි එහෙත් සියයට 50 කට නොවැඩි කොටස් ප්‍රමාණයක් ඇත්නම්, දෙවනුව සඳහන් කළ සමාගම මුලින් සඳහන් කළ සමාගමෙහි ආශ්‍රිත සමාගමක් ලෙස සැලකිය යුතුය.
- (vi) “පාලිත සමාගම්” සහ “පාලක සමාගම” යන්නට, 1982 අංක 17 දරන සමාගම් පනතෙහි 150 වන වගන්තියෙහි දී ඇති අර්ථයම අදාළ වේ.
- (vii) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.

9. 2005 අංක 3 දරන කල්බදු මූල්‍යකරණ (තනි ණයගැනුම්කරු සීමා) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

* මෙම ආකෘති ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකිය.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන විධානය.

එල්.කේ.ගුණතිලක මිය
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
2006 ජූලි 28 වැනි දින.

2006 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (තෝලන අනුපාත) විධානය

1. මෙම විධානය 2006 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (තෝලන අනුපාත) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, 1988 අංක 30 දරන බැංකු පනතින් පාලනය වන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතින් පාලනය වන ලියාපදිංචි මුදල් සමාගම් හැර අනිකුත් සියලු ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකටම අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.

2. මෙම විධානය අදාළ වන (මෙහි මින් මතු "අදාළ ආයතනය" යනුවෙන් සඳහන් කරනු ලබන) සෑම ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකම නොපියවා ඇති ණය ගැනීම් ප්‍රමාණය පහත සඳහන් සීමාවන් නොඉක්මවිය යුතුය.
 - (i) මෙම විධානයෙහි 3 සහ 4 ඡේදයන්හි විධිවිධානවලට යටත්ව, 2006.01.02 දින සිට වසර තුනක කාලයක් තුළ ඕනෑම අවස්ථාවකදී අදාළ ආයතනයේ ප්‍රාග්ධන අරමුදල මෙන් දස (10) ගුණයක්;
 - (ii) 2006.01.02 දිනෙන් ආරම්භ වන සිව්වන වසර ආරම්භයේ සිට ඕනෑම අවස්ථාවකදී අදාළ ආයතනයේ ප්‍රාග්ධන අරමුදල මෙන් හත් (7) ගුණයක්.
3. අදාළ ආයතනයක් 2006.01.02 වන දිනට, ඉහත 2 (i) ඡේදයේ නියම කර ඇති ණයගැනීම්වල උපරිමය ඉක්මවන අවස්ථාවක, එවැනි ආයතනයකට ඉහත 2 (ii) ඡේදය යටතේ පවතින අවශ්‍යතාවයන්ට අනුකූල වීම සඳහා 2006.01.02 දින සිට වසර දෙකක කාලසීමාවක් ලබා දිය හැකිය.
4. 2006.01.02 වන දිනට කල්බදු මූල්‍යකරණ ව්‍යාපාරයෙහි වසරක් සම්පූර්ණ කර නොමැති සෑම අදාළ ආයතනයක්ම, 2 (ii) ඡේදයෙහි නියම කර ඇති අවශ්‍යතාවයන්ට අනුකූල වීම සඳහා 2006.01.02 වන දින සිට වසර 5 ක කාලයක් තුළදී අනුකූල විය යුතු අතර ඒ සඳහා,
 - (i) 2006.01.02 දින සිට වසර 3 ක කාලය තුළ අදාළ ආයතනයේ, ඕනෑම අවස්ථාවක නොපියවා පවතින ණය ගැනීම් ශේෂය, 2006.01.02 වන දිනට එම සමාගමේ සාංගමික ව්‍යවස්ථාවලියෙන් බලය දී ඇති ප්‍රමාණය නොඉක්මවිය යුතු අතර;
 - (ii) තෙවන වසර අවසාන වන විට අදාළ ආයතනයේ නොපියවා පවතින ණය ගැනීම් ශේෂය, ඉහත 2 (ii) ඡේදයේ සඳහන් කොට ඇති සීමාව ඉක්මවන අවස්ථාවක, අදාළ ආයතනය විසින් නොපියවා පවතින ණය ගැනීම් ශේෂය ඉහත 2 (ii) ඡේදයේ නියම කර ඇති සීමාවන්ට අනුකූලව පවත්වාගෙන යාමට 2006.01.02 දින සිට එළඹෙන සිව්වන වසර ආරම්භයේ සිට, පියවර ගත යුතුය.
5. සෑම අදාළ ආයතනයක්ම, සෑම මාසයක්ම අවසන් වී දින 15 ක් ඇතුළත, ගෙවීමට ඇති ණය ශේෂයන් පිළිබඳ විස්තර, ආකෘති අංක එස්එන්බීඑච්අයි/එච්එල්/04/01* මගින් අධ්‍යක්ෂවරයාට ඉදිරිපත් කළ යුතුය.
6. මෙම විධානයෙහි :-
 - (i) "ණය ගැනීම්" යන්නෙන්, ණය/බැංකු අයිරා හෝ නිදහස් කළ හැකි සහ සමුච්චිත වරණීය කොටස් නිකුත් කිරීමෙන් ලබාගත් අරමුදල්, බැඳුම්කර, ණයකර, පොරොන්දු නෝට්ටු/වාණිජ පත්‍ර සහ අධ්‍යක්ෂවරයා විසින් නිශ්චය කරන ලද වෙනත් ඕනෑම ආකාරයක ණය ගැනීමක් අදහස් වේ.
 - (ii) "ප්‍රාග්ධන අරමුදල්" යන්නෙන්, පහත සඳහන් දෑ හි එකතුව අදහස් වේ.
 - (අ) නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය;
 - (ආ) නිකුත් කළ සහ ගෙවා නිමි, නිදහස් කළ නොහැකි, අසමුච්චිත වරණීය කොටස්;
 - (ඇ) කොටස් අධි මිල;
 - (ඈ) 2006 අංක 5 දරන කල්බදු මූල්‍යකරණ (සංචිත අරමුදල) විධානයට අනුව පවත්වාගෙන යා යුතු සංචිත අරමුදල්;
 - (ඉ) ව්‍යවස්ථාපිතව හෝ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතියන්ට අනුව විශේෂිත කාර්යයන් සඳහා වෙන් නොකළ සංචිත;
 - (ඊ) රඳවාගත් ලාභ හෝ සමුච්චිත අලාභ;
 - (උ) අක්‍රීය ණය පහසුකම් සඳහා කළ විශේෂිත වෙන්කිරීම් සහ සක්‍රීය ණය සඳහා කළ අතිරේක විශේෂිත වෙන්කිරීම් ප්‍රමාණයට අමතරව බොල් සහ අඩමාන ණය සඳහා කළ සාමාන්‍ය වෙන්කිරීම්; සහ
 - (ඌ) පහත සඳහන් උපදෙස් වලට අනුකූලව අධ්‍යක්ෂවරයාගේ පූර්ව අනුමැතිය ඇතිව වත්කම් ප්‍රත්‍යාගණනය කර ඇති අවස්ථාවන්හිදී, ප්‍රත්‍යාගණන සංචිත,
 - i අධ්‍යක්ෂවරයාගේ පූර්ව අනුමැතිය ඇතිව එම තක්සේරුව කළ යුතුය.

- ii වත්කම් ප්‍රත්‍යාගණනය කිරීම සඳහා සුදුසුකම් ලබන්නේ ප්‍රත්‍යාගණනය කළ දිනය හෝ වත්කම මිලදී ගත් දිනය හෝ යන දෙකෙන් වඩා ආසන්න සිදුවීමෙන් වසර 7ක් ඉක්මවීමෙන් පසුව පමණි.
- iii වත්කම් තක්සේරු කිරීම පහත සඳහන් සුදුසුකම් ඇති වෘත්තීය තක්සේරුකරුවෙකු විසින් කළ යුතුය.
 - (අ) වරලත් තක්සේරුකරුවෙකු ; හෝ
 - (ආ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයෙහි සහාය සාමාජිකත්වය සහ උපාධියක් හෝ තක්සේරුකරණ ඩිප්ලෝමාවක් සමඟ අවුරුදු 15 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු; හෝ
 - (ඇ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයෙහි උපාධිධාරී සාමාජිකත්වය සමඟ අවුරුදු 18 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු; හෝ
 - (ඈ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයෙහි ආශ්‍රිත සාමාජිකත්වය සමඟ අවුරුදු 20 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු; හෝ
 - (ඉ) ශ්‍රී ලංකා තක්සේරුකරුවන්ගේ ආයතනයෙහි ආවසරික සාමාජිකත්වය සමඟ අවුරුදු 25 කට වැඩි සේවා පළපුරුද්දක් ඇති අයෙකු.

(iii) “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.

7. 2005 අංක 4 දරන කල්බදු මූල්‍යකරණ (තෝලන අනුපාත) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

* මෙම ආකෘතිය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැක.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන විධානය.

එල්.කේ.ගුණතිලක මිය
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
2006 ජූලි 28 වැනි දින.

2006 අංක 5 දරන කල්බදු මූල්‍යකරණ (සංචිත අරමුදල) විධානය

1. මෙම විධානය 2006 අංක 5 දරණ කල්බදු මූල්‍යකරණ (සංචිත අරමුදල) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, 1988 අංක 30 දරන බැංකු පනතින් පාලනය වන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතින් පාලනය වන ලියාපදිංචි මුදල් සමාගම් හැර අනෙකුත් සියලු ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකටම අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
2. මෙම විධානය අදාළ වන (මෙහි මින් මතු “අදාළ ආයතනය” යනුවෙන් සඳහන් කරනු ලබන) සෑම ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයක්ම සංචිත අරමුදලක් (මෙහි මින් මතු “සංචිත අරමුදල” යනුවෙන් සඳහන් කරනු ලබන) පවත්වාගෙන යා යුතු අතර එම සංචිත අරමුදලට සෑම වසරකම බදු ගෙවීමෙන් පසු සහ ලාභාංශ ප්‍රකාශ කිරීමට පෙර ශුද්ධ ලාභ වලින්-
 - (i) සංචිත අරමුදල අදාළ ආයතනයේ නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 50 කට සමාන වනතුරු සියයට 5 කට නොඅඩු ප්‍රමාණයක්; සහ
 - (ii) තවදුරටත්, සංචිත අරමුදල අදාළ ආයතනයේ නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනයට සමාන වනතුරු සියයට 2 කට නොඅඩු ප්‍රමාණයක්,

මාරු කළයුතු වේ.

3. ව්‍යවස්ථාපිතව හෝ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතයන්ට අනුව විශේෂිත කාර්යයන් සඳහා වෙන් කිරීමක් නොකරන ලද සංචිත සහ රඳවාගත් ලාභ අදාළ ආයතනය සතුව ඇත්නම්, ඒවා සංචිත අරමුදලට, මාරු කළ හැකිය. එසේ අරමුදලට මාරු කර ඇති ප්‍රමාණය ඉහත 2 (i) සහ 2 (ii) ඡේදයන්හි නියමයන්ට අනුකූල වන්නේ නම්, එවැනි ආයතන සංචිත අරමුදලට වෙන් මාරු කිරීම් කිරීම අවශ්‍ය නොවේ. කෙසේ වුවද, සංචිත අරමුදලට මාරුකර ඇති ප්‍රමාණය ඉහත 2 (i) සහ 2 (ii) ඡේදයන්හි නියමයන්ට එකඟ නොවේ නම්, එවැනි ආයතන ඉහත 2 (i) සහ 2 (ii) ඡේදයන් යටතේ පවතින අවශ්‍යතා සඳහා බදු ගෙවීමෙන් පසු සහ ලාභාංශ ප්‍රකාශ කිරීමට පෙර, ශුද්ධ ලාභයෙන් සංචිත අරමුදල සඳහා මාරු කිරීම් දිගටම කළ යුතුය.
4. අදාළ ආයතනයක සංචිත අරමුදල අඩු හෝ ක්ෂය නොකළ යුතුය. කෙසේ වෙතත්, අධ්‍යක්ෂවරයාට සංචිත අරමුදල අඩු කළ හැකි අවස්ථා නියම කළ හැකි අතර නිකුත් කළ සහ ගෙවා නිමි සාමාන්‍ය කොටස් ප්‍රාග්ධනය ඉහළ දැමීම සඳහා සංචිත අරමුදලින් මාරු කිරීමට අවසර දිය හැක. නිකුත් කළ සහ ගෙවා නිමි කොටස් ප්‍රාග්ධනය ක්ෂය වීම වැළැක්වීම සඳහා ඇති එකම පිළියම සංචිත අරමුදල ක්ෂය කිරීම නම්, අධ්‍යක්ෂවරයා විසින් දෙන ලද කාලසීමාවකදී උග්‍රතාවය පියවීමේ කොන්දේසියට යටත්ව, සංචිත අරමුදල ක්ෂය කිරීමට අවසර දිය යුතු වේ.
5. මෙම විධානයෙහි “අධ්‍යක්ෂවරයා” යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
6. 2005 අංක 6 දරන කල්බදු මූල්‍යකරණ (සංචිත අරමුදල) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන විධානය.

එල්.කේ.ගුණතිලක මිය
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
2006 ජූලි 28 වැනි දින.

2006 අංක 6 දරන කල්බදු මූල්‍යකරණ (මූල්‍ය ප්‍රකාශන) විධානය

1. මෙම විධානය 2006 අංක 6 දරන කල්බදු මූල්‍යකරණ (මූල්‍ය ප්‍රකාශන) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, 1988 අංක 30 දරන බැංකු පනතින් පාලනය වන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතින් පාලනය වන ලියාපදිංචි මුදල් සමාගම් හැර අනෙකුත් සියලු ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකටම අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
2. මෙම විධානය අදාළ වන (මෙහි මින්මතු “අදාළ ආයතනය” යනුවෙන් සඳහන් කරනු ලබන) සෑම ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයක්ම සෑම මාසයක්ම අවසන් වී මාසයක් ඇතුළත,
 - (i) ආකෘති අංක එස්එන්බීඑල්අයි/එල්එල්/06/01* යටතේ සෑම මාසයක් සඳහාම ලාභ සහ අලාභ ගිණුම;
 - (ii) ආකෘති අංක එස්එන්බීඑල්අයි/එල්එල්/06/02* යටතේ සෑම මාසයක් සඳහාම ශේෂ පත්‍රය; සහ
 - (iii) සෑම මාසයක් සඳහාම විස්තරාත්මක මූල්‍ය ප්‍රකාශන,
 අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.
3. සෑම අදාළ ආයතනයක්ම එක් එක් මුදල් වර්ෂය අවසාන වී මාස හයක් ඇතුළත,
 - (i) එම මුදල් වර්ෂයට අදාළ විගණනය කරන ලද මූල්‍ය වාර්තා; සහ
 - (ii) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට දෙන ලද විගණකවරුන්ගේ රහස්‍ය වාර්තාවේ සහතික කළ පිටපතක්,
 අධ්‍යක්ෂවරයා වෙත ඉදිරිපත් කළ යුතුය.

- 4. මෙම විධානයෙහි "අධ්‍යක්ෂවරයා" යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.
- 5. 2003 අංක 1 දරන කල්බදු මූල්‍යකරණ (වාර්තා කිරීමේ අවශ්‍යතා) විධානය මෙයින් අහෝසි කරනු ලැබේ.
- * මෙම ආකෘති ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැක.

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනත

2000 අංක 56 දරන කල්බදු මූල්‍යකරණ පනතේ 34 වන වගන්තිය යටතේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා විසින් දෙනු ලබන විධානය.

එල්.කේ. ගුණතිලක මිය
අධ්‍යක්ෂ

බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
2006 ජූලි 28 වැනි දින.

2006 අංක 7 දරන කල්බදු මූල්‍යකරණ (සංස්ථාමය සහ මෙහෙයුම් තොරතුරු) විධානය

- 1. මෙම විධානය 2006 අංක 7 දරන කල්බදු මූල්‍යකරණ (සංස්ථාමය සහ මෙහෙයුම් තොරතුරු) විධානය යනුවෙන් හඳුන්වනු ලබන අතර, 1988 අංක 30 දරන බැංකු පනතින් පාලනය වන බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සහ 1988 අංක 78 දරන මුදල් සමාගම් පනතින් පාලනය වන ලියාපදිංචි මුදල් සමාගම් හැර අනෙකුත් සියලු ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයකටම අදාළ වේ. මෙම විධානය වහාම බලපවත්වන පරිදි ක්‍රියාත්මක වේ.
- 2. මෙම විධානයට අදාළ වන (මෙහි මින් මතු "අදාළ ආයතනය" යනුවෙන් සඳහන් කරනු ලබන) සෑම ලියාපදිංචි කල්බදු මූල්‍යකරණ ආයතනයක්ම පහත දැක්වෙන තොරතුරු අධ්‍යක්ෂවරයා වෙත දැන්විය යුතුය.
 - (අ) අධ්‍යක්ෂ මණ්ඩල සංයුතියෙහි වෙනස්වීම්;
 - (ආ) ප්‍රධාන විධායක නිලධාරියා වෙනස්වීම්;
 - (ඇ) ශාඛාවන්හි පිහිටීමෙහි වෙනස්වීම්ක් ඇතුළුව ව්‍යාපාරයෙහි ලියාපදිංචි ස්ථානයෙහි වෙනස්වීම්;
 - (ඈ) නව ශාඛා විවෘත කිරීම සහ තිබෙන ශාඛා වසා දැමීම.
- 3. මෙම විධානයෙහි "අධ්‍යක්ෂවරයා" යන්නෙන්, ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා අදහස් වේ.